

## පටුන

		පටුව
	විධායක සාරාංශය.....	<b>1</b>
1.	වාර්තාව නිකුත් කිරීමේ පසුබිම.....	<b>2</b>
2.	විෂය පථය.....	<b>2</b>
3.	අනුගමනය කරන ලද විගණන ක්‍රමවේදයන්.....	<b>2</b>
4.	විෂය පථය හා සීමාවන්.....	<b>3</b>
5.	ත්‍රියාවලිය.....	
5.1	ශ්‍රී ලංකාවේ වන අලි පිළිබඳ හැඳින්වීම.....	<b>4</b>
5.2	වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා දෙපාර්තමේන්තුවට අයන් රක්ෂිත	<b>9</b>
5.3	අලි මිනිස් ගැටුමට හේතුව හා එමගින් උද්ගතවේ ඇති තත්ත්වය.....	<b>10</b>
5.4	අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ත්‍රියාමාර්ග.....	<b>14</b>
6.	නිරික්ෂණ.....	<b>45</b>
7.	නිරදේශයන්.....	<b>57</b>
8.	දෙමළ පරිවර්තනය.....	<b>61-124</b>
9.	ඉංග්‍රීසි පරිවර්තනය.....	<b>125-181</b>
<b>10</b>	<b>අැම්බුම්.....</b>	<b>183-268</b>



## ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම සම්බන්ධ විශේෂ විගණන වාර්තාව

විධායක සාරාංශය

වාර්ෂිකව අලින් 250 ක් පමණ ද, මිනිසුන් 50 ක් පමණ ද අලි - මිනිස් ගැටුම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන අතර, වාර්ෂිකව විශාල වශයෙන් සිදුවන දේපල හා වග භානිය හේතුවෙන් සමාජයේ හා ආර්ථික වශයෙන් ගැටුම රාජියකට මූහුණ දීමට සිදු වී ඇත. වර්තමානය වන විට පුදේශ කිහිපයක සිදුවන මෙම අලි මිනිස් ගැටුමට ප්‍රධාන වශයෙන් අලිගහනය වර්ධනය වීම, මිනිස් (ඡන)ගහනය වර්ධනය වීම, අලින්ගේ වාස තුම් මිනිසා විසින් ආක්‍රමණය කරනු ලැබේම, කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් අලින් මිනිස් ජනාචාස වෙත ආකර්ෂණය වීම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව හඳුනාගෙන ඇත. තවද මිනිසුන් වනාන්තර එළිකර වගාබීම සැකසීම හේතුවෙන් එම වග තුම් ආක්‍රිත පුදේශ අලින්ට ජීවත්වීමට සුදුසු පුදේශ බවට පත් වේ. එමෙන් ම ඔවුන් ගේ ස්වභාවික වාසතුම් අනිම වීම නිසා වගාබීම දෙසට අලින් පැමිණීම තවදුරටත් ඉහළ යමින් පවතී. වග තුම් ආක්‍රිතව පෝෂණය බහුල ආහාර ප්‍රමාණය අධික බැවින් හා කෘෂිකර්මය සඳහා මිනිසුන් විසින් සකස්නු ලබන ජල ප්‍රහාර තිසා අලි බහුලව වග බිම දෙසට පැමිණීමට හේතුවී තිබුණි. මෙම අලි මිනිස් ගැටුම දිගින් දිගටම පැවතීමෙන් සමාජයට සිදු වී ඇති බලපෑම හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනයන්ගේ අවධානය ගොමු කර ඒ සම්බන්ධයෙන් කැඩිනමින් ප්‍රශ්නස් විසඳුමක් ලබා දීමේ අරමුණින් මෙම වාර්තාව තිකුත් කරන ලදී.

මෙම ගැටුවට ප්‍රධාන විසඳුමක් වනාජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන අලි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුමත කර තිබුණු එම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණු අතර, මෙම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන අතර සම්බන්ධිකරණයේ දුර්වලතා පැවතීමත්, අලින් මිනිස් වාසස්ථානවලට පිවිසීම වැළැක්වීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන අලි වැට ඉදිකිරීම හා නඩත්තු කිරීම ප්‍රශ්නස් ලෙස සිදු නොවීමත් ඇතුළව තවත් ගැටුම හේතුවෙන් මෙම වාර්තාව තිකුත් කරනු ලබන දිනය දක්වාත් මේ සඳහා සැලකිය යුතු විසඳුමක් ලැබේ ඇති බවට සාක්ෂි නොතිබුණි.

මේ හේතුවෙන් දින ඉහළ යන මෙම ගැටුවට ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතුන්වලට අවශ්‍ය විසඳුම කැඩිනමින් ලබාදීම සඳහා උක්ත සඳහන් ජාතික ප්‍රතිපත්තිය විධීමත් පරිදි ක්‍රියාත්මක කිරීමත්, අලින් ගම වැදීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළු ගනු ලබන ක්‍රියාමාර්ග එලදායි ලෙස යෙදවීමත් තුළින් මෙම ගැටුවට කැඩිනම් විසඳුම ලබා දීම අත්‍යවශ්‍ය බව හඳුනාගන්නා ලදී.

## **1. වාර්තාව නිකුත් කිරීමේ පසුවේම**

---

පසුගිය වසර 05 ක තොරතුරු අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වාර්ෂිකව වැය කරන ප්‍රතිපාදන ක්‍රමයෙන් වැඩිවි තිබුණු රේට සාපේක්ෂව අලි මරණ හා අලි - මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව හා සිදුවන දේපල හානිවල අඩුවීමක් දක්නට ලැබෙන බව නිරික්ෂණය නොවුණි. ඒ අනුව 2013 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂය වනවිට අලි මරණ සංඛ්‍යාව හා මිනිස් මරණ සංඛ්‍යාව පිළිවෙළින් සියයට 11.6 ක් හා 17.0 ද දක්වා වැඩිවි තිබුණු බව හඳුනා ගැනීමට හැකිවිය. මෙම අලි මිනිස් ගැටුම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ආර්ථික මෙන්ම සමාජීය ගැටුව රාජියක් පැන නැගී තිබු අතර මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනවල කාර්යභාරය නිසි පරිදි සිදු වී තිබේ යන්න හඳුනාගැනීමටත්, මාධ්‍ය මගින් නිරන්තර සාකච්ඡාවට ලක්වීමත් හා 2018 අංක 18 දරන විගණන පනතේ 13 වන වගන්තිය ප්‍රකාරව මා වෙත ලැබේ තිබුණු බලතල මත මෙම වාර්තාව නිකුත් කරන ලදී.

## **2. විෂය පරිය**

---

වනඡීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රමවේදයන් සැලසුම් කර තිබේද යන්නත් එවා නියමිත පරිදි ක්‍රියාත්මක කර තිබේද යන්නත් එමගින් අලි මිනිස් ගැටුම අවම විමක් සිදුවි තිබේද යන්නත් එසේ නොවේ නාම් එයට හේතු පරික්ෂා කරන ලදී

## **3. අනුගමනය කරන ලද විගණන ක්‍රමවේදයන්**

---

### **3.1 ලේඛන, පොත්පත් හා වාර්තා පරික්ෂාව**

---

- 3.1.1 වනඡීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2012 සිට 2017 වර්ෂවල කාර්යසාධන වාර්තා
- 3.1.2 ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 2006
- 3.1.3 කැබේනාට මණ්ඩිල සංදේශයන් හා විශේෂ ජනාධිපති තීරණ
- 3.1.4 ව්‍යාපෘති වාර්තා
- 3.1.5 1937 අංක 2 (469 වන අධිකාරිය) දරන වන සත්ව හා වංක්ෂලතා ආරක්ෂක ආදා පනත සහ රේට අදාළ සංගේධනයන්
- 3.1.6 අදාළ ගැසට නිවේදන

- 3.1.7 අදාළ ආයතනවලින් ලබා ගත් ලිඛිත ප්‍රකාශන පැහැදිලි කිරීම හා සනාථ කිරීම
- 3.1.8 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විදුලි වැට ඉදිකිරීම පිළිබඳ කාර්යසාධන වාර්තාව
- 3.1.9 ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘති වාර්තාව - 2015
- 3.1.10 2011 වර්ෂයේ වන අලි සංගණන වාර්තාව

### **3.2 සම්මුඛ සාකච්ඡා පැවැත්වීම**

---

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පිදුකළ සාකච්ඡා හා එම නිලධාරීන්ගේ වාචික හා ලිඛිත පැහැදිලි කිරීම.

### **3.3 නොතික පරික්ෂාවන්**

---

- 3.3.1 විදුලි වැට ඉදිකිරීම පරික්ෂා කිරීම
- 3.3.2 අලි වෙත හා විදුලි වැට ඉදිකිරීම තොග පරික්ෂාව
- 3.3.3 තොග බෙදාහැරීම

### **4. විෂය පථය සීමාවීම**

---

මෙම වාර්තාව පිළියෙළ කිරීමේදී මාගේ විෂය පථය මත දැක්වෙන සීමා කිරීමෙන් යටත්ව සිදු කළ බව අවධාරනය කරනු ලැබේ.

- 4.1 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විගණකයට අවශ්‍ය තොරතුරු ප්‍රමාදවී ඉදිරිපත් කිරීම.
- 4.2 කාලය හා සම්පත් සිමිත වීම හේතුවෙන් රට පුරාම ඉදිකරන ලද සියලුම විදුලි වැට නියෝජනය වන පරිදි නියුදියක් පරික්ෂා කිරීමට නොහැකි වීම.
- 4.3 වනජීවී දෙපාර්තමේන්තුවේ විෂයභාර නිලධාරීන් ස්ථාන මාරුවීම/විශ්‍රාම ගැනීම නිසා වර්තමාන නිලධාරීන්ට එම තොරතුරු හා ක්‍රියාවන් පිළිබඳ පැහැදිලි කිරීම ලබාගැනීම අපහසු වීම.
- 4.4 ඉහළ කළමනාකරණයේ පුරුෂ්පාඩු තොපිරිවීම නිසා වනජීවී දෙපාර්තමේන්තුවේ මෙහෙයුවීම අකාර්යක්ෂම වීම.

## 5. ක්‍රියාවලිය

### 5.1 ශ්‍රී ලංකාවේ වන අලි පිළිබඳ හැඳින්වීම

#### 5.1.1 ශ්‍රී ලංකාවේ වන අලිගහනය

2011 වර්ෂයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ වන අලි සංගණනයට අනුව වන අලිගහනය 5,879 ක් බවට හඳුනාගෙන ඇති අතර, එයින් සියයට 55.9 ක් වැඩිහිටි සතුන්ද, සියයට 25.3 ක් තරුණ අවධියේ පසුවන සතුන්ද, සියයට 12.4 ක් පැවතුන්ද, සියයට 6.4 ක් ලදරු අවධියේ සිටින කුඩාම සතුන් බවද හඳුනාගෙන තිබුණි. සංඡු පරික්ෂණ ක්‍රමවේදය භාවිතා කරමින් මූල දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම වරට සිදුකරමින් ලද සමික්ෂණය ලෙස මෙම සමික්ෂණය වනජීවී දෙපාර්තමේන්තුව විසින් හඳුන්වනු ලබයි.

වගුව අංක 01 - 1951 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ වන අලිගහනය

වසර	අැස්තමේන්තුව	මුලාශ්‍ය
1951	1000 – 1500	නොරිස් (1959)
1954	900	නිකොලාස් - ව.ඒ.සං.දේ.පරිපාලන වාර්තා
1956	750-800	හෝමස් - ව.ඒ.සං.දේ.පරිපාලන වාර්තා
1958	1700	ව.ඒ.සං.දේ.පරිපාලන වාර්තා
1959	1662 –(1590)	නොරිස් (1959)
1973	1600-2200	මැකි, ස්මේන් සේනියන් අධ්‍යායන වාර්තාව (1973)
1975	4000	හොගමන් (1975)
1978	3000-4000	මලිවර (1978)
1978	6000	හොගමන් (1978)
1984	2500	සල්ටිස් සහ රීෂවරන් (1984)
1987	2800-3200	එ.ඩී.ප්‍රනාන්දු (1987)

1993	1967	වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව (1993)
1997	4000-4500	ද සිල්වා සහ අතපත්තු (1997)
2000	3160-4405	කෙමිප් සහ සන්තාය පිල්ලෙසි (2000)
2011	5879	වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

### 5.1.2 වන අලින්ගේ සංවරණ අවශ්‍යතාවයන්

මාත්‍ර මූලික වන අලි රංචුවක් ඔවුන්ගේ නිවාස පරාසය ලෙස දළ වශයෙන් හෙක්ටයාර් 2,540 ක් යොදා ගන්නා බවත්, පිරිමි සතෙකු හෙක්ටයාර 13,376 ක් ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම සඳහා යොදා ගෙන ඇති බවත් වනජීවි දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව නිරික්ෂණය වේ. 1998 වර්ෂයේ සිදුකරන ලද සම්ක්ෂණයකට අනුව වර්ග කිලෝමීටර 75 ක් පිරිමි අලින්ගේ නිවාස පරාසය ලෙස ගණන් බලා ඇත. 2011 වර්ෂයේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දිප ව්‍යාප්ත වන අලි සංගණනයට අනුව වන අලිගහනයෙන් 67.2% ක් වනජීවි රක්ෂිත කළාපවලද, සියයට 29.78 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතවලද, සියයට 3.02 ක් ස්වාධීනව විසිරි ඇති වන ලැහැබිවලද ව්‍යාප්තව ඇති බව හඳුනාගෙන ඇත.

රක්ෂිත කළාපවලින් පිටතට වන අලින් ගමන් කිරීම සාමාන්‍ය සිද්ධියක් තොවන නමුත් යම් අවස්ථාවලදී වන අලින් රක්ෂිත කළාපවලින් පිටතට යාමට පුරුදු වී ඇත්තේ වග බිම වල ඇති පෝෂණයේ වගාවන් ආහාරයට ගැනීම සඳහා බව වනජීවි දෙපාර්තමේන්තුව හඳුනාගෙන ඇත.

දිනකට පැය 15 ක් 18 ත් අතර කාලයක් වන අලින් ආහාර ගැනීම සඳහා ගත කරන අතර, දිනකට කිලෝගුම 150 ක පමණ ගාක කොටස්ද, ලිටර 120 ක පමණ ජලයද එක් අලියෙකු සඳහා අවශ්‍ය වේ. තෙනු තුම් හා පැහැර ආස්ථිත වනාන්තර වන අලින් ප්‍රියකරන අතර, දේශගුණික තත්ත්වයන් මත දක්වන ප්‍රියතාවයද වෙනස් වේ. සාමාන්‍යයෙන් වන අලින් දවස් අලුයම, සවස හා රාත්‍රී කාලයේ ක්‍රියාකාරී වන අතර තනි අලින් රක්ෂිත කළාපවලින් පිටතට යාමට උත්සාහ කරන්නේ ද එම කාලය තුළදිය.


### 5.1.3 වන අලි ව්‍යාප්තිය

2011 වර්ෂයේ සිදුකළ වන අලි සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වන අලින් ව්‍යාප්තිය වගුව අංක 02 හි දැක්වේ.

#### වගුව අංක 02 - ශ්‍රී ලංකාවේ වන අලි ව්‍යාප්තිය කළාප වගයෙන්

වන අලි ව්‍යාප්තිය	මහවැලි	දනුර	මධ්‍යම	වයඹ	දකුණු	නැගෙනහිර	එකකුව	ප්‍රතිශතය
	කළාපය	කළාපය	කළාපය	කළාපය	කළාපය	කළාපය		
වනාශ්චි රක්ෂිත	1,443	30	22	493	811	1,151	3,950	67.2
වන සංරක්ෂණ								
රක්ෂිත	250	203	04	646	267	381	1,751	29.78
ස්වාධීන වන ලැඟැවී	58	-	21	50	08	41	178	3.02
එකකුව	1,751	233	47	1,189	1,086	1,573	5,879	
ප්‍රතිශතය %	29.48	3.96	0.8	20.22	18.47	26.75		

#### රුප සටහන - 01 ශ්‍රී ලංකාවේ වන අලි ව්‍යාප්තිය - කළාප වගයෙන්



මෙම අනුව ශ්‍රී ලංකාවේ මුළු වන අලිගහනයෙන් සියයට 29.8 ක්වූ වැඩිම අලිගහනය මහවැලි කළාපය තුළ ජීවත්වන අතර, සියයට 0.8 ක්වූ අඩුම ගහනය මධ්‍යම කළාපයෙන් වාර්තා වේ. ශ්‍රී ලංකාවේ මුළු වන අලිගහනය සියයට 76.77 ක් මහවැලි, නැගෙනහිර හා වයඹ කළාප තුළ වාසය කරනු ලබයි.

#### **5.1.4 වන අලි මරණ**


---

වනඡීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2014 – 2017 කාලය තුළ විවිධ හේතුන් මත වන අලින් 971 ක් මියගෙයේ තිබුණි.

#### **වගුව අංක 03 - විවිධ හේතුන් හේතුවෙන් මිය ගිය වන අලින් සංඛ්‍යාව - 2014 - 2017**

වර්ෂය	ගිනි අවශ්‍යකම්	විදුලිය	හක්ක	විස ගරීර	දුම්රිය	වෙනත් හඳුනාගත	ස්වභාවික	වෙනත් හේතු	ඒකතුව	
2014	52	12	33	07	10	09	63	33	12	231
2015	44	17	51	05	12	06	39	11	20	205
2016	52	26	47	06	12	17	54	35	30	279
2017	50	24	54	07	07	25	50	22	17	256
2018	53	38	64	03	16	32	29	32	46	313
	---	-----	-----	-----	-----	-----	-----	-----	-----	-----
	251	117	249	28	57	89	235	133	125	1"284
	==	==	==	==	==	==	==	==	==	==
ප්‍රතිශතය	19.5%	9.1	19.4	2.2	4.5	6.9	18.3	10.4	9.7	

### රුපසටහන 03 - විවිධ සේතුන් නිසා මිය ගිය වන අලින් සංඛ්‍යාව 2014 -2017



මෙම අනුව පසුගිය වර්ෂ හතර තුළදී මිය ගිය වන අලින්ගෙන් 60% ක් පමණ සංජ්‍ය මිනිස් ක්‍රියාකාරකම් මත සිදුව ඇතේ.



ඡායාරූපය 01 - මිනිසුන් විසින් වන අලියකු මරාදමා ඇති ආකාරය

**5.2 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත**

---

**5.2.1 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය**

---

ශ්‍රී ලංකාවේ සමුද්‍ර තීරය ඇතුළ දේශීය සීමාව තුළ වනජීවි සම්පත් දිගුකාලීනව ආරක්ෂා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී ඇති අතර, මේ සඳහා 1964 අංක 44 , 1970 අංක 01 හා 1993 අංක 49 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආභා පනත(460 වන අධිකාරිය) යටතේ (අඩුමුණුම 01 ) ශ්‍රී ලංකාව තුළ වනජීවි රක්ෂිත ප්‍රදේශ ජාලය ස්ථාපිත කර කළමනාකරණය කිරීමේ නීතිමය වගකීම ද පවරා ඇති අතර මෙම පුළුල් කාර්යභාරය ඉටුකිරීම සඳහා අලි සංරක්ෂණ අංශය පිහිටුවා ඇත. එම අංශයෙහි කාර්යභාරය පහත පරිදි වේ.

- ජාතික අලි සංරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.
- වන අලි පිවිසුම පෙදෙස් හා පිවිසුම ආරක්ෂා වන පරිදි වන අලි සංරක්ෂණ ප්‍රදේශ ස්ථාපිත කිරීම.
- ජනාවාස තුළට වන අලින්ගේ පිවිසීම බාධක වන පරිදි විදුලී වැට, ඒව වැට සහ වෙනත් නවීන ක්‍රමවේද මගින් භෞතික බාධක ස්ථාපිත කිරීම.
- වන අලි පලවා හැරීම සංවිධානාත්මක කිරීම හා පසුවිපරම කිරීම.
- වන අලි අල්ලා ඉවත් කිරීම.
- වන අලි සම්බන්ධ දත්ත හා තොරතුරු එකතුව කළමනාකරණය කිරීම හා යාවත්කාලීන කිරීම.
- වනඅලි හානි සඳහා වන්දි ගෙවීම.

### **5.2.2 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් රක්ෂිත**

---

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කරන ලද රක්ෂිත භූමි ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් සියලුට 14 ක් පමණ වන අතර, ජාතික රක්ෂිත, අභයභූමි හා අලිමෝකඩ ලෙස වර්ග කර ඇති එම රක්ෂිත වර්ග කිලෝමීටර් 10,000 ඉක්මවයි.

**වගුව අංක 04 - දැනට ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිතයන්**

රක්ෂිත ප්‍රදේශ වර්ග	ප්‍රකාශයට පත්කර ඇති රක්ෂිත ප්‍රමාණය	භූමි ප්‍රමාණය (වර්ග කි.මී.)
		(2017 දෙසැම්බර් 31 දක්වා)

---

දැඩි ස්වභාවික රක්ෂිත	03	245.33
ජාතික උද්‍යාන	26	6,457.07
ස්වභාවික රක්ෂිත	09	1,027.14
අභයභූමි	62	2,660.92
අලිමෝකඩ	01	87.77
	101	10,478.23
	=====	=====

### **5.3 අලි මිනිස් ගැටුමට හේතුව හා එමගින් උද්ගත වී ඇති තත්ත්වය**

---

5.3.1 රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් අවධිමත් පරිදි සිදුකරනු ලබන සංවර්ධන කටයුතු හා නීති විරෝධී ලෙස සිදුවන වන සංඛාරය හේතුවෙන් භූමි රටාවේ වෙනස්වීම්, හාවිත කළ හැකි සූපේෂිත වාසස්ථාන අභිම් වීම හා අවම වීම , වන අලින්ට ආහාර හිභාසුම හා අලිමෝකඩ අවහිර කිරීම වැනි හේතු කොටගෙන වන අලි ගම වැදිම සිදුවන අතර මේ නිසා අලි මිනිස් ගැටුම මේ වන විට සිසු ලෙස වර්ධනය වී ඇත. ගමවදින වන අලින් මිනිසා සමඟ ඇතිවන ගැටුමෙන් පාර්ශ්ව දෙකටම හානිවන අතර එමගින් මිනිස් මරණ, වන අලි මරණ, ගාරීරික හානි හා දේපළවලට සිදුවන හානි ප්‍රමුඛතාවයක් ගෙන තිබුණි.



ඡායාරූපය 02 - දේපල හානි



ඡායාරූපය 03 - මිනිස් මරණ




ඡායාරූපය 04 - වන අලි මරණ

5.3.2 ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම ප්‍රධාන වශයෙන් පලාත් අවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාග 58ක ව්‍යාප්තව පවතී. මේ අනුරින් ගැටුම දැඩිව පවතින ප්‍රදේශ ලෙස වැළැලුවාය, ලුණුගම්වෙහෙර, අම්පාර, උඩනා, පෝරාත්තිවිපත්තු, කොරලේයිපත්තු දෙශී, මහියංගණය, දෙහිඅත්තක්සේඩිය, විල්ගමුව, දිඹුලාගල වැලිකන්ද, කැකිරාව, පළුගස්වැව, ගල්ගමුව, කොටවෙහෙර සහ නිකවැරවිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාග වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාෂ්‍යනාගෙන ඇත.

**වගුව අංක 05 - 2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ සිදුවේ ඇති අනතුරු**


	2017	2016	2015	2014	2013
-----	-----	-----	-----	-----	-----
වන අලි මරණ	256	279	205	231	206
මිනිස් මරණ	87	88	63	67	70
ශාරීරික හානි	82	78	52	66	79
දේපල හානි	1,003	1,542	1226	1,425	1262



5.3.3 ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශයන් අනුව වන අලී මරණ හා මිනිස් මරණවල ව්‍යාප්තිය පහත පරිදි වේ.

වගුව අංක 06 - ප්‍රදේශ අනුව වන අලී මරණ හා මිනිස් මරණ ව්‍යාප්තිය

වනජීවි කළාපය	මිනිස් මරණ සංඛ්‍යාව	ප්‍රතිශතය %	වන අලී මරණ සංඛ්‍යාව	ප්‍රතිශතය %
නැගෙනහිර	80	26.23	212	21.83
පොලොන්නරුව	68	22.3	195	20.08
අනුරුධපුරය	37	12.13	131	13.49
දකුණු	36	11.8	83	8.54
වයඹ	30	9.8	61	6.28
උඩ	17	5.57	68	7.00
ත්‍රිකුණාමලය	13	4.26	74	7.62
මධ්‍යම	09	2.9	22	2.26
ව්‍යුනියාව	07	2.29	50	5.15
පුත්තලම	05	1.63	27	2.78
කිලිනොවිවිය	03	0.98	15	1.54
අන් අනුරුදු සෙවණ	-	-	33	3.39
	305		971	



මෙම අනුව පසුගිය වර්ෂ හතර තුළ පොලොන්නරුව, අනුරාධපුර හා නැගෙනහිර කලාප තුනෙහි මිනිස් මරණ 185 ක්ද, වන අලි මරණ 538 ක්ද සිදුව ඇත. එබැවින් සිදුවූ සමස්ථ මිනිස් මරණවලින් සියයට 60 ක් හා මුළු වන අලි මරණවලින් සියයට 55 ක් මෙම කලාප තුනෙහි සිදුවී තිබුණද එම ප්‍රදේශ තුන සඳහා මුළු විදුලි වැට ඉදිකිරීමෙවලින් 46% ක් සඳහා පමණක් ප්‍රතිජාතා වෙන්කර තිබුණි.

- 5.3.4 ගම්බැසියන්ට අයිති ගවයින් වනෝද්‍යානයට ඇතුළු වීමත්, වන අලි විසින් ආහාරයට නොගන්නා වූ ආක්‍රමණකාරී ගාක ගහනය සිග්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් තෙන වර්ග වර්ධනය වීම ඇති හිටිමෙන් ආහාර සොයා අලි ගම් වැදීම සිදුවන බව අනාවරණය විය. ඒ අනුව බොහෝ වනෝද්‍යාන තුළ විශේෂයෙන් උච්චවලව හා ප්‍රුණුගම්වෙහෙර වනෝද්‍යානවල ලැබුවානා (කොමිෂය්ස්කු) පොඩිසිය්ස්කුමරම වැනි ගාක පුළුල් පැතිරීමක් සහිතව වර්ධනය වී ඇති බව නිරීක්ෂණය විය.



ඡායාරූප 05- අහයුම්යට හරකුන් ඇතුළුකර ඇති අවස්ථාවක්

5.3.5 වනය තුළ ආහාර හිභවීම හේතුවෙන් දැනට රට තුළ කසල බැහැර කරන ස්ථාන 54 ක වන අලි 300 කට අධික ප්‍රමාණයක් ගැවසෙන බව හඳුනාගෙන තිබූ අතර එම වන අලි කසල ආහාරයට ගැනීම හේතුවෙන් විවිධ රෝගවලට භාජනය වී මියයන අතර ප්‍රශ්නවාන් මරණ පරික්ෂණවලදී අලින්ගේ උදාරයේ නොදිරන ඉටි කවර, මොපින් උර, ජ්ලාස්ටික් බෝතල් ඇතුළු බොහෝ දැ දක්නට ලැබෙන බව පැහැදිලිව වෙතින්ගේ වාර්තා අනුව අනාවරණය වී ඇත.

5.4 අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග

---

5.4.1 අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වාදීම

---

අලි ඇතුන් රැකගැනීමේ ජාතික වැදගත්කම හඳුනා ගනිමින් වන අලි සංරක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් “ශ්‍රී ලංකාවේ වනඅලි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” යන මැයින් ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තුවට 2006 සැප්තැම්බර 20 දින අනුමැතිය ලබා දෙන ලදී (අමුණුම 02). ඒ අනුව වන අලි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය තුළ පහත පරිදි ප්‍රතිපත්ති 06 ක් අඩංගුවේ තිබුණි.

- i. ශ්‍රී ලංකාවේ වනමය තත්ත්වයන් තුළ අලින්ගේ දිගු කාලීන පැවැත්ම සහතික කිරීම.
- ii. අලි මෙනිස් ගැටුම අවම කිරීම සහ වැළැක්වීමට ක්‍රියා කිරීම.
- iii. අලි සංරක්ෂණය තුළින් සමාජ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම.
- iv. අලි - මෙනිස් ගැටුම හේතුවෙන් එයින් බලපෑමට ලක්වන ප්‍රජාවන් හට දැරීමට සිදුවන වැය පියවීම.
- v. කළමනාකරණ අවශ්‍යතා මත වනාන්තරවලින් අලින් ඉවත් කිරීම සඳහා වූ නියාමන යාන්ත්‍රණයන් සැකසීම.
- vi. වන අලි සංරක්ෂණය සහ කළමනාකරණය මූලික කරගෙන විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම.

#### **5.4.1.1 ජාතික ප්‍රතිපත්ති මාලාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය 1**

---

ප්‍රතිපත්ති ප්‍රකාශය 1 යටතේ ශ්‍රී ලංකාවේ වනමය තත්ත්වයන් තුළ අලින්ගේ දිගුකාලීන පැවැත්ම සහතික කිරීම සඳහා පහත සඳහන් උපායමාර්ග භාෂ්‍යනාගෙන තිබුණි.

- අලි සංරක්ෂණ ප්‍රදේශ (Elephant Conservation Area – ECA) සහ කළමනාකරණ අලි රක්ෂිතයන් (Managed Elephant Reserves- MER) පිහිටුවීම.
- අලි සංරක්ෂණ ප්‍රදේශ තුළට අලින් සීමා කිරීම.
- අලි සංරක්ෂණ ප්‍රදේශය තුළ අලින් කළමනාකරණය කිරීම.
- වාස භූමි කළමනාකරණය හා වැඩිදියුණු කිරීම.
- කළමනාකරණ අලි රක්ෂිත තුළ වාස භූමි කළමනාකරණය

#### **5.4.1.2 අලි සංරක්ෂණ පුදේශ (ECA) හා කළමනාකරණ අලි රක්ෂිත (MER) පිහිටුවීම.**

අලින් වෙසෙන ස්ථානයන්හිම් සංරක්ෂණය කෙරෙන තු කළාපයක් ලෙස හඳුනාගෙන වනැඩිව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත මෙන්ම මහවැලියට අයත් පුදේශ ද යොඳාගෙන අලි සංරක්ෂණ පුදේශ පිහිටුවීමට මෙයින් යෝජනා කර තිබුණි. ඒ අනුව 2015 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ අලි සංරක්ෂණ පුදේශ පහක් වනැඩිව් සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන අලි සංරක්ෂණ පුදේශ ලෙස නම්කර තිබුණි.

අලින් වෙසෙන වනැඩිව් සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මහවැලි රක්ෂිතවලට අමතරව කැඳු වශයෙන් පවතින පෞද්ගලික ඉඩම් ද ඇතුළත් වන පරිදි කළමනාකරණ අලි රක්ෂිත පිහිටුවීම මේ මගින් යෝජනා කර තිබුණි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ කළමනාකරණ අලි රක්ෂිත ලෙස මත්තල අලි කළමනාකරණ රක්ෂිතය පමණක් හඳුනාගෙන ඇති අතර, මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස දකුණු පලාතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතය.



ඡායාරූප 06 - යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය

#### **5.4.1.2.1 අලි සංරක්ෂිත පුදේශ තුළට අලින් සීමාකිරීම**

අලි සංරක්ෂණ පුදේශ පිහිටුවීමෙන් අනතුරුව එම පුදේශයෙන් පිටත සැරිසරණ අලින් වෙනම උන් ඉවත් කිරීම සහ අලි සංරක්ෂණ පුදේශවලින් අලින් බැහැර වීම වැළැක්වීම මේ යටතේ සිදු කරනු ලබයි.

#### **5.4.1.2.2 අලි සංරක්ෂණ පුදේශය තුළින් අලින් කළමනාකරණය**

---

අලි සංරක්ෂණ පුදේශ හඳුනාගැනීමෙන් පසු එම පුදේශය තුළ අලින්ට නිධහස් සැරිසැරිමට හැකිවන පරිදි දැනටමත් එකී අලි සංරක්ෂණ පුදේශ තුළ පවතින බාධකයන් සමාලෝචනය කර නැවත ප්‍රතිශ්‍යාපනය කිරීම හා අලි සංරක්ෂණ පුදේශවල සිටින අලින් මෙන්ම එහි ඇති බවුන්ගේ වාසභූමිද කළමනාකරණය කිරීමට මේ යටතේ සිදු කිරීම තුළින් අලි මිනිස් ගැටුම අවම කරමින් අලින්ගේ අවශ්‍යතා සහිතෙන පරිද්දෙන්, කළමනාකරණය කරන ලද අලි රක්ෂිතයන් තුළ මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමද මේ යටතේ අපේක්ෂිතය. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස දකුණු පලාතේ අක්කර 48,000 ක ඩුම් හායයක් තොරාගෙන එය මත්තල කළමනාකරණ අලි රක්ෂිතය ලෙස 2011 වර්ෂයේ සිට නම් කිරීමට කටයුතුකර තිබුණි.

#### **5.4.1.2.3 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂිත පුදේශ තුළ වාස ඩුම් කළමනාකරණය හා වැඩිදියුණු කිරීම.**

---

ඉඩම් පරිහරණය පිළිබඳව ඉතිහාසය හා වර්තමාන වනමය තත්ත්වය පදනම්ව සන්තතික වාස ඩුම් හා ආගන්තුක ගාක වගා හඳුනාගැනීම මේ යටතේ සිදුකරනු ලබයි.

මේ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2008 වර්ෂයේ සිට ලුණුගම්වෙහෙර, මින්නොරිය, මාදුරුමිය, උච්චවලව පුදේශවල රක්ෂිතයන්හි පිහිටි තේක්ක හා වර්පන්වයින් ඉවත් කර අලින්ට අවශ්‍ය වාස ඩුම් පුළුල් කිරීම සිදුකර තිබුණි.

කළමනාකරණ අලි රක්ෂිත තුළ වාස ඩුම් කළමනාකරණයේ නියමු ව්‍යාපෘතියක් ලෙස මත්තල කළමනාකරණ අලි රක්ෂිතය තුළ මෙය ක්‍රියාත්මක කිරීමට යෝජනා විය.

#### **5.4.1.3 ප්‍රතිපත්ති ප්‍රකාශය 2**

---

අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියේ දෙවන ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස අලි මිනිස් ගැටුම අවම කිරීම හඳුනාගෙන තිබුණි. මේ සඳහා උපායමාර්ග ලෙස අලින්ගෙන් වන හානිය අවම කිරීම, ගැටුම ඇති විමත ඇති විහවය අවම කිරීම, වන අලින් තුරන්වීම අවම කිරීම යන ප්‍රධාන කරුණු සඳහා අවශ්‍ය උපායමාර්ගයන් හඳුනාගෙන තිබුණි. ඒ අතුරින් පහත කටයුතු හඳුනාගෙන තිබුණි.

- ❖ අලින්ගෙන් වන භානිය අවම කිරීම
  - අලි බාධක පිහිටුවීම.
  - හෝග ආරක්ෂාව සඳහා “පුරුව අනතුරු ඇහවීමේ” පද්ධති ප්‍රවර්ධනය
  - සම්පූද්‍යක හෝග ආරක්ෂණ ක්‍රම ප්‍රවර්ධනය
  - අලි පාලන ඒකක පිහිටුවීම.
  - ගැටළු ඇති කරන අලි ඉවත් කිරීම.
  - අනතුරුවලට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා විකල්ප අවස්ථා සැපයීම.
  
- ❖ ගැටුම ඇතිවීමට ඇති විභවයන් අවම කිරීම
  - ග්‍රාමීය කමිටු පිහිටුවීම.
  - ගිගම වෙශී සැපයීම
  - අධ්‍යාපනික මූලාරම්භයන්
  
- ❖ වන අලින් තුරන්වීම අවම කිරීම
  - නීති ක්‍රියාත්මක කිරීම.
  - අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  - සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අනතුරු ආයතන උපදේශනය සහතික කිරීම
  - අලි සංරක්ෂණය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළාපීය සැලසුම් ක්‍රියාවච නැංවීම.
  - තුවාල ලැබූ අලින් සඳහා ප්‍රමාණවත් පැහැ වෙබුදා සාන්තු සැපයීම

#### **5.4.1.3.1 හේතු ආරක්ෂා කිරීම සඳහා “පුරුව අනතුරු ඇගවීමේ පද්ධති” ප්‍රවර්ධනය කිරීම.**

---

හේතු හා දේපල අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පුරුව ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස කුඩා ගොවිපලවල් සඳහා “පුරුව අනතුරු ඇගවීමේ පද්ධති” ඇති කිරීම ව්‍යාත්සෑදී එවට හඳුනාගෙන තිබුණි. ඒ අනුව මේ සඳහා නියම් ව්‍යාපෘතියක් ලෙස 2009 වර්ෂයේදී රිටිගල ප්‍රාදේශීය “පුරුව අනතුරු ඇගවීමේ ” පද්ධතියක් ස්ථාපිත කර තිබුණි.

#### **5.4.1.3.2 අලි පාලන ඒකක (Elephant Control Unit – ECU) පිහිටුවීම**

---

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් ඇතැයි හඳුනාගෙන් ප්‍රදේශවල මනා පුහුණුවලත් පුද්ගලයින් යොදවා අලි පාලන ඒකක පිහිටුවා ඒ මගින් අලින් පලවා හැරීම, කළාපය තුළ අලින්ගේ සංක්‍මණ පිළිබඳ තොරතුරු රස් කිරීම හා “ජන සහන උදාන” වැඩසටහන යටතේ ගැමි කම්ටු සාමාජිකයින් පුහුණු කිරීම යන ප්‍රධාන කරුණු ඉටුකර ගැනීමට අරමුණු විය. ඒ අනුව 2008 වර්ෂයේදී ගල්ගමුව, නිකවුරටිය, කරුවලගස්වූව, පිළුරත්තාව, භම්බන්තොට, මධිකලපුව, කන්තලේ යන ප්‍රදේශවල අලි පාලන ඒකක හතක් ආරම්භ කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

#### **5.4.1.3.3 අනතුරුවලට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා විකල්ප අවස්ථා සැපයීම**

---

වන අලින් විශාල වශයෙන් ගැවෙසෙන ඇතැම් දුෂ්කර ප්‍රදේශවල තුදකලාභු මිනිස් වාසස්ථාන පිහිටා ඇති විට එම පදිංචිකරුවන්ට ආරක්ෂා ප්‍රදේශවල ඉඩකඩ සැපයීමත්, විකල්ප ජීවන මාරුගයන් සැපයීමත් මෙයින් හඳුන්වා දී ඇත. මේ අනුව පුත්තලම, බුද්ධිදෙශීලීම, ලුණුගම්වෙහෙර, වැටහිරියාකන්ද ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව ඉවත්කර වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කර තිබුණි.

#### **5.4.1.3.4 ග්‍රාමීය කමිටු පිහිටුවීම**

---

අලි මිනිස් ගැටුම බහුල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම කාර්යාල මගින් ස්ථේවීච්ඡා සේවකයන්ගෙන් සැදුම්ලත් ක්‍රියාකාරි කණ්ඩායම ඇති කිරීම මගින් ග්‍රාමීය කමිටු පිහිටුවා, අලි සංරක්ෂණ කටයුතු සඳහා එම කමිටුවලට අවසර ලබාදිය යුතුය. ඒ අනුව අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල “ගණ මිතුරෝ” නමින් ග්‍රාමීය කමිටු පිහිටුවීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබුණි.



ඡායාරූප 07- ග්‍රාමීය කමිටු රස්වීමක්

#### 5.4.1.3.5 අධ්‍යාපනික මූලාරම්භයන්

අලි සංරක්ෂණ පුදේශ තුළ හා ඒ අවට ජීවත්වන ජනතාව ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල් හා ප්‍රජා සංඝිධාන හරහා ක්‍රියාත්මක කිරීමටද, පුළුල් අධ්‍යාපනික වැඩසටහන් වර්ධනය කිරීම, අලි සංරක්ෂණය සම්බන්ධ ගැටුවලට ලැබුණ් නිරාවරණය කිරීම හා අලි මිනිස් ගැටුමේ සංකීරණත්වය ඔවුන්ට අවබෝධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු පාසල් විෂය මාලාවෙන් සැපයීම ආදියෙන් සිදුකළ ගැකිය.

#### 5.4.1.3.6 නීති ක්‍රියාත්මක කිරීම

රටෙහි අලින් සම්බන්ධ බල පැවැත්වෙන නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කර ඇලි සංරක්ෂණ පුදේශ අනවසරයෙන් අල්ලාගැනීම, අලින්ට තුවාල සිදුකිරීම හා මරා දැමීම සම්බන්ධ වරදකරුවන්ට විරුද්ධව වෛද්‍යනා ගොනුකොට දැඩිවම් ලබාදීම සිදුකළ යුතු බවට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇත.

වගුව අංක 07 - අලි මරණ සංඛ්‍යාව හා ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම - 2015 - 2017

වර්ෂය	මෙනිස් ක්‍රියාකාරකම් නිසා	අලි මරණ සඳහා නීති	අලි මරණ සඳහා
	සිදුවූ මරණ සංඛ්‍යාව	ක්‍රියාත්මක කිරීම සංඛ්‍යාව	ක්‍රියාමාර්ගයක් නොගත් අවස්ථා
2015	117	18	99
2016	131	09	122
2017	142	16	120
-----	-----	-----	-----
	390	43	341
=====	=====	=====	=====

එ අනුව මෙනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වූ මරණ සංඛ්‍යාවට සාපේක්ෂව පසුගිය වර්ෂ 03 තුළ නීතිය ක්‍රියාත්මක කළ අවස්ථා සියයට 10 ක් පමණ විය.

#### 5.4.1.3.7 සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අන්තර් ආයතන උපදේශනය සහතික කිරීම.

රටෙහි සංවර්ධන ක්‍රියාකාරකම් සිදුකිරීමේදී පාරිසරික බලපෑම (EIA) හා මූලික පරිසර ඇගයීම (IEE) අනිවාර්ය වුවත්, මෙම නීතිරීති මහ හැරයාම හා නොසලකා හරිමින් රජයේ හා රජයේ නොවන ආයතන කටයුතු කරනු ලබයි. අලි සිටින ප්‍රදේශවල ඕනෑම සංවර්ධනයකට පෙර වනඩීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධිකරණය වන ලෙස අනෙකුත් ආයතනයන්ට උපදෙස් දිය යුතුව ඇත. එසේම අලි සංරක්ෂණ වැඩිසටහන් සූදානම් කිරීමේදී වනඩීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද අනෙකුත් අදාළ ආයතනයන්ගෙන් අදහස් විමසිය යුතුය. එසේ සංවර්ධන ව්‍යාපෘතිවලදී අලි සංරක්ෂණය සම්බන්ධයෙන් ඉටුකළ යුතු කොන්දේසි ඉටු නොකිරීම් හා අදාළ කොන්දේසි උල්ලාගනය විම සිදුවන අවස්ථාවලදී වනඩීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොන්දේසි සපුරා ගැනීමට ප්‍රමාණවන් උත්සාහයක් දැරිය යුතුය.

උදා:- හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල ඉදිකිරීමට සකස් කර තිබුණු පරිසර බලපෑම ඇගයීම වාර්තාවල මෙම සංවර්ධන කටයුතු සමඟ වනඅලින්ට රකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බවට සඳහන් කර තිබුණි.

#### 5.4.1.4 ප්‍රතිපත්ති ප්‍රකාශය 03

---

අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියේ තුන්වන ප්‍රතිපත්තිය ලෙස අලි සංරක්ෂණය මගින් සමාජ - ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීම හැඳුනාගෙන තිබුණි. ගොවීන් විසින් අලියා සලකනු ලබන්නේ අනතුරුදායක වසන්ගතයක් ලෙසින් වන්නේ නම් ගොවීන්ගෙන් අලි සංරක්ෂණය සඳහා දිරිදීමක් තොවන්නේය. එසේ තොවීමට නම් අලි සංරක්ෂණය තුළින් එම ප්‍රජාවට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමට සැලසීය යුතුය. ඒ සඳහා අවශ්‍ය උපායමාර්ග අතුරින් පහත කටයුතු හැඳුනාගෙන තිබුණි.

- අලින් කේන්දු කොටගත් ප්‍රජා මූලික “රු දෙස් - සංචාරක ව්‍යාපාර” (Eco – tourism) ප්‍රවර්ධනය කිරීම.
- අලින් මත පදනම් වූ ගෘහස්ථ කර්මාන්ත ප්‍රවර්ධනය
- වනජීවි කළමනාකරණ ක්‍රියාකාරකම සඳහා හානියට පත් ප්‍රජාවගේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම.
- අලි සංරක්ෂණය සඳහා වන “අධ්‍යාපනික උපාධන” සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.

#### 5.4.1.4.1 අලින් මත පදනම් වූ ගෘහස්ථ කර්මාන්ත ප්‍රවර්ධනය

---

මෙම යටතේ අලි වසුරු ආධාර කරගනීමින් කඩදාසි නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතත්, ඒ සඳහා ප්‍රමාණවත් වෙළෙඳපොලක් ආකර්ෂණය කර තොගැනීම මත මෙම කර්මාන්තය අසාර්ථක වී ඇත.

#### **5.4.1.5 ප්‍රතිපත්ති ප්‍රකාශය 04**

---

අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියේ සිව්වන ප්‍රතිපත්තිය ලෙස අලි මිනිස් ගැටුමෙන් පිඩාවට ලක්වන ප්‍රජාවට දැරීමට සිදුවන වැය පියවීම හඳුනාගෙන තිබුණි. අලි මිනිස් ගැටුමෙන් වන ප්‍රධාන බලපෑම වනුයේ එහි ප්‍රජාවට සිදුවන ආර්ථික පාඩුවයි. ඒ සඳහා වන්දි ගෙවීම හා රක්ෂණ ක්‍රම මගින් යම්තාක් දුරට හෝ පිළියම් යෙදිය හැකි අතර, අවශ්‍ය උපායමාර්ග අතුරින් පහත කටයුතු හඳුනාගෙන තිබුණි.

- පවතින වන්දි ක්‍රම සමාලෝචනය සහ ක්‍රමවත් කිරීම.
- හානියට පත් පවුල්වල ප්‍රමුණ්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම.
- රාජ්‍ය සහ පෞද්ගලික උපකාරයෙන් වන්දි සහ රක්ෂණ යෝජනා ක්‍රම ආරම්භ කිරීම.
- ජීවිත අභිමිශ්මකදී අවමංගල වියදම් පියවීම සඳහා ක්ෂේක සහන දීම.

#### **5.4.1.6 ප්‍රතිපත්ති ප්‍රකාශය 05**

---

අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියේ පස්වන ප්‍රතිපත්තිය ලෙස කළමනාකරණ හේතුන් මත වනාන්තරවලින් අලින් ඉවත් කිරීම සඳහා නියාමන යාන්ත්‍රණයක් සැකසීම හඳුනාගෙන තිබුණි. විනාශකාරී අලින් අල්ලා ගැනීම හා වෙනත් භූමි තුළට නිදහස් කිරීම මගින් වර්තමාන අලි මිනිස් ගැටුම අවම කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ග අතුරින් පහත කටයුතු හඳුනාගෙන තිබුණි.

- ගැටුම ඇති කරන අලින් හඳුනාගැනීම.
- අලි අල්ලන කණ්ඩායම පිහිටුවීම. (Capture teams)
- තාවකාලික අලි රුදුවුම බිම පිහිටුවීම.

##### **5.4.1.6.1 තාවකාලික අලි රුදුවුම බිම පිහිටුවීම.**

---

නිදහස් සැරසැරීමට ඉඩ දිය නොහැකි, අරඛුදකාරී අලින් හඳුනාගෙන ඔවුන් අල්ලා ඉවත්කර ගාල්කර තැබීම සඳහා විකල්ප ක්‍රමයක් ලෙස තාවකාලික අලි රුදුවුම බිම පිහිටුවා අලින් එම රුදුවුම බිම තුළ කළමනාකරණය කිරීම මෙහිදී සිදුකරනු ලැබයි.

මෙම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි රඳවුම මධ්‍යස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති අතර, එහි නියමු ව්‍යාපෘතියක් ලෙස හොරෝවිපතාන අලි රඳවුම මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර, ලුණුගමවෙහෙර අලි රඳවුම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.

#### 5.4.1.7 ප්‍රතිපත්ති ප්‍රකාශය 06

---

අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියේ හයවන ප්‍රතිපත්තිය ලෙස වන අලින් සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා පදනම ලෙස විද්‍යාත්මක පරෝෂණ ප්‍රවර්ධනය කිරීම හඳුනාගෙන තිබූ අතර, මෙම සඳහා උපායමාර්ග ලෙස කළමනාකරණයට අදාළ විද්‍යාත්මක පරෝෂණ දෙරෙයමන් කිරීම සහ පරෝෂණ ප්‍රමුඛතාවයන් හඳුනාගැනීම සිදුකළ යුතු බවට හඳුනාගෙන තිබුණි.

#### 5.4.2 අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය

---

අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියේ පවතින දුර්වලතාවයන් මහ හරවා ගැනීම සඳහා අලි සංරක්ෂණ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අතර, මෙම වනවිට එම සංශෝධන සඳහා කැඩිනට මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කටයුතු කෙරෙමින් පවතී.

#### 5.4.3 වන අලින් ගම්වැදීම තූළින් ඇතිවන අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති අනෙකුත් උපක්‍රමික ක්‍රියාමාර්ග

---

අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන උපක්‍රමික ක්‍රියාමාර්ග වශයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලපරිච්ඡය තුළ විදුලි වැට ඉදිකිරීම, අලි වෙඩි බෙදාහැරීම, අලිමෙන් අවහිරතා ඉවත් කිරීම හා වාසභාමි අතර සබඳතා පුළුල් කිරීම, ප්‍රජා දැනුවත් කිරීම හා ජන සහභාගිත්වය ලබාගැනීම වැනි උපක්‍රමික යන කරුණු කෙරේ වැඩි අවධානයක් යොමුකර තිබුණි.

**වගුව අංක 08 2013 සිට 2017 අතර කාල පරිච්චේදය තුළ එකිනෙක කාර්යයන් සඳහා  
වාර්ෂිකව වැයකර ඇති මුදල**

වියදම් ස්වභාවය	2017	2016	2015	2014	2013	එකතුව
	රු.	රු.	රු.	රු.	රු.	රු.
විදුලී වැට ඉදිකිරීම	99,951,977	239,502,262	275,819,926	195,340,000	209,232,518	1,019,846,683
විදුලී වැට නඩන්තුව	86,596,000	73,511,250	2,070,000	1,860,000	-	164,037,250
අලී ටෙයි මිලදී ගැනීම	69,261,166	86,616,504	75,867,343	58,331,560	48,403,600	338,480,173
ප්‍රජාව දැනුවන් කිරීම හා ජන සහභාගින්වය	-	3,080,000	2,899,000	1,948,000	1,151,000	9,078,000
අලීමෙන්ත අවස්ථා ඉවත් කිරීම	-	727,028	-	-	-	727,028
						1,532,169,134

#### **5.4.3.1 අලී ගම්වැදීම වැළැක්වීම සඳහා විදුලීවැට ඉදිකිරීම**

**5.4.3.1.1** “අලී බාධක පිහිටුවීම” අලී මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ඇති ප්‍රධාන විසඳුමක් වන අතර, සාර්ථකම අලී බාධකය ලෙස විදුලී වැට ඉදිකිරීම භූත්‍යාගෙන තිබුණි. 2016 වන විට ඉදිකර තිබූ අලී වැටෙහි දිග ප්‍රමාණය කිලෝමීටර 4211.8 ක් පමණ විය. 2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වර්ෂ 05 තුළදී විදුලී වැට ඉදි කිරීම වෙනුවෙන් රජය විසින් සලසන ලද ප්‍රතිපාදන, දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීමට වැය කළ මුදල හා ඒ ඒ වර්ෂවලදී ඉදිකරන ලද විදුලී වැට දුර ප්‍රමාණයන් පහත දැක්වේ.

වගුව අංක - 09 2013 – 2017 වර්ෂවලදී ඉදිකරන ලද විද්‍යුලි වැට දුර ප්‍රමාණයන් හා දරන ලද වියදම

වර්ෂය	අැස්තමේන්තු කළ දුර	ඉදිකළ දුර ප්‍රමාණය	ප්‍රතිපාදනය	වියදම	මූල්‍ය කාර්ය සාධනය	හෙළතික කාර්ය සාධනය
	කි.මි.	කි.මි.	රු.	රු.	%	%
2017	457	305.8	100,000,000	99,951,977	99.9	67
2016	362.7	287.1	250,000,000	239,502,262	95.8	79
2015	279	226.16	300,000,000	275,819,926	92	81
2014	262.7	179.2	250,000,000	195,344,087	78	68
2013	433.5	341.85	210,914,925	209,232,518	99.2	78.8



ඡායාරූප 08 - ඉදිකර ඇති අලි වැටක්

5.4.3.1.2 විදුලි වැට ඉදිකිරීමට වෙන් කරන ලද මුදලින් සියයට 57 ක් විදුලි වැට උපකරණ මිලදී ගැනීම සඳහාද, සියයට 27 ක් බලගක්ති කුටි ඉදිකිරීම සඳහාද, ඉතිරි සියයට 16 ක ප්‍රමාණය විදුලි වැට මාරුගය එළිපෙහෙලි කිරීම සඳහාත් යොදවා තිබුණි. විදුලි වැට ඉදිකිරීම සඳහා වාර්ෂිකව වෙන්කරනු ලබන ප්‍රතිපාදන මගින් ඉදිකිරීමට යෝජිත විදුලි වැටවල දිග අනුව විදුලි කණු හා අනෙකුත් විදුලි උපකරණ එකවර දෙපාර්තමේන්තුව විසින් මිලදී ගෙන අදාළ කළාප කාර්යාල වෙත යවතු ලබයි.

එක් එක් වනජීවි කළාපයන් හි පහත දැක්වෙන දුර ප්‍රමාණයන්ගෙන් විදුලි වැට ඉදිකිරීම සඳහා ප්‍රමාණවත් වන පරිදි ප්‍රතිපාදන වෙන්කර තිබුණි.

#### **වගුව අංක - 10 වනජීවි කළාප අනුව පසුගිය වර්ෂ තුළ විදුලි වැට ඉදිකිරීම**

	2017	2016	2015	2014	එකතුව	මුළු
	කි.මි.	කි.මි.	කි.මි.	කි.මි.	කි.මි.	%
නැගෙනහිර	33.75	16.5	25	137.1	212.35	15.6
පොලොන්නරුව	37.5	110	43.5	40	231	17
අනුරාධපුරය	68	40	40	40	188	13.8
ලොව	106.8	51	18	07	182.8	13.4
දකුණු	66	71.7	26	-	163.7	12
වයඹ	-	07	51.5	-	58.5	4.3
මධ්‍යම	40	23	07	20	90	6.6
න්‍රිකුණාමලය	66	-	30	-	96	7.1
ව්‍යුහාත්මක ආචාර්ය	/	39	43.5	38	18.6	10.2
කිලිනොවිච්‍ය						
	457	362.7	279	262.7	1,361.45	
	=====	=====	=====	=====	=====	

**5.4.3.2 විදුලි වැට කණු හා උපකරණ මිලදී ගැනීම.**

5.4.3.2.1 විදුලි වැට ඉදිකිරීම සඳහා වෙන්වූ ප්‍රතිපාදන අනුව ඉදිකිරීමට යෝජිත කිලෝමීටර් ප්‍රමාණය සඳහා අවශ්‍ය විදුලි වැට කණු හා උපකරණ එකවර මිලදී ගනු ලබයි. පසුගිය වර්ෂ 04 ක වැට කණු හා උපකරණ මිලදී ගැනීම සඳහා පහත පරිදි වියදම දරා තිබුණි.

**වගුව අංක 11 - විදුලි වැට කණු හා උපකරණ මිලදී ගැනීම සඳහා දරන ලද වියදම 2014-2017**

වර්ෂය	2017	2016	2015	2014
විදුලි වැට උපකරණ	210,364,165	88,045,884	94,735,392	92,193,083
විදුලි වැට කණු	60,877,507	103,771,310	92,963,724	40,236,503
එකතුව	271,243,672	191,817,194	187,699,116	132,429,586

5.4.3.2.2 විදුලි වැට කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා භාවිතා කරනු ලබන සාමාන්‍ය වැට කණු ප්‍රමාණය කණු 51 ක් ලෙස හඳුනාගෙන තිබුණු අතර, මූල්‍ය කණු හා ආධාරක කණු ඒ ඒ වැටෙහි ස්වභාවය අනුව වෙනස් වේ. පූර්වෝක්ත වර්ෂවල මිලදීගෙන තිබුණු සාමාන්‍ය වැට කණු ප්‍රමාණය සලකා බැලීමේදී ඉදිකළ හැකිව තිබු විදුලි වැට කි.මි.ගණන හා සත්‍ය වශයෙන් ඉදිකර තිබුණු විදුලි වැට කි.මි. ගණන අතර සැලකිය යුතු වෙනසක් පැවති බවත් ඒ අනුව විශාල කණු ප්‍රමාණයක් අනිරික්තව පවතින බවත් දක්නට ලැබේ. විස්තර පහත දැක්වේ.

**වගුව අංක 12 - විදුලි කණු උපයෝගනය කිරීම -2012 -2013**

	2012 වර්ෂය	2013 වර්ෂය
මිලදීගත් සාමාන්‍ය කණු ප්‍රමාණය	22,293	38,157
ඉදිකළ හැකි කි.මි. ගණන	437	748
එම එම වර්ෂවල දෙසැ.31 දිනට ඉදිකළ කි.මි. ගණන	<u>258</u>	<u>252</u>
ඉදිකිරීම	179	496
ප්‍රතිශතය	59%	33.7%
ඉතිරිව පැවති කණු ප්‍රමාණය	9,129	25,256
එකකයක මිල රු.	2,060	2,060
-----	-----	-----
ඉතිරි කණුවල වට්නාකම (රු.)	18,805,740	52,027,360
-----	-----	-----

මිලදීගත් වැට කණුවලින් 2012 හා 2013 වර්ෂවලදී ඉදිකිරීමට යොදාගෙන තිබූණේ පිළිවෙළින් 59% හා 33.7% ක ප්‍රතිශතයක් පමණි.

5.4.3.2.3 විදුලි වැට ඉදිකිරීමට වෙන් කරන මුදලින් 57% ක් විදුලි වැට උපකරණ සඳහා වන අතර, 27% ක් බලගක්ති කුට් ඉදිකිරීම සඳහාද, ඉතිරි 16% ක මුදල විදුලි වැට මාර්ගය එළිපෙහෙලි කිරීම හා විදුලි වැට ඉදිකිරීම සඳහාද දරනු ලබයි. විදුලිවැට ඉදිකිරීම සඳහා වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදනවලින් ඉදිකිරීමට යෝජිත විදුලි වැටවල දිග අනුව අවශ්‍ය විදුලි වැට කණු, විදුලි උපකරණ ඇතුළු විදුලි වැට ඉදිකිරීමට අවශ්‍ය උපකරණ එකවර වනඩීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිලදීගෙන ඉදිකිරීමට යෝජිත වනඩීවි කළාප කාර්යාල වෙත යවත්තු ලබයි.

5.4.3.2.4 විගණන පරීක්ෂාවට ලක් කළ සහකාර අධ්‍යක්ෂ දකුණු කාර්යාලය වෙත ලැබේ තිබුණු වැට කණු ප්‍රමාණය හා එම කාර්යාලය විසින් නිකුත් කළ වැට කණු ප්‍රමාණ වගුව 13 හි දැක්වේ.

වගුව අංක 13 - සහකාර අධ්‍යක්ෂ දකුණු කාර්යාලය වෙත ලැබේ තිබුණු වැට කණු හා නිකුත් කළ ප්‍රමාණය

	2012	2013	2014.06.23 දිනට
වර්ෂ ආරම්භයේ පැවති ගේෂය	(ගණනය කර නැත.)	4,624	1,076
ලැබීම්		5,441	2,077
		-----	4,787
මුළු ලැබීම්		5,441	6,701
නිකුත් කිරීම්		-----	5,863
ලැබ කළාපය		715	1,805
දකුණු කළාපය		102	3,820
		-----	1,120
ඉතිරි තොගය		4,624	1,076
		=====	4,576
		=====	=====

5.4.3.3 විදුලි වැට ඉදිකිරීමේ කාර්යය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීම.

5.4.3.3.1 වන අලින්ගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා ඉදිකරනු ලබන විදුලි වැට නඩත්තු කිරීම යන මැයෙන් ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අංක 45/2011 හා 2011 දෙසැම්බර් 08 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් (ඇමුණුම 03) අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ඉදිකරනු ලබන විදුලිවැට නඩත්තු කිරීම සඳහා අවශ්‍ය තත්කාර්ය කමිකරුවන් 260 දෙනෙකු ලබා ගැනීමටත්, ඔවුන් සඳහා වැටුප් ගෙවීමට වසරකට රු.මෛලියන 41 බැහින් ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබුණි. එම සංදේශයට අදාළ අනුමැතිය අංක අමප/11/2299/549/031 හා 2012 ජනවාරි 06 දින තීරණයෙන් පහත පරිදි ලබා දී තිබුණි (ඇමුණුම 04).

- (i) අමාත්‍යාංශය විසින් අදාළ ප්‍රදේශයේ වෙශෙන ගොවී සංවිධාන සහ “ ගම මිතුරන් ” වැනි ප්‍රාදේශීය ප්‍රජා මූල සංවිධාන වල සාමාජිකයන්ගේ සේවය ලබා ගැනීමේ නැකියාව සොයා බැලිය යුතුය, සහ

(ii) ඉහත කාර්යය අසාර්ථක වූවහොත් අදාළ ප්‍රදේශ වල වෙසෙන සිවිල් ආරක්ෂක අංශවල සාමාජිකයින් යෙදවීමේ හැකියාව පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ඡා කිරීම.

- 5.4.3.3.2 එම තීරණයට අනුව වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක වංශ 16/02/02/172-A හා 2012 ජූනි 06 දිනැති ලිපිය ප්‍රකාරව විදුලිවැට නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක හටයින්ගේ සේවය ලබාගැනීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීම කර තිබුණි. (අැමුණුම 05)
- 5.4.3.3.3 2012 ඔක්තෝබර් 19 දින හමුබන්තොට පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රස්වීමෙදී ජනාධිපතිවරයා විසින් දෙන ලද උපදෙස් පරිදි “දිවයින් වනජීවී සහ වන සංරක්ෂණ කළාපවලට අදාළ සියලුම විදුලි වැටවල් සකස් කිරීම, ආරක්ෂා කිරීම හා නඩත්තු කටයුතු විධිමත් ක්‍රමවේදයකට හා නියාමනයකට යටත්ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීමට” උපදෙස් දී තිබුණි. (අැමුණුම 06)
- 5.4.3.3.4 ඒ අනුව අංක වංශ/192/2/1/23 හා 2012 නොවැම්බර් මස දින රහිත වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ දිස්ත්‍රික්කයෙහි දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමුකර තිබු ලිපිය මගින් ගෞ මිතුරේ වැඩසටහන සහ දැයට කිරුළ වැඩසටහන යටතේ මෙන්ම විවිධ ව්‍යාපෘති මගින් ඉදිකිරීමට නියමිත විදුලි වැටවල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීමට කටයුතු කරන ලෙසත්, වෙන්ඩිර ප්‍රදානය කරාති විදුලි වැටවල් 2012 වර්ෂය තුළ අවසන් නොකළහොත් 2013 වසර තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට එම කාර්යය පැවරීමට කටයුතු කරන ලෙස දන්වා තිබුණි. (අැමුණුම 07)
- 5.4.3.3.5 2013 හා 2014 වර්ෂවල කි.මි. 1227 ක් වූ විදුලි වැට ඉදිකිරීම 60 ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පවරාදී තිබුණු අතර, ඒ සඳහා රු.මි. 103.67 ක ප්‍රතිපාදනය ලබාදී තිබුණි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2014 නොවැම්බර් 30 දිනට සකස් කරන ලද ප්‍රගති වාර්තාවට අනුව ඒ වන විට කි.මි 341 ක් වූ විදුලි වැට 18 ක් ඉදිකර අවසන් කර තිබුණි.
- 5.4.3.3.6 විදුලිවැට කිලෝමීටර් 01 ක් ඉදිකිරීම සඳහා වැයවන ද්‍රව්‍ය පිළිබඳ පොදු ඇස්තමේන්තුවක් පදනම් කර ගනිමන් අභ්‍යන්තර ඉදිකිරීමට යෝජිත මුළු විදුලිවැට කි.මි. ගණන සඳහා වැට කණු, විදුලි උපකරණ හා අනෙකුත් උපකරණ මිලදී ගැනීම කටයුතු සිදුකර තිබුණි.

- 5.4.3.3.7 වැට මාරුග එළිපෙහෙල් කිරීම, වැට ඉදිකිරීම, බලගක්ති කුටේ ඉදිකිරීම යන පිරිවැය මූලිකාංග මත පදනම්ව පිළියෙල කර තිබුණු ඇස්තමේන්තුවෙන් සංපුරු ගුම හා විතය සඳහා සියයට 15 ක් අඩුකර එයට සියයට 10 ක අවිනිශ්චිත වියදමක් හා සියයට 05 ක පරිපාලන වියදමක් ද එකතු කර එම මූදල ප්‍රතිපාදන වගයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලබාදී තිබුණු අතර, එම දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීම අවසන් කර තිබු වැටවල් සත්‍ය වගයෙන් වැයකර තිබු මූදල ඇස්තමේන්තුවට වඩා බෙහෙවින් අඩු මූදලක් බවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙහි වාර්තා අනුව පැහැදිලි විය.
- 5.4.3.3.8 ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් 2014 වර්ෂය අවසන් වන විට ඉදිකර අවසන් කරන ලද විදුලිවැට 05 කට අඛාලව කි.ම්.80.5 ක් සඳහා මූල ඇස්තමේන්තුගත මූදල රු.8,824,470 වූ අතර ඉදිකිරීම සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රු. 1,885,033 ක් පමණ වැයකර තිබුණි. මේ අනුව අතිරික්ත ඇස්තමේන්තුව රු.6,849,437 ක් වන අතර එය සත්‍ය වියදම අතර විවෘතය සියයට 75 ක් විය.

#### වගුව අංක 14 - සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විදුලි වැට ඉදිකිරීම සඳහා දරන ලද වියදම

විදුලි වැට්ටී නම	කි.ම්.	ඇස්තමේන්තුගත	ඉදිකිරීම අවසන්	ඉතිරිය	ඉතිරියේ
ප්‍රමාණය	ඉදිකිරීම පිරිවැය	කිරීම සඳහා සිවිල්	ආරක්ෂක	ඇස්තමේන්තුව	ප්‍රතිගතය
	-----	-----	වෙත වැයවූ මූදල		
	-----	රු.	-----	රු.	%
දම්මන්න - කන්දේගම	13	1,340,459	35,840	1,304,619	97
පාසියාව - පළුවද්දන	20	2,916,267	416,963	2,499,304	86
හනරස්කොට්ටුව	20	2,863,276	938,873	1,924,403	67
ඡ්‍රුණුවිලගම - බෝගොඩ	20.5	530,465	321,070	209,395	40
අහයපුර-	07	974,003	172,387	551,716	57
කොන්ඩ්‍රවුවාන	-----	-----	-----	-----	-----
එකතුව	80.5	8,624,470	1,885,033	6,489,437	75
	=====	=====	=====	=====	=====

5.4.3.3.9 ඉදිකිරීමට යෝජිත ඇතැම විදුලි වැට මාරුගවල දිග නිවැරදිව හඳුනා තොගෙන ඇස්තමේන්තු කර ඒ මත ප්‍රතිපාදන නිදහස් කර තිබූ අතර, ඉන් කි.මි 60 ක් වූ විදුලි වැට 03ක් සම්පූර්ණයෙන් නිමකර තිබූ ගැඹුම් ඒවායේ සමස්ථ දුර කි.මි.43.1 ක් පමණක් වී තිබුණි.

වගුව අංක 15 - විදුලි වැට ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත දිග ප්‍රමාණය, සහා වශයෙන්

#### නිමකරන ලද වැට මාරුග හා දරන ලද පිරිවැය

වැට මාරුගය	ඇස්තමේන්තු දිග ප්‍රමාණය	ලබාදුන් ප්‍රතිපාදන	නිම කරන ලද වැට මාරුග		දිග ප්‍රමාණය වෙනස්වීමේ ප්‍රතිශතය
			කි.මි	රු.	
දිවුල්ගස්වැට - සිනිපුර	10	1,004,324	05.6	366,665	44%
නාමල්වත්ත කළුසානපුර 1 අඩියර	30	3,952,856	26.5	2,000,624	11.7%
මත්තලගම	20	2,649,558	11.0	1,209,429	45%
	60	7,606,738	43.1	-	
	=====	=====	====	3,756,429	=====

5.4.3.3.10 විදුලි වැට ඉදිකිරීමේදී ඉවුවිය යුතු පූර්ව කාර්යයන් වන ප්‍රජා එකඟත්වය ලබාගැනීම හා අභා ඉඩම නිරවුල් කිරීමකින් තොරව විදුලි වැට ඉදිකිරීමේ කාර්යය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ හේතුවෙන් මතුවේ ඇති ගැටළු තත්ත්වයන් මත 2019 අගෝස්තු 31 දින වන විටත් පහත සඳහන් පරිදි විදුලි වැට 11 ක ඉදිකිරීම අවසන් කිරීමට තොගැකීවී තිබුණි.

1. වදිනගල - කරඹන
2. කොනකෙටියාව - දේවාලමංකඩ
3. කොහොලංකල - කරඹවැට
4. ප්‍රාගමාලාඩය උතුර
5. නිකිනියාව
6. වලතම්බාපුර - මහවත්ත
7. මහවත්ත - වැලිපිටිය

8. වැළිපිටිය - කට්ටම්බෙරි
9. විල්මැන්න උරණිය (මෝදරපැලැස්ස)
10. සඳගලගම - ඉලුක්පැලැස්ස - මහනේවුල
11. අභ්‍යන්තර ආර - උනාතවැව

**5.4.3.3.11** 2014 දෙසැම්බර් 16 දින දෙපාර්තමේන්තුවය අතර පැවති සාකච්ඡාවක් පදනම් කරගෙන 2015 වර්ෂයේ සිට විදුලි වැට ඉදිකිරීම කටයුතු නැවත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන තිබුණු අතර, විදුලි වැට නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම තවදුරටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.

#### **5.4.3.4 විදුලි වැට ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම නියාමනය කිරීම**

**5.4.3.4.1** වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලී සංරක්ෂණ අංශය විසින් විදුලි වැට උපකරණ මිලදී ගැනීම හා විදුලිවැට ඉදිකිරීමේ කටයුතු ත්‍රියාවට නැංවීම නියාමනය කරනු ලබන අතර වනජීවී කළාප කාර්යාල විසින් සිදුකරනු ලබන විදුලි වැට ඉදිකිරීම පිළිබඳව මාසිකව තෙතයිමාසිකව ප්‍රගති වාර්තා කළාප කාර්යාලවලින් ගෙන්වාගෙන ඒවා සමාලෝචනය කර ඉදිකිරීම කටයුතු කළිනම් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.


**5.4.3.4.2** තවදී, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඉදිකිරීම සඳහා ලබාදී තිබූ විදුලි වැට ඉදිකිරීම කටයුතු අධික්ෂණය හා පසුවිපරම කටයුතුද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ යුතු අතර, විදුලි වැට ඉදිකිරීම කළිනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විදුලි වැට ඉදිකිරීම කටයුතු සම්බන්ධිකරණය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත්කර ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුත්ත කර තිබුණි.

#### **5.4.3.5 විදුලි වැට නඩත්තු වියදම**

**5.4.3.5.1** විදුලි වැට නඩත්තුව 2013 වර්ෂයේ සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පවරා තිබූ අතර, ඒ සඳහා 2014 වර්ෂයේ සිට පහත පරිදි වියදම් දරා තිබුණි.

**වගුව අංක 16 - විදුලී වැට නබන්තුව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව  
වෙත ලබා දුන් ප්‍රතිපාදන 2014- 2017**

වසර	ලබාදුන් ප්‍රතිපාදන
2014	රු. 1,860,000
2015	2,058,000
2016	73,511,250
2017	86,596,000



**රුපසටහන 05 - විදුලී වැට නබන්තුව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත  
ලබාදුන් ප්‍රතිපාදන 2014-2018**

විදුලී වැට නබන්තුව සඳහා වැය කළ ඉහත සඳහන් මුදල් සම්පූර්ණ ප්‍රතිපාදන ප්‍රමාණය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදී තිබුණි. 2014 වර්ෂයේ රු.මිලියන 1.8 ක්වූ විදුලී වැට නබන්තු වියදම 2017 වර්ෂය වන විට රුපියල් මිලියන 86.5 දක්වා වැඩිවි තිබු අතර, මෙය 2014 වර්ෂයට සාපේක්ෂව 4705% ක වැඩිවිමකි.

5.4.3.5.2 2018 ජනවාරි 31 දින වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට කිලෝමීටර 4,366 ක්වූ විදුලී වැට 259 ක් නබන්තු කිරීම සඳහා භාරදී තිබුණි.

5.4.3.5.3 විදුලී වැට සත්‍යාචන යාම සඳහා දිනපතා විදුලී වැට පරීක්ෂා කළ යුතුව ඇති අතර, ගස් කඩා වැටීම හෝ විදුලිය කාන්දුවීම සිදුවන්නේ නම් ඒවා දිනපතා යාචනකාලීන කළ යුතුය. එසේ නොවුනහොත් එම ස්ථානවලින් වන අලින් ඇතුළුවීම හා විදුලී වැට සම්පූර්ණයෙන්ම විනාශ වීම සිදුවිය හැක. විදුලී වැට නඩත්තුව සඳහා වසරකට රුපියල් මිලියන 86 ක් පමණ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා වැය කළද දිනපතා මෙම කාර්යය ඉවුවන්නේද යන්න පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුවිපරමක් සිදු කළ යුතු වේ.



ජායාරූප 09 - ඉදිකරන ලද විදුලී වැටක් අලින් විසින් විනාශ කරන අවස්ථාවක්

5.4.3.5.4 විදුලී වැට අධික්ෂණය පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් හඳුන්වාදීම හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරී කාලය, මෙදනික රාජකාරී අධික්ෂණය, රාජී මුර සේවා රාජකාරී පැවරීම හා නඩත්තු උපකරණ ලබාදීමේ ක්‍රමවේද පිළිබඳ සිවිල් ආරක්ෂක හටයන් හා වනජීවී සංරක්ෂණ නිලධාරීන් අතර එකඟතාවයට පත්ව රාජකාරීමය ගැටළු අවම කරගෙන විදුලී වැට නඩත්තුව හා ආරක්ෂාව සතුවූයක පරිදි කළ යුතුය.

#### **5.4.4 පොද්ගලික විදුලි වැටවල් ඉදිකිරීම**

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විදුලි වැට ඉදිකර නොමැති ඇතැම ප්‍රදේශවල තම වගාකීම ආරක්ෂා කර ගැනීම සඳහා එම වගාකීම වටා පොද්ගලික විදුලි වැට ඉදිකර තිබූ අතර ඒ සඳහා විවිධ ප්‍රහවයන්ගෙන් විදුලිය සපයා ගනු ලබන බව අනාවරණය විය.

#### **5.4.5 වන අලි සංවරණ වන පිවිසුම (අලිමෙන්කඩ)**

5.4.5.1 වන අලි යනු පුදෙක් ස්වභාවයෙන්ම සංවාරක සත්වයෙකු වන අතර ඔවුන්ට ආවේණික පුරුදු මාර්ග ඔස්සේ ගමන් කරනු ලබයි. විවිධ සංවර්ධන කටයුතු සඳහා වන අලින්ගේ භුමි එළිපෙහෙලි කර තිබුණු ඔවුන්ගේ සංවාරක භුමි අත්හැරීමට වන අලින් කටයුතු නොකරයි. ඒ නිසා මිනිසා විසින් අලින්ගේ ගමන් මාර්ගය අවහිර වනසේ කටයුතු කර තිබුණු ඔවුන් එම මාර්ගයේම ගමන් කරනු ලබයි. එසේ නොමැතිනම ලෙනත් මාර්ග සොයා අලින් ගමන් කිරීම නිසා අලි ගම්වැදීම සිදුවේ. මෙසේ අලිමෙන්කඩ අවහිරවන ආකාරයේ මිනිස් ක්‍රියාකාරකම නිසා අලි මිනිස් ගැටුම ඇතිවිමට හේතුවී තිබුණි.



ජයාරුප 10 - අලිමෙන්කඩ අවහිරවන පරිදි ඉදිකළ මාර්ගය හරහා අලින් මාරුව්වන අවස්ථාවක්

#### 5.4.5.2

මෙම තත්ත්වය අවම කිරීම සඳහා වනඅලි සංචරණ වන පිවිසුම් ප්‍රදේශ (අලිමංකඩ) හඳුනාගෙන ඒවා ආරක්ෂාවන පරිදි කටයුතු කිරීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ. වන අලි සංරක්ෂණ කළාප හා විශේෂිත සංරක්ෂණ කළාප අතර වන පිවිසුම් ස්ථාපිත කිරීම මගින් වන අලින්ට අවශ්‍ය කරන වපසරිය තරමක් දුරට වැඩිකළ හැකි වන අතර 2016 වර්ෂයේදී රු. 727,028 ක මුදලක් අලිමංකඩ අවහිරතා ඉවත් කිරීම සඳහා වැයකර තිබුණි. 2004 ජූනි 01 දිනැති හා අංක 1343/10 දරන ගැසට පත්‍රය මගින් (අමුණුම 08 ) කඩුඩුල්ල, මින්නේරිය සහ අලිමංකඩ (Elephantpass) ස්ථාන පමණක් පිවිසුම් ලෙස හඳුනාගෙන ගැසටකර තිබුණි. තවද, වන පිවිසුම් මිනිස් ක්‍රියාකාරකම්වලින් තොරව පවත්වා ගැනීමෙන් වන අලින්ට නිදහසේ සංචරණය කිරීමට ඉඩ සැලසීම සඳහා සුදුසු අලි සංචරණ පිවිසුම් 16 ක් 2015 මැයි මස සිදුකරන ලද වන අලි මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘති යෝජනාව මගින් හඳුනාගෙන තිබුණි. එමෙස හඳුනාගත් එහෙත් මෙතක් ගැසට නොකරන ලද වන පිවිසුම් 16 පහතින් දැක්වේ.

1. කොහොලුකළ - බුන්දල උද්‍යානය හා මත්තල
2. උනාතුවැව - මත්තල සිට ලුණුගම්වෙහෙර
3. වැටහිරකන්ද - ලුණුගම්වෙහෙර සිට උඩවලව
4. දහයීයාගල - උඩවලව උද්‍යානය සිට බෝගහපටිය වන රක්ෂිතය
5. පුවක් පැලේ - ගල් ඔය සිට මාදුරු ඔය
6. උල්හිටිය - මාදුරු ඔය සිට වස්ගමුව
7. පූංගමාල ඔය - මාදුරු ඔය සිට ජලගැලුම් නිමනය
8. මහ වැව - මාදුරු ඔය සිට ජලගැලුම් නිමනය
9. රත්නැල්ල - වික්ටෝරියා රන්දෙණිගල රන්වැඹෙ සිට නකළස්
10. දිගම්පතාන - සිගිරිය සිට රිවිගල සහ කහල්ල පල්ලේකුලේ
11. පහේ කණුව - කළා වැව සිට නාවිවදුව
12. නාවිවදුව සිට මහකණදරාව
13. නාවිවදුව සිට විල්පත්තුව
14. සුරයපුර - සෝමාවතී ජාතික උද්‍යානය සිට වූන්නකාඩු වන රක්ෂිතය
15. මඩු පාර - විල්පත්තු සිට මඩුපාර අභය තුමිය
16. පුළියන්කුලම - වචනිකුලම සිට පද්ධිය

ඉහත සඳහන් වන අලි සංචරණ පිවිසුම්වලින් 09 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයන් තුමියේද, පිවිසුම 03 ක් මහවැලි අධිකාරීයට අයන් තුමියේද පිහිටා ඇත. (අමුණුම -09) 2016 වර්ෂයේ වැය කරන ලද රු. 727,028 ක මුදල භැර වෙනත් කිසිදු මුදලක් අලීමෙන් ඉවත් කිරීම සඳහා වැයකර නොතිබුණි.

#### 5.4.6 වන අලි පලවා භැරීම සංචාරණය, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරුම කිරීම.

---

5.4.6.1 සූපුරුදු වාසස්ථාන අනිම් කිරීමන් සමඟම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අලි වගාකීම්වලට හා ගම්මානවලට ඇතුළුවිම නිසා ඔවුන් පලවා භැරීම සඳහා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිපාදන වෙන් කර තිබුණි. වසර 05 ක් තුළ අලි වෙති මිලදී ගැනීමට හා අලි පලවා භැරීමට පහත පරිදි වියදම් දරා තිබුණි.

#### වගුව අංක 17 - අලි පලවා භැරීම සඳහා දරන ලද වියදම 2013 - 2017

වර්ෂය	ගිහුම් වෙබි ලොකු		ගිහුම් වෙබි කුඩා		සංඛා වෙබි		මුළු එකතුව	
	ප්‍රමාණය	වියදම	ප්‍රමාණය	වියදම	ප්‍රමාණය	වියදම	ප්‍රමාණය	වියදම
	ඒකක	රු.	ඒකක	රු.	ඒකක	රු.	ඒකක	රු.
2013	260,000	22,459,500	132,000	8,499,400	163,000	17,444,700	555,000	48,403,600
2014	284,500	27,055,840	150,000	10,451,000	182,500	20,824,720	617,000	58,331,560
2015	360,000	36,652,710	150,000	11,242,500	225,000	27,972,132	735,000	75,867,342
2016	375,500	41,377,802	156,500	13,442,618	234,750	31,796,083	766,750	86,616,504
2017	360,000	27,609,194	150,000	10,023,200	225,000	31,628,772	735,000	69,261,166
එකතුව	1,640,000	155,155,046	738,500	53,658,718	1,030,250	129,666,407	3,408,750	338,480,172

**වගුව අංක 18 පිබාකාරී වන අලි ඉවත් කිරීම හා ඒ සඳහා දරන ලද වියදම 2012-2016**

වර්ෂය	පිබාකාරී වන අලි ඇල්ලීම හා ඉවත් කිරීම	එක් අවස්ථාවක් සඳහා දැරූ වියදම	
		ප්‍රමාණය	වියදම
		රු.	රු.
2012	16	6,225,734	389,108
2013	13	2,211,363	170,105
2014	11	3,047,334	277,030
2015	11	1,913,665	173,970
2016	16	4,458,233	278,640
	67	17,856,329	1,288,853

2016 වර්ෂය තුළ අලි පලවා හැරීමේ හා අලි වෙඩි මිලදී ගැනීමේ වියදම් පිළිවෙළින් රු.4,458,233 ක් හා රු.86,696,931 ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ අලි පලවා හැරීමේ වියදම් 2013 වර්ෂයට සාපේක්ෂව 133% කින් හා අලි වෙඩි මිලදී ගැනීමේ වියදම් 14% කින් ඉහළ ගොස් තිබුණි.

5.4.6.2 2012 වර්ෂයේ සිට විදුලි වැට ඉදිකිරීම සඳහා දරනු ලබන වියදම් ක්‍රමයෙන් වැඩිවෙමින් පැවති අතර අලි පලවා හැරීමේ වියදම්ද ක්‍රමයෙන් වැඩිවෙමින් පැවතුණි.

**වගුව අංක 19 - විද්‍යුලි වැට ඉදිකිරීම හා අලි පලවා හැරීම වියදම් 2012 - 2016**

වර්ෂය	විද්‍යුලි වැට ඉදිකිරීමේ වියදම	අලි පලවා හැරීම
2012	රු. 177,660,693	රු. 49,689,759
2013	209,232,518	50,614,963
2014	195,340,000	61,378,894
2015	275,819,926	77,781,007
2016	239,502,262	91,074,737

**5.4.7 හොරෝචිපතාන අලි රුධුම් මධ්‍යස්ථානය**

ප්‍රවණ්ඩකාරී අලි ඇත්ත් රඳවා තැබීම සඳහා හොරෝචිපතාන ප්‍රදේශයේ අක්කර 2,500 කින් පමණ යුත්ත වූ ඩුම් ප්‍රදේශයක අලි රුධුම් මධ්‍යස්ථානයක් පිහිටුවා තිබුණි.

**5.4.8 ජීව වැට ඉදිකිරීම**

ජීව වැට සඳහා තල්, හණ, බෝගන්විලා සහ දෙනි වැනි ගාක බාධක ලෙස ඉදිකිරීම සඳහා යෝජනා වී ඇත. තල් වැට ඉදිකිරීමේ මූලික අත්හඳ බැලීමක් ලෙස උඩවලට ජාතික උද්‍යානය ආශ්‍රිතව මෙය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, තල් ඇට පැළ තොවීම හා කුඩා පැළවලට සතුන්ගෙන් හානි වීම මත මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී තිබුණි. හණ වැට ඉදිකිරීම ප්‍රත්තලම දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබුණුද, මියන්, ඉන්තැවන් වැනි සතුන් කුඩා පැළ විනාශ කර තිබුණි.



ජායරුප 11 - ජීව වැටක්

#### 5.4.9

#### සම්බන්ධිකරණ කමිටු ස්ථාපිත කිරීම.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අවශ්‍ය වන අලි සංචරණ වන පිවිසුම හා සංවේදී ප්‍රදේශවල පදිංචි වී ඇති පුද්ගලයින් සඳහා විකල්ප ඉඩම හා යෝජනා හඳුනා ගැනීම, විදුලි වැට ඉදිකළ යුතු මාර්ග හඳුනා ගැනීම හා පවතින ගැටුල නිරාකරණය කිරීම, විදුලි වැට නඩත්තුව සඳහා අවශ්‍ය සහාය සහ පසුවිපරම කිරීම සඳහා ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් සම්බන්ධිකරණ කමිටු ස්ථාපිත කිරීමට “ශ්‍රී ලංකාවේ වන අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘති වාර්තාව - 2015” මගින් හඳුන්වා දී තිබුණි. (අමුණුම 10 )

#### 5.4..9.1

#### ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු ස්ථාපිත කිරීම

ප්‍රාදේශීය කමිටු ප්‍රාදේශීය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත්තව ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති අතර, සෙසු සාමාජිකයින් ලෙස ප්‍රාදේශීය සභා සභාපති, දිසා වන නිලධාරී, උදාහාන හාරකරු හෝ වනජීවී අධිවි ආරක්ෂක, පොලීස් ස්ථානාධිපති, පරිසර නිලධාරී, මහවැලි අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය, ඉඩම නිලධාරී, ගොවී සංගම්වල නියෝජීතයින් හා පාරිසරික රාජ්‍ය නොවන ආයතන නම් කර ඇති අතර, ප්‍රාදේශීය කමිටුව සම්බන්ධිකරණය ප්‍රදේශය හාර වනජීවී සහකාර අධ්‍යක්ෂ හෝ ඔහු නම් කරන නිලධාරීයෙකු කටයුතු කළ යුතුය. මෙම ප්‍රාදේශීය කමිටු වෙනම ස්ථාපිත කිරීමට කටයුතු කර නොමැති අතර, දැනට පවත්නා ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවල රස්වීම පවත්නා වෛලාවේදී කාලය වෙන් කරගෙන මෙම කමිටුවල කටයුතු සිදු කරගන්නා බවට අනාවරණය විය.

#### **5.4.9.2 දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව**

---

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු අතර, සියලුම පාර්ශ්වීක ආයතනවල ප්‍රධානීන් එම කමිටුවල සාමාජිකත්වය දැරිය යුතු බවට හඳුන්වා දී තිබුණි. ප්‍රාදේශීය කමිටු මගින් විසඳීමට අපහසු ගැටුවක් වේ නම් ඒවා දිස්ත්‍රික් කමිටුවට ඉදිරිපත් කර විසඳාගත හැකි අතර, මෙම කමිටුව කළාප වනජීවී සහකාර අධ්‍යක්ෂ විසින් සම්බන්ධීකරණය කළ යුතු බවට හඳුන්වා දී තිබුණි. මෙම කටයුත්ත සඳහාම විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක් ස්ථාපිත කර නොමැති අතර, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රස්වන විවදී කාලය වෙන් කරගෙන මෙම කටයුත්ත සිදුකරන බවට අනාවරණය විය.

#### **5.4.9.3 ජාතික මට්ටමේ සම්බන්ධීකරණ කමිටුව**

---

ජාතික මට්ටමේ කමිටුව අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල නියෝජිතයින්ගේ සම්බන්ධීකරණ වන අතර, මේ සඳහා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය හා අදාළ දෙපාර්තමේන්තු ලෙස වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ, වාරිමාරග, කෘෂිකර්ම, දුම්රිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවදී, අනෙකුත් ආයතන ලෙස මහවැලි අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යන ආයතන නියෝජිතයින්ගේ සාමාජිකත්වයෙන් යුතුව ආරම්භ කළ යුතු අතර, ජාතික මට්ටමේ කමිටුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරාය විසින් සම්බන්ධීකරණය කළ යුතු බවට හඳුන්වා දී තිබුණි. නමුත් මෙතෙක් මෙම ජාතික මට්ටමේ සම්බන්ධීකරණ කමිටුව ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු 2019 ඔක්තෝබර් 31 දින වන විටත් සිදුකර නොතිබුණි.

**5.4.10 වනජීවි සංරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය**

---

5.4.10.1 වනජීවි සංරක්ෂක දෙපාර්තමේන්තුවේ 2017 දෙසැම්බර් 20 දිනට අනුමත කාර්ය මණ්ඩලය 2,331 ක් වන අතර කාර්ය මණ්ඩල පුරුෂ්පාඩු 536 ක් පවතී. දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු ඉටුකිරීම සඳහා 57 දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ තනතුරු අනුමතව තිබූ නමුත්, තවා වශයෙන් මෙම දෙපාර්තමේන්තුවේ දැනට කටයුතු කරනු ලබන්නේ 23 දෙනෙකුගෙන් වූ අතර, දැනට 34 දෙනෙකුගේ පුරුෂ්පාඩු පවතින අතර එය ප්‍රතිශතයක් වශයෙන් 56% තරම් ප්‍රමාණයකි.

**වගුව අංක 20 - අනුමත හා තවා කාර්ය මණ්ඩලය - කළමනාකරණ තනතුරු**

තනතුරු	අනුමත	තවා	පුරුෂ්පාඩු
1. අධ්‍යක්ෂ ජනරාල්	*01	0	01
2. අධ්‍යක්ෂ (ශ්‍රී.වි.සේ.)	*02	0	02
3. අධ්‍යක්ෂ (ශ්‍රී.ස.සේ.ං.සේ.)	01	0	01
4. ස.අධ්‍යක්ෂ (ශ්‍රී.ප.සේ)	02	0	02
5. ස.අධ්‍යක්ෂ (ශ්‍රී.වි.සේ.)	30	05	25
6. ගණකාධිකාරී	02	01	01
7. ඉංජිනේරු	02	01	01
8. පැහැදිලි වෛද්‍ය	17	16	01
	-----	-----	-----
	57	23	34
	====	====	====

5.4.10.2 තනතුරුවලට පුරුණ කාලීන නිලධාරීන්ගේ සේවය අවශ්‍යව තිබියදී එම තනතුරුවල දැනට සිටින නිලධාරීන් තම නිතා රාජකාරී කටයුතුවලට අමතරව පුරුෂ්පාඩු තනතුරුවල වැඩබැඳීම පහත දැක්වෙන පරිදි සිදුකරන බව හඳුනාගන්නා ලදී.

අධ්‍යක්ෂ ජනරාල් (වැඩ බලන)

නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති ක්‍රියාත්මක කිරීම)

අධ්‍යක්ෂ මෙහෙයුම (රාජකාරී ඉටුකිරීම)

නියෝජ්‍ය අධ්‍යක්ෂ (ස්වභාවික සම්පන් කළමනාකරණ)

නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම හා තොරතුරු තාක්ෂණ) රාජකාරී ඉටුකිරීම හා නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති ක්‍රියාත්මක කිරීම) රාජකාරී ආවරණය

සහකාර අධ්‍යක්ෂ (සැලසුම)

නියෝජ්‍ය අධ්‍යක්ෂ (අලි සංරක්ෂණ) රාජකාරී ඉටුකිරීම.

සහකාර අධ්‍යක්ෂ (අලි සංරක්ෂණ)

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ අනුමත සේවක සංඛ්‍යාව 33 ක් වන අතර තව්‍ය සේවක සංඛ්‍යාව 05 කි. ඒ අනුව ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරීන් 27 දෙනෙකුගේ හා අනෙකුත් සේවාවල නිලධාරීන් 06 දෙනෙකුගේ පුරුෂ්පාඩු ආයතනය තුළ පවතින බව අනාවරණය විය.

## 6. නිරීක්ෂණ

---

### 6.1 වන අලි සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

---

6.1.1 අලි මිනිස් ගැටුමට පිළියමක් වශයෙන් වන අලි සංරක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තුවට 2006 සැප්තැම්බර 20 දින අනුමැතිය ලබාදී ප්‍රතිපත්ති ප්‍රකාශයන් ප්‍රකාශයට පත්කළද, එහිදී හඳුන්වා දුන් පහත සඳහන් ප්‍රතිපත්ති ද ඇතුළත්ව අනෙකුත් ප්‍රතිපත්ති සඳහා උපායමාරුග සලසාගෙන නොතිබුණි.

- 6.1.1.1 කළමනාකරණ අලි රක්ෂිත (MER) පිහිටුවේ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මත්තල කළමනාකරණ අලි රක්ෂිතය 2011 වර්ෂයේ සිට නම කිරීමට උත්සාහ කළද, 2019 ජූලි මාසය දක්වාම කළමනාකරණ අලි රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අපොහොසත්ව ඇති බව නිරික්ෂණය විය.
- 6.1.1.2 වාස තුම් කළමනාකරණය යටතේ රක්ෂිතයන්හි පිහිටි තේක්ක, වර්පන්වයින් හා ලන්වානා ඉවත් කර අලින්ට අවශ්‍ය වාස තුම් පුළුල් කිරීම සිදුකර ඇතත්, මෙම වර්පන්වයින් හා තේක්ක කපා ඉවත් කිරීමට කටයුතු නොකිරීමෙන් මෙම කටයුත්ත සාර්ථකව ඉටු කිරීමට අපොහොසත්ව ඇති බව නිරික්ෂණය විය.
- 6.1.1.3 හෝග හා දේපල අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පුරව ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස කුඩා ගොවිපලවල් සඳහා “පුරව අනාතුරු ඇහැවීමේ පද්ධති” ඇති කිරීම වඩාත් එලදායී බවට හඳුනාගෙන ඇතත් මෙය ජනතාව අතරට ගෙන යාමට අවශ්‍ය කටයුතු කර නොතිබූ බවට නිරික්ෂණය විය.
- 6.1.1.4 අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පිහිටුවා ඇති අලි පාලන ඒකකවල ආරම්භයේදී අවශ්‍ය ප්‍රමාණයට නිලධාරීන් යොදවා ආරම්භ කළද, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින සේවකයින් ප්‍රමාණවත් නොවීමේ ගැටුව හා අලි පාලන ඒකකවලට අනුයුත්ත නිලධාරීන් වෙනත් ස්ථානවලට ස්ථාන මාරුවීම මත මෙම අලි පාලන ඒකකවල කටයුතු අකාර්යක්ෂම තත්ත්වයට පත්ව ඇති බව නිරික්ෂණය වේ.
- 6.1.1.5 වන අලින් විශාල වශයෙන් ගැවසෙන දුෂ්කර ප්‍රදේශවලින් සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් ඉවත් කළද ප්‍රතිපත්ති තීරණ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හා දේශපාලන අධිකාරීයේ සහයෝගය නොලැබීම මත සියලුම පවුල් ඉවත් කිරීමට නොහැකි වීමෙන් මෙම කටයුත්ත සාර්ථකකර ගැනීමට නොහැකිවී තිබුණි.
- 6.1.1.6 අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල “ගජ මිතුරෝ” තමින් පිහිටුවන ලද ග්‍රාමීය කම්ටුවල කටයුතු නිරන්තරයෙන් නියාමනය නොවීමෙන් අද වනවිට එම කම්ටු අකර්මනය තත්ත්වයට පත්ව ඇති බවට නිරික්ෂණය වේ.
- 6.1.1.7 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලි මිනිස් ගැටුමේ සංකීරණත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල් හා පුරා සංඛ්‍යාත හරහා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළද, ඒවා නිශ්චිත ක්‍රමවේදයකට සැලසුම් සහගතව සිදුකරන ආකාරයක් දක්නට නොලැබෙන අතර, පුළුල් අධ්‍යාපනික වැඩසටහන් පාසල් විෂය මාලා හරහා සිදුකිරීමට අවශ්‍ය කටයුතු කර නොමැති බවට නිරික්ෂණය විය.

- 6.1.1.8 අලින් සම්බන්ධ රටෙහි බල පැවැත්වෙන නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කර ඇලි සංරක්ෂණ ප්‍රදේශ අනවසරයෙන් අල්ලාගැනීම, අලින්ට තුවාල සිදුකිරීම හා මරා දැමීම සම්බන්ධ වරදකරුවන්ට විරුද්ධව වෛද්‍යනා ගොනුකොට ද්‍රුවම් ලබාදීම ඉතා මන්දගාමීව සිදුවන බවට නිරික්ෂණය විය.
- 6.1.1.9 රටේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලදී අලි සංරක්ෂණය සම්බන්ධයෙන් ඉටුකළ යුතු කොන්දේසි ඉටු නොකිරීම හා අදාළ කොන්දේසි උල්ලාගනය වීම සිදුව ඇති අවස්ථාවලදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොන්දේසි සපුරාගැනීමට ප්‍රමාණවත් උත්සාහයක් දරා නොමැති බව නිරික්ෂණය විය.
- 6.1.1.10 මත්තල කළමනාකරණ අලි රක්ෂිතය තුළ මහා පරිමාණ පස් කැණීම ව්‍යාපෘතින් සඳහා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුමකින් තොරව අඩවි ආරක්ෂක නිලධාරියෙකු විසින් ඊට අවසර ලබාදෙමින් ලිපි නිකුත් කර පස් කැණීම සඳහා අවස්ථාව සලසා දී තිබුණි. (අංක SIN/A/PC/E/2017/14 හා 2017 දෙසැම්බර 28 දිනැති විගණන විමසුම) (ඇමුණුම 09)
- 6.1.1.11 උපායමාර්ගයක් ලෙස හානියට පත් පවුල්වල ලමුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම, රාජ්‍ය හා පෞද්ගලික උපකාරයෙන් වන්දි සහ පෞද්ගලික රක්ෂණ ආයතනයක් සම්බන්ධ කරගෙන වන්දි රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමේ හැකියාව සොයා බැලීම හැර හඳුන්වාදුන් ප්‍රතිපත්ති අතුරින් අනෙකුත් උපකාම ක්‍රියාත්මක කිරීම සඳහා සූදුසු වැඩපිළිවෙළක් හඳුනාගෙන නොතිබුණි.
- 6.2 ජීව වැට ඉදිකිරීම**
- 
- 6.2.1 වන අලි බාධක ලෙස ජීව වැට ඉදිකිරීමට ඇති අභියෝග හා සීමා හඳුනාගෙන ඒවා අවම කරගෙන ජීව වැට ඉදිකිරීම ප්‍රවර්ධනයට අවශ්‍ය කටයුතු සිදුකර නොමැති බව නිරික්ෂණය විය.
- 6.2.2 ජීව වැට ලෙස තල් වැට, හණ වැට ආදිය දිවයින පුරාම වගා කළ නොහැකි වුවත්, වගා කළ හැකි ප්‍රදේශවල හෝ ජීව ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර නොමැති බව නිරික්ෂණය විය.

### **6.3**

#### **සම්බන්ධිකරණ කම්ටුව පිහිටුවීම**

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අවශ්‍ය ගැටළු නිරාකරණය කිරීම ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමෙන් සම්බන්ධිකරණ කම්ටුව පිහිටුවීමට අවශ්‍ය බවට හඳුනාගෙන තිබුණු ද, එම කම්ටුව ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු කර නොමැති බව නිරික්ෂණය විය.

### **6.4**

#### **වන අලි සංචරණ පිවිසුම (අලිමාකඩ) ඇතිකිරීම**

##### **6.4.1**

වන අලින්ට නිදහසේ සංචරණය කිරීමට ඉඩ සැලසීම සඳහා 2019 සැප්තැම්බර වන විට අලි පිවිසුම 03 ක් පමණක් ගැසට මගින් ප්‍රකාශයට පත්කර තිබුණු අතර, 2015 මැයි මස සිදුකළ වන අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘති යෝජනාව මගින් තවත් ව්‍යාපෘති 16 ක් හඳුනාගෙන, මේ වනවිට පිවිසුම 07 ක සමික්ෂණ කටයුතු සිදුකළද, මෙතෙක් එක් වන පිවිසුමක් හෝ ප්‍රකාශයට පත් කිරීමට අපොහොසත් වී තිබුණි.

##### **6.4.2**

පරිසර අධ්‍යයනයකින් හා නිසි අනුමැතියකින් තොරව වන අලි පිවිසුම මාරුග අවහිර කරමින් සිදුකර ඇති අනවසර පදිංචිවීම, වගාබීම ව්‍යාප්තවීම, හෝටල් හා මාරුග ඉදිකිරීම නිසා වන අලින් ගම වැදිම සිදුවි ඇති අතර එවැනි ඉදිකිරීම සිදු කිරීමට පෙර ඒවා වැළැක්වීමට කටයුතු කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.

##### **6.4.3**

හඳුනාගත් වන අලි සංචරණ පිවිසුම 16 න් වර්ග කි.මී.348 ක් පමණ වූ පිවිසුම 12 ක භුමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරීය සතුවන බැවින් එම භුමිය වනජීවි දෙපාර්තමේන්තුව සතු නොවීම හේතුවෙන් වන අලි සංචරණ පිවිසුම මාරුග ගැසට මගින් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාද වී ඇති බව නිරික්ෂණය විය.

### **6.5**

#### **විදුලි වැට ඉදිකිරීම**

##### **6.5.1**

විදුලි වැට ඉදිකිරීම සිදු කිරීමේදී අවශ්‍යතාවයන්ට අනුව ග්‍රාමීය කම්ටුවල ඉල්ලීම මත ප්‍රාදේශීය ලේකම / දිස්ත්‍රික් ලේකම්ගේ නිරදේශය මත කළාප වනජීවි කාර්යාල හරහා වනජීවි අධ්‍යක්ෂ ජනරාල් වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම මගින් ඉඩම ගැටළු හා ජනතා විරෝධතාවයන් අවම කර ගැනීමට කටයුතු කිරීමකින් තොරව දේශපාලන හා විවිධ ප්‍රදේශ අවශ්‍යතා මත විදුලි වැට ඉදිකිරීමන්, අනුමැතියකින් තොරව ඉදිකිරීමට යෝජිත විදුලි වැටවල සීමා වෙනස් කිරීම සිදුවන බවත් නිරික්ෂණය වූ

අතර, මේ හේතුව නිසා අවශ්‍යතාවයන්ට අනුව විදුලි වැටවල් ඉදි නොවීමත් එවැනි විදුලි වැට ඉදිකිරීමේදී ජනතා විරෝධතා පැන නගින බවත් නිරීක්ෂණය විය.

- 6.5.2 විදුලි වැට ඉදිකිරීමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් වැනි රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම් භාවිතා කිරීමට සිදුවන අවස්ථාවලදී මෙම සියලුම ආයතනවල එකඟතාවය ලබාගතයුතු අතර එම ආයතන අතර මනා සම්බන්ධිකරණයක් නොවීම හේතුවෙන් අදාළ එකඟතාවය නොලැබීම මත විදුලි වැට ඉදිකිරීම ප්‍රමාදවීම, ඉදිකිරීම අතරමැදි නවතා දැමීම භා විදුලි වැට ඉදිකිරීම සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවී ඇති අවස්ථා නිරීක්ෂණය විය. 2012 වර්ෂයේ ජනාධිපතිවරයාගේ උපදෙස් භා කැබිතාවී මණ්ඩල අනුමැතියකින් විදුලි වැට ඉදිකිරීම, නඩත්තුව භා ආරක්ෂාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරුවද, අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ නිශ්චිත නියෝගයක් නොමැතිව 2015 වර්ෂයේ සිට විදුලි වැට ඉදිකිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර තිබුණි.
- 6.5.3 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් විදුලි වැට ඉදිකිරීමෙන් ඉවත්වූ පසු 2014 දෙසැම්බර් 31 දිනට ඉදිකිරීම සිදු නොකළ විදුලි වැටවල් හඳුනාගෙන ලබාදී තිබු ප්‍රතිපාදන ආපසු ලබාගැනීමට කටයුතු කර නොතිබුණි.
- 6.5.4 ඉදිකිරීමට යෝජිත එක් එක් විදුලි වැටෙහි ස්වභාවය , අදාළ ප්‍රදේශයේ ඩු විෂමතාවය භා විදුලි වැටෙහි දිග ආදිය සලකා බලමින් විදුලි වැට ඉදිකිරීමට යන වියදම්, ඉදිකිරීමට අවශ්‍ය විදුලි උපකරණ, දැව කණු අවශ්‍ය ප්‍රමාණය භා පිරිවැය සඳහන් කරමින් විධිමත් පිරිවැය ඇස්තමේන්තුවක් පිළියෙල කර නොතිබුණි.
- 6.5.5 විදුලි වැට ඉදිකිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මූලා හැර තිබු ප්‍රතිපාදන මුදලට වඩා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉදිකිරීමට දරන ලද සත්‍ය වියදම ඉතා අඩු මුදලක් බවට නිරීක්ෂණය පු අතර, ඒ අනුව වනජීවි දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කළ ඇස්තමේන්තු අධි ඇස්තමේන්තු බවට නිරීක්ෂණය විය.

- 6.5.6 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ඉදිකර අවසන් කරන ලද විදුලි වැට 05 කට අදාළව කි.මී.80.5ක් සඳහා මුළු ඇස්තමේන්තුගත මුදල රු.8,824,470 වූ අතර ඉදිකිරීම සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වැයකර තිබුණේ රු. 1,885,033 කි. මේ අනුව අතිරික්ත ඇස්තමේන්තුව රු.6,849,437 වන අතර එය සත්‍ය වියදම අතර විවෘතය සියලුට 75 ක් බවට නිරික්ෂණය විය.
- 6.5.7 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන/ මුදල මූදාභැරීමට ප්‍රථමයෙන් එක් එක් පාර්ශ්වයේ වගකීම හා කාර්යභාරයන් නිශ්චය කරමින් අපේක්ෂිත කාර්යභාරයේ ස්වභාවය අරමුණු, ඉලක්ක හා එකඟතාවයන් සඳහන් කරමින් අවබෝධනා ගිවිසුමකට එළකීමට කටයුතු කළ යුතුවුවත් එවැනි ගිවිසුමකට එළකීමෙනාතිබුණි.
- 6.5.8 තවද එක් එක් කාර්යය සඳහා ප්‍රතිපාදන ලබාදීමේදී ඒ ඒ කාර්යය ආරම්භ කළ යුතු දිනය, අවසන් කළ යුතු දිනය හා ඉදිකිරීම පිරිවිතර හා කොන්දේසි ආදිය දක්වමින් ගිවිසුමකට එළකීමට කටයුතු කළ යුතු වුවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුමවලට එළකීමේ දී එලස කටයුතු කර නොතිබුණි.
- 6.5.9 විදුලි වැට ඉදිකිරීමට පෙර විදුලි වැටෙහි දුර, ආරම්භක හා අවසාන ස්ථාන නිශ්චය හුදුනාගෙන ඒ අනුව විදුලි වැට නම් කිරීමක් සිදුකර නොතිබු අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය, වනජීවී කළාප කාර්යාල, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එකම විදුලි වැට විවිධ නමවලින් හැඳින්වීම සිදුකර ඇති බවට නිරික්ෂණය වූ අතර, ඇතැම අවස්ථාවල කිලෝමීටර 60 ක් පමණ දිග විදුලි වැට එක් නමක් හාවතා කර පසුව කිලෝමීටර 20 වැනි කොටස්වලට කඩා නැවත නම් වෙනස් කර ඇති බවට නිරික්ෂණය විය.
- 6.5.10 එක් එක් වර්ෂවලදී විවිධ විදුලි වැටවල් එකම නමින් හැඳින්වීම මත ඉදිකළ විදුලි වැටක් නැවත වරක් ඉදිකළ බවට අක්‍රමිකතාවයක් සිදුවීමේ හැකියාවක් පවතින බවට නිරික්ෂණය විය.
- 6.5.11 ඉදිකිරීමට යෝජිත ඇතැම විදුලි වැට මාර්ගවල දිග තිවැරදිව හුදුනා නොගෙන ඇස්තමේන්තු කර ඒ මත ප්‍රතිපාදන නිදහස්කර තිබු බව නිරික්ෂණය වූ අතර, ඉන් කි.මී 60 ක් ලෙස ඇස්තමේන්තු කරන ලද විදුලි වැටවල් 03ක් සම්පූර්ණයෙන් නිමකර තිබුණද ඒවායේ සමස්ථ දුර කි.මී.43.1 ක් වී තිබුණි. මේ අනුව වැඩියෙන්

ඇස්තමෙන්තු කරන ලද කි.ම්. 16.9 ව අදාළව ලබාදුන් රු.4,030,309 ක් වූ ප්‍රතිපාදනය ආපසු අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.

- 6.5.12 විදුලි වැට ඉදිකිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා දී තිබුණු එයට අදාළ මූලික කටයුතු වනජීවි දෙපාර්තමේන්තුව මගින් සිදු නොකිරීම හා ප්‍රමාණවත් අධික්ෂණයක් සිදු නොකිරීම මත විදුලි වැට ඉදිකිරීම නියමිත පරිදි සිදුවේ නොතිබුණු අවස්ථා නිරීක්ෂණය විය.
- 6.5.13 සිදුකරනු ලබන කාර්යයන්හි ප්‍රගතිය සලකා බැලීමකින් තොරව සම්පූර්ණ ඇස්තමේන්තුගත මුදලින් සියයට 10 ක අවිනිශ්චිත වියදමක්ද සියයට 5 ක පරිපාලන වියදමක්ද ඇතුළත මුළු මුදලම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට මුදාහැර තිබුණි.
- 6.5.14 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම කාර්යාල විසින් විදුලි වැටවල් ඉදිකිරීමේදී වනජීවි දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය විදුලි වැට උපකරණ හා කණු එකවර මිලදීගෙන අදාළ ප්‍රදේශවලට යවන අතර, ඉදිකිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන එකවර අදාළ ආයතනය වෙත වැය ශිර්ෂ හරහා නිදහස් කරනු ලබයි. විවිධ හේතුන් මත විදුලි වැට ඉදිවීම සිදුව නොමැති අවස්ථාවලදී වුවද, වනජීවි දෙපාර්තමේන්තුවේ වැය ශිර්ෂ අනුව 100% වියදම දරා ඇති බවට පෙන්වුම් කළද සත්‍ය වගයෙන් විදුලි වැටවල් ඉදිකර නොමැති බවත්, එම ප්‍රතිපාදන ආපසු ලබාගැනීමට කටයුතු කර නොමැති බවත් නිරීක්ෂණය විය.
- 6.5.15 ඉදිකිරීමට යෝජිත විදුලි වැට ඉඩම ගැටළු ආදි විවිධ හේතුන් මත ඉදිකිරීම කටයුතු සිදු නොවුවද අවශ්‍ය විදුලි වැට උපකරණ හා විදුලි වැට කණු මිලදී ගැනීම සිදුකර තිබීම නිසා උපකරණ හා කණු කළාප කාර්යාලවල ගොඩගසා තිබුණි.
- 6.5.16 ඉදිකිරීමට යෝජිත විදුලි වැටවල් සඳහා අවශ්‍ය උපකරණ හා කණු ඇණවුම් කිරීමේදී වනජීවි දෙපාර්තමේන්තු කළාප කාර්යාලවල පවතින අතිරික්ත තොග ගේෂයන් ලබාගෙන සත්‍ය වගයෙන් අවශ්‍ය උපකරණ හා වැට කණු ප්‍රමාණය ගණනය කර ඒ අනුව මිලදී ගැනීමට කටයුතු කර නොතිබුණි.

- 6.5.17 වැට උපකරණ උපයෝජනයට නොගෙන අතිරික්තව තබා ගැනීම නිසා එනර්ජයිසර්, ගැටරි, සුරයකෝෂ වැනි සමහර විදුලි වැට උපකරණවල වගකීම කාලය ඉක්මයාමට ආසන්න වන තෙක් ප්‍රයෝජනයට නොගත් අවස්ථා නිරික්ෂණය විය.
- 6.5.18 වැට කණු නිශ්චිත ප්‍රමිතියෙන් යුතු බවට පරික්ෂා කොට වගකිව යුතු පූද්ගලයෙකු විසින් භාරගැනීමේ / භාරදීමේ ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබුණු අතර මුළු කණු, වැට කණු හා මුක්කු කණු වගයෙන් වර්ගිකරණය කිරීමක් සිදුකර නොතිබුණි. එසේම මේ සම්බන්ධයෙන් අවධිමත් තොග ලේඛනයක් පවත්වාගෙන ගොස් තිබු අතර ඒ නිසා ලැබීම්, නිකුත් කිරීම හා ශේෂය නිවැරදිව ගණනය කළ නොහැකි බව ඇතැම් කළාප කාර්යාලවල තොග පොත් පරික්ෂා කිරීමේදී නිරික්ෂණය විය. එසේම අනිකුත් උපකරණ ලැබීම් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීම දැක්වෙන ලේඛන ද සතුවුදායක ලෙස නඩත්තු කර නොතිබුණි.
- 6.5.19 රාජ්‍ය දැව සංස්ථාව මගින් සපයා තිබුණු විදුලි වැට කණුවල ප්‍රමිතිය පිළිබඳව කළ සේදිසියේදී සපයා තිබුණු ඇතැම් කණුවල වට ප්‍රමාණය නියමිත ප්‍රමිතිය තුළ නොතිබු බව නිරික්ෂණය විය. වල්ලිඅම්මාර අඩවි කාර්යාලයේ ගොඩිගසා තිබුණු කණු 1,975 ක් අතරින් කණු 842 ක් නියමිත ප්‍රමිතියට නොවු බව නිරික්ෂණය විය.
- 6.5.20 වාර්ෂිකව විදුලි වැට ඉදිකිරීමට වෙන්වුණ ප්‍රතිපාදන මුදලින් 57 % ක් වැය කර විදුලි වැට උපකරණ මිලදී ගැනීම සිදු වුවද, ඉඩම ගැටළ, මහජන විරෝධතා ආදිය විම නිසා විදුලි වැටවල් ඉදිකිරීම සිදුකර නොතිබු බවට නිරික්ෂණය විය.
- 6.5.21 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය විසින් විදුලි වැට උපකරණ මිලදී ගැනීම හා විදුලි වැට ඉදිකිරීමේ කටයුතු ක්‍රියාවට නැංවීම නියාමනය සිදුකරනු ලබන අතර, වනජීවි කළාප කාර්යාල විසින් විදුලි වැට ඉදිකිරීම සිදුකරනු ලබයි. නමුත් මාසිකව, තෙතොසිකව විදුලි වැට ඉදිකිරීම ප්‍රගති වාර්තා ගෙන්වාගෙන ඒවා සමාලෝචනය කර ඉදිකිරීම කටයුතු කැඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන නොතිබුණි.

- 6.5.22 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉදිකිරීම සඳහා ලබාදී තිබූ විදුලි වැට ඉදිකිරීම කටයුතු අධික්ෂණය හා පසුවිපරම කටයුතු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිසි ආකාරයෙන් සිදුකර නොතිබූ අතර, විදුලි වැට ඉදිකිරීම පිළිබඳ මාසිකව හෝ තෙවමාසිකව ප්‍රගති වාර්තා ලබාගෙන විදුලි වැට ඉදිකිරීම කඩිනම කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර නොතිබූණි. විදුලි වැට ඉදිකිරීම කටයුතු සම්බන්ධීකරණය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරයෙකු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රඳවා ඇති නමුත් එම නිලධාරයාද විදුලි වැට ඉදිකිරීම පිළිබඳ ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් සිදුකර නොමැති බව නිරික්ෂණය විය.
- 6.5.23 ඇතැම් ප්‍රදේශවල පුද්ගලයින් විසින් සිය වගා බිම වටා අනවසර විදුලි වැටවල ඉදිකර තිබෙනු නිරික්ෂණය වූ අතර එවැනි වැටවල් සඳහා බලකෘතිය ලබාගන්නා ප්‍රහවය කුමක්ද යන්න හා පවත්නා වෝල්ටේයතාවය සම්මත ප්‍රමිතිය තුළ පිහිටන්නේද යන්න පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂාවක් හෝ නියාමනයක් සිදුකරන බවක් නිරික්ෂණය නොවූ අතර , මෙවැනි පෙළද්ගලික විදුලි වැට නියාමනය කිරීමට නිශ්චිත වැඩ පිළිවෙළක් හඳුන්වාදීමක් සිදුකර නොමැති බව නිරික්ෂණය විය.
- 6.5.24 විදුලි වැට සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා දිනපතා විදුලි වැට පරික්ෂා කළ යුතුව ඇති අතර, විදුලි වැට නඩත්තුව සඳහා වසරකට රුපියල් මිලියන 86 ක් පමණ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා වැය කළද දිනපතා මෙම කාර්යය ඉටුවන්නේද යන්න පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුවිපරමක් සිදුකර නොමැති බව නිරික්ෂණය විය.
- 6.5.25 2016 හා 2017 වර්ෂවලදී ඉදිකරන ලද කි.ම්.100 ක් වූ විදුලි වැට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධික්ෂණය සඳහා භාර නොගැනීම මත සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබූණි.
- 6.5.26 විදුලි වැට අධික්ෂණය සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක හටයන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පාලනයට යටත් නොවීම හා එම හටයින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සඳහා යොදවීම මත දිනපතා විදුලි වැට අධික්ෂණය හා නඩත්තුව නියමිත පරිදි සිදු නොවන බවට නිරික්ෂණය විය.

- 6.5.27 විදුලි වැට දෙපස එළිපෙහෙලි කර පැවතීම අත්‍යවශය කරුණක් බැවින් විදුලි කම්බි ස්පර්ශ වන පරිදි වැඩි තිබූ වල් පැලැට් විනාග කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු හටයන් වල්නාගක යොදා තිබුණද එය වනජීවි ආභා පනතේ 6 (1) (ල) ගේදයට පටහැනි ත්‍යාවක් බව නිරික්ෂණය විය.
- 6.5.28 ඇතැම අවස්ථාවලදී ඉදිකර තිබුණු විදුලි වැටවල් ප්‍රමිතියකින් තොරව විදුලි කම්බි ස්ථානගත කර තිබීමත්, කණු නියමිත ගැඹුරින් යුතුව සිටුවා නොතිබීමත් හා නියමිත රෝල්වියතාවය නොමැති වීමත් හා සහීවි කම්බි නියමිත පරිදි පොලුවේ සිට අඩ් 1 ½ උසින් සිටින පරිදි ඉදිකළ යුතු වුවත් එසේ ඉදිනොකිරීමත් හේතුවෙන් අලින් විසින් කණුවලට පහරදීම්, විනාග කිරීම සිදුවි ඇති අවස්ථා නිරික්ෂණය විය.
- 6.5.29 කණු හා මුක්කට යොදා ගනිමින් වැට මාර්ගය නියමිත උසින් ඉදිකර නොතිබුණු අතර, ඇතැම ස්ථානවලදී ගස්වලට සම්බන්ධ කර තිබුණි. ලුණුගම්වෙහෙර උදාහනයේ උතුරු මායිම තුළ විදුලි වැටෙන් ඇතුළත උදාහන සීමාවේ හා දෙමෝදර ප්‍රධාන විදුලි වැටට ඇතුළතින් අලි ගැවසෙන ප්‍රදේශ තුළ ගව ගාල් ඉදිකර තිබෙනු නිරික්ෂණය වූ අතර එම ගාල් සඳහා විදුලි වැට කණු යොදාගෙන තිබුණු අවස්ථා නිරික්ෂණය විය.
- 6.5.30 සඳගලගම ඉලුක්පැලැස්ස මහනෙවුල විදුලි වැට කිලෝ මීටර 24 ක් ඉදි කිරීම සඳහා 2015 අගෝස්තු 07 දින රු.3,763,315 ක ප්‍රතිපාදන නිදහස් කර තිබුණි. ප්‍රතිපාදන නිදහස්කර ගැනීමට පෙර ඉඩම් සම්බන්ධ ගැටළු විසඳා ගත යුතු වුවද , එම ඉඩම් ගැටළු විසඳා නොගැනීම හේතුවෙන් 2016 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විටත් එම කාර්යය ඉටු කර ගැනීමට නොහැකි වී තිබුණි. තවද ඉඩම් පිළිබඳ ගැටළු නිරාකරණය කර ගැනීමට පෙර ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදුකර කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ආයතනයක්ද තෝරා ගෙන තිබුණි.
- 6.5.31 අභ්‍යන්තර - උනාතු වැට දක්වා විදුලි වැට කිලෝ මීටර 60 ක් ඉදිකිරීම අදියර 06 ක් යටතේ සිදු කිරීමට 2014 වර්ෂයේදී සැලසුම් කර තිබුණි. මෙම විදුලි වැට අදියර හයෙහිම කොටස් වගයෙන් සුද්ධ කර කිලෝ මීටර 19.5 ක් අලිවැට සැකසීමට කටයුතු කර තිබුණද ඉඩම් ගැටලු හේතුවෙන් 2016 සැප්තැම්බර් මාසය වන විටත් නිම කිරීමට නොහැකි වී තිබුණි. මේ අනුව ඒ සඳහා 2014 වර්ෂයේදී වැය කරන ලද රු.3,233,982 ක මුදල නිෂ්ක්‍රීය වියදමක් වී තිබුණු අතර 2018 දෙසැම්බර් 31 දින වනවිටත් මෙම විදුලි වැටෙන් කි.මි 49.6 ක් පමණක් ඉදිකර තිබුණි.

- 6.5.32 විදුලි වැට ඉදිකිරීමේදී ඉවුවිය යුතු පූර්ව කාර්යයන් වන ප්‍රජා එකඟත්වය ලබාගැනීම හා අදාළ ඉඩම් නිරවුල් කිරීමකින් තොරව විදුලි වැට ඉදිකිරීම කාර්යය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පවරා තිබුණි. මේ නිසා අලි මිනිස් ගැටුමට හාජනය වන ප්‍රජාව සමඟ ගැටුව සහගත තත්ත්වයන් මත්‍ය අවස්ථා නිරීක්ෂණය විය.
- 6.5.33 රු.22,746,196 ක් පමණ වටිනා විදුලි වැට උපකරණ, කාර්යාලයේ හා බේවු කාර්යාලවල නිෂ්කාර්යව හා උග්‍ර උපයෝගීතව පැවතුණු බව නිරීක්ෂණය විය.
- 6.5.34 පසුගිය වර්ෂ 05 තුළ විදුලි වැට සකස් කිරීම සඳහා දරනු ලබන වියදම් ක්‍රමයෙන් වැඩිවිම තුළින් අලි පලවා හැරීම සඳහා යන වියදම් අඩු විය යුතු වුවත් අලි පලවා හැරීමේ වියදම්ද ක්‍රමයෙන් වැඩි වී ඇති බව නිරීක්ෂණය විය.
- 6.5.35 අලි වෙඩි මිලදී ගැනීම හා නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත පරිදි පොත්පත් නඩත්තු නොකිරීම, අලි වෙඩි ලබාගන්නා විට ඒ සඳහා ලිඛිත ඉල්ලීම සිදු නොකිරීම, හොතික තොග හා පොත් ශේෂයන් අතර වෙනස්කම පැවතීම තුළ පුපුරණ ද්‍රව්‍ය නිසි පාලනයකින් හා අධික්ෂණයන්ගෙන් තොරව හාවතා කිරීම නිසා පුපුරණ ද්‍රව්‍ය අවහාවිතා විමට ඇති අවදානමක් පවතින බව නිරීක්ෂණය විය.
- ### 6.6 වන අලින්ගේ ආහාර ගැටුව
- 
- 6.6.1 වන රක්ෂිතයන් තුළ වන අලින් විසින් ආහාරයට නොගන්නා වූ ආක්‍රමණකාරී ගාබයන් වන ලැන්වානා (කොමිසිංඡ්ස්), පොචිසිංඡ්ස්ඥාමරම වැනි ගාබ බොහෝමයක් වනෝද්‍යාන තුළ පුළුල්ව පැතිරීම හේතුවෙන් වන අලින් ආහාරයට ගන්නා ගාබයන්ගේ වැඩිමට බාධා වී ඇති බැවින් වනය තුළ ආහාර හිහයක් ඇතිවි ඇති බව නිරීක්ෂණය විය. එම ආක්‍රමණයිලි ගාබයන් ඉවත්කර වන අලි ආහාරයට ගන්නා ගාබයන් ව්‍යාප්ත කිරීමට දෙපාර්තමේන්තුව විසින් විධිමත් වැඩිපිළිවෙළක් හළුන්වාදී නොතිබුණි.
- 6.6.2 වනය තුළ ආහාර හිහවිම හේතුවෙන් වන අලින් කසල ආහාරයට ගැනීමට පුරුදුවේ ඇති අතර මෙය අලින්ගේ ජීවිතවලටද තරජ්‍යනයක් වී ඇති බැවින් කසල බැහැර කරන ස්ථානවලට වන අලින් පිවිසීම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකිරීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩල තීරණයක් තිබුණද පළාත් පාලන ආයතන සමඟ එක්ව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබු බව නිරීක්ෂණය විය.

## **6.7. අලි රඳවුම් මධ්‍යස්ථාන**

6.7.1 හොරෝචිපතාන අලි රඳවුම් මධ්‍යස්ථානයේ විදුලි වැට ඉදි කිරීමේදී එහි ගුණාත්මකභාවය පිළිබඳව ගැටළ මතුවේ තිබෙන අතර, එහි රඳවා සිටි 30 දෙනෙකුගෙන් පමණ යුත් ප්‍රවණීයකාරී අලි ඇතුන් පැනගොස් තිබුණු එසේ විමට හේතු යොයා අඩුපාඩු හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණි. තවද මෙසේ ප්‍රවණීයකාරී අලින් පැනගොස් ගම්මානවලට කඩා වැදිම තුළින් ඇතිවන අලින්ගේ සහ ගම්මායින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගැනීම සඳහා කටයුතු කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

## **6.8. පොදු නිරික්ෂණ**

- 6.8.1 2000 වර්ෂයේ සිදුකළ වන අලි සංගණනයෙන් පසු අවසන් වරට අලි සංගණනයක් සිදුකර ඇත්තේ වසර 11 කට පසුව 2011 වර්ෂයේදී වන අතර, එම වර්ෂයේ සිට වසර 09 ක් ගතවුවද මෙතෙක් වන අලි සංගණනයක් සිදුකිරීමට කටයුතු කර නොතිබුණි.
- 6.8.2 පසුගිය වසර 05 ක තොරතුරු අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල වැඩි වෙමින් පැවතුණු අලි - මිනිස් මරණ සංඛ්‍යාවද ක්‍රමයෙන් වැඩිවෙමින් පැවතුණි. 2013 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂය වන විට වාර්ෂිකව වැයකරනු ලබන මුදල සියයට 49.2 කින් ඉහළ ගියද අලි මරණ සංඛ්‍යාව හා මිනිස් මරණ සංඛ්‍යාව පිළිවෙළින් සියයට 11.6 ක් හා 17.0 ද දක්වා වැඩිවි තිබුණි.
- 6.8.3 අලි හා මිනිස් මරණ වැඩිම සංඛ්‍යාවක් නැගෙනහිර, පොලොන්නරුව හා අනුරාධපුර කළාප තුනෙන් වාර්තා වන බැවින් මෙම කළාප තුනෙහි විශේෂ අවධානයක් යොමුකර අලි හා මිනිස් මරණ අවම කර ගැනීමට කටයුතු යෙදිය යුතු වූවත් ඒ පිළිබඳ අවධානය යොමුකර නොතිබුණි. (5.6.3 ජේදය)
- 6.8.4 පසුගිය වර්ෂ 04 තුළ අලි මිනිස් ගැටුම වැඩි කළාප ලෙස අනුරාධපුරය, පොලොන්නරුව, නැගෙනහිර වනජීවි කළාප තුළ මුළු ගැටුම්වලින් 55 % ක් පමණ හඳුනාගත හැකි වූවත්, විදුලි වැට ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන සලසා තිබුණේ මුළු ප්‍රතිපාදනවලින් 46% න් පමණි. ඒ අනුව ප්‍රශ්නගත ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා නොමැති බව නිරික්ෂණය කරනු ලැබේ. (5.6.3 හා 5.6.4 ජේදය)

- 6.8.5 පසුගිය වර්ෂ 04 ක කාලය තුළ සිදුවී ඇති වන අලි මරණ 971 අතරින් සියයට 50 ක් පමණ වේතනාන්විතව මිනිසුන් විසින් සිදුකරනු ලබන සාතනයන් බවත්, බොහෝ ලෙස මාධ්‍ය මගින් සාකච්ඡාවට හාජනය කෙරෙන දුම්රිය අනතුරු මගින් සිදුවන අලි මරණ සංඛ්‍යාව සියයට 4 ක් පමණ බවත් නිරික්ෂණය විය.
- 6.8.6 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින කාර්ය මණ්ඩල පුරුෂ්පාඩුව මත පැන නැගී ඇති සේවාස්ථා අරුමුදය නිසා අදාළ තනතුරුවල අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව නොමැතිකම හා නිලධාරීන් හිහකම අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා බලපාන සංජ්‍ය සාධකයක් බවට පත්ව ඇත. තවද පුරුෂ්පාඩු 33 ක රාජකාරී නිලධාරීන් 05 දෙනෙකු මගින් ඉටුකර ගැනීමට දෙපාර්තමේන්තුවට සිදුවීම නිසා එක් නිලධාරීයෙකුට තනතුරු කිහිපයක රාජකාරී ඉටුකිරීමට සිදුවී ඇති අතර දෙපාර්තමේන්තුවේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය නිලධාරීන් 05 දෙනෙකු මත රඳා පැවතුණි.

## 7. නිරදේශ

---

- 7.1 2006 සැප්තැම්බර 20 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අලි සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ග සලසාගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම තුළින් අලි මිනිස් ගැටුමට කඩිනම් විසඳුම ලබාදීමට කටයුතු කිරීම (6.1 ජේදය)
- 7.2 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු තුළිය හරහා වැවී ඇති බවට හඳුනාගෙන ඇති වර්ග කි.මි.348 ක් වන වන අලි සංවරණ පිවිසුම මාර්ග ඇතුළු දිවයින පුරා ඇති සියලුම වන අලි සංවරණ පිවිසුම මාර්ග ගැසට මගින් එලෙස ප්‍රකාශයට පත්කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට පවතින බාධක ඉවත් කිරීමට පියවර ගත යුතුය. (6.4 ජේදය)
- 7.3 අලි සංවරණ පිවිසුම හරහා ඉදිකර ඇති මාර්ගයන් හරහා වන අලින්ට බාධාවකින් තොරව ගමන් කිරීමට හැකිවන පරිදි සකස් කිරීම හා දුම්රිය අනතුරු මගින් වන අලින් මියයාම අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව වනය දෙපසට අනතුරකින් තොරව පහසුවෙන් අලින්ට මාරුවිය හැකි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවීම හා වන අලින් ගැවසෙන ප්‍රජේශ හරහා දුම්රිය බාවනයේදී අනුගමනය කළ යුතු නියමයන් හඳුන්වා දීම. (6.4 ජේදය)

- 7.4 විදුලි වැට ඉදිකිරීමේ අවශ්‍යතාවය අනුව ඉල්ලීම් ග්‍රාමීය කම්මුවල ඉල්ලීම් ප්‍රාදේශීය ලේකම් / දිස්ත්‍රික් ලේකම්ගේ නිරදේශය මත කළාප වනජීවි කාර්යාල හරහා වනජීවි අධ්‍යක්ෂ ජනරාල් වෙත ලැබීමේ යාන්ත්‍රණයකට අනුව සිදුකිරීම.
- 7.5 විදුලි වැට ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර ඉඩම් ගැටළ, මහජන විරෝධතා ආදි විදුලි වැට ඉදිකිරීමේ බාහිර ගැටළ විසඳීමෙන් අනතුරුව පමණක් විදුලි වැට ඉදිකිරීම ආරම්භ කිරීම.  
( 6.5.1 ජේදය )
- 7.6 විදුලි වැට ඉදිකිරීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් වැනි රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම් භාවිතයේදී පවතින විරෝධතා / ගැටළ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් සමඟ වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සංජ්‍ය සම්බන්ධතාවයක් ඇති කර ගනීමින් එම ගැටළවලට විසඳුම් කඩිනමින් ලබාගැනීම. (6.5.2 ජේදය )
- 7.7 අලි මිනිස් ගැටුම බහුල ප්‍රදේශවල වැඩි අවධානයක් යොමුකර එම ප්‍රදේශවල ගැටුම අවම කිරීම සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමත්, විදුලි වැට ඉදිකිරීමේදී ඒ සඳහා නිශ්චිත ප්‍රමිතීන් ඇති කිරීමත්, බාහිර පාර්ශ්වයන්ට විදුලි වැට ඉදිකිරීම සඳහා ලබාදීමේදී විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීමටත් කටයුතු කිරීම. ( 6.5.6 ජේදය )
- 7.8 වනජීවි කළාප කාර්යාලවල විදුලි වැට උපකරණ පිළිබඳ මතා තොග පාලනයක් පවත්වාගත යුතු වූවත්, විදුලි වැට උපකරණ හා වැට කණු මිලදී ගැනීමේදී අතිරික්ත තොග මට්ටම් පරීක්ෂා කර අවශ්‍ය ප්‍රමාණය තීරණය කර ඒ අනුව පමණක් මිලදී ගැනීම. ( 6.5.18 ජේදය )
- 7.9 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් විදුලි වැට නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම පිළිබඳ වනජීවි දෙපාර්තමේන්තුව විසින් නිතිපතා අධික්ෂණ ක්‍රමවේදයක් ඇති කළ යුතු බවත්, වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අතර කිසියම් රාජකාරීමය ගැටළකාර තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන් හරහා සුදුසු ක්‍රමවේදයක් සකසා ගැනීම. (6.5.22 ජේදය )
- 7.10 විදුලි වැට සත්‍යාචන යාම සඳහා දිනපතා විදුලි වැට පරීක්ෂා කර ගස්, අතු කඩා වැටීම්, අලි පහරදීම් වැනි විවිධ හේතුන් මත විදුලිය කාන්දු වී විදුලි වැට අක්‍රියවීම් හෝ වෝල්ටේටාවය අඩුවී ඇත්තම දිනපතා ඒවා යාවත්කාලීන තොකළහාන් එම ස්ථානවලින් වන අලින් ගම වැදීම හා සම්පූර්ණ විදුලි වැට විනාශ කිරීම කළ හැකි බැවින් දිනපතා විදුලි වැට සත්‍යාචන පවතින බවට පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම. (6.5.23 ජේදය )

- 7.11 වන අලි බාධක ලෙස ඒව වැට ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීම හා තල් වැට, හණ වැට වැනි ඒව වැට ඉදිකිරීමට බලපාන සීමාවන් හා අභියෝගයන් හුදුනාගෙන ඒවා අවම කරගෙන ඒව වැට ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කිරීම සූදුසු බවට නිරද්‍යා කෙරේ. (6.2 ජ්‍යෙෂ්ඨ)
- 7.12 කසල බැහැර කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කර පොදු වැඩ පිළිවෙළක් සකස් කරගතයුතු අතර අලින් කසල ආහාරයට ගැනීමට පැමිණීම වැළැක්වීමට අලි බාධක ඇති කිරීම. ( 6.6.2 ජ්‍යෙෂ්ඨ )



චාන්දිවි.පී.සි. විනුමරත්න

චිත්‍රකාධිපති

2020 ජූලි 20 දින



இலங்கையில் யானை மற்றும் மனிதர்களுக்கிடையேயான மோதல் தொடர்பான விசேட கணக்காய்வு அறிக்கை

---

### நிறைவேற்றுப் பொழிப்புரை

---

வருடாந்தம் 250 யானைகள் வரையிலும், மனிதர்கள் 50 பேர் வரையிலும் மனித யானை மோதல் காரணமாக மரணமடைவதோடு, வருடாந்தம் பாரிய அளவில் ஏற்படும் சொத்துக்கள் பயிர்ச்செய்கை அழிவு காரணமாக சமூக மற்றும் பொருளாதார ரீதியான சிக்கல்கள் பலவற்றிற்கு முகங்கொடுக்க வேண்டியுள்ளது. தற்போது வரையிலும் பல்வேறு பிரதேசங்களில் நிகழும் இம்மனித யானை மோதல்களுக்கு பிரதானமாக யானைகளின் எண்ணிக்கை அதிகரித்தல், மனித (மக்கள்) தொகை அதிகரித்தல், யானைகளின் வாழ்விடங்களை மனிதன் ஆக்கிரமிப்புச் செய்தல், விவசாய நடவடிக்கை காரணமாக யானைகள் மனித வாழ்விடங்களுக்கு கவரப்படுதல் என்பன முக்கியமாக தாக்கம் புரிவதாக அறியப்பட்டுள்ளது. மேலும் மனிதர் காடுகளை அழித்து பயிர்ச்செய்கை நிலங்களாக மாற்றுவதன் காரணமாக அந்த பயிர் நிலங்களுக்கு அண்மைப் பிரதேசங்களிலுள்ள யானைகளுக்கு வாழ்வதற்கு ஏற்ற பிரதேசமாக காணப்படுகின்றது. அவ்வாறே அவற்றின் இயற்கையான வாழ்விடம் அற்றுப் போவதினால் பயிர் நிலங்களுக்கு யானை வருதல் மேலும் அதிகரித்துக் காணப்படுகின்றது. பயிர் நிலங்களுக்கு அண்மையில் போசணைகள் கூடிய உணவு அதிகமாகையால் விவசாயத்திற்காக மனிதனால் அமைக்கப்பட்ட நீர் ஆகாரங்களினால் யானைகள் அதிகளவில் பயிர்ச்செய்கை நிலங்களை நோக்கி வருவதற்குக் காரணமாக உள்ளது. இந்த மனித யானை மோதல் நீண்ட காலமாக இடம்பெறுவதால் சமூகத்திற்கு ஏற்பட்டுள்ள பாதிப்புக்களை அறிந்து கொள்வதற்கும், அது தொடர்பாக பொறுப்புக் கூறுவேண்டிய நிறுவனங்களின் கவனத்திற்கு கொண்டு வந்து அது தொடர்பாக உடனடியாக தீர்வொன்றைப் பெற்றுக் கொடுக்கும் நோக்கில் இந்த அறிக்கை வழங்கப்பட்டுள்ளது.

இந்த சிக்கலுக்குப் பிரதான தீர்வு வன பாதுகாப்புத் திணைக்களத்தினால் காட்டு யானை பாதுகாப்பு மற்றும் முகாமைத்துவம் தொடர்பான தேசிய கொள்கையொன்று அங்கீரிக்கப்பட்டிருந்த போதும் அந்த கொள்கை சரியான முறையில் நடைமுறைப்படுத்த திணைக்களம் தவறியுள்ளதோடு, இது தொடர்பாக பொறுப்புக் கூறுவேண்டிய நிறுவனங்களுக்கிடையில் கூட்டிணைப்புக் குறைபாடு காணப்படுவதும், யானைகள் மனித வாழ்விடங்களுக்குள் வருவதைத் தடுப்பதற்காக பிரதானமாக உபயோகப்படுத்தும் யானை வேலி அமைத்தல் மற்றும் பராமரித்தல் முறையாக இடம்பெறாமை உள்ளிட்ட போதும் சிக்கல்கள் காரணமாக இவ்வறிக்கை வழங்கப்படும் தினம் வரையிலும் இது தொடர்பாக

கவனத்திற் கொள்ளக் கூடியதான் தீர்வு கிடைக்கப் பெற்றமைக்கான சான்றுகள் எதுவும் காணப்படவில்லை.

இவை காரணமாக நாளுக்கு நாள் அதிகரிக்கும் இச்சிக்கல்களுக்கு பிரதானமாக செல்வாக்கு செலுத்தும் காரணத்திற்கு அவசியமான தீர்வை உடனடியாகப் பெற்றுக் கொள்வதற்கு மேலே குறிப்பிடப்பட்ட தேசிய கொள்கை சரியான முறையில் நடைமுறைப்படுத்தப்படுவதும், யானைகள் கிராமத்தினுள் வருவதைத் தடுக்க எடுக்கப்படும் நடவடிக்கைகள் உள்ளிட்ட மேற்கொள்ளப்படும் நடவடிக்கைகள் திறனுள்ள முறையில் பிரயோகிப்பதன் மூலமும் இச்சிக்கல்களுக்கு உடனடி தீர்வு பெற்றுக் கொடுத்தல் அத்தியவசியமானது என்பது அறியப்பட்டுள்ளது.

## 1. அறிக்கையினை வெளியிடும் பின்புலம்

---

கடந்த 05 வருட தரவுகளின் படி மனித யானை மோதல்களைக் குறைப்பதற்கு வருடாந்தம் செலவிடப்படும் நிதி ஏற்பாடு முறையில் அதிகரித்திருந்த போதும் அதற்கு ஒப்பிட்டளவில் யானை மரணம் மற்றும் மனித யானை மோதல் காரணமாக ஏற்படும் மரண எண்ணிக்கை மற்றும் ஏற்படும் சொத்து அழிவுகளில் குறைத்துள்ளமையை அவதானிக்க முடியவில்லை. அதற்கமைய 2013 ஆம் ஆண்டுடன் ஒப்பிடுகையில் 2016 ஆம் ஆண்டு வரையிலும் யானை இறப்பு எண்ணிக்கை மற்றும் மனித இறப்பு எண்ணிக்கை முறையே 11.6 சதவீதம் மற்றும் 17.0 சதவீதம் வரையிலும் அதிகரித்துச் சென்றுள்ளமையை அவதானிக்கக் கூடியதாக உள்ளது. இம்மனித யானை மோதல் காரணமாக பல பிரதேசங்களில் பொருளாதாரம் போன்று சமூகச் சிக்கல்கள் பல உருவாகி உள்ளதோடு இது தொடர்பாக பொறுப்பு கூற வேண்டிய நிறுவனங்களின் பொறுப்புக்கள் சரியான முறையில் இடம்பெற்றுள்ளதா என அறிந்துகொள்வதற்கும் ஊடகங்கள் மூலம் தொடர்ச்சியாக கலந்துரையாடலுக்குட்படுவதும் 2019 இன் 18 ஆம் இலக்க கணக்காய்வு அதிகாரச்சட்டத்தின் 13 ஆவது பிரிவின் பிரகாரம் எனக்கு அளிக்கப்பட்ட அதிகாரங்களின் அடிப்படையில் இவ்வறிக்கை வெளியிடப்பட்டுள்ளது.

## 2. விடயப் பரப்பு

---

வனவிலங்குப் பாதுகாப்புத் திணைக்களத்தினால் மனித யானை மோதல்களைக் குறைப்பதற்கு போதியலு முறைமைகள் திட்டமிடப்பட்டுள்ளதா எனவும் அவை நிச்சயிக்கப்பட்ட முறையில் நடைமுறைப்படுத்தப்பட்டுள்ளதா எனவும் அதன் மூலம் மனித யானை மோதல் குறைந்துள்ளதா எனவும் அவ்வாறு இல்லையெனின் அதற்கான காரணங்கள் பரிசோதிக்கப்படும்.

3. பின்பற்றப்பட்ட கணக்காய்வு நடைமுறைகள்

---

3.1 ஆவணங்கள், புத்தகங்கள் மற்றும் அறிக்கைகள் பரிசோதித்தல்

---

3.1.1 வனவிலங்கு பாதுகாப்புத் திணைக்களத்தின் 2012 தொடக்கம் 2017 ஆண்டுகளின் செயலாற்றல் அறிக்கை

3.1.2 இலங்கையில் காட்டு யானைகளின் பாதுகாப்பு மற்றும் முகாமைத்துவம் தொடர்பான தேசிய கொள்கை 2006

3.1.3 அமைச்சரவைக் பிரமாணக் குறிப்புக்கள் மற்றும் சனாதிபதியின் விசேட தீர்மானங்கள்

3.1.4 செயற்திட்ட அறிக்கைகள்

3.1.5 1937 இன் 2 ஆம் இலக்க (469 ஆவது அதிகாரம்) வன விலங்கு மற்றும் தாவரங்கள் பாதுகாப்புக் கட்டளைச் சட்டம் மற்றும் அதற்குரிய திருத்தங்கள்

3.1.6 தொடர்புடைய வர்த்தமானி அறிவித்தல்

3.1.7 குறித்த நிறுவனங்களில் பெற்றுக் கொண்ட எழுத்துமூல அறிக்கைகள் தெளிவுறுத்தலும் உறுதிப்படுத்தலும்

3.1.8 பொதுமக்கள் பாதுகாப்புத் திணைக்களத்தின் மின் வேலி அமைத்தல் தொடர்பான செயலாற்றல் அறிக்கை

3.1.9 இலங்கையில் மனித யானை மோதல் முகாமைத்துவத்திற்கான செயற்திட்ட அறிக்கை – 2015

3.1.10 2011 ஆம் ஆண்டின் காட்டு யானை தொகை மதிப்பு அறிக்கை

### **3.2 நேர்முக பரிட்சைகளை நடாத்துதல்**

---

வனவிலங்கு பாதுகாப்பு திணைக்களத்தினதும் பொதுமக்கள் பாதுகாப்பு திணைக்களத்தினதும் உத்தியோகத்தருடன் இடம்பெற்ற பேச்சுவார்த்தை மற்றும் அந்த உத்தியோகத்தர்களின் வாக்குமூல மற்றும் எழுத்துமூல தெளிவுபடுத்தல்.

### **3.3 பெளதீகப் பரிசோதனைகள்**

---

- 3.3.1 மின்வேலி அமைத்தலை பரிசோதனை செய்தல்
- 3.3.2 யானை வெடி மற்றும் மின் வேலி அமைக்கும் தொகையைப் பரீட்சித்தல்
- 3.3.3 தொகைகளைப் பகிர்ந்தளித்தல்

## **4. விடயப் பரப்பு மட்டுப்படுத்தல்**

---

இந்த அறிக்கையைத் தயாரிக்கையில் எனது விடயப் பரப்பு பின்வரும் மட்டுப்படுத்தல்களின் கீழ் இடம்பெற்றது. என்பதை அழுத்தமாக கூட்டிக் காண்பிக்கின்றேன்.

- 4.1 வனவிலங்கு பாதுகாப்புத் திணைக்களம் மற்றும் சிவில் பாதுகாப்பு திணைக்களம் கணக்காய்விற்குத் தேவையான தகவல்களைத் தாமதமாக சமர்ப்பித்தமை.
- 4.2 நேரம் மற்றும் வளங்கள் மட்டுப்படுத்தப்பட்ட காரணத்தினால் நாடு முழுவதிலும் அமைக்கப்பட்ட சகல மின் வேலிகளையும் பிரதிநிதிப்படுத்தும் வகையில் மாதிரி பரிசோதனை நடாத்த இயலாமை.
- 4.3 வனவிலங்கு திணைக்களத்தின் விடயப் பொறுப்பு உத்தியோகத்தர்கள் இடமாற்றம் ∴ ஒய்வு பெற்றமையால் தற்கால உத்தியோகத்தர்களுக்கு அத்தகவல்கள் மற்றும் செயற்பாடுகள் தொடர்பான தெளிவுபடுத்தல்களைப் பெற்றுக் கொள்வதிலுள்ள கிரமம் கடினம்.
- 4.4 உயர் முகாமைத்துவ வெற்றிடங்கள் நிரப்பப்படாமையால் வனவிலங்கு திணைக்களத்தின் நடவடிக்கைகள் செயற்றிறந்று இருத்தல்.

## **5. நடைமுறைகள்**

### **5.1 இலங்கையின் காட்டு யானைகள் தொடர்பான அறிமுகம்**

#### **5.1.1 இலங்கையின் காட்டு யானைகளின் அடர்த்தி**

2011 ஆம் ஆண்டில் வனவிலங்கு பாதுகாப்புத் திணைக்களத்தினால் நடாத்தப்பட்ட காட்டு யானை தொகை மதிப்பீட்டிற்கிணங்க காட்டு யானைகளின் அடர்த்தியானது 5,879 ஆக அறியப்பட்டுள்ளதோடு, அதில் 55.9 சதவீதம் முதிர்ந்த விலங்குகளாகவும் 25.3 சதவீதம் இளைய பருவ விலங்குகளாகவும் 12.4 சதவீதம் குட்டிகளாகவும், 6.4 சதவீதம் குழந்தைப் பருவத்திலுள்ள சிறிய விலங்குகளாகவும் அறியப்பட்டிருந்தது. பரிசோதனை முறைகளை உபயோகித்து தீர்வு முழுவதையும் உள்ளடக்குமுகமாக நடாத்தப்பட்ட இந்த மதிப்பாய்வு வனசீவராசிகள் திணைக்களத்தினால் அறிமுகப்படுத்தப்பட்டுள்ளது.

அட்டவணை இல 01 - 1951 ஆண்டு தொடக்கம் 2011 ஆம் ஆண்டு வரை இலங்கையிலுள்ள காட்டு யானைகளின் அடர்த்தி

<b>ஆண்டு</b>	<b>மதிப்பீடு</b>	<b>ஆதாரம்</b>
1951	1000 - 1500	நோரிஸ் (1959)
1954	900	நிகலஸ் - வ.சீ.பா.திணைக்கள நிர்வாக அறிக்கை
1956	750-800	ஹோம்ஸ் - வ.சீ.பா.திணைக்கள நிர்வாக அறிக்கை
1958	1700	வ.சீ.பா திணைக்கள நிர்வாக அறிக்கை
1959	1662 - (1590)	நோரிஸ் (1959)
1973	1600-2200	மகீ, ஸ்மித் சோனியன் கற்கை அறிக்கை (1973)
1975	4000	ஹோபமன் (1975)
1978	3000-4000	ஓலிவர் (1978)
1978	6000	ஹோபமன் (1978)
1984	2500	சல்டஸ் மற்றும் ஈஷ்வரன் (1984)
1987	2800-3200	ஏ.பி.பர்னாந்து (1987)
1993	1967	வனசீவராசிகள் பாதுகாப்புத் திணைக்களம் (1993)
1997	4000-4500	ஷ.சில்வா மற்றும் அத்தபத்து (1997)
2000	3160-4405	செம்ஸ் மற்றும் சன்யா பிள்ளை (2000)
2011	5879	வனசீவராசிகள் பாதுகாப்புத் திணைக்களம்.

### **5.1.2 காட்டு யானைகளின் இடம்பெயர்வின் அவசியம்**

---

தாய் வழிக் காட்டு யானைக் கூட்டம் தமது வாழிவிட நிலப்பரப்பாக சுமார் 2,540 ஹெக்டேயர் நிலப்பரப்பைப் பயன்படுத்துவதோடு ஆண் விலங்கானது 13,376 ஹெக்டேயரைத் தமது சாதாரண நடவடிக்கைகளுக்காக பயன்படுத்துவதாக வனவிலங்குத் திணைக்களத்தின் அறிக்கைகளின் மூலம் அவதானிக்கப்பட்டுள்ளது. 1998 ஆம் ஆண்டு நடாத்தப்பட்ட கணிபாய்வின் படி ஆண் யானையின் வாழ்விட நிலப்பரப்பு 75 கிலோமீற்றர் பரப்பளவாக கணிக்கப்பட்டுள்ளது. 2011 ஆம் ஆண்டில் வனவிலங்கு பாதுகாப்புத் திணைக்களம் நடாத்திய நாடளாவிய காட்டு யானை தொகை மதிப்பீட்டுண்படி காட்டு யானைகளின் அடர்த்தியின் 67.2மு வன பாதுகாப்பு வலயங்களிலும் 29.78 சதவீதம் வனசீவராசிகள் திணைக்களத்தின் பாதுகாக்கப்பட்ட வனங்களிலும், 3.02 சதவீதம் சுயாதீனமாகப் பரந்துள்ள பற்றைக் காடுகளில் பரந்துள்ளதாக அறியப்பட்டுள்ளது.

பாதுகாப்பு வலயத்திலிருந்து வெளியே காட்டு யானைகள் பயணிப்பது சாதாரண விடயமல்லாத போதிலும் சில சந்தர்ப்பங்களில் காட்டு யானைகள் பாதுகாப்பு வலயங்களின் வெளியே செல்ல பழகியுள்ளது. விவசாயக் காணிகளிலுள்ள போசணையான பயிர்முனை உணவாக உட்கொள்ளவென வனசீவராசிகள் திணைக்களத்தினால் அறியப்பட்டுள்ளது.

நாளொன்றுக்கு 15 மணித்தியாலத்திற்கும் 18 மணித்தியாலத்திற்கும் இடைப்பட்ட காலத்தில் காட்டு யானைகள் உணவு உட்கொள்ளுவதற்காக செலவிடுவதோடு, நாளொன்றுக்கு 150 கிலோகிராம் வரையான தாவரப் பகுதிகளும், 120 லீற்றர் வரையான நீரும் யானையொன்றுக்கு அவசியமாகும். புல் நிலங்கள் மற்றும் புதர்கள் அண்டிய காடுகளை காட்டு யானைகள் விரும்புவதோடு, காலநிலைகளுக்கேற்ப காட்டப்படும் விருப்புகளும் வேறுபடும். சாதாரணமாக காட்டு யானைகள் நாளின் அதிகாலை, மாலை மற்றும் இரவு நேரங்களில் செயற்படுவதோடு ஒற்றை யானைகள் பாதுகாப்பு வலயங்களிலிருந்து வெளியேற முற்படுவதும் இவ்வாறான காலங்களிலாகும்.

### **5.1.3 காட்டு யானைகளின் பரம்பல்**


---

2011 ஆம் ஆண்டு நடாத்தப்பட்ட காட்டு யானை தொகை மதிப்பீட்டு அறிக்கையின் படி இலங்கையில் காட்டு யானைகளின் பரம்பல் அட்டவணை 02 இல் காட்டப்பட்டுள்ளது.

அட்டவணை இல. 02 - இலங்கை காட்டு யானைகளின் பரம்பல் வலயங்களின் அடிப்படையில்

காட்டு யானை பரம்பல்	மகாவலி வலயம்	வடக்கு வலயம்	மத்திய வலயம்	வடமேற்கு வலயம்	தெற்கு வலயம்	கிழக்கு வலயம்	மொத்தம்	சதவீதம்
								%
வனசீவராசிகள் பாதுகாப்பு	1,443	30	22	493	811	1,151	3,950	67.2
பாதுகாக்கப்பட்ட காடுகள்	250	203	04	646	267	381	1,751	29.78
சுயாதீன பற்றைக்காடு	58	-	21	50	08	41	178	3.02
மொத்தம்	1,751	233	47	1,189	1,086	1,573	5,879	
சதவீதம் %	29.48	3.96	0.8	20.22	18.47	26.75		

வரைபு - 01 இலங்கையில் காட்டு யானை பரம்பல் - வலய ரீதியில்



இதற்கமைய அவ்வகையில் முழு காட்டு யானை அடர்த்தியில் 29.8 சதவீதமான அதிக யானைகளின் அடர்த்தி மகாவலி வலயத்தினுள் வாழ்வதோடு 0.8 சதவீதமான குறைந்தளவு மத்திய வலயத்தில் அறிக்கையிடப்பட்டுள்ளது. இலங்கையில் முழு காட்டு யானை அடர்த்தியில் 76.77 சதவீதம் மகாவலி, கிழக்கு மற்றும் வடமேற்கு வலயங்களில் வாழ்கின்றன.


### 5.1.4 காட்டு யானைகளின் இறப்பு

வனசீவராசிகள் பாதுகாப்பு திணைக்களத்தின் அறிக்கையின் பிரகாரம் 2014 – 2017 காலப்பகுதியினுள் பல்வேறு காரணங்களினால் 971 காட்டு யானைகள் மரணமடைந்துள்ளன.

அட்டவணை இல - 03 பல்வேறு காரணங்களினால் மரணமடைந்த காட்டு யானைகளின் எண்ணிக்கை - 2014 – 2017

ஆண்டு	துப்பாக்கி சூட்டுக்கு உள்ளாதல்	மின் தாக்கம்	வெடுகளுக்கு இலக்காகல்	நஞ்ச உடலுக்கு செல்லல்	புகையிரத விபத்துக்கள்	வேறு அபாயங்கள்	இனங் காணப்பாத காரணங்கள்	இயற்கை காரணங்கள்	வேறு காரணங்கள்	மொத் தம்
2014	52	12	33	07	10	09	63	33	12	231
2015	44	17	51	05	12	06	39	11	20	205
2016	52	26	47	06	12	17	54	35	30	279
2017	50	24	54	07	07	25	50	22	17	256
2018	53	38	64	03	16	32	29	32	46	313
	---	----	----	-----	-----	-----	-----	-----	-----	-----
	251	117	249	28	57	89	235	133	125	1,284
	==	==	==	==	==	==	==	==	==	==
சதவீதம் %	19.5	9.1	19.4	2.2	4.5	6.9	18.3	10.4	9.7	

வரைபு 03 - பல்வேறு காரணங்களினால் மரணமடைந்த காட்டு யானைகளின் எண்ணிக்கை 2014 – 2017



இதற்கமைய கடந்த நான்கு ஆண்டு காலப்பகுதியினுள் மரணமடைந்த காட்டு யானைகளில் 60 சதவீதம் மனித நடவடிக்கைகளினால் இடம்பெற்றுள்ளது.



உரு 01 – மனிதர்களினால் காட்டு யானையொன்று கொல்லப்பட்டுள்ள விதம்

**5.2 வனசீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தின் பொறுப்புக்களும் திணைக்களத்திற்குரிய பாதுகாக்கப்பட்ட வனங்களும்**

---

**5.2.1 வனசீவராசிகள் பாதுகாப்பு திணைக்களத்தின் பொறுப்புகள்**

---

இலங்கையின் கடற்கரைகள் உள்ளிட்ட தேசிய எல்லைக்குள் வனவிலங்கு வளங்களை நீண்ட காலத்திற்கு பாதுகாப்பதும் பேணுவதுமான பிரதான பொறுப்பை வனசீவராசிகள் பாதுகாப்பு திணைக்களத்திடம் ஒப்படைக்கப்பட்டுள்ளதோடு, இதற்காக 1964 இன் 44 ஆம் இலக்கம், 1970 இன் 01 ஆம் இலக்கம் மற்றும் 1993 இன் 49 ஆம் வனவிலங்கு மற்றும் தாவரங்கள் பாதுகாப்பு கட்டளைச் சட்டத்தின் (460 வன அதிகாரம்) கீழ் (பின்னினைப்பு ) இலங்கையினுள் வனவிலங்கு பாதுகாப்புப் பிரதேச வலையை தாபித்து முகாமைத்துவப்படுத்தும் சட்டரீதியான கடமையையும் ஒப்படைக்கப்பட்டுள்ளதோடு இந்த பாரிய பொறுப்பை நிறைவேற்றுவதற்கு யானைகளைப் பேணும் பிரிவு அமைக்கப்பட்டுள்ளது. இப்பிரிவின் கடமைப் பொறுப்புகள் கீழே தரப்பட்டுள்ளன.

- தேசிய யானை பேணல் கொள்கையை நடைமுறைப்படுத்தல்
- காட்டு யானைகள் புகும் இடங்கள் மற்றும் புகுதலை பாதுகாப்பதற்கேற்றவாறு காட்டு யானைகளைப் பேணும் பிரதேசங்களைத் தாபித்தல்.
- மனித வாழ்விடங்களுக்குள் காட்டு யானைகள் பிரவேசிப்பதைத் தவிர்க்கும் முகமாக மின்சார வேலி, வாழ்க்கை வேலி மற்றும் நவீன முறைமைகளினாடாக பெள்க தடைகளைத் தாபித்தல்
- காட்டு யானைகளை விரட்ட ஒழுங்கமைத்தல் மற்றும் பின்தொடர்தல்கள்
- காட்டு யானைகளைப் பிடித்து அகற்றுதல்
- காட்டு யானைகள் தொடர்பான தரவுகள் மற்றும் தகவல்களைச் சேகரித்து முகாமைத்துவப்படுத்தல் மற்றும் இற்றைப்படுத்தல்
- காட்டு யானைகளினால் ஏற்பட்ட சேதங்களுக்கு நட்டாடு வழங்குதல்

### 5.2.2 வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்திற்குரிய பாதுகாக்கப்பட்ட வனங்கள்

வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் தாபிக்கப்பட்ட பாதுகாக்கப்பட்ட நில அளவானது இலங்கையின் முழு நிலப் பிரதேசத்தின் 14 சதவீதமளவில் உள்ளதோடு, தேசிய பாதுகாப்பு, சரணாலயம் மற்றும் யானைகள் மாறும் இடம் என வகைப்படுத்தப்பட்டுள்ள இக்காப்பகம் 10,000 சதுர கனமீற்றரூக்கும் அதிகமாகும்.

அட்டவணை இல. 04 – தற்போது வெளியிடப்பட்டுள்ள காப்பகங்கள்

பாதுகாக்கப்பட்ட பிரதேசங்களின் வனங்களின் வகைகள்	அறிவிக்கப்பட்டுள்ள பாதுகாக்கப்பட்ட வனங்களின் அளவு (2017 திசைம்பர் 31 வரை)	நிலப்பரப்பு (சதுர கி.மீ)
உயர் பாதுகாக்கப்பட்ட வனங்கள்	03	245.33
தேசிய பூங்காக்கள்	26	6,457.07
இயற்கை வளங்கள்	09	1,027.14
பற்றைக்காடுகள்	62	2,660.92
யானைகள் மாறும் இடங்கள்	01	87.77
	-----	-----
	101	10,478.23
	=====	=====

### 5.3 யானைகள் மற்றும் மனிதர்களுக்கிடையேயான மோதலுக்கான காரணமும் அதனால் எழுந்துள்ள நிலைகளும்

5.3.1 அரச மற்றும் தனியார் நிறுவனங்களினால் முறையற்ற விதத்தில் இடம்பெறும் அபிவிருத்தி நடவடிக்கைகள் மற்றும் சட்ட விரோதமான முறையில் இடம்பெறும் காட்டிப்புக்கள் காரணமாக நிலப் அமைப்பிலான மாற்றமடைதல், உபயோகிக்கக் கூடிய வளமான வாழ்விடங்கள் இல்லாமல் போதல் அல்லது குறைந்து போதல், காட்டு யானைகளுக்கு உணவுத் தட்டுப்பாடு ஏற்படல் மற்றும் யானை அடிப்பாதைகளைத் தடைசெய்தல் போன்ற காரணங்களினால் காட்டு யானைகள் கிராமங்களுக்குள் பிரவேசிப்பது நடைபெறுவதோடு இதனால் மனித யானை மோதல் அது வரையிலும் துரிதமாக அதிகரித்துள்ளது. கிராமத்திற்குள் பிரவேசிக்கும் காட்டு யானைகள்

மனிதனுடன் ஏற்படும் மோதலினால் இரு பகுதியினருக்கும் சேதமேற்படுவதுடன் அதனால் மனித மரணம். காட்டு யானை மரணம், உடல் ரீதியான சேதம் மற்றும் சொத்துக்களுக்கு ஏற்படும் சேதம் முக்கிய இடத்தைப்பிடித்துள்ளது.




**உரு 02 - சொத்துக்களின் சேதம் உரு 03 - மனித மரணம் உரு 04 - காட்டு யானை மரணம்**

5.3.2 இலங்கையில் மனித யானை மோதல் பிரதானமாக எட்டு மாகாணங்களில் 58 பிரதேச செயலகப் பிரிவுகளில் பரந்து காணப்படுகின்றது. இவற்றுள் அதிக மோதல் காணப்படும் பிரதேசமாக வெள்ளவாயா, லுணுகம்வெஹர, அம்பாறை, உருணை, போரத்வுப்பற்று, கோரளைப்பற்று தெற்கு, மகியங்கணை, தெஹிஅத்தகன்டிய, வில்கழுவ, திம்புலாகல, வெலகந்த, தெகிராவை, பஞகஸ்வெவ, கல்கழுவை, கொட்டவெஹர மற்றும் தில்வெரட்டிய ஆகிய பிரதேச செயலகப் பிரிவுகள் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் எதிர்பார்க்கப்பட்டுள்ளன.

அட்டவணை இல 05 - 2013 ஆண்டிலிருந்து 2017 ஆம் ஆண்டு வரையிலும் இடம்பெற்றுள்ள விபத்துக்கள்

	2017	2016	2015	2014	2013
-----	-----	-----	-----	-----	-----
காட்டு யானைகளின் மரணம்	256	279	205	231	206
மனித இறப்புக்கள்	87	88	63	67	70
உடல் ரீதியான சேதங்கள்	82	78	52	66	79
ஆதனங்களுக்கான சேதங்கள்	1,003	1,542	1226	1,425	1262



உரு 04 – 2013 ஆம் ஆண்டு தொடக்கம் 2017 ஆம் ஆண்டு வரையான காலப்பகுதிக்குள் இடம்பெற்றுள்ள அபாயங்கள்


5.3.3 இலங்கையில் ஒவ்வொரு பிரதேசங்களின் அடிப்படையில் காட்டு யானை மரணம் மற்றும் மனித மரணங்களின் பரம்பல் கீழே காட்டப்பட்டுள்ளது.

அட்டவணை இல 06 - பிரதேச அடிப்படையில் காட்டு யானை மரணம் மற்றும் மனித மரண விஸ்தரிப்பு

வனசீவராசிகள்	மனித வலயம்	சதவீதம் இறப்புகளின் எண்ணிக்கை	காட்டு யானைகளின் மரணங்களின் எண்ணிக்கை	சதவீதம் %
கிழக்கு	80	26.23	212	21.83
பொலன்னறுவை	68	22.3	195	20.08
அனுராதபுரம்	37	12.13	131	13.49
தெற்கு	36	11.8	83	8.54
வட மேல்	30	9.8	61	6.28
ஊவா	17	5.57	68	7.00
திருகோணமலை	13	4.26	74	7.62

மத்திய	09	2.9	22	2.26
வவுனியா	07	2.29	50	5.15
புத்தளம்	05	1.63	27	2.78
கிளிநோச்சி	03	0.98	15	1.54
ஏனைய துணை	-	-	33	3.39
காப்பகங்கள்				
	-----		-----	
	305		971	
	=====		=====	

வரைபு 04 – பிரதேச அடிப்படையில் காட்டு யானை மரணம் மற்றும் மனித மரண விஸ்தீரணம்



இதற்கமைய கடந்த நான்கு ஆண்டுகளுள் பொலன்னூலை, அநூராதபுரம் மற்றும் கிழக்கு வலயங்களில் மனித மரணம் 185 ஆகவும், காட்டு யானை மரணம் 538 ஆகவும் இடம்பெற்றுள்ளது. அதனால் இடம்பெற்றுள்ள மொத்த மனித மரணங்களில் 60 சதவீதமும் முழு காட்டு யானை மரணங்களில் 55 சதவீதமும் இந்த மூன்று வலயங்களில் இடம்பெற்றுள்ளதோடு அந்த மூன்று பிரதேசங்களுக்கும் முழு மின்சார வேலி அமைப்பில் 46மு மட்டுமே நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருந்தது.

5.3.4 கிராமவாசிகளுக்குச் சொந்தமான கால்நடைகள் வனத்திற்குள் பிரவேசிப்பதும், காட்டுயானைகளினால் உணவாக உட்கொள்ளாத ஆக்கிரமிக்கும் தாவர அடர்த்தி விரைவாகப் பெருகுவதனால் புல் வகைகளின் பெருக்கம் தாமதமாவதால் உணவைத் தேடி யானைகள் கிராமங்களுக்குள் பிரவேசிப்பது இடம்பெறுவது அவதானிக்கப்பட்டுள்ளது. அதற்கமைய அநேக வனப்பூங்காவிற்குள் விசேடமாக உடவளவை மற்றும் லுணுகம்வெக்கரை வனப்பூங்காக்களில் வண்டானா (கொம்பிஞ்ஞு) பொடிசிங்ஹமரங் போன்ற தாவரங்களை அதிகளவில் பரப்புவதோடு பெருகியுள்ளமையும் அவதானிக்கப்பட்டது.



உரு 05 – சரணாலயத்திற்குள் மாடுகள் உட்பிரவேசித்த சந்தர்ப்பம்

5.3.5 வனத்தினுள் உணவுத் தட்டுப்பாடு காரணமாக தற்போது நாட்டினுள் குப்பைகளைக் கொட்டும் 54 இடங்களில் காட்டு யானைகள் 300 இற்கும் அதிகமான அளவில் நடமாடப்படுவது கண்டறியப்பட்டுள்ளதோடு காட்டு யானைகள் குப்பைகளை உணவாக உட்கொள்வதன் காரணமாக பல்வேறு நோய்களுக்குள்ளாகி மரணமடைவதோடு மரண பரிசோதணையில் யானைகளின் வயிற்றினுள் உக்காத பொலித்தீன் பை, சௌப்பின் பை, பிளாஸ்டிக் போத்தல் போன்ற பல்வேறு பொருட்கள் காணப்படுவதாக கால்நடை மருத்துவர்களின் அறிக்கையின் மூலம் வெளிப்படுத்தப்பட்டுள்ளது.

5.4 யானை மற்றும் மனிதர்களுக்கிடையிலான மோதல்களை குறைப்பதற்கு மேற்கொள்ளப்பட்டுள்ள நடவடிக்கை

---

5.4.1 யானைகளைப் பேணும் தேசிய கொள்கைகளை அறிமுகம் செய்தல்

---

யானைகளைக் பேணும் தேசிய முக்கியத்துவத்தை அறிந்து காட்டு யானைகளைப் பேணுவதற்காக அமைச்சரவையினால் “இலங்கையில் காட்டு யானைகளைப் பேணுதல் மற்றும் முகாமைத்துவம் தொடர்பான தேசிய கொள்கை” எனும் தலைப்பில் கொள்கை கோவையொன்றை நடைமுறைப்படுத்துவதற்காக திணைக்களத்திற்கு 2006 செப்டெம்பர் 20 ஆந் திகதி அனுமதி வழங்கப்பட்டுள்ளது. (பின்னினைப்பு ) அதற்கமைய காட்டு யானைகளைப் பேணல் மற்றும் முகாமைத்துவம் தொடர்பான தேசிய கொள்கையினுள் பின்வரும் 06 கொள்கைகள் அடங்கியுள்ளன.

- (i) இலங்கையில் வனமாக்கல் நிலைமையில் யானைகள் நீண்ட காலம் இருப்பதை உறுதி செய்தல்
- (ii) யானைகள் மற்றும் மனிதர்களுக்கிடையிலான மோதலைக் குறைத்தல் மற்றும் தடுத்தலுக்கு நடவடிக்கை எடுத்தல்
- (iii) யானைகளைப் பேணுவதன் மூலம் சமூக பொருளாதார இலாபங்களைப் பெற்றுக் கொள்ளல்
- (iv) மனித - யானை மோதல் காரணமாக அதில் பாதிப்படையும் மக்களுக்கு தாங்க வேண்டியுள்ள செலவுகளை ஈடுசெய்தல்
- (v) முகாமைத்துவ தேவைகளுக்கமைய வனாந்தரங்களிலிருந்து வெளியேற்றுவதற்கு ஒழுங்குமுறையான பொறிமுறையொன்றை தயாரித்தல்
- (vi) காட்டு யானைகளைப் பேணல் மற்றும் முகாமைப்படுத்தலைப் பிரதானமாக கொண்டு விஞ்ஞான ரீதியான ஆராய்ச்சிகளை முன்னேற்றுதல்.

5.4.1.1 தேசிய கொள்கை நிரலில் கொள்கைக் கூற்று 1

---

கொள்கைக் கூற்று 1 இன் கீழ் இலங்கையின் வனாந்தர நிலைமைகளுள் யானைகளின் நீண்டகால் வாழ்வை உறுதிப்படுத்துவதற்காக கீழ் காணும் வழிவகைகளை அறிமுகப்படுத்தப்பட்டுள்ளன.

- யானைகளைப் பேணுவதற்கான பிரதேசங்கள் (Elephant Conservation Area – ECA) மற்றும் முகாமைத்துவப்படுத்தப்பட்ட யானைகள் காட்டுச் சேதத்தை (Managed Elephant Reserve – MER) அமைத்தல்
- யானைகளைப் பேணும் பிரதேசத்தினுள் யானைகளை எல்லைப்படுத்தல்
- யானைகளைப் பேணும் பிரதேசத்தினுள் யானைகளை முகாமைப்படுத்துவப்படுத்தல்
- வாழ் நில முகாமைத்துவம் மற்றும் முன்னேற்றம்
- முகாமைத்துவப்படுத்தப்பட்ட யானைச் பாதுகாப்பகத்தின் வாழிட முகாமைத்துவம்

#### **5.4.1.2 யானைகளைப் பேணுவதற்கான பிரதேசங்கள் (ECA) மற்றும் முகாமைத்துவப்படுத்திய யானைகள் பாதுகாப்பகத்தினை (MER) அமைத்தல்**

---

யானைகள் வாழும் இடங்களை பேணும் பூமி வலயமாக அறியப்பட்ட வனஜீவராசிகள் மற்றும் வன பாதுகாப்பு திணைக்களத்திற்குரிய காப்பகம் போன்று மகாவலிக்குரிய பிரதேசங்களையும் கண்டறிந்து யானைகளை பேணும் மகாவலிக்குரிய பிரதேசங்களையும் கண்டறிந்து யானைகளை பேணும் பிரதேசங்களை அமைக்கவும் பிரேரணை செய்யப்பட்டிருந்தது. அதற்கமைய 2015 ஆம் ஆண்டு தொடக்கம் இவ்வகையினுள் ஐந்து யானைகளைப் பேணும் பிரதேசங்கள் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் அறியப்பட்டு யானைகள் பேணும் பிரதேசமாக பெயரிடப்பட்டிருந்தது.

யானைகள் வாழும் வனஜீவராசிகள் பாதுகாப்பு திணைக்களம், வன பாதுகாப்பு திணைக்களம் மற்றும் மகாவலி காப்பகத்திற்கு மேலதிகமாக காடுகளாக தனியார் நிலங்களையும் உள்ளடக்குவதாக முகாமைத்துவப்படுத்திய பாதுகாப்பகம் அமைக்க இதன் மூலம் பிரேரிக்கப்பட்டிருந்தது.

அதற்கமைய தற்போது இலங்கையில் முகாமைப்படுத்தப்பட்ட யானைகள் பாதுகாப்பமாக மத்தள யானைகள் முகாமைத்துவ காப்பகம் மட்டுமே அறியப்பட்டுள்ளதாக, இது முன்னோடி செயற்றிட்டமாக தென் மாகாணத்தில் செயற்படுத்த பிரேரிக்கப்பட்டுள்ளது.



**உரு 06 – பிரேரிக்கப்பட்ட யானைகள் முகாமைத்துவ பாதுகாப்பகம்**

#### **5.4.1.2.1 யானைகளை பேணும் பிரதேசத்தினுள் யானைகளை எல்லைப்படுத்தல்**

யானைகளைப் பேணும் பிரதேசங்களை அமைப்பதன் மூலம் அந்த பிரதேசங்களின் வெளியில் நடமாடும் யானைகளை அப்புறப்படுத்தல் மற்றும் யானைகளைப் பேணும் பிரதேசங்களிலிருந்து யானைகள் வெளியேறுவதைத் தடுத்தலும் இதன் கீழ் இடம்பெறும்.

#### **5.4.1.2.2 யானைப் பேணும் பிரதேசத்தினுள் யானைகளை முகாமைத்துவப்படுத்தல்**

யானைகளைப் பேணும் பிரதேசங்களை அறிந்து கொண்டதன் பின் அந்தப் பிரதேசத்தினுள் யானைகளுக்குச் சுதந்திரமாக நடமாடுவதற்கு ஏற்ற வகையில் தற்போது யானைகள் பேணப்படும் பிரதேசத்தினுள் காணப்படும் தடைகளை மீளாய்வு செய்து மீண்டும் மீளமைப்பு செய்தல் மற்றும் யானைகளைப் பேணும் பிரதேசங்களில் இருக்கும் யானைகள் போன்ற அங்குள்ள அவற்றின் வாழ்நிலங்களைளுயும் முகாமைத்துவப்படுத்த இதன் கீழ் நடவடிக்கை எடுப்பதன் மூலம் மனித யானை போதனைக் குறைந்து யானைகளின் தேவைகளைப் பூர்த்தியாக்குவதோடு, முகாமைத்துவப்படுத்திய யானைகள் பாதுகாப்பகத்தினுள் மனித நடவடிக்கைகளை கட்டுப்படுத்தலும் இதன் கீழ் எதிர்பார்க்கப்பட்டுள்ளது. அதற்கமைய முன்னோடி செயற்றிட்டமாக தென் மாகாணத்தில் 48,000 ஏக்கர் நிலப் பரப்பைத் தெரிவு செய்து அதை மத்தள முகாமைத்துவ யானைகள் பாதுகாப்பகம் என 2011 ஆம் ஆண்டிலிருந்து பெயரிட நடவடிக்கை எடுக்கப்பட்டிருந்தது.

**5.4.1.2.3** வனஜீவராசிகள் பாதுகாப்பு திணைக்களத்தின் கீழ் பாதுகாப்புப் பிரதேசத்தினுள் வாழிட முகாமைத்துவமும் அபிவிருத்தியும்

நில பயன்பாடு தொடர்பான வரலாறு மற்றும் தற்கால வணாந்தர நிலைமைகள் அடிப்படையில் பரப்பரையான வாழ் நிலம் மற்றும் புதிய தாவர வகைகளை அறிந்துகொள்ள இதன் கீழ் நடவடிக்கை எடுக்கப்படும்.

இதற்கமைய வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் 2008 ஆம் ஆண்டிலிருந்து லுணுகம்வெகர, மின்னேரியா, மாதுறுஷா, உடவளவை பிரதேசங்களில் பாதுகாப்பாளர்கள் அமைத்து தேக்கி மற்றும் டர்ன்டென்களை அகற்றி யானைகளுக்கு தேவையான வளங்களை வளப்படுத்தல் இடம்பெற்றுள்ளது.

முகாமைத்துவப்படுத்திய	யானைகள்	பாதுகாப்பகத்தினுள்	வாழ்நில
முகாமைத்துவத்தின்	முன்னோடி	செயற்றிட்டமாக	மத்தள
முகாமைத்துவப்படுத்திய	யானைகள்	பாதுகாப்பகத்தினுள்	இதை
நடைமுறைப்படுத்த பிரேரிக்கப்பட்டுள்ளது.			

#### **5.4.1.3 கொள்கைக் கூற்று 02**

யானைகளைப் பேணும் தேசிய கொள்கைகளில் இரண்டாவது கொள்கைகள்கூற்றாக மனித யானை போதனைக் குறைத்தல் அறியப்பட்டுள்ளது. இதற்கான உபாயங்களாக யானைகளினால் ஏற்படும் சேதங்களைக் குறைத்தல், மோதல் ஏற்படுவதற்குள்ள அதிகாரங்களைக் குறைத்தல், காட்டு யானைகள் பிரிந்து செல்வதைக் குறைத்தல் போன்ற பிரதான காரணிகளுக்குத் தேவையான உபாயங்களை அறிந்துகொள்ளப்பட்டிருந்தன. அவற்றுள் பின்வரும் நடவடிக்கைகளும் இனங்காணப்பட்டிருந்தன.

- ❖ யானைகளினால் ஏற்படும் சேதங்களைக் குறைத்தல்
- யானைத் தடைகளை அமைத்தல்
- பயிர் பாதுகாப்பதற்காக “முன்னெனச்சரிக்கை அறிவித்தல்” முறைமையை முன்னேற்றல்
- பாரம்பரிய பயிர்ச்செய்கைகளை பாதுகாக்கும் முறைமை முன்னேற்றல்

- யானை கட்டுப்பாட்டு அலகுகளை தாபித்தல்.
- சிக்கல்களை உருவாக்கும் யானைகளை அகற்றுதல்
- அபாயங்களுக்கு உட்படக்கூடிய மக்களுக்காக மாற்றுவழியினை வழங்கல்
  
- ❖ மோதல் உண்டாகும் மூலங்களை குறைத்தல்
- கிராமிய குழுக்களை அமைத்தல்
- அதிர்வு வெடிகளை வழங்கல்
- ஆரம்பக் கல்வியறிவை வழங்கல்
  
- ❖ காட்டு யானைகள் வெளியேறிச் செல்வதைக் குறைத்தல்
- சட்டங்களை நடைமுறைப்படுத்தல்
- கல்விசார் அறிவுட்டல் வேலைத்திட்டங்களை நடைமுறைப்படுத்தல்.
- அபிவிருத்தி செயற்றிட்டங்களை நடைமுறைப்படுத்துகையில் நிறுவனங்களுக்கிடையான அறிவுரைகளை உறுதிப்படுத்தல்
- யானைகளைப் பேணுவதற்காக வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தின் வலய மட்ட திட்டங்களை செயற்படுத்தல்
- காயமேற்பட்ட யானைகளுக்கும் போதுமானவளவு மிருக வைத்திய சிகிச்சை வழங்கல்

#### 5.4.1.3.1 பயிர்களைப் பாதுகாப்பதற்காக “அபாய அறிவிப்பு” முறைமையை முன்னேற்றல்

---

பயிர்கள் மற்றும் சொத்துக்களை யானைகளிடமிருந்து பாதுகாத்து செல்வதற்காக முற்பாதுகாப்பு நடவடிக்கைகளாக சிறிய விவசாய பண்ணைகளுக்கு “அபாய அறிவிப்பு முறைமை” உருவாக்கல் அதிக பயனுள்ளதாக அறியப்பட்டுள்ளது அதற்கேற்ப இதற்கு முன்னோடி செயற்றிட்டமாக 2009 ஆம் ஆண்டு ரிட்டிகல் பிரதேசத்தில் “அபாய அறிவிப்பு” முறைமை தாபிக்கப்பட்டுள்ளது.

#### **5.4.1.3.2 யானைகள் கட்டுப்பாட்டு கூறு (நுடநிரையவே ஊழுவெச்சமட ருவெவ - நுஹரு) அமைத்தல்**

---

மனித - யானை மோதல் அதிகளவில் நடைபெறுவதாக அறியப்பட்டுள்ள பிரதேசங்களில் சிறந்த பயிற்சிகளில் மனிதர்களை ஈடுபடுத்தி யானைகளைக் கட்டுப்படுத்தும் கூறை அமைத்து அதன் மூலம் யானைகளை விரட்டல், வலயத்தினுள் யானைகளின் புலம்பெயர்வு தொடர்பான தகவல்களைச் சேகரித்தல் மற்றும் “ஜன சஹன உதான்” வேலைத்திட்டத்தின் கீழ் கிராமிய குழு அங்கத்தவர்களைப் பயிற்றுவித்தல் போன்ற பிரதான காரணிகளை நிறைவேற்றுவது நோக்கமாகவுள்ளது. அதற்கமைய 2008 ஆம் ஆண்டின் கல்கழுவ, நிக்கவரட்டிய, கருவலக்கஸ்வெவ, பிம்புரத்தாவ, ஹப்பந்தோட்டை, மட்டக்களப்பு, கந்தளால் போன்ற பிரதேசங்களில் ஏழு யானைகள் கட்டுப்பாட்டு கூறுகளை ஆரம்பிப்பதற்கு வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களம் நடவடிக்கை எடுத்துள்ளது.

#### **5.4.1.3.3 விபத்திற்குள்ளாகக்கூடிய மக்களுக்காக மாற்று வழிகளை வழங்கல்**

---

காட்டு யானைகள் பெருமளவில் நடமாடும் சில கஷ்டப் பிரதேசங்களில் தன்மையான மனித வாழ்விடங்கள் அமைந்துள்ளபோது அங்க வாழ்வோருக்கு பாதுகாப்பான பிரதேசங்களில் இடங்களை வழங்கலும், மாற்று வாழ்க்கை வழிகளை வழங்கலும் இதில் அறிமுகப்படுத்தப்பட்டுள்ளது. அதற்கமைய புத்தளம், புத்திதகன்டும், லுணுகம்வெகரை, வெடஹரியாகந்த பிரதேசங்கள் உள்ளிட்ட பல பிரதேசங்களில் பல்களை வெளியேற்றி வேறு பிரதேசங்களில் குடியிருந்த வனஜீவராசிகள் பாதுகாப்பு திணைக்களம் முயற்சி செய்துள்ளது.

#### **5.4.1.3.4 கிராமிய குழுக்களை அமைத்தல்**

---

மனித யானை மோதல்கள் அதிகமுள்ள பிரதேசங்களில் பிரதேச செயலகங்களினாடாக தன்னிச்சையான தொண்டர்களினால் உண்டாக்கப்படும் தொழிற்படும் குழுக்களினாடாக கிராமிய குழுக்களை அமைத்து, யானைகள் பாதுகாப்பு நடவடிக்கைகளுக்காக அந்த குழுக்களுக்கு அனுமதி வழங்கப்பட வேண்டும். அதற்கமைய மனித யானை மோதல்கள் இடம்பெறும் பிரதேசங்களில் “கஜ மீதுரோ” எனும் பெயரில் கிராமிய குழுக்களை அமைத்தல் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் ஆரம்பிக்கப்பட்டிருந்தது.



உரு 07 - கிராமிய குழுக் கூட்டமொன்று

#### 5.4.1.3.5 கல்விசார் தொடக்கங்கள்

யானைகளைப் பேணும் பிரதேசத்தினுள்ளும் அதன் சுற்றுப்புறத்திலும் வாழும் மக்களை நோக்காகக் கொண்டு தெளிவுறுத்தல் வேலைத்திட்டங்களை பாடசாலை மற்றும் பொதுக் குழுக்கள் ஊடாக நடைமுறைப்படுத்துவதற்கும், பரந்த கல்வி வேலைத்திட்டங்களை முன்னேற்றல், யானைகளைப் பேணுதல், தொடர்கான சிக்கல்களில் பிள்ளைகளை அகற்றுதல் மற்றும் மனித யானை மோதல்களின் சிக்கல்களை அவர்கள் அறிந்து கொள்வதற்கு அவசியமமான தகவல்களைப் பாடசாலை பாடவிதானத்தோடு வழங்குதல் போன்றவற்றை நடாத்த முடியும்

#### 5.4.1.3.6 சட்டங்களை நடைமுறைப்படுத்தல்

நாட்டில் யானைகள் தொடர்பாக நடைமுறையிலுள்ள சட்டங்களை கடுமையான முறையில் நடைமுறைப்படுத்தி யானைகளைப் பேணும் பிரதேசங்களை அனுமதியின்றி கையகப்படுத்தல், யானைகளுக்குக் காயம் ஏற்படுத்தல் மற்றும் கொல்லுதல் தொடர்கான குற்றவாளிகளுக்கு எதிராக குற்றச்சாட்டுகளை முன்வைத்துத் தண்டனைகளை பெற்றுக் கொடுக்க வேண்டியுள்ளமையை இந்தக் எண்ணக் கூற்றில் தெரிவிக்கப்பட்டுள்ளது.

அட்டவணை இல 07 - யானைகளின் மரணங்களின் எண்ணிக்கை மற்றும் அதற்கான சட்டத்தினை நடைமுறைப்படுத்தல் - 2015 – 2017

ஆண்டு	மக்களின்	யானைகளின்	யானைகளின்
	செயற்பாடுகளின்	மரணங்களுக்கான	மரணங்களுக்காக
	காரணமாக ஏற்பட்ட	சட்டத்தினை	நடவடிக்கை
	மரணங்களின்	நடைமுறைப்படுத்தல்	எடுக்காத
	எண்ணிக்கை	எண்ணிக்கை	சந்தர்ப்பங்கள்
-----	-----	-----	-----
2015	117	18	99
2016	131	09	122
2017	142	16	120
-----	-----	-----	-----
	390	43	341
=====	=====	=====	=====

இதற்கமைய மனித நடவடிக்கைகளினால் ஏற்பட்ட மரண எண்ணிக்கையுடன் ஒப்பிடுகையில் கடந்த 03 ஆண்டுகளில் சட்ட ரீதியாக நடவடிக்கை மேற்கொள்ளப்பட்ட சந்தர்ப்பங்கள் 10 சதவீதமாக உள்ளது.

#### 5.4.1.3.7 அபிவிருத்தி செயற்றிட்டங்களைத் திட்டமிடுகையில் நிறுவனங்களுக்கிடையான அறிவுறுத்தல்களை உறுப்படுத்தல்

நாட்டின் முன்னேற்ற நடவடிக்கைகளைச் செயற்படுத்துகையில் சுற்றுச் சூழல் செல்வாக்கு கணிப்பீடு (நுஜூ) மற்றும் ஆரம்ப சுற்றாடல் கணிப்பீடு (ஜநுநு) கட்டாயமாக உள்ளதெனினும், இந்த சட்டத்திட்டங்களைப் புறக்கணித்தும் அரசு மற்றும் தனியார் நிறுவனங்கள் நடவடிக்கையெடுத்துள்ளன. யானைகள் வாழும் பிரதேசங்களில் எந்தவொரு அபிவிருத்தி நடவடிக்கைಗனுக்கு முன்பும் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்துடன் கூட்டினைந்து செயற்படுமாறு முன்னைய நிறுவனங்களுக்கு அறிவுரை வழங்கப்பட வேண்டும். அவ்வாறே யானைகள் பேணும் வேலைத்திட்டங்களைத் தயாரிக்கையில் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினதும் ஏனைய உரிய நிறுவனங்களினதும் கருத்துக்களை அறிந்துகொள்ள வேண்டும் அவ்வாறே அபிவிருத்தி செயற்றிட்டங்களில் யானைகளைப் பேணுதல் தொடர்பாக நடைமுறைப்படுத்த வேண்டிய நிபந்தனைகளைப் பூர்த்தி செய்யாமை மற்றும் உரிய நிபந்தனைகள் மீறப்படும் சந்தர்ப்பங்களில் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களம் நிபந்தனைகளை நிறைவேற்றிக் கொள்ள போதியளவு முயற்சி மேற்கொள்ள வேண்டும்.

**உதாரணம்:-** ஹம்பாந்தோட்ட துறைமுகம் மற்றும் மத்தள விமான நிலையம் என்பவற்றை நிர்மாணிப்பதற்கு ஒழுங்குப்படுத்தப்பட்டிருந்த சுற்றாடல் செல்வாக்கு கணிப்பீட்டு அறிக்கையில் இந்த அபிவிருத்தி நடவடிக்கைகளோடு காட்டு யானைகளுக்குப் பாதுகாப்பு வழங்களுக்காக அம்பாந்தோட்டை காட்டு யானை முகாமைத்துவ பாதுகாப்பகத்தை நியமிக்குமாறு குறிப்பிடப்பட்டிருந்தது.

#### 5.4.1.4 கொள்கைக் கூற்று 03

---

யானைகளைப் பேணும் தேசிய கொள்கைகளில் முன்றாவது கொள்கையாக யானைகளைப் பேணுவதனுடாக சமூக – பொருளாதார பலன்களைப் பெற்றுக் கொள்ளல் அறியப்பட்டிருந்தது. விவசாயிகளினால் யானையானது குறிக்கப்படுவது அபாயகரமான அடக்க முடியாததொன்றெனின் விவசாயிகளிடமிருந்து யானைகளைப் பேணுவதற்கான ஊக்குவிப்புக்கள் பெறப்படமாட்டாது. அவ்வாறு நடைபெறாதிருக்க வேண்டுமெனின் யானைகள் பேணுவதனுடாக அந்த நமுகத்திற்கு பொருளாதார பலன்கள் பெருகுவதைக் கவனத்திற் கொள்ள வேண்டும். அதற்காக தேவையான உபாயங்களுள் பின்வரும் நடவடிக்கைகள் அறியப்பட்டுள்ளன.

- யானைகளை மையப்படுத்திய சமூக அடிப்படை “ஞ தெஸ் - சுற்றுலா செயற்றிட்டம்” (நுஹமு – வழரசளைரஅ) முன்னேற்றுதல்.
- யானைகளை அடிப்படையாகக் கொண்ட வீட்டுக் கைத்தொழில்களை முன்னேற்றுதல்.
- வனஜீவராசிகள் முகாமைத்துவ நடவடிக்கைக்காக சேதங்களுக்கு உள்ளான சமூகத்தினரின் பங்களிப்பை அதிகரித்தல்.
- யானைகளைப் பேணுவதற்கு “கல்வி கற்றல்” அபிவிருத்தியை அதிகரித்தல்.

**5.4.1.4.1 யானைகளை அடிப்படையாகக் கொண்ட வீட்டுக் கைத்தொழில்களை முன்னேற்றுதல்**

---

இதன் கீழ் யானைகளின் சாணத்தை மூலப்பொருளாகக் கொண்டு கடதாசி தயாரிக்கும் வேலைத்திட்டம் ஆரம்பிக்கப்பட்டுள்ள போதும் அதற்காக போதியளவு சந்தர்ப்பங்களைக் கவர முடியாமையினால் இந்தக் கைத்தொழில் வெற்றிபெறாதுள்ளது.

**5.4.1.5 கொள்கைக் கூற்று 04**

---

யானைகளைப் பேணும் தேசிய கொள்கைளில் நான்காவது கொள்கையால் மனித யானை மோதலில் துன்பத்துக்குள்ளாகும் சமூகத்திற்கு ஏற்படும் செலவை ஈடுசெய்தல் அறியப்பட்டுள்ளது. மனித யானை மோதலில் பிரதானமாக செல்வாக்கு செலுத்துவது அங்குள்ள மக்களுக்கு ஏற்படும் பொருளாதார நட்டங்களாகும். அதற்காக நட்டாடு வழங்கல் மற்றும் காப்புறுதி திட்டங்களின் கீழ் முடிந்தளவு பரிகாரங்களை மேற்கொள்வதோடு தேவையான வழிவகைகளுள் பின்வருவன அறியப்பட்டுள்ளன.

- நடைமுறையிலுள்ள நட்டாட்டு முறையை மீளமைத்தலும் ஒழுங்குமுறைப்படுத்தலும்
- பாதிப்புக்குள்ளான குடும்பங்களிலுள்ள பிள்ளைகளுக்கு காப்புறுதித் திட்டங்களை அறிமுகப்படுத்தல்.
- அரச மற்றும் தனியார் உதவியுடன் நட்டாடு மற்றும் காப்புறுதி முறைகளை ஆரம்பித்தல்.
- உயிரிழப்பு நேரிடுகையில் மரண செலவை ஈடுசெய்ய உடனடியாக நிவாரணம் வழங்கல்

**5.4.1.6 கொள்கைக் கூற்று 05**

---

யானைகளைப் பேணும் தேசிய கொள்கைளில் ஜந்தாவது கொள்கையாக முகாமைத்துவக் காரணங்களுக்காக காடுகளிலிருந்து யானைகளை வெளியேற்றுவதற்கு ஒழுங்கான பொறிமுறையை தயாரித்தல் அறியப்பட்டுள்ளது. தீங்கிகிழைக்கும் யானைகளைப் பிடித்தல் மற்றும் வேறு வாழ்நிலங்களில் விடுவிப்பதல் மூலம் தற்கால மனித யானை மோதல்களைக் குறைத்தல் மற்றும்

முகாமைத்துவப்படுத்துவதற்குத் தேவையான வழிவகைகளுள் பின்வருவன அறியப்பட்டுள்ளன.

- சிக்கல்களை உண்டாக்கும் யானைகளை அறிந்து கொள்ளல்
- யானைகளைப் பிடிக்கும் குழுக்களை அமைத்தல் (ஊயிவரசந வநயஅ)
- தற்காலிக யானை தங்குமிடங்களை அமைத்தல்

#### 5.4.1.6.1 தற்காலிக யானைகள் தங்குமிடங்களை அமைத்தல்

---

சுதந்திரமாக நடமாட இடமளிக்க முடியாத, நெருக்கடியளிக்கும் யானைகளை அறிந்து அவற்றைப் பிடித்து அடைத்து வைத்தலுக்கு மாற்று வழியாக தற்காலிக யானைகள் தங்குமிடங்களை அமைத்து யானைகளை அந்த தங்குமிடங்களில் முகாமைத்துவப்படுத்தல் இங்கு நடைபெறுகிறது.

இதற்காக வனஜீவராசிகள் பாதுகாப்பு திணைக்களத்தில் யானைகள் தங்கும் மத்திய நிலையங்கள் பல அறியப்பட்டுள்ளதோடு அங்கு முன்னோடி செயற்றிட்டமாக ஹோரபொத்தான யானைகள் தங்கும் மத்திய நிலையம் அமைக்கப்பட்டுள்ளதோடு, லுணுகம்வெகரை யானைகள் தங்கும் மத்திய நிலையத்தை அமைப்பதற்கு தேவையான நடவடிக்கைகள் ஆரம்பிக்கப்பட்டு வருகின்றது.

#### 5.4.1.7 கொள்கைக் கூற்று 06

---

யானைகள் பேணும் தேசிய கொள்கைகளில் ஆறாவது கொள்கையாகக் காட்டு யானைகள் பாதுகாப்பு மற்றும் முகாமைத்துவத்தை அடிப்படையாகக் கொண்ட விஞ்ஞான ரீதியான ஆராய்ச்சிகளை முன்னேற்றுதல் அறியப்பட்டுள்ளதோடு அதற்கான வழிவகைகளாக முகாமைத்துவத்திற்குரிய விஞ்ஞான ரீதியான ஆராய்ச்சிகளை தீக்கமாக்கல் மற்றும் ஆராய்ச்சி முன்னுரிமையை அறிதல் இடம்பெறுவது அறியப்பட்டுள்ளது.

#### **5.4.2 யானைகள் பேணும் தேசிய கொள்கை மீளாய்வு**

யானைகளைப் பேணும் தேசிய கொள்கைகளில் காணப்படும் குறைபாடுகளை நீக்குவதற்காக யானைகளைப் பேணும் கொள்கைகளை மீளாய்வு செய்வதற்கு வனஜீவராசிகள் பாதுகாப்புத் தினைக்களாம் நடவடிக்கை எடுத்து வருவதோடு, இது வரையிலும் அந்த மீளமைப்பிற்கு அமைச்சரவை குழுவின் அனுமதியைப் பெற்றுக்கொள்ள நடவடிக்கை எடுக்கப்பட்டு வருகின்றது.

#### **5.4.3 காட்டு யானைகள் கிராமத்தினுள் பிரவேசிப்பதனால் ஏற்படும் மனித யானை மோதல்களைக் குறைப்பதற்கு மேற்கொள்ளப்பட்டுள்ள ஏனைய உபாய வழிமுறைகள்**

மனித - யானை மோதல்களைக் குறைப்பதற்கான உபாய வழிமுறைகளாக வனஜீவராசிகள் பாதுகாப்புத் தினைக்களத்தினால் கடந்த காலங்களில் மின்சார வேலி அமைத்தல், யானை வெடி பகிர்ந்தளித்தல், யானை வழித்தடங்களிலுள்ள தடைகளை அகற்றல் மற்று வாழ்நிலங்களுக்கிடையிலுள்ள தொடர்புகளை அதிகரித்தல், மக்களை தெளிவுறுத்தல் மற்றும் மக்கள் பங்களிப்புப் பெற்றுக் கொள்ளல் போன்ற உபாய முறைகளை அறிந்திருந்த போதிலும் மின்சார வேலி அமைத்தல் மற்றும் யானை வெடி பகிர்ந்தளித்தல் போன்ற காரணிகளில் கூடிய கவனம் செலுத்தப்பட்டிருந்தது.

அட்டவணை இல 08 – 2013 முதல் 2017 இற்கு இடைப்பட்ட காலப்பகுதியினுள் ஒவ்வொரு பணிக்காகவும் வருடாந்தம் செலவிடப்பட்டுள்ள தொகை

செலவினத்தின் தன்மை	2017	2016	2015	2014	2013	மொத்தம்
	-----	-----	-----	-----	-----	-----
	ரூபா	ரூபா	ரூபா	ரூபா	ரூபா	ரூபா
மின் அமைத்தல்	வேலி	99,951,977	239,502,262	275,819,926	195,340,000	209,232,518
மின் பராமரிப்பு	வேலிகளின் பராமரிப்பு	86,596,000	73,511,250	2,070,000	1,860,000	- 164,037,250
யானை வெடிகளை கொள்வனவு	யானை வெடிகளை கொள்வனவு	69,261,166	86,616,504	75,867,343	58,331,560	48,403,600 338,480,173
செய்தல்						

மக்களுக்கு	-	3,080,000	2,899,000	1,948,000	1,151,000	9,078,000
அறிவுட்டல் மற்றும்						
பங்களிப்பு						
யானைகளின்	-	727,028	-	-	-	727,028
மாறும்						
இடங்களிலுள்ள						
தடைகளை						
நீக்குதல்						
						-----
						1,532,169,134
						=====

**5.4.3.1 யானைகள் கிராமத்திற்குள் பிரவேசிப்பதைத் தடுப்பதற்கு மின்சார வேலி அமைத்தல்**

5.4.3.1.1 “யானைத் தடைகளை அமைத்தல்” மனித யானை மோதல்களைகட்டுப்படுத்துவதற்குள்ள பிரதான தீர்வாக உள்ளதோடு, வெற்றிகரமான யானைத் தடையாக மின்சார வேலி அமைத்தல் அறியப்பட்டுள்ளது. 2016 ஆம் ஆண்டு வரையிலும் அமைக்கப்பட்டிருந்த யானை வேலியின் நீளம் 4,211.8 கிலோமீற்றர் வரையாகும். 2013 ஆம் ஆண்டு தொடக்கம் 2017 ஆம் ஆண்டு வரையுள்ள 05 ஆண்டில் மின்சார வேலி அமைத்தலுக்காக அரசாங்கத்தினால் ஏற்பாடு செய்யப்பட்டிருந்த நிதி, திணைக்களத்தினால் அமைப்பதற்கு செலவிடப்பட்ட தொகை மற்றும் அந்தந்த ஆண்டுகளில் அமைக்கப்பட்ட மின்சார வேலிகளின் நீளம் பின்வருமாறு காட்டப்பட்டுள்ளது.

அட்டவணை இல 09 - 2013 முதல் 2017 ஆம் ஆண்டுகளினுள் நிர்மாணிக்கப்பட்ட மின்சார வேலியின் தூரங்கள் மற்றும் மேற்கொள்ளப்பட்ட செலவினம்

ஆண்டு	மதிப்பிடப்பட்ட தூரம்	நிர்மாணிக் கப்பட்ட தூரம்	நிதியேற்பாடு		செலவினம்	நிதி செயலாற்றல்	பொதீக செயலாற்றல்
			கி.மீ	கி.மீ	ரூபா	ரூபா	%
2017	457	305.8	100,000,000	99,951,977	99.9	67	
2016	362.7	287.1	250,000,000	239,502,262	95.8	79	
2015	279	226.16	300,000,000	275,819,926	92	81	
2014	262.7	179.2	250,000,000	195,344,087	78	68	
2013	433.5	341.85	210,914,925	209,232,518	99.2	78.8	

உரு 08 - நிர்மாணிக்கப்பட்டுள்ள யானை வேலியோன்று



5.4.3.1.2 மின்சார வேலி அமைப்பதற்கு ஒதுக்கப்பட்ட நிதியில் 57 சதவீதம் மின்சார வேலி உபகரணங்களைக் கொள்வனவு செய்வதற்கும், 27 சதவீதம் சக்தி குழக்களை அமைப்பதற்கும் மிகுதி 16 சதவீதம் மின்சார வேலி பாதையை வெளியாக்குவதற்கும் பயன்படுத்தப்பட்டுள்ளது. மின்சார வேலி அமைப்பதற்கு வருடாந்தம் ஒதுக்கப்படுகின்ற நிதியின் மூலம் நிர்மாணிப்பதற்கு பிரேரிக்கப்பட்ட மின்சார வேலிகளின் நீளத்திற்கமைய மின் கம்பம் மற்றும் ஏனைய மின் உபகரணங்களை ஒரே தடவையில் திணைக்களத்தினால் கொள்வனவு செய்யப்பட்ட உரிய வலய காரியாலயங்களுக்கு அனுப்பப்படும்.

ஒவ்வொரு வனஜீவராசிகள் வலயங்களில் கீழே காணப்படும் நீள அளவுகளில் மின்சார வேலி அமைப்பதற்கு போதியளவு நிதி ஒதுக்கப்பட்டுள்ளது.

அட்டவணை இல 10 - வனசீவராசிகளின் வலயங்களின் பிரகாரம் கடந்த வருடங்களினால் மின்சார வேலிகளின் நிர்மாணம்.

	2017	2016	2015	2014	மொத்தம்	மொத்த சதவீதம்
	கி.மீ	கி.மீ	கி.மீ	கி.மீ	கி.மீ	%
கிழக்கு	33.75	16.5	25	137.1	212.35	15.6
பொலன்னறுவை	37.5	110	43.5	40	231	17
அனுராதபுரம்	68	40	40	40	188	13.8
ஊவா	106.8	51	18	07	182.8	13.4
தெற்கு	66	71.7	26	-	163.7	12
வடமேல்	-	07	51.5	-	58.5	4.3
மத்திய	40	23	07	20	90	6.6
திருகோணமலை	66	-	30	-	96	7.1
வவுனியா	..	39	43.5	38	18.6	139.1
கிளிநோச்சி						10.2
	457	362.7	279	262.7	1,361.45	
	=====	=====	=====	=====	=====	

#### 5.4.3.2 மின்சார வேலி கம்பங்கள் மற்றும் உபகரணங்கள் கொள்வனவு செய்தல்

5.4.3.2.1 மின்சார வேலி அமைப்பதற்கு ஒதுக்கபவ்பட்ட நிதிக்கேற்ப நிர்மாணத்திற்கும் பிரேரிக்கப்பட்ட கிலோமீற்றர் அளவிற்கும் தேவையான மின்சார வேலி கம்பங்கள் மற்றும் உபகரணங்களை ஒரே தடவையில் கொள்வனவு செய்யப்பட்டது. கடந்த 04 ஆண்டுகளில் வேலிக் கம்பங்கள் மற்றும் உபகரணங்கள் கொள்வனவு செய்வதற்கு பின்வருமாறு செலவிடப்பட்டிருந்தது.

அட்டவணை இல 11 - மின்சார வேலி கம்பங்கள் மற்றும் உபகரணங்களை கொள்வனவு செய்வதற்காக மேற்கொள்ளப்பட்ட செலவினம் 2014-2017

	2017	2016	2015	2014
	-----	-----	-----	-----
மின்சார வேலி	210,364,165	88,045,884	94,735,392	92,193,083
உபகரணங்கள்				
மின்சார வேலிக் கம்பங்கள்	60,877,507	103,771,310	92,963,724	40,236,503
கூட்டுத்தொகை	271,243,672	191,817,194	187,699,116	132,429,586

5.4.3.2.2 மின்சார வேலி ஒரு கிலோமீற்றரை அமைப்பதற்கு பாவிக்கப்பட்ட சாதாரண வேலிக் கம்பங்களின் எண்ணிக்கை 51 ஆக அறியப்பட்ட போதும், முழுக் கம்பங்கள் மற்றும் தாங்கும் கம்பங்கள் அந்தந்த வேலிகளின் தன்மைக்கேற்ப வேறுபடும். முன்னைய ஆண்டுகளின் கொள்வனவு செய்யப்பட்டிருந்த சாதாரண வேலிக் கம்பங்களின் எண்ணிக்கையை கருத்திற் கொள்கையில் நிர்மாணிக்ப்பட்டிருக்கக் கூடிய மின்சார வேலியின் கிலோமீற்றர் அளவு மற்றும் உண்மையில் நிர்மாணிக்கப்பட்ட மின்சார வேலியின் கிலோமீற்றர் அளவுகளுக்கிடையில் கருத்திற் கொள்ளுமளவில் வேறுபாடு காணப்படுவதோடு, அதற்கேற்ப பாரியளவில் கம்பங்கள் மேலதிக எண்ணிக்கையில் உள்ளமையை காணக்கூடியதாக உள்ளது விபரங்கள் கீழே காட்டப்பட்டுள்ளன.

அட்டவணை இல 12 - மின்சாரக் கம்பங்களை பயன்படுத்தல் 2012-2013

	2012 ஆம் ஆண்டு	2013 ஆம் ஆண்டு
-----	-----	-----
கொள்வனவு செய்த சராசரி கம்பங்களின் எண்ணிக்கை	22,293	38,157
நிர்மாணிக்கக்கூடிய கி.மீ எண்ணிக்கை	437	748
அந்தந்த வருடங்களின் திசைம்பர் 31 ஆந்திகதி நிர்மாணிக்கப்பட்ட கி.மீ அளவு	258	252
-----	-----	-----
நிர்மாணங்கள்	179	496
சதவீதம்	59%	33.7%
எஞ்சியுள்ள தூண்களின் எண்ணிக்கை	9,129	25,256
அலகு விலை (ரூபா)	2,060	2,060
-----	-----	-----
எஞ்சிய தூண்களின் பெறுமதி (ரூபா)	18,805,740	52,027,360
=====	=====	=====

கொள்வனவு செய்யப்பட்ட கம்பங்களில் 2012 மற்றும் 2013 ஆம் ஆண்டுகளில் நிர்மாணத்திற்கு உபயோகிக்கப்பட்டவை முறையே 59% மற்றும் 33.7% மட்டுமே.

- 5.4.3.2.3 மின்சார வேலி நிர்மாணிப்பதற்கு ஒதுக்கப்பட்ட நிதியில் 57% மின்சார வேலி உபகரணங்களுக்காகவும் 27% சக்தி குடிகளை அமைக்கவும், மிகுதி 16% நிதி மின்சார வேலி பாதையை வெளியாக்குவதற்கும் மற்றும் மின்சார வேலி அமைக்கவும் செலவிடப்பட்டிருந்தது. மின்சார வேலி நிர்மாணிப்பதற்கு வருடாந்தம் ஒதுக்கப்படும் நிதியில் நிர்மாணிப்பதற்கு பிரேரிக்கப்பட்ட மின்சார வேலியின் நீளத்திற்கமைய தேவையான மின்சார வேலிக்கம்பங்கள், மின்சார உபகரணங்கள் உள்ளிட்ட மின்சார வேலி நிர்மாணிக்கத் தேவையான உபகரணங்களை ஒரு தடவையில் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் கொள்வனவு செய்து நிர்மாணிப்பதற்கு பிரேரிக்கப்பட்ட வனஜீவராசிகள் வலய காரியாலயத்திற்கு அனுப்பப்படும்.
- 5.4.3.2.4 கணக்காய்வு பரிசோதனைக்கு உட்படுத்தப்பட்ட தெற்கு உதவிப் பணிப்பாளர் காரியாலயத்திற்குக் கிடைக்கப் பெற்றிருந்த வேலிக் கம்பங்களின் எண்ணிக்கை மற்றும் அக்காரியாலயத்தினால் வழங்கப்பட்ட வேலிக் கம்பங்களின் எண்ணிக்கை என்பன அட்டவணை 13 இல் காட்டப்பட்டுள்ளது.

அட்டவணை இல 13 - தெற்கு உதவி பணிப்பாளர் அலுவலகத்திற்கு கிடைத்திருந்த வேலிக் கம்பங்கள் மற்றும் வழங்கிய எண்ணிக்கை

	2012	2013	2014.06.23 ஆந் திகதியில் உள்ளபடியாக
வருடத்தின் ஆரம்பத்தில் கணிப்பிடப்பட்டிருக்க வில்லை.	4,624		1,076
நிலவிய மீதி			
பெறுவனவுகள்	5,441	2,077	4,787
	-----	-----	-----
மொத்த பெறுவனவுகள்	5,441	6,701	5,863
விநியோகம்			
ஊவா வலயம்	715	1,805	167
தெற்கு வலயம்	102	3,820	1,120
எஞ்சிய இருப்பு	4,624	1,076	4,576
	=====	====	=====

**5.4.3.3 மின்சார வேலி நிர்மாணிக்கும் காணிகள் சிவில் பாதுகாப்புத் திணைக்களத்திடம் ஒப்படைத்தல்**

---

5.4.3.3.1 காட்டு யானைகளால் ஏற்படும் சேதங்களை குறைப்பதற்காக நிர்மாணிக்கப்படும் மின்சார வேலிகளை பாராமரித்தல் என்பதால் கமநல் சேவைகள் மற்றும் வனசீவராசிகள் அமைச்சரால் சமர்ப்பிக்கப்பட்ட 45/2011 ஆம் இலக்க 2011 திசெம்பர் 08 ஆந் திகதிய அமைச்சரவை பிரமாணக்குறிப்பின் பிரகாரம் (பின்னினைப்பு 03) யானை மற்றும் மனதர்களுக்கிடையோன பிரச்சினைகளை குறைக்கும் நோக்கில் நிர்மாணிக்கப்படும் மின்சார வேலிகளை பராமரிப்பதற்கு தேவையான 260 அமைய ஊழியர்களை பெற்றுக்கொள்வதற்கும், அவர்களுக்கு சம்பளம் செலுத்துவதற்கு வருடதொன்றிற்கு 41 மில்லியன் படியான நிதியேற்பாடுகளை மேற்கொள்வதற்காக அமைச்சரவையின் அங்கீகாரம் கோரப்பட்டிருந்தது. அந்த பிரமாணக் குறிப்பிற்குரிய அங்கீகாரம் அமப/11/2299/549/031 ஆம் இலக்க மற்றும் 2012 சனவரி 06 ஆந் திகதிய தீர்மானங்கள் பின்வருமாறு பெற்றுக்கொள்ளப்பட்டிருந்தது. (பின்னினைப்பு 04).

- (i) அமைச்சரினால் குறித்த பிரதேசத்தில் உள்ள விவசாய அமைப்புகள் மற்றும் “கம் மித்துரன்” போன்ற பிரதேச சமூக அடிப்படை அமைப்புகளில் அங்கத்தவர்களின் சேவையை பெற்றுக்கொள்ளும் இயலுமை தொடர்பில் தேடிப் பார்த்தல் வேண்டும், மற்றும்
- (ii) மேற்படி பணி தோல்வியடைந்தால் குறித்த பிரதேசங்களில் காணப்படும் சிவில் பாதுகாப்பு பிரிவுகளின் அங்கத்தவர்களை ஈடுபடுத்துவதற்கான இயலுமை தொடர்பில் அமைச்சின் செயலாளருடன் கலந்துரையாடல்.

5.4.3.3.2 அந்த தீர்மானத்தின் பிரகாரம் வனசீவராசிகள் பாதுகாப்ப பணிப்பாளர் நாயகத்தின் வசீ16/02/02/172-A ஆம் இலக்க மற்றும் 2012 ஜூன் 06 ஆந் திகதிய கடிதத்தின் பிரகாரம் மின்சார வேலிகளை பராமரிப்பதற்காக சிவில் பாதுகாப்பு வீரர்களுக்கு சேவையை பெற்றுக்கொள்வதற்காக சிவில் பாதுகாப்பு திணைக்களத்தின் பணிப்பாளர் நாயகத்திடம் கோரிக்கை விடுக்கப்பட்டிருந்தது. (பின்னினைப்பு 05)

- 5.4.3.3.3 2012 ஒக்டோபர் 19 ஆந் திகதி ஹம்பாந்தோட்டையில் இடம்பெற்ற விசேடமாவட்ட இணைப்புக் குழுக் கூட்டத்தின் போது சனாதிபதியால் வழங்கப்பட்ட அறிவுரைகளின் பிரகாரம் “நாட்டின் வனசீவராசிகள் மற்றும் வனப் பாதுகாப்பு வலயங்களுக்குரிய அனைத்து மின்சார வேலிகளையும் நிர்மாணித்தல், பாதுகாத்தல் மற்றும் பராமரித்தல் ஆகிய உரிய முறையில் மற்றும் உரிய மேற்பார்வையின் கீழ் சிவில் பாதுகாப்பு திணைக்களத்திற்கு கையளிப்பதற்கு” ஆலோசனை வழங்கப்பட்டிருந்தது. (பின்னினைப்ப 06)
- 5.4.3.3.4 அதன் பிரகாரம் வசீ16/02/02/17 ஆம் இலக்க மற்றும் 2012 நவம்பர் மாதம் திகதியற்று வன சீவராசிகள் பாதுகாப்பு நாயகத்தினால் உரிய மாவட்டத்தின் மாவட்ட செயலாளருக்கு அனுப்பப்பட்டிருந்த கடிதத்தின் மூலம் கஜ மித்துரோ நிகழ்ச்சித்திட்டம் மற்றும் தேசத்திற்கு மகுடம் நிகழ்ச்சித்திட்டத்தின் கீழ் பல்வேறு செயற்திட்டங்களுடாக நிர்மாணிப்பதற்கு நிமித்தமாகவுள்ள மின்சார வேலிகள் சிவில் பாதுகாப்பு திணைக்களத்திற்கு கையளிப்பதற்கு நடவடிக்கை எடுக்குமாறும், கேள்விகளை கையளித்துள்ள மின்சார வேலிகள் 2012 ஆம் ஆண்டினுள் நிறைவு செய்யப்படாவிடன் 2013 ஆம் ஆண்டினுள் சிவில் பாதுகாப்பு திணைக்களத்திற்கு அந்த பணியை கையளிப்பதற்கு நடவடிக்கை எடுக்குமாறு குறிப்பிடப்பட்டிருந்தது. (பின்னினைப்ப 07)
- 5.4.3.3.5 2013 மற்றும் 2014 ஆம் ஆண்டுகளில் 1227 கிலோமீற்றர் நீளமான 60 மின்சார வேலி நிர்மாணிப்புகள் சிவில் பாதுகாப்பு திணைக்களத்திடம் ஒப்படைக்கப்பட்டிருந்தபோதும் அதற்காக ரூபா 103.67 மில்லியன் நிதி வழங்கப்பட்டிருந்தது. சிவில் பாதுகாப்புத் திணைக்களத்தினால் 2014 நவம்பர் 30 ஆந் திகதி தயாரிக்கப்பட்டிருந்த முன்னேற்ற அறிக்கையின்படி அப்போது 341 கிலோமீற்றர் நீளமான 18 மின்சார வேலி நிர்மாணிப்பு முடிவுறுத்தப்பட்டிருந்தது.
- 5.4.3.3.6 மின்சார வேலி 01 கிலோமீற்றர் நிர்மாணிப்பதற்கு செலவிடப்படும் பொருட்கள் தொடர்பான பொது மதிப்பீடான்றை அடிப்படையாகக் கொண்டு புதிதாக நிர்மாணிப்பதற்கு பராமரிக்கப்பட்ட முழு மின்சார வேலி கிலோமீற்றர் எண்ணிக்கைக்கு வேலிக் கம்பங்கள் மின்சார உபகரணங்கள் மற்றும் ஏனைய உபகரணங்கள் கொள்வனவு நடவடிக்கை இடம்பெற்றிருந்தது.
- 5.4.3.3.7 வேலிப் பாதையை வெலியாக்குதல் வேலி நிர்மாணித்தல் சக்தி குடில் அமைத்தல் போன்ற மொத்த தெரிவு அடிப்படையில் தயாரிக்கப்பட்டிருந்த மதிப்பீடில் நேரான வலு பாவணையில் 15 சதவீதத்தை குறைத்து அதற்கு 10 சதவீத நிகழுத்தக்க செலவு மற்றும் 05 சதவீத நிர்வாக செலவையும் சேர்த்து

அந்த தொகையை ஒதுக்கீடாக சிவில் பாதுகாப்பு திணைக்களம் வழங்கியிருந்த போதும், அந்தத் திணைக்களத்தினால் நிர்மாணம் முடிவுறுத்தப்பட்டிருந்த வேலிகள் உண்மையில் செலவிடப்பட்டிருந்த தொகை மதிப்பீட்டை விடவும் மிகவும் குறைந்த தொகையாக சிவில் பாதுகாப்பு திணைக்களத்தின் அறிக்கையின் படி தெளிவாகின்றது.

**5.4.3.3.8** அதற்கமைய சிவில் பாதுகாப்பு திணைக்களத்தினாடாக 2014 ஆம் ஆண்டிறுதியில் நிர்மாணம் முடிவுற்ற 05 மின்சார வேலிகளுக்குறிய 80.5 கிலோமீற்றரூக்கான முழு மதிப்பீட்டுத் தொகை ரூபா 8,824,470 அது உள்ளதோடு நிர்மாணத்தை முழுமையாக முடிவுறுத்த சிவில் பாதுகாப்பு திணைக்களம் ரூபா 1,885,033 மட்டுமே செலவிடப்பட்டிருந்தது. இதற்கமைய மேலதிக மதிப்பீடு ரூபா 6,849,437 ஆனதுடன் அது உண்மையான செலவிக்கிடையான வேறுபாடு 75 சதவீதமாகும்.

அட்டவணை இல 14 - சிவில் பாதுகாப்பு திணைக்களம் மின்சார வேலியை நிர்மாணிப்பதற்காக மேற்கொண்ட செலவினம்.

மின்சார வேலியின் பெயர்	கி.மீ அளவு	மதிப்பிடப் பட்ட நிர்மாணங்களை நிறைவு செய்வதற்காக கிரயம்	நிர்மாணங்களை நிறைவு செய்வதற்காக கிரயம் சிவில் பாதுகாப்புத் திணைக்களத்திற்கு ஏற்பட்ட செலவினம்	சேமிப்பு	சேமிப்பின் சதவீதம்
தம்மின்ன - கந்தேகம	13	1,340,459	35,840	1,304,619	97
பாசியாவ	20	2,916,267	416,963	2,499,304	86
பலுவத்தன					
ஹசருஸ்கொட்டுவ	20	2,863,276	938,873	1,924,403	67
ஹாணுவிலகம	20.5	530,465	321,070	209,395	40
போகொட					
அபயபுர	07	974,003	172,387	551,716	57
கொண்வடுவான					
மொத்தம்	80.5	8,624,470	1,885,033	6,489,437	75
	=====	=====	=====	=====	=====

5.4.3.3.9 நிர்மாணத்திற்கும் பிரேரிக்கப்பட்ட சில மின்சார வேலிப் பாதைகளின் மூலம் சரியான முறையில் அறிந்து கொள்வது மதிப்பிடப்பட்டு அதனடிப்படையில் நிதி விடுவிக்கப்பட்டிருந்ததோடு இதில் 60 கிலோமீற்றர் நீளமான 03 மின்சார வேலிகள் முழுமையாக முடிவுறுத்தப்பட்டபோதும் அவற்றின் மொத்த தூரம் 43.1 கிலோமீற்றர் மட்டுப்பட்டிருந்தது.

அட்டவணை இல 15 - மின்சார வேலிகளை நிர்மாணிப்பதற்காக மதிப்பிடப்பட்ட நீளம் உள்ளபடியாக பூர்த்தி செய்யப்பட்ட அளவு மற்றும் கிரயம்

வேலிப் பாதை	மதிப்பிடப்பட்ட நீளம்	வழங்கிய திகதி	பூர்த்தி செய்யப்பட்ட வேலி	நீளம் வேறுபடும் சதவீதம்
			நீளம் கிரயம்	
		கி.மீ	ரூபா	
திவுல்கஸ்வெவ - சீனிபுர	10	1,004,324	05.6	366,665 44%
நாமல்வத்த கல்யாணபுர கட்டம் - 1	30	3,952,856	26.5	2,000,624 11.7%
மத்தலகம	20	2,649,558	11.0	1,209,429 45%
	-----	-----	-----	-----
	60	7,606,738	43.1	3,756,429
	=====	=====	=====	=====

5.4.3.3.10 மின்சார வேலி நிர்மாணிக்கையில் நிறைவேற்றப்பட வேண்டிய முன்னணி காரணிகளான சமூக உடன்பாட்டைப் பெற்றுக் கொள்ளல் மற்றும் குறித்த நிலம் தெளிபடுத்தத் தேவையின்றி மின்சார வேலி நிர்மாணிக்கும் பணி சிவில் பாதுகாப்புத் திணைக்களத்திடம் ஒப்படைக்கப்பட்ட காரணத்தால் ஏற்பட்டுள்ள சிக்கல் நிலைமைகளினால் 2019 ஒகஸ்ட் 31 ஆம் திகதி வரையில் கீழ் கானும் வகையில் 11 மின்சார வேலிகளை நிர்மாணித்தல் முடிவுறுத்த முடியாதிருந்தது.

- 1 வத்னிகல - கரபன
- 2 கொனகெட்டியாவ - தேவாலமங்கட
- 3 கொஹலங்கல - கரம்பெவ
- 4 ஹூலங்மாலபய வடக்கு

- 5      கிகினியாவ
- 6      வலதம்பாபுர - மஹவத்த
- 7      மஹவத்த - வெலிபிட்டிய
- 8      வெலிபிட்டிய - கட்டம்பேரி
- 9      ஹால்மென்ன உரணிய (மோதரபெலஸ்ஸ)
- 10     சந்தலைகம - இலுக்பெலஸ்ஸ - கஹநெந்டுவ
- 11     அலுதகங்ஆரு - உனாதவெவ

**5.4.3.3.11** 2014 திசெம்பர் 16 ஆந் திகதி இரு தரப்பினரிடையே இடம்பெற்ற கலந்துரையாடலினை அடிப்படையாக கொண்டு 2015 ஆம் ஆண்டு முதல் மின்சார வேலிகளை நிர்மாணிக்கும் பணிகள் மீண்டும் வனசீவராசிகள் பாதுகாப்பு திணைக்களத்தின் கீழ் கையேற்கப்பட்டிருந்ததுடன், மின்சார வேலிகளை பராமரித்தல் மற்றும் பாதுகாத்தல் ஆகியன தொடர்ந்தும் சிவில் பாதுகாப்பு திணைக்களத்தினால் மேற்கொள்ளப்படும்.

**5.4.3.4** மின்சார வேலி அமைத்தல் மற்றும் உபகரணங்களை கொள்வனவு செய்தலை கண்காணித்தல்

---

**5.4.3.4.1** வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தின் யானைகள் பேனும் பிரிவினால் மின்சார வேலி உபகரணங்களைக் கொள்வனவு செய்தல் மற்றும் மின்சார வேலிகளை நிர்மாணிக்கும் நடவடிக்கைகளை செயற்படுத்த ஒழுங்குமுறை செய்ததோடு வனஜீவராசிகள் வலய காரியாலயத்தினால் மேற்கொள்ளப்படும் மின்சார வேலி நிர்மாணித்தல் தொடர்பான மாதாந்த மும்மாத முன்னேற்ற அறிக்கைகளை வலய காரியாலயங்களிலிருந்து பெற்று அவற்றை மீளாய்வு செய்து நிர்மானப் பணிகளை துரிதப்படுத்த தேவையான நடவடிக்கைகளை எடுத்தல் வேண்டும்


**5.4.3.4.2** மேலும் சிவில் பாதுகாப்பு திணைக்களம் மற்றும் பிரதேச செயலாளர்களுக்கு நிர்மாணத்திற்காக வழங்கப்பட்டிருந்த மின்சார வேலி நிர்மானப் பணி மேற்பார்வை மற்றும் தொடர் நடவடிக்கை செயற்பாடுகளும் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் மேற்கொள்ளப்பட வேண்டியதுடன், மின்சார வேலி நிர்மானங்களை துரிதப்படுத்த தேவையான நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். சிவில் பாதுகாப்பு திணைக்களத்தின் உத்தியோகத்தரை நியமித்து அவர் சிவில் பாதுகாப்பு திணைக்களத்தில் இணைக்கப்பட்டுள்ளார்.

#### 5.4.3.5 மின்சார வேலி பராமரிப்பு செலவு

5.4.3.5.1 மின்சார வேலி பராமரிப்பு 2013 ஆம் ஆண்டு தொடக்கம் சிவில் பாதுகாப்பு திணைக்களத்திடம் ஒப்படைக்கப்பட்டிருந்த போதும், அதற்காக 2014 ஆம் ஆண்டிலிருந்து பின்வருமாறு செலவிடப்பட்டிருந்தது.

அட்டவணை இல 16 - மின்சார வேலியின் பராமரிப்பிற்காக சிவில் பாதுகாப்பு திணைக்களத்திற்கு வழங்கிய நிதி 2014 - 2017

ஆண்டு	வழங்கிய நிதியேற்பாடு
	ரூபா
2014	1,860,000
2015	2,058,000
2016	73,511,250
2017	86,596,000



உரு 05 - மின்சார வேலியின் பராமரிப்பிற்காக சிவில் பாதுகாப்புத் திணைக்களத்திற்கு வழங்கிய நிதி

மின்சார வேலி பராமரிப்பிற்காக செலவிடப்பட்ட மேற்கூறிய தொகைகளை முழுமையான நிதி ஒதுக்கீடு சிவில் பாதுகாப்பு திணைக்களத்தில் வழங்கப்பட்டிருந்தது. 2014 ஆம் ஆண்டில் ரூபா 1.8 மில்லியனாக இருந்த மின்சார வேலி பராமரிப்பு செலவு 2017 ஆம் ஆண்டில் ரூபா 86.5 மில்லியன் வரையில் அதிகரித்துள்ள போதும் இது 2014 ஆண்டுடன் ஒப்பிடுகையில் 4705மு அதிகரிப்பாகும்.

5.4.3.5.2 2018 சனவரி 31 ஆந் திகதி வரையில் சிவில் பாதுகாப்பு திணைக்களத்திடம் 4,366 கிலோமீற்றர் நீளமான 259 மின்சார வேலிகள் பராமரிப்பிற்காக ஒப்படைக்கப்பட்டிருந்தன.

5.4.3.5.3 மின்சார வேலிகளை உயிர்ப்புடன் செயற்படுத்துவதற்காக தினந்தோறும் மின்சார வேலிகளைப் பரிசோதனை செய்ய வேண்டியுள்ளதுடன் மரங்கள் முறிந்து விழுதல், அல்லது மின்கழிவு ஏற்படுமாயின் அவற்றை தினந்தோறும் இற்றைப்படுத்த வேண்டும் அவ்வாறு இல்லாவிடின் அந்த இடங்களில் காட்டு யானைகள் பிரவேசித்தல் மற்றும் மின்சார வேலி முழுமையாக சேதமடைதல் இடம்பெறக் கூடும். மின்சார வேலி பராமரிப்பதற்காக வருடத்திற்கு ரூபா 86 மில்லியன் வரையில் சிவில் பாதுகாப்பு திணைக்களத்தினாடாக செலவிடப்பட்டாலும் தினந்தோறும் இந்தச் செயல்கள் நிறைவேற்றப்படுகின்றன என்பது தொடர்பாக வனஜீவராசிகள் பாதுகாப்பு திணைக்களம் தொடர் நடவடிக்கை மேற்கொள்ள வேண்டும்



**உரு 09 - நிர்மாணிக்கப்பட்ட மின்சார வேலியொன்று யானைகளால் சேதமாக்கப்படும் சந்தர்ப்பமொன்று**

5.4.3.5.4 மின்சார வேலி மேற்பார்வை தொடர்பான தீர்மானிக்கப்பட்ட நடைமுறையோன்று அறிமுகப்படுத்தப்படல் மற்றும் சிவில் பாதுகாப்பு உத்தியோகத்தர்களின் கடமை நேரம், நாளாந்த கடமை மேற்பார்வை, இரவு காலை கடமை மற்றும் பராமரிப்பு உபகரணங்கள் பெற்றுக் கொடுக்கும் நடைமுறை தொடர்பாக சிவில் பாதுகாப்பாளர்கள் மற்றும் வனஜீவராசிகள் பாதுகாப்பு உத்தியோகத்தர்களுக்கிடையில் உடன்படிக்கை மேற்கொண்டு கடமைதியான சிக்கல்களைக் குறைத்து மின்சார வேலி பராமரிப்பு மற்றும் பாதுகாப்பை மகிழ்ச்சிகரமான முறையில் செய்ய வேண்டும்.

#### 5.4.4 தனியார் மின்சார வேலிகள் அமைத்தல்

---

வனஜீவராசிகள் பாதுகாப்பு திணைக்களத்தினால் மின்சார வேலிகள் நிர்மானிக்கப்படாத சில பிரதேசங்களில் தமது யயிர் நிலங்களைப் பாதுகாப்பதற்காக அப்பயிர் நிலங்களைச் சுற்றி சொந்த மின்சார வேலி நிர்மானிக்கப்படுவதோடு அவற்றிற்காக பல்வேறு ஆதாரங்களிலிருந்து மின்சாரத்தைப் பெற்றுக் கொள்ளுவதும் அவதாணிக்கப்பட்டுள்ளது.

#### 5.4.5 காட்டு யானை இடம்பெறும் பிரதேசம் (யானைகள் மாறுமிடம்)

---

5.4.5.1 காட்டு யானைகளானது சுதந்திரமாகத் திரியும் விலங்காவதோடு அவற்றிற்கு மரபுவழியாக பழக்கப்பட்ட வழியிலேயே பயணம் செய்யும் பல்வேறு அபிவிருத்தி நடவடிக்கைக்காக காட்டு யானைகளின் நிலத்தை வெளியாக்கி உள்ள போதும் அவற்றின் நடமாட்ட நிலத்தைக் காட்டு யானைகள் கைவிடவில்லை அதனால் மனிதரினால் யானைகளின் வழிப் பாதையை தடைசெய்ய நடவடிக்கை செய்யப்பட்ட போதும் அவை அந்த வழியிலேயே பயணம் செய்கின்றன. அவ்வாறு இல்லாவிடில் வேறு பாதையைத் தேடி யானைகள் பயணம் செய்வதனால் யானைகள் கிராமத்தினுள் பிரவேசிப்பது இடம்பெறுகின்றது. இவ்வாறு யானை வழித்தடம் தடையாகும் வகையிலான மனித நடவடிக்கைகளால் மனித யானை மோதல் ஏற்படுவதற்கு காரணமாகின்றது.



**உரு 10 - யானைகள் மாறும் இடத்தினை தடுக்கும் வகையில் நிர்மாணிக்கப்பட்ட பாதையினுடாக யானைகள் மாறும் சந்தர்ப்பமொன்று**

5.4.5.2 இந்த நிலைமைக் குறைப்பதற்காக காட்டு யானைகள் அடம்பெறுவதற்காக பிரவேசிக்கும் பிரதேசங்களை (யானை வழித்தடம்) அறிந்து அவற்றைப் பாதுகாப்பதற்காக முறையில் நடவடிக்கை எடுத்தல் வனஜீவராசிகள் பாதுகாப்புத் தினைக்களத்தின் கடமையாகும். காட்டு யானைகள் பேணும் வலய மற்றும் விசேட பாதுகாப்பு வலய என்பவற்றுக்கிடையில் வலய பிரதேசங்களை அமைப்பதன் மூலம் காட்டு யானைகளுக்குத் தேவையான நிலப் பரப்பை குறிப்பிடத்தக்களவு அதிகரிக்கக் கூடியதாக உள்ளதோடு 2016 ஆம் ஆண்டில் ரூபா 727,028 நிதி யானை வழித்தட தடைகளை அகற்றுவதற்குச் செலவிடப்பட்டிருந்தது. 2004 ஜூன் 01 ஆம் திகதி 1343/10 ஆம் இலக்க வர்த்தமானியினுடாக (பின்னினைப்பு 06) கவுடுல்ல, மிக்கேரியா மற்றும் ஆணையிறவு (Elephantpass) போன்ற இடங்கள் மட்டும் பிரதேசங்களாக அறியப்பட்டு வர்த்தமானியில் வெளியிடப்பட்டிருந்தது. மேலும் வனப் பிரதேசங்களை மனித நடவடிக்கைகளின்றி அமைப்பதனால் காட்டு யானைகளுக்குச் சுதந்திரமாக இடம்பெயருவதற்கு இடமளிக்க பொருத்தமான 16 இடம்பெயரும் பிரதேசங்கள் 2015 மே மாதம் இடம்பெற்ற காட்டு யானை – மனித மோதல் முகாமைத்துவத்திற்கான செயற்றிட்ட பிரேரணைகளினுடாக அறியப்பட்டிருந்தது அவ்வாறு அறியப்பட்டும் இதுவரை வர்த்தமானியில் பிரசரிக்கப்படாத 16 எனப் பிரவேசங்கள் கீழே காட்டப்பட்டுள்ளன.

1. கொலூராலங்கல - புஞ்சல் மற்றும் மத்தள
2. உண்ணாதுவெவ - மத்தள தொடக்கம் லுணுகம்வெகர
3. கெடவூரிரகந்த - லுணுகம்வெகர தொடக்கம் உடவளவை
4. தறுய்யாசல - உடவளவை பூங்கா தொடக்கம் போன்றபட்டிய பாதுகாப்பகம்
5. புவக் படுவ - கல்லூயா தொடக்கம் மாதுறு ஓயா

6. உல்லுமிடிய - மாதுறு ஓயா தொடக்கம் வஸ்கமுவ
7. ஹங்கமால ஓயா - மாதுறு ஓயா தொடக்கம் பள்ளத்தாக்கு
8. மகாவெவ - மாதுறு ஓயா தொடக்கம் பள்ளத்தாக்கு
9. ரதனல்ல - விக்டோரியா ரத்தெனிகல, ரண்டம்பே தொடக்கம் நக்கின்ஸ்
10. திகம்பதாவ - சிகிரியா தொடக்கம் ரிடிகல மற்றும் கஹல்ல பல்லேகல
11. பஹேகனுவ - கலாவெவ தொடக்க நாச்சதுவ
12. நாச்சதுவ தொடக்கம் மஹகணதராவ
13. நாச்சதுவ தொடக்கம் வில்பத்து
14. சூரியபுர - சோமாவதி தேசிய பூங்கா தொடக்கம் சுண்ணக்காடு பாதுகாப்பகம்
15. மடு வீதி - வில்பத்து தொடக்கம் அபய பூழி
16. புளியங்குளம் - வவுனிக்குளம் தொடக்கம் பதவிய

மேற்குறிப்பிடப்பட்ட யானை உலாவும் நுழைவுகளில் 09 வன பாதுகாப்பு திணைக்களத்திற்குரிய பூழிகளிலும், 03 நுழைவுகள் மஹாவலி அபிவிருத்தி அதிகாரசபைக்குரிய காணிகளிலும் அமைந்துள்ளன. (பின்னிணைப்பு – 07) 2016 ஆம் ஆண்டில் செலவிடப்பட்ட ரூபா 727,028 ஜ தவிர வேறு எந்த நிதியும் யானை வழித்தட தடைகளை அகற்ற செலவிடப்பட்டிருக்கவில்லை.

#### **5.4.6 காட்டு யானைகளை விரட்டல் அமைப்பு, செயற்படுத்தல் மற்றும் பின்தொடர் நடவடிக்கைகளை மேற்கொள்ளல்**

---

5.4.6.1 வழமையான வாழிவிடங்கள் அற்றுபோவதோடு உணவுத் தேவையைப் பூர்த்தி செய்வதற்கான யானைகள் பயிர் நிலங்களுக்கும் கிராமங்களுக்குள்ளும் நுழைவதால் அவற்றை விரட்டுவதற்கு திணைக்களத்தினால் நிதி ஒதுக்கப்பட்டிருந்தது. 05 வருடத்தினுள் யானை வெடிகள் கொள்வனவு செய்வதற்கும் யானைகளை விரட்டவும் கீழே காட்டப்பட்டுள்ளவாறு செலவிடப்பட்டிருந்தது.

அட்டவணை 17 - யானைகளை அப்புறப்படுத்துவதற்காக செலவிடப்பட்ட செலவினம் 2013-2017

ஆண்டு	பாரியளவான அதிர்வு	சிறிய அதிர்வு வேட்டு	சமிக்ஞை வெடி		காட்டுமொத்தம்			
			வேட்டு		செலவினம்			
			அளவு	செலவினம்	அளவு	செலவினம்		
அலகு	ரூபா	அலகு	ரூபா	அலகு	ரூபா	அலகு	ரூபா	
2013	260,000	22,459,500	132,000	8,499,400	163,000	17,444,700	555,000	48,403,600
2014	284,500	27,055,840	150,000	10,451,000	182,500	20,824,720	617,000	58,331,560
2015	360,000	36,652,710	150,000	11,242,500	225,000	27,972,132	735,000	75,867,342
2016	375,500	41,377,802	156,500	13,442,618	234,750	31,796,083	766,750	86,616,504
2017	360,000	27,609,194	150,000	10,023,200	225,000	31,628,772	735,000	69,261,166
-----	-----	-----	-----	-----	-----	-----	-----	-----
<b>மொத்தம்</b>	<b>1,640,000</b>	<b>155,155,046</b>	<b>738,500</b>	<b>53,658,718</b>	<b>1,030,250</b>	<b>129,666,407</b>	<b>3,408750</b>	<b>338,480,172</b>
-----	-----	-----	-----	-----	-----	-----	-----	-----

அட்டவணை 18 - தொல்லை கொடுக்கும் காட்டு யானைகளை அகற்றுதல் மற்றும் அதற்காக மேற்கொள்ளப்பட்ட செலவினம் 2012-2016

ஆண்டு	தொல்லை தரும் காட்டு யானைகளை ஒரு பிடித்தல் மற்றும் அகற்றுதல் சந்தர்ப்பத்திற்கான செலவினம்		
	அளவு	செலவினம்	
		ரூபா	ரூபா
2012	16	6,225,734	389,108
2013	13	2,211,363	170,105
2014	11	3,047,334	277,030
2015	11	1,913,665	173,970
2016	16	4,458,233	278,640
-----	-----	-----	-----
	67	17,856,329	1,288,853
=====	=====	=====	=====

2016 ஆம் ஆண்டில் யானைகளை விரட்டவும் யானை வெடிகளை கொள்வனவு செய்யவும் செலவிடப்பட்ட தொகை முறையே ரூபா 4,458,233 மற்றும் ரூபா 86,696,931 ஆகும். அதற்கமைய முந்தைய வருடத்துடன் ஒப்பிடுகையில் 2016 ஆம் ஆண்டில் யானைகளை விரட்டும் செலவு 2013 ஆம் ஆண்டுடன் ஒப்பிடுகையில் 133 சதவீதத்தினாலும் யானை வெடி கொள்வனவு செலவுவு 14 சதவீதத்தினாலும் அதிகரித்துச் சென்றுள்ளது.

5.4.6.2 2012 ஆம் ஆண்டிலிருந்து மின்சார வேலி நிர்மாணிப்பதற்கு செலவிடப்பட்டதெனக் படிப்படியாக அதிகரித்துச் சென்றுள்ளதோடு யானைகளை விரட்டும் செலவும் படிப்படியாக அதிகரித்துள்ளது.

அட்டவணை 19 - மின்சார வேலிகளை நிர்மாணித்தல் மற்றும் யானைகளை விரட்டும் செலவினம் 2012-2016

<u>ஆண்டு</u>	<u>மின்சார வேலிகளை நிர்மாணிக்கும் செலவினம்</u>	<u>யானைகளை விரட்டுதல்</u>
		ரூபா
2012	177,660,693	49,689,759
2013	209,232,518	50,614,963
2014	195,340,000	61,378,894
2015	275,819,926	77,781,007
2016	239,502,262	91,074,737

#### 5.4.7 ஹோரவபொத்தான யானைகள் தடுத்து வைக்கும் மத்திய நிலையம்

அபாயகரமான யானைகளைத் தடுத்து வைக்க ஹோரவபொத்தான பிரதேசத்தில் 2500 ஏக்கர் நிலப் பரப்பில் யானைகளைத் தடுத்து வைக்கும் நிலையம் ஒன்று அமைக்கப்பட்டுள்ளது.

#### **5.4.8 உயிர்ப்புள்ள வேலி நிர்மாணித்தல்**

உயிர்ப்பான வேலிகளாக பனை, சணல், போகன்வில்லா மற்றும் எலுமிச்சை போன்ற தரை தடுப்புகளை அமைக்க பிரேரிக்கப்பட்டுள்ளது. பனை வேலி அமைத்தலினை பர்த்சித்துப் பார்க்கும் பொருட்டு உடவளவை தேசிய பூங்கா சார்ந்து இதை நடைமுறைப்படுத்த முயற்சித்த போதும், பனை விதைகள் விளையாமை மற்றும் விறு சான்றுகளுக்கு விலங்களால் சேதமேற்படல் காரணமாக இந்த செயற்றிட்டம் வெற்றிபெறவில்லை சணல் வேலி நிர்மாணித்தல் புத்தளம் மாவட்டத்தில் ஆரம்பிக்கப்பட்ட போதும், முள்ளம்பன்றி போன்ற விலங்களில் சிறு பயிர்களை சேதமாக்கப்பட்டிருந்தன.



**உருபு 11 - உயிர்ப்புள்ள வேலியொன்று**

#### **5.4.9 ஒருங்கிணைப்புக் குழுக்களைத் தாபித்தல்**

மனித யானை மோதல்களைக் குறைப்பதற்குத் தேவையான காட்டு யாகைகள் இடம்பெயரும் எனப் பிரவேசம் மற்றும் உணர்வுள்ள பிரதேசங்களில் வாழும் மக்களுக்கு மாற்று இடம் மற்றும் வழிகளை அறிந்து கொள்ளல், மின்சார வேலி நிர்மாணிக்கும் பாதையை அறிந்து கொள்ளல் மற்றும் காணப்படும் சிக்கல்களை தீர்த்தல், மின்சார வேலி பராமரிப்புக்குத் தேவையான உதவிகளையும் தொடர் நடவடிக்கையெடுக்க பிரதேச, மாவட்ட மற்றும் தேசிய மட்டத்தில் ஒருங்கிணைப்புக் குழு தாபிப்பதற்கு “இலங்கையில் காட்டு யானை மற்றும் மனித மோதல் முகாமைத்துவபடுத்துவதற்காக செயற்றிட்ட அறிக்கை - 2015” ஊடாக அறிப்பட்டுள்ளது. (பின்னிணைப்பு)

#### **5.4.9.1 பிரதேச ஒருங்கிணைப்புக் குழு தாபித்தல்**

பிரதேச குழு பிரதேச செயலாளரின் பங்களிப்புடன் தாபிக்கப்படுவதற்கு பிரேரிக்கப்பட்டுள்ளதோடு ஏனைய அங்கத்தவர்களாக பிரதேச சபைத் தலைவர் மாவட்ட என அதிகாரி பூங்கா பொறுப்பாளர் அல்லது வனஜீவராசி வனப் பாதுகாப்பதிகாரி, பொலிஸ் நிலைய பொறுப்பதிகாரி, சுற்றாடல் உத்தியோகத்தர் மகாவலிஅதிகாரி, கமநல் வேலைகள்தினைக்களம் சிவில் பாதுகாப்பு படையணி, காணி உத்தியோகத்தர், கமநல் சங்கங்களில் அங்கத்தவர்கள் மற்றும் சுற்றாடல் தனியார் நிறுவனம் பெயரிடப்பட்டுள்ளதோடு, பிரதேசக் குழுவை ஒருங்கிணைக்கும் பிரதேசத்திற்குப் பொறுப்பான வனஜீவராசிகள் உதவிப் பணிப்பாளர் அல்லது அவரால் பெயர் குறிப்பிடப்படும் உத்தியோகத்தரொழுருவர் நடவடிக்கை எடுக்க வேண்டும். இந்தப் பிரதேசக் குழுவைத் தனியாகத் தாபிப்பதற்கு நடவடிக்கை எடுக்கப்படாததோடு, தற்போது நடைமுறையிலுள்ள பிரதேச விவசாயக் குழுக்களின் மட்டத்தை நடாத்தும் நேரங்களில் நேரத்தை ஒதுக்கி அக்குழுக்களின் நடவடிக்கைகளை மேற்கொள்ளுவது அவதானிக்கப்பட்டது.

#### **5.4.9.2 மாவட்ட ஒருங்கிணைப்பு குழு**

மாவட்ட ஒருங்கிணைப்புக்குழு மாவட்ட செயலாளரின் தலைமையில் தாபிப்பதற்கு நடவடிக்கை எடுக்கப்படுவதோடு சகல தரப்பு நிறுவனங்களினதும் தலைவர்கள் அந்தக் குழுக்களில் அங்கத்துவம் வகிக்க வேண்டுமென அறியப்பட்டிருந்தது, பிரதேசக் குழுவினாடாக தீர்க்க முடியாத சிக்கலாயின் அவற்றை மாவட்ட குழுவிடம் சமர்ப்பித்து தீர்த்துக்கொள்வதோடு இந்த குழு வலய வனஜீவராசிகள் உதவிப் பணிப்பாளர்ஸினால் ஒருங்கிணைக்கப்பட வேண்டுமென மாவட்ட ஒருங்கிணைப்புக் குழு தாபிக்கப்பட்டிருக்காததோடு, மாவட்ட விவசாய குழு கூடும்போது சேதத்தை ஒதுக்கி இந்தக் காரியத்தை மேற்கொள்வது அவதானிக்கப்பட்டது.

#### **5.4.9.3 தேசிய மட்டத்திலான ஒருங்கிணைப்பு குழு**

தேசிய மட்டத்திலான குழு குறித்த அமைச்சினதும் தினைக்களத்தின் பிரதிநிதிகள் உள்ளிட்டதோடு, இதற்காக நீடித்திருக்கும் அபிவிருத்தி மற்றும் வனஜீவராசிகள் அமைச்ச, சுற்றாடல் அமைச்ச, பாதுகாப்பு அமைச்ச பொது நிர்வாக அமைச்ச, காணி மற்றும் காணி அபிவிருத்தி அமைச்ச மற்றும் குறித்த தினைக்களங்களாக வனஜீவராசிகள் பாதுகாப்பு தினைக்களத்துடன் ஏனைய நிறுவனங்களாக வனஜீவராசிகள் பாதுகாப்பு, வன பாதுகாப்பு, நிர்ப்பாசன, விவசாய, புகையிரத, சிவில்

பாதுகாப்பு திணைக்களத்துடன் ஏனைய நிறுவனங்களாக மகாவலி அதிகாரசபை, வீதி அபிவிருத்தி அதிகாரசபை அனர்த்த முகாமைத்துவ மத்திய நிலையம் போன்ற நிறுவனப் பிரதிநிதிகளின் அங்கத்துவத்துடன் ஆரம்பிக்கப்பட வேண்டியதுடன், தேசிய மட்ட குழு வனஜீவராசிகள் பணிப்பாளர் நாயகத்தினால் ஒருங்கிணைக்கப்பட வேண்டுமென அறிவுறுத்தப்பட்டிருந்தது. ஆயினும் இதுவரை இந்தத் தேசிய மட்டத்திலான ஒருங்கிணைப்புக் குழுவைத் தாபிப்பதற்குத் தேவையான நடவடிக்கைகள் 2019 ஒக்டோபர் 31 ஆந் திகதி வரையிலும் மேற்கொள்ளப்பட்டிருந்தது.

#### **5.4.10 வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தின் பதவியணி**

---

5.4.10.1 வனசீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தின் 2017 திசெம்பர் 20 ஆந் திகதியில் அங்கீகரிக்கப்பட்ட அலுவலர் படையணி 2,331 ஆன போதும் ஊழியர் வெற்றிடங்கள் 536 ஆக காணப்பட்டது. திணைக்களத்தின் நிர்வாக நடவடிக்கைகளை மேற்கொள்ள 57 பேர் உள்ளிட்ட முகாமைத்துவ பதவிகள் அங்கீகரிக்கப்பட்டிருந்த போதும், உண்மையில் இத்திணைக்களத்தில் தற்பொது நடவடிக்கைகள் மேற்கொள்ளப்படுவது 23 பேர் ஆனதோடு தற்போது 34 வெற்றிடங்கள் நிலவுவதோடு அது 56மு ஆகும்.

அட்டவணை இலக்கம் 20 - அங்கீகரிக்கப்பட்ட மற்றும் உள்ளபடியான பதவியணியினர் - முகாமைத்துவ பதவிகள்

பதவி	அங்கீகரிக்கப்பட்டது	உள்ளபடியானது	வெற்றிடம்
1. பணிப்பாளர் நாயகம்	01	0	01
2. பணிப்பாளர் (இ.நி.சே)	02	0	02
3. பணிப்பாளர் (இ.ச.ச.சே)	01	0	01
4. உதவிப்பணிப்பாளர் (இ.நி.சே)	02	0	02
5. உதவிப்பணிப்பாளர் (இ.க.சே)	30	05	25
6. கணக்காளர்	02	01	01
7. பொறியியலாளர்	02	01	01
8. மிருக வைத்தியர்	17	16	01
	-----	-----	-----
	57	23	34
	=====	=====	=====

5.4.10.2 பதவிகளுக்கு முழுநேர உத்தியோகத்தர்களின் சேவை தேவையாக உள்ளபோதும் அந்தப் பதவிகளுக்கு தற்போதுள்ள உத்தியோகத்தர்கள் தமது கடமைகளுக்கு மேலதிகமாக வெற்றிடமாகவுள்ள பதவிகளில் பதிற் கடமையாற்றுவது கீழே காட்டப்பட்டுள்ளவாறு இடம்பெறுவதை அறிய முடிகின்றது.

#### **தற்காலிக பதவி**

பணிப்பாளர் நாயகம் (பதிற் கடமை)

பணிப்பாளர் கண்காணிப்பு (கடமை நிறைவேற்றல்)

பிரதிப் பணிப்பாளர் (திட்டமிடல் மற்றும் தகவல் தொழில்நுட்பம்) கடமை நிறைவேற்றல் மற்றும் பிரதிப் பணிப்பாளர் (சட்ட அமுலாக்கம்) கடமை மேவுகை

பிரதிப் பணிப்பாளர் (யானைகள் பேணல்) கடமை நிறைவேற்றல்

#### **நிரந்தர பதவி**

பிரதிப் பணிப்பாளர் (சட்ட அமுலாக்கம்)

பிரதிப் பணிப்பாளர் (இயற்கை வள முகாமைத்துவம்)

உதவிப் பணிப்பாளர் (திட்டமிடல்)

உதவிப் பணிப்பாளர் (யானைகள் பேணல்)

இலங்கை விஞ்ஞான சேவையின் அங்கீகரிக்கப்பட்ட அலுவலகர் எண்ணிக்கை 33மு ஆன போதும், உண்மையான அலுவலக எண்ணிக்கை 05மு.:மு ஆகும். அதற்கமைய இலங்கை விஞ்ஞான சேவையின் உத்தியோகத்தர்கள் 27 பேரினதும் ஏனைய சேவைகளின் உத்தியோகத்தர்கள் 06 பேரினதும் வெற்றிடங்கள் நிறுவனத்தினுள் நிலவுவது அவதானிக்கப்பட்டது.

## 6. அவதானிப்பு

---

6.1 காட்டு யானைகளைப் பேணல் மற்றும் முகாமைத்துவம் தொடர்பான தேசிய கொள்கைகளை நடைமுறைப்படுத்தல்

---

6.1.1 மனித யானை மோதலுக்குப் பரிகாரமாக காட்டு யானைகளால் பேணுவதற்கான அமைச்சரவையினால் இலங்கையில் காட்டு யானைகளைப் பேணல் மற்றும் முகாமைத்துவம் தொடர்பான தேசிய கொள்கைகளை நடைமுறைப்படுத்துவதற்கு திணைக்களத்திற்கு 2006 செப்டம்பர் 20 ஆந் திகதி அனுமதி வழங்கப்பட்டு கொள்கைக் கூற்று வெளியிடப்பட்டதெனினும், அதில் அறிமுகப்படுத்தப்பட்டுள்ள கீழ் காணும் கொள்கைகள் உள்ளடங்களாக ஏனைய கொள்கைகளுக்கு வழிவகைகள் செய்யப்பட்டிருக்கவில்லை.

6.1.1.1 முகாமைத்துவ யானைகள் பாதுகாப்பகம் (ஆநுச) அமைத்தலின் கீழ் முன்னோடி செயற்திட்டமாக மத்தள முகாமைத்துவ யானைகள் பாதுகாப்பகம் 2011 ஆண்டிலிருந்து பெயரிட முயற்சி செய்யப்பட்ட போதும், 2019 ஜூலை மாதம் வரையிலும் முகாமைத்துவ யானைகள் பாதுகாப்பகமாக அறிவிக்க இயலாதிருந்தமை அவதானிக்கப்பட்டது.

6.1.1.2 வாழ்நில முகாமைத்துவத்தின் கீழ் பாதுகாப்பதிலுள்ள தேக்கு, டர்பன்டயில் மற்றும் ஸன்டானா அகற்றி யானைகளுக்குத் தேவையான வாழ்நிலத்தை பெருக்கியுள்ள போதும், இந்த டர்பன்டைன் மற்றும் தேக்கை வெட்டி அகற்ற நடவடிக்கை மேற்கொள்ளப்படாததால் இந்த நடவடிக்கை வெற்றிகரமாக நிறைவேற்ற முடியாதிருந்தமை அவதானிக்கப்பட்டது.

6.1.1.3 பயிர்களையும் சொத்துக்களையும் யானைகளிடமிருந்து பாதுகாத்துக் கொள்வதற்காக முன் பாதுகாப்பு வழிவகைகளாக சிறிய விவசாயப் பண்ணைகளுக்கு “முன்னேச்சரிக்கை அறிவிப்பு ஒழுங்கு முறைமை” உண்டாக்குதல் அதிக பயனுள்ளதாக அறியப்பட்ட போதிலும், இதை மக்களிடம் கொண்டு செய்வதற்குத் தேவையான நடவடிக்கை எடுக்கப்பட்டிருக்காமை அவதானிக்கப்பட்டது.

6.1.1.4 மனித யானை மோதல்கள் அதிகளவில் உள்ளதாக அறியப்பட்டுள்ள பிரதேசங்களில் அமைக்கப்பட்டுள்ள யானைகள் கட்டுப்பாட்டுக் கூறுகளில் ஆரம்பத்தில் தேவையான அளவு உத்தியோகத்தர்களை நியமித்து ஆரம்பிக்கப்பட்ட போதிலும், பின்னர் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தில் நிலவும் போதியளவு ஊழியர்கள் இல்லாமை சிக்கல் மற்றும் யானைகள் கட்டுப்பாட்டுக் கூறுகளில் இணைக்கப்பட்ட உத்தியோகத்தர்கள் வேறு இடங்களுக்கு இடமாற்றப்பட்டிருந்ததால் போதியளவு

ஊழியர்கள் இல்லாமையால் இந்த யானை கட்டுப்பாட்டுக் கூறுகளின் நடவடிக்கை விணைத்திறனற்ற நிலைமையில் உள்ளமை அவதானிக்கப்பட்டது.

- 6.1.1.5 காட்டு யானைகள் பாரியளவில் நடமாடும் கஷ்டம் பிரதேசங்களில் கருத்திற் கொள்ளக் கூடியளவு குடும்பங்களை அகற்றும் தீர்மானம் சரியான முறையில் நடைமுறைப்படுத்தப்படாமை மற்றும் அரசியல் அதிகாரிகளின் ஒத்துழைப்பு கிடைக்காமையினால் சகல குடும்பங்களையும் அகற்றுவதற்கு முடியாது போன்மையால் இந்நடவடிக்கையை வெற்றிகரமாக முடியாதிருந்தது.
- 6.1.1.6 மனிதயானை மோதல்கள் இடம்பெறும் பிரதேசங்களில் “கஜ மிதுரோ” எனும் பெயரில் அமைக்கப்பட்ட கிராமியக் குழுக்களின் நடவடிக்கைகளை தொடர்ந்து ஒழுங்கமைக்கப்படாமையால் இன்று வரையிலும் அக்குழு செயலிழந்து நிலையில் உள்ளமை அவதானிக்கப்பட்டுள்ளது.
- 6.1.1.7 வணஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் மனித யானை மோதலிலுள்ள சிக்கல்கள் தொடர்பில் அறிவுறுத்தும் வேலைத்திட்டங்கள் பாடசாலை மற்றும் பொதுக் குழுக்கள் ஊடாக நடைமுறைப்படுத்த வணஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் பல்வேறு அறிவுட்டல் வேலைத்திட்டங்களின் நடாத்தப்பட்டாலும், அவை சரியான ஒழுங்கமைப்பில் திட்டமிடப்பட்டு நடாத்தப்பட்டதாகக் காண முடியாதிருந்ததோடு, சிறந்த கல்வி வேலைத்திட்டங்களின் பாடசாலைப் பாட விதானத்துடாக நடாத்தத் தேவையான நடவடிக்கைகள் எடுக்கப்பட்டிருக்காமை அவதானிக்கப்பட்டது.
- 6.1.1.8 யானைகள் தொடர்பாக நாட்டில அமுலிலுள்ள சட்டங்களை காரணமாக நடைமுறைப்படுத்தி யானைகள் பேணும் பிரதேசத்தை அனுமதியின்றி கையகப்படுத்தல், யானைகளுக்குக் காலம் முற்படுத்தல், மற்றும் யானைகள் கொல்லுதல் தொடர்பான குற்றவாளிகளுக்கு எதிராக குற்றச்சாட்டுக்களை முகாமைத்துவ தண்டனை பெற்றுக்கொடுத்தல் மிகவும் மந்தமான முறையில் இடம்பெறுவது அவதானிக்கப்பட்டது.
- 6.1.1.9 நாட்டில் மேற்கொள்ளப்படும் அபிவிருத்தி வேலைத்திட்டங்களில் யானைகளைப் பேணுவது தொடர்பில் நிறைவேற்ற வேண்டிய நிபந்தனைகளை நிறைவேற்றாமை மற்றும் குறித்த நிபந்தனைகளை மீறுதல் இடம்பெற்றுள்ள சந்தர்ப்பங்களில் வணஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களம் நிபந்தனைகளைப் பூரணப்படுத்த போதியளவு முயற்சி செய்யாமை அவதானிக்கப்பட்டது.

6.1.1.10 மத்தள முகாமைத்துவ யானைப் பாதுகாப்பகத்தினுள் பாரியளவில் மண் அகழும் வேலைத்திட்டத்திற்காக வணஜீவராசிகள் பணிப்பாளர் நாயகத்தின் அனுமதியின்றி வளப் பாதுகாப்பு உத்தியோகத்தரால் அதற்கு அனுமதியளித்திருந்தும் கடிதமொன்று வழங்கப்பட்டு --- இடமளிக்கப்பட்டிருந்தது. (இலக்கம் ஞானம்: நூ. 2017.14 மற்றும் 2017 திசைம்பர் 28 ஆந் திகதியிலான கணக்காய்வு விசாரணை) (பின்னினைப்பு 09)

6.1.1.11 உபாய வழிவகையாக பாதிப்புக்குள்ளான குடும்பங்களிலுள்ள பிள்ளைகளுக்கு காப்புறுதி முறைமையொன்றை அறிமுகப்படுத்தல், அரசம் ற்றும் தனியார் உதவியுடன் நட்டாடு மற்றும் தனியார் காப்புறுதி நிறுவனத்தின் துணையுடன் நட்டாட்டுக் காப்புறுதி முறைமையொன்றை உருவாக்கும் சந்தர்ப்பங்களை கண்டறிந்து மட்டுமன்றி அறிமுகப்படுத்தப்பட்டுள்ள கொள்கைகளில் ஏனைய வழிமுறைகளை நடைமுறைப்படுத்தல் பொருத்தமான வேலைத்திட்டங்கள் அறிமுகப்படுத்தப்பட்டிருக்கவில்லை.

## 6.2 உயிர்ப்புள்ள வேலிகளை நிர்மாணித்தல்

---

6.2.1 காட்டு யானைத் தடைகளாக உயிர்ப்புள்ள வேலிகளை அமைப்பதிலுள்ள சவால்களையும் எல்லைகளையும் கண்டறிந்து அவற்றைக் குறைத்துக் கொண்டு உயிர்ப்புள்ள வேலிகளை நிர்மாணித்தலை முன்னேற்ற தேவையான நடவடிக்கைகளை மேற்கொள்ளாமை அவதானிக்கப்பட்டது.

6.2.2 உயிர்ப்புள்ள வேலிகளாக பிணை வேலி, சனல் வேலி போன்றவற்றை நாடு முழுவதும் பயிரிட முடியாதெனினும், பயிரிடப்படக்கூடிய பிரதேசங்களில் உயிர்ப்பான வேலிகளை வளர்க்கத் தேவையான நடவடிக்கைகள் மேற்கொள்ளப்படாமை அவதானிக்கப்பட்டது.

## 6.3 ஒருங்கிணைப்புக் குழுக்களை அமைத்தல்

---

மனித யானை மோதல்களைக் குறைப்பதற்குத் தேவையான சிக்கல்களைத் தீர்க்கும் பிரதேச, மாவட்ட மற்றும் தேசிய மட்டத்தினை ஒருங்கிணைப்புக் குழுக்களை அமைத்தலின் அவசியம் அறியப்பட்டிருந்த போதும், அக்குழுக்களைத் தாபிப்பதற்குத் தேவையான நடவடிக்கை மேற்கொள்ளப்படாமை.

## **6.4 காட்டு யானை இடம்பெயரும் நுழைவுகளை (யானை மாறும் இடங்களை) அமைத்தல்**

---

- 6.4.1 காட்டு யானைகளுக்கு சுதந்திரமாக இடம்பெயருவதற்கு இடமளிப்பதற்காக 2019 செப்டம்பர் வரையிலும் யானைப் பிரதேசங்கள் 03 மட்டுமே வர்த்தமானி மூலம் அறிவிக்கப்பட்டிருந்ததோடு 2015 மே மாதம் இடம்பெற்ற காட்டு யானை மனித மோதல் முகாமைத்துவத்திற்கான வேலைத்திட்ட பிரேரணையூடாக மேலும் 16 வேலைத்திட்டங்கள் அறியப்பட்டு இதுவரையிலும் 07 யானைப் பிரதேசங்களில் கணக்காய்வு நடாத்தப்பட்ட போதிலும், இதுவரையிலும் ஒரு காட்டு யானை பிரதேசத்தையேனும் அறிவிக்க தவறியுள்ளது.
- 6.4.2 சுற்றாடல் ஆராய்ச்சி மற்றும் சரியான அனுமதியின்றி காட்டு யானை நுழைவுப் பாதையைத் தடை செய்து மேற்கொள்ளப்பட்டுள்ள அனுமதியற்ற குடியிருப்புக்கள், பயிர் நிலங்களை அமைத்தல், ஹூட்டல் மற்றும் வீதிகளை அமைப்பதனால் காட்டு யானைகள் கிராமத்தினுள் நுழைவது இடம்பெற்றுள்ளதுடன் அவ்வாறான நிர்மாணங்களை மேற்கொள்ள முன் அவற்றைத் தடுப்பதற்கு நடவடிக்கை எடுக்க வனஜீவராசிகள் திணைக்களம் மற்றும் சுற்றாடல் அமைச்சு தவறியுள்ளது.
- 6.4.3 இனங்காணப்பட்ட காட்டு யானைகளின் நடமாட்ட நுழைவுகள் 16 இன் சமார் 348 கி.மீ. அளவான 12 நுழைவுகளின் நிலம் வனப் பாதுகாப்பு திணைக்களத்திற்கு மற்றும் இலங்கை மஹாவலி அபிவிருத்தி அதகாரசபையிடமும் காணப்பட்டமையால், அந்த காணி வனசீவராசிகள் திணைக்களத்திடம் இல்லாதிருந்தமையால் காட்டு யானைகள் நடமாடும் பாதைகள் வர்த்தமானிகளின் மூலம் வெளியிடல் தாமதமடைந்திருந்தமை அவதானிக்கப்பட்டது.

## **6.5 மின்சார வேலி அமைத்தல்**

---

- 6.5.1 மின்சார வேலி அமைத்தலை மேற்கொள்கையில் தேவைக்கேற்ப கிராமியன் குழுக்களின் வேண்டுகோளுக்கிணங்க பிரதேச செயலாளர் / மாவட்ட செயலாளரின் சிபாரிசின் அடிப்படையில் வலய வனசீவராசிகள் காரியாலயத்தினுடாக வனஜீவராசிகள் பணிப்பாளர் நாயதக்தின் அனுமதிக்காக சமர்ப்பிக்கும் படிமுறையை நடைமுறைப்படுத்துவதனால் காணிப் பிரச்சினை, எதிர்ப்பைக் குறைத்துக் கொள்வதற்கு நடவடிக்கை மேற்கொள்ளாது அரசியல் மற்றும் பல்வேறு தனிநபர் தேவைக்கிணங்க மின்சார வேலி அமைத்தலும், அனுமதியின்றி நிர்மாணித்தல் பிரேரிக்கப்பட்ட மின்சார வேலைகளின் எல்லைகளில் மாற்றத்தை ஏற்படுத்துதலும் இடம்பெற்றுள்ளமை அவதானிக்கப்பட்டுள்ளதோடு, இந்தக் காரணங்களால் தேவைக்கேற்ற வகையில்

மின்சார வேலிகள் அமைக்கப்படாமையும் அவ்வாறான மின்சார வேலைகளை நிர்மாணிக்கையில் மக்கள் எதிர்ப்பு உண்டானமையும் அவதானிக்கப்பட்டது.

- 6.5.2 மின்சார வேலி நிர்மாணிக்கையில் வணஜ்வராசிகள் பாதுகாப்புத் திணைக்களம், வனப் பாதுகாப்புத் திணைக்களம், மகாவலி அதிகாரசபை, பிரதேச செயலாளர், மாவட்ட செயலாளர் போன்ற அரச நிறுவனங்களுக்குரிய காணிகளை உபயோகப்படுத்த வேண்டிய சந்தர்ப்பங்களில் இந்த நிறுவனங்கள் அனைத்திலும் உடன்பாட்டைப் பெற்றுக் கொள்ள வேண்டியதுடன் அந்த நிறுவனங்களுக்கிடையில் நல்லதொரு ஒருங்கிணைப்பு இல்லாத காரணத்தினால் உரிய உடன்பாடு செய்யப்படாமையின் அடிப்படையில் மின்சார வேலி அமைத்தல் தாமதமடைதல், நிர்மாணப் பணி இடைநிறுத்தப்படுதல் மற்றும் மின்சார வேலி நிர்மாணம் முற்றாகத் கைவிடப்பட்ட சந்தர்ப்பங்கள் அவதானிக்கப்பட்டது. 2012 ஆம் ஆண்டில் சனாதிபதியின் அறிவுரை மற்றும் அமைச்சரவைக் குழு அனுமதியுடன் மின்சார வேலி நிர்மாணித்தல், பராமரித்தல் மற்றும் பாதுகாத்தல் சிவில் பாதுகாப்புத் திணைக்களத்திடம் ஒப்படைக்கப்பட்டதெனினும், அமைச்சரவைக் குழுவின் அனுமதியோ முறையான கட்டளையோ இன்றி 2015 ஆம் ஆண்டிலிருந்து மின்சார வேலி நிர்மாணித்தல் சிவில் பாதுகாப்புத் திணைக்களத்திடமிருந்து அகற்றப்பட்டிருந்தது.
- 6.5.3 சிவில் பாதுகாப்புத் திணைக்களத்தினால் மின்சார வேலி நிர்மாணித்தல் அகற்றப்பட்ட பின் 2014 திசைம்பர் 31 ஆந் திகதியில் நிர்மாணம் மேற்கொள்ளப்படாத மின்சார வேலிகள் அறியப்பட்டு வழங்கப்பட்டிருந்த நிதி மீளவும் பெற்றுக்கொள்ள நடவடிக்கை மேற்கொள்ளப்பட்டிருக்கவில்லை.
- 6.5.4 நிர்மாணத்திற்காகப் பிரேரிக்கப்பட்ட ஓவ்வொரு மின்சார வேலிகளின் தன்மை, குறித்த நிலத்தின் தன்மை, மற்றும் மின்சார வேலியின் நீளம் போன்றவற்றைக் கருத்திற் கொண்டு மின்சார வேலியை நிர்மாணிக்கத் தேவையான செலவு, நிர்மாணிக்கத் தேவையான மின் உபகரணங்கள், மரக் கம்பங்களின் எண்ணிக்கை மற்றும் மொத்த செலவை குறிப்பிட்ட முறையான மொத்த செலவு மதிப்பீடான்று தயாரிக்கப்பட்டிருக்கவில்லை.
- 6.5.5 மின்சார வேலி நிர்மாணிப்பதற்கு சிவில் திணைக்களத்திற்கு விடுவிக்கப்பட்டிருந்த நிதி ஒதுக்கீட்டை விட சிவில் பாதுகாப்புத் திணைக்கள நிர்மாணத்திற்காக உண்மையில் செலவிட்ட தொகை மிகவும் குறைந்த தொகையென அவதானிக்கப்பட்டதோடு, அதற்கமைய வணஜ்வராசிகள் திணைக்களத்தினால் தயாரிக்கப்பட்டிருந்த மதிப்பீடு கூடிய மதிப்பீடு என்பதும் அவதானிக்கப்பட்டது.

- 6.5.6 சிவில் பாதுகாப்புத் திணைக்களத்தினுடோக நிர்மாணிக்கப்பட்டு முடிக்கப்பட்ட 05 மின்சார வேலிகளுக்காக உரியதான் 80.5 கிலோமீற்றரூக்கான முழு மதிப்பீட்டுத் தொகை ரூபா 8,824,470 ஆன போதிலும், நிர்மாணத்தை முழுமையான நிறைவு செய்வதற்கு சிவில் பாதுகாப்புத் திணைக்களம் செலவிட்டிருந்த தொகை ரூபா 1,885,033 ஆகும். இதற்கமைய, மேலதிக மதிப்பீடு ரூபா 6,849,437 ஆக உள்ளதுடன் அது உண்மையான செலவிற்கிடையிலான வேறுபாடு 75 சதவீதமென அவதானிக்கப்பட்டது.
- 6.5.7 சிவில் பாதுகாப்புத் திணைக்களத்திற்கு ஒதுக்கீடு / நிதி வைக்கப்படுவதற்கு முன் ஒவ்வொரு தரப்பினரும் கடமைகளையும் பொறுப்புக்களையும் முடிவு செய்து எதிர்பார்க்கப்படும் காரியத்தின் தன்மை, இலக்கு மற்றும் உடன்பாட்டைக் குறிப்பிட்டு புரிந்துணர்வு ஒப்பந்தத்தை ஏற்படுத்தி நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டியிருந்ததெனினும், அவ்வாறான உடன்படிக்கை செய்யப்பட்டிருக்கவில்லை.
- 6.5.8 மேலும் ஒவ்வொரு செயல்களுக்காகவும், நிதி ஒதுக்கீடு வழங்கப்படும் போது அந்தந்த செயல்களை ஆரம்பிக்க வேண்டிய திகதி, முடிக்க வேண்டிய திகதி மற்றும் நிர்மாண விவரக் குறிப்பு மற்றும் நிபந்தனைகள் என்பவற்றைக் குறிப்பிட்டு ஒப்பந்தம் செய்யப்படாதிருக்க வேண்டுமெனினும், சிவில் பாதுகாப்புத் திணைக்களத்துடன் ஒப்பந்தம் செய்கையில் அவ்வாறு நடவடிக்கை மேற்கொள்ளப்பட்டிருக்கவில்லை.
- 6.5.9 மின்சார வேலிகளை நிர்மாணிப்பதற்கு முன் மின்சார வேலியின் தூரம், ஆரம்ப மற்றும் முடியும் இடங்களை தீர்மானமாக அறிந்து கொண்டு அதற்கமைய மின்சார வேலிகளை பெயரிடுதல் இடம்பெறாததோடு, வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தின் பிரதான காரியாலயம், என்பவற்றினால் ஒரே மின்சார வேலி பல்வேறு பெயர்களால் அறியப்படுத்தல் அவதானிக்கப்பட்டதுடன், சில சந்தர்ப்பங்களில் 60 கிலோமீற்றர் வரையான நீளமுள்ள மின்சார வேலிக்கு ஒரு பெயரை உபயோகித்து பின்னர் அதை 20 கிலோமீற்றர் பகுதிகளால் பிரிந்து மீண்டும் பெயர் மாற்றம் செய்யப்படாதிருந்தமை அவதானிக்கப்பட்டது.
- 6.5.10 ஒவ்வொரு வருடங்களிலும் பல்வேறு மின்சார வேலிகள் ஒரே பெயரில் அறியப்பட்டமையால் நிர்மாணிக்கப்பட்ட மின்சார வேலியொன்று மீண்டும் நிர்மாணிக்கப்பட்டதாக ஒழுங்கீனம் இடம்பெறக் கூடிய நிலைமை அவதானிக்கப்பட்டது.

- 6.5.11 நிர்மாணத்திற்கு பிரேரிக்கப்பட்ட சில மின்சார வேலி பாதைகளின் நீளங்கள் சரியாக அறியப்படாது மதிப்பீடு செய்யப்பட்டு அதனடிப்படையில் நிதி ஒதுக்கீடு விடுவிக்கப்பட்டிருந்தமை அவதானிக்கப்பட்டதோடு, அதில் 60 கிலோ மீற்றராக மதிப்பிடப்பட்டிருந்த 03 மின்சார வேலிகள் முழுமையாக நிர்மாணிக்கப்பட்டிருந்த போதும், அவற்றின் மொத்த தூரம், 43.1 கிலோமீற்றராக இருந்தது. இதற்கமைய கூடுதலாக மதிப்பிடப்பட்டிருந்த 16.9 கிலோமீற்றருக்காக வழங்கப்பட்டிருந்த ரூபா 4,030,309 நிதியை மீள அறவிட நடவடிக்கை எடுக்கப்பட்டிருக்கவில்லை.
- 6.5.12 மின்சார வேலி நிர்மாணித்தல் சிவில் பாதுகாப்புத் திணைக்களத்திடம் அல்லது பிரதேச செயலாளரிடம் ஒப்படைக்கப்பட்டிருப்பினும் அதற்குரிய ஆரம்பகட்ட நடவடிக்கைகள் வனஜீவராசிகள் திணைக்களத்தினாடாக இடம்பெறாமை மற்றும் போதியளவு மேற்பார்வை இல்லாமை என்பவற்றால் மின்சார வேலி நிர்மாணம் சரியான முறையில் அமைக்கப்படாத சந்தர்ப்பங்கள் அவதானிக்கப்பட்டது.
- 6.5.13 இடம்பெற்றுள்ள செயல்களின் முன்னேற்றத்தைக் கருத்திற் கொள்ளாது மதிப்பிடப்பட்ட முழுத் தொகையின் 10 சதவீத தீர்மானிக்கப்படாத செலவு 5 சதவீத நிர்வாக செலவு உள்ளிட்ட முழுத் தொகையையும் சிவில் பாதுகாப்புத் திணைக்களத்திற்கு விடுவிக்கப்பட்டிருந்தது.
- 6.5.14 சிவில் பாதுகாப்புத் திணைக்களம், மாவட்ட செயலகங்களினால் மின்சார வேலிகளை நிர்மாணிக்கையில் வனஜீவராசிகள் திணைக்களத்தினால் தேவையான மின்சார வேலி உபகரணங்கள் மற்றும் கம்பங்களை ஒரே தடவையில் கொள்வனவு செய்து குறித்த பிரதேசங்களுக்கு அனுப்புவதோடு நிர்மாணத்திற்கு தேவையான நிதி ஒதுக்கீட்டை ஒரே தடவையில் குறித்த நிறுவனத்திற்கு செலவு தலைப்பினாடாக விடுவிக்கப்படும் பல்வேறு காரணங்களினால் மின்சார வேலி நிர்மாணம் இடம்பெறாத சந்தர்ப்பங்களிலும், வனஜீவராசிகள் திணைக்களத்தின் செலவு தலைப்பின் படி 100 சதவீதம் செலவிடப்பட்டுள்ளதாக காட்டப்படும் உண்மையில் மின்சார வேலிகள் நிர்மாணிக்கப்படாததும், அந்நிதியை மீளப் பெற்றுக்கொள்ள நடவடிக்கைகள் மேற்கொள்ளப்படாததையும் அவதானிக்கப்பட்டது.
- 6.5.15 நிர்மாணப்பதற்குப் பிரேரிக்கப்பட்ட மின்சார வேலிக் காணிப் பிரச்சினை போன்ற பல்வேறு காரணங்களால் நிர்மாணப் பணிகள் இடம்பெறாததால் தேவையான மின்சார வேலி உபகரணங்கள் மற்றும் வேலிக் கம்பங்கள் கொள்வனவு செய்யப்பட்டிருந்தமையால் உபகரணங்களும் கம்பங்களும் வலயக் காரியாலயங்களில் குறைத்து வைக்கப்பட்டுள்ளன.

- 6.5.16 நிர்மாணிப்பதற்குப் பிரேரிக்கப்பட்ட மின்சார வேலிகளுக்குத் தேவையான உபகரணங்கள் மற்றும் கம்பங்களுக்கான கொள்வனவுக் கட்டளை தயாரிக்கையில் வணஜ்வராசிகள் திணைக்கள் வலய காரியாலயங்களில் காணப்படும் மேலதிகத் தொகையைப் பெற்றுக் கொண்டு உண்மையில் தேவைப்படும் உபகரணங்கள் மற்றும் வேலிக் கம்பங்களுக்கான எண்ணிக்கைக்கேற்ப கொள்வனவு செய்ய நடவடிக்கை மேற்கொள்ளப்பட்டிருக்கவில்லை.
- 6.5.17 மின்சார வேலி உபகரணங்களைப் பயன்படுத்துவது மேலதிகமாக சேகரித்து வைத்திருப்பதனால் என்றாலும், மின்கலம், சூரியக்கலம் போன்ற சில மின்சார வேலி உபகரணங்களின் ஆயுட்கால காலாவதியாகும் வரையிலும் பயன்படுத்தப்படாத சந்தர்ப்பங்கள் அவதானிக்கப்பட்டன.
- 6.5.18 வேலிக் கம்பங்கள் சரியான தரத்தில் உள்ளதெனப் பரீட்சித்து பொறுப்பான நபரொருவரால் பாரமெடுத்தல் ∴ கையளிக்கும் முறையொன்று பின்பற்றப்படாதிருந்ததோடு முழுக் கம்பனம், வேலிக் கம்பம், ற்றும் முட்டுக் கம்பம் என வகைப்படுத்தலும் செய்யப்பட்டிருக்கவில்லை. அவ்வாறே இது தொடர்பில் முறையற்ற இருப்பு பதிவேடான்று பராமரிக்கப்பட்டிருந்த அதன் மூலம் பெறுகை, வழங்கல் மற்றும் மீதியை சரியான முறையில் கணக்கெடுக்க முடியாதிருந்தமை சீர் செய்யக் கூடிய காரியாலயங்களின் தொகையேடுகளைப் பரீட்சிக்கையில் அவதானிக்கப்பட்டது. அவ்வாறே ஏனைய உபகரணங்களின் பெறுகை மற்றும் சிவில் பாதுகாப்புத் திணைக்களத்திடம் கையளித்தல் போன்றவற்றைக் காட்டும் ஆவணங்களும் மகிழ்ச்சிகரமான முறையில் பராமரிக்கப்படவில்லை.
- 6.5.19 அரசு மரக் கூட்டுத்தாபனத்தினாடாக வழங்கப்படாதிருந்த மின்சார வேலிக் கம்பங்களின் தரம் தொடர்பான பரிசோதனையில் வழங்கப்பட்டிருந்த சில கம்பங்களில் சுற்றளவு தீர்மானிக்கப்பட்ட தரத்தினுள் காணப்படாமை அவதானிக்கப்பட்டது. வள்ளியம்பாள் வனக் காரியாலயத்தில் குறித்து வைக்கப்பட்டுள்ள 1,975 கம்பங்களில் 842 கம்பங்கள் சரியான தரத்தில் இல்லாமை அவதானிக்கப்பட்டது.
- 6.5.20 வருடாந்தம் மின்சார வேலி நிர்மாணிப்பதற்கு ஒதுக்கப்படும் நிதியில் 57 சதவீதத்தைச் செலவிட்டு மின்சார வேலி உபகரணங்கள் கொள்வனவு இடம்பெற்றலும், காணிப் பிரச்சினை, மக்கள் எதிர்ப்பு என்பவற்றால் மின்சார வேலிகள் நிர்மாணம் இடம்பெறாதிருந்தமை அவதானிக்கப்பட்டது.

- 6.5.21 வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தின் யானைகள் பேணும் பிரிவினால் மின்சார வேலி உபகரணங்கள் கொள்வனவு செய்தல் மற்றும் மின்சார வேலி நிர்மாணிப்பு நடவடிக்கைகளை செயற்படுத்தல் ஒழுங்கான முறையில் இடம்பெறுவதோடு வனஜீவராசிகள் வலய காரியாலயத்தினால் மின்சார வேலி நிர்மாணித்தல் இடம்பெறுகின்றது. ஆயினும், மாதாந்தம், முன்று மாதங்களுக்கு ஒரு தடவை மின்சார வேலி நிர்மாணித்தல் முன்னேற்ற அறிக்கையை பெற்று அவற்றை மீளாய்வு செய்து நிர்மாணித்தல் நடவடிக்கைகளை துரிதப்படுத்த தேவையான நடவடிக்கைகள் எடுக்கப்பட்டிருக்கவில்லை.
- 6.5.22 சிவில் பாதுகாப்புத் திணைக்களத்திற்கு மற்றும் பிரதேச செயலாளருக்கு நிர்மாணத்திற்காக பெற்றுக்கொள்ளப்பட்டிருந்த மின்சார வேலி நிர்மாணிப்புப் பணி மேற்பார்வை மற்றும் தொடர் நடவடிக்கை வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் சரியான முறையில் நடைமுறைப்படுத்தப்படாததுடன், மின்சார வேலி நிர்மாணம் தொடர்பாக மாதாந்தம் அல்லது மும்மாத முன்னேற்ற அறிக்கையைப் பெற்று மின்சார வேலி நிர்மாணத்தை துரிதப்படுத்தத் தேவையான நடவடிக்கை எடுக்கப்பட்டிருக்கவில்லை. மின்சார வேலி நிர்மாண நடவடிக்கைகளை ஒருங்கிணைக்க வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தில் உத்தியோகத்தர் ஒருவர் சிவில் பாதுகாப்புத் திணைக்களத்தில் இணைக்கப்பட்டுள்ள போதும், அந்த உத்தியோகத்தர் மின்சார வேலி நிர்மாணம் தொடர்பாக போதியளவு ஒருங்கிணைப்பு செய்யாமை அவதானிக்கப்பட்டது.
- 6.5.23 எல்லை பிரதேசங்களில் மனிதர்களால் தமது பயிர் நிலங்களை சுற்றி அனுமதியற்ற மின்சார வேலிகளை அமைத்திருப்பது அவதானிக்கப்பட்டதுடன் அவ்வாறான வேலிகளுக்கு மின்சாரத்தினை பெற்றுக்கொடுக்கும் ஆதாரம் எது என்பதையும் பாவனையிலுள்ள வேல்ட் அளவு அனுமதிக்கப்பட்ட தரத்தினுள் உள்ளதா என்பது தொடர்பான வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தினால் பரிசோதனை செய்து ஒழுங்குமுறை இம்பெறுவது அவதானிக்கப்பட்டதுடன், அவ்வாறான தனியார் மின்சார வேலிகளை ஒழுங்குபடுத்த முறையான வேலைத் திட்டமொன்று அறிமுகப்படுத்தப்படாமை அவதானிக்கப்பட்டது.
- 6.5.24 மின்சார வேலியை உயர்த்துவதற்காக பேணுவதற்காக தினந்தோறும் மின்சார வேலியை பரிசோதிக்க வேண்டியிருப்பதோடு, மின்சார வேலி பராமரிப்பிற்கு வருடத்திற்கு ரூபா 86 மில்லியன் அளவில் சிவில் பாதுகாப்புத் திணைக்களத்தினாடாக செலவிடப்பட்ட போதிலும், தினந்தோறும் இந்தக் கருமம் நிறைவேற்றப்படுகின்றதா என்பது தொடர்பாக வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களம் பின்தொடர் நடவடிக்கை எடுக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.

- 6.5.25 2016 மற்றும் 2017 ஆம் ஆண்டுகளில் நிர்மாணிக்கப்பட்ட 100 கிலோமீற்றர் நிலையான மின்சார வேலி சிவில் பாதுகாப்புத் திணைக்களத்தினால் மேற்பார்வைக்காக பொறுப்பேற்காததால் முழுமையாக பாதிப்புக்குள்ளாகியது.
- 6.5.26 மின்சார வேலி மேற்பார்வைக்கு அமர்த்தப்பட்ட சிவில் பாதுகாப்பாளர்கள் வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்கள் உத்தியோகத்தர்களின் கட்டுப்பாட்டில் இல்லாதிருந்தமை கட்டுப்படாமை மற்றும் பாதுகாப்பாளர்கள் சிவில் பாதுகாப்புத் திணைக்களத்தின் செயற்திட்டங்களுக்கு உள்ளூடுக்கப்படுவதால் தினந்தோறும் மின்சார வேலி மேற்பார்வை மற்றும் பராமரிப்பு சரியான முறையில் இடம்பெறாமை அவதானிக்கப்பட்டது.
- 6.5.27 மின்சார வேலியின் இரு மரங்கிலும் சுத்தம் செய்து பேணுவது அத்தியாவசியமானதாகையால் மின்சார கம்பிகளைத் தொடும் வகையில் வளர்ந்திருந்த புற்களை அழிப்பதற்கு சிவில் பாதுகாப்புத் திணைக்களத்தின் காவலர்கள் களைக்கொள்ளிகளை உபயோகித்துள்ளதெனினும் அது வனஜீவராசிகள் பாதுகாப்புக் கட்டளைச் சட்டத்தின் பந்திக்கு முரணாக செயற்பாடாக அவதானிக்கப்பட்டது.
- 6.5.28 ஒருசில சந்தர்ப்பங்களில் நிர்மாணிக்கப்பட்ட மின்சார வேலி தரங்குறைந்த கம்பிகளால் அமைக்கப்பட்டிருந்தமையும், கம்பங்கள் சரியான ஆழத்தில் உட்படாமையும் மற்றும் சரியான வோல்ட் அளவில் இல்லாமையும் மற்றும் உயிர்ப்புள்ள கம்பி சரியான முறையில் நிலத்திலிருந்து 1 ½ அடி உயரத்தில் உள்ளவாறு அமைக்கப்பட்டிருக்க வேண்டுமெனினும், அவ்வாறு அமைக்கப்படாத காரணத்திால் யானைகளுக்கு கம்பங்களுக்கு சேதமேற்படல், பாதிப்பேற்படும் சந்தர்ப்பங்கள் அவதானிக்கப்பட்டன.
- 6.5.29 கம்பங்கள் மற்றும் பிரக்கட உபயோகித்து வேலிப் பாதையை உயரத்தில் அமைக்கப்பட்டிருக்காததுடன் பெரிய இடங்களில் மரங்களில் தொடுக்கப்பட்டிருந்தன. வூனுகம்வெறூர பூங்காலின் வட எல்லையினுள் மின்சார வேலியினுள் பழங்கால எல்லையில் மற்றும் தெமோதா பிரதான மின்சார வேலியின் உட்புறத்தில் யானைகள் நடமாடும் பிரதேசத்தில் கால்நடைப் பட்டி அமைக்கப்பட்டிருந்தமை அவதானிக்கப்பட்டதோடு அந்தப் பட்டிக்கு மின்சார வேலி கம்பங்களை உபயோகித்துள்ள சந்தர்ப்பங்கள் அவதானிக்கப்பட்டது.
- 6.5.30 சந்தகலகம இலுக்பெலஸ்ஸ மஹநெடுல மின்சார வேலி 24 கிலோ மீற்றர் நிர்மாணிப்பதற்கு 2015 ஆகஸ்ட் 07 ஆந் திகதி ரூபா 3,763,315 நிதி ஒதுக்கம் விடுவிக்கப்பட்டிருந்தது. நிதி விடுவிப்பதற்கு முன் காணி தொடர்பான பிரச்சினைகளைத் தீர்த்துக் கொள்ள வேண்டியிருந்தது. அந்தக் காணிப் பிரச்சினை தீர்க்கப்படாத காரணத்தினால் 2016 ஆம் ஆண்டு செப்தெம்பர் வரையிலும் அந்தக் காரியத்தை

நிறைவேற்றிக் கொள்ள முடியாதிருந்தது. மேலும், காணி தொடர்பான பிரச்சினைகளைத் தீர்த்துக் கொள்வதற்கு முன்னர் அதற்கான கொள்முதல் நடவடிக்கைகள் இடம்பெற்று ஒப்பந்தத்தை வழங்குவதற்கான நிறுவனமும் தெரிவு செய்யப்பட்டிருந்தது.

- 6.5.31 அலுகங்ஆர- உணத்துவெவ வரையான மின்சார வேலி 60 கிலோ மீற்றர் நிர்மாணித்தல் 06 கட்டங்களின் கீழ் இடம்பெறுவதற்கு 2014 ஆம் ஆண்டில் திட்டமிடப்பட்டிருந்தது. இந்த மின்சார வேலி ஆறு கட்டங்களினதும் பகுதிகளாக சுத்தப்படுத்தி 19.5 கிலோ மீற்றர் யானை வேலி அமைப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட்டிருந்த போதும், காணிப் பிரச்சினை காரணமாக 2016 செப்தெம்பர் வரையிலும் முடிவுறுத்த முடியாதிருந்தது. இதற்கமைய அதற்காக 2014 ஆம் ஆண்டில் செலவிடப்பட்ட ரூபா 3,233,982 நிதி பயனற்ற செலவாக உள்ளதோடு 2018 திசேம்பர் 31 ஆந் திகதி வரையிலும் இந்த மின்சார வேலியில் 49.6 கிலோமீற்றர் மட்டும் நிர்மாணிக்கப்பட்டிருந்தது.
- 6.5.32 மின்சார வேலி நிர்மாணிக்கையில் நிறைவேற்றப்பட வேண்டிய ஆரம்ப நடவடிக்கைகளை பொதுமக்கள் உடன்பாட்டைப் பெற்றுக்கொள்ளல் மற்றும் குறித்த இடப்பிரச்சினையைத் தீர்க்காது மின்சார வேலி நிர்மாணிக்கும் காரியத்தை சிவில் பாதுகாப்புத் திணைக்களத்திடம் ஒப்படைக்கப்பட்டிருந்தது. இதனால் மனித யானை மோதலுக்கு உள்ளாகும் மக்களுடன் சிக்கல் உண்டாகும் சந்தர்ப்பங்கள் அவதானிக்கப்பட்டன.
- 6.5.33 ரூபா 22,746,196 பெறுமதியான மின்சார வேலி உபகரணங்கள் காரியாலயங்களிலும் பிட்டு காரியாலயங்களிலும் பயனின்றியும் குறைப்பயன்பாட்டுடன் காணப்படுவது அவதானிக்கப்பட்டது.
- 6.5.34 கடந்த 05 ஆண்டுகளில் மின்சார வேலி அமைப்பதற்காக செலவிடப்பட்ட தொகை படிப்படியாக அதிகரித்தமையால் யானைகள் விரட்டுவதற்கான செலவு குறைக்கப்பட வேண்டியிருப்பினும் யானைகளை விரட்டும் செலவானது அதிகரித்துள்ளமை அவதானிக்கப்பட்டது.
- 6.5.35 யானை வெடி கொள்வனவு செய்தல் மற்றும் வழங்குதல் தொடர்பான சரியான முறையில் ஏடுகளைப் பராமரிக்காமை, யானை வெடிகளைப் பெற்றுக் கொள்ளுகிறையில் அதற்கான எழுத்து மூலம் விண்ணப்பிக்காமை பெளதீக எண்ணிக்கை மற்றும் ஏட்டு மீதிகளுக்கிடையே வேறுபாடு நிலவுவதோடு வெடிக்கக்கூடிய பொருட்கள் சரியான கட்டுப்பாட்டு மற்றும் மேற்பார்வையின்றி பாவிப்பதனால் வெடிக்கும் பொருட்கள் முறையற்ற பாவனைக்கு உட்படும் ஆபத்துக்கள் நிலவுவது அவதானிக்கப்பட்டது.

## **6.6 காட்டு யானைகளில் உணவுப் பிரச்சினை**

---

- 6.6.1 வனப் பாதுகாப்பகத்தினுள் காட்டு யானைகளால் உணவுகளாக எடுத்துக் கொள்ளப்படாத படரும் தாவரங்களாக லெண்டானா (கொம்பிஞ்ஞு), பொடிசிங்கஞ்ஞுமரம் போன்ற பெரும்பாலான தாவரங்கள் பூங்காவில் அதிகளவில் பரவுதல் காரணமாக காட்டு யானைகள் உணவாக உட்கொள்ளும் தாவரங்களின் வளர்ச்சி தடைப்பட்டுள்ளதால் காட்டினுள் உணவுத் தட்டுப்பாடு ஏற்பட்டுள்ளமை அவதானிக்கப்பட்டது. அந்த ஆக்கிரமிப்பு மிக்க தாவரங்களை அகற்றி காட்டு யானைகள் உணவாகக் கொள்ளும் தாவரங்களைப் பெருக்குவதற்கு திணைக்களத்தினால் முறையான வேலைத்திட்டம் அறிமுகப்படுத்தப்படவில்லை.
- 6.6.2 வனத்தினுள் உணவுத் தட்டுப்பாடு காரணமாக காட்டு யானைகள் குப்பைகளை உணவாக உட்கொள்ள பழகியுள்ளதால் இந்த யானைகளின் உயிராபத்து ஏற்படுவதால் குப்பைகளை அகற்றும் இடங்களில் யானைகளை நுழைவதனை தடுப்பதற்காக மின்சார வேலி நிர்மாணித்தல் தொடர்பான அமைச்சரவைத் தீர்மானம் உள்ளோதும் உள்ளுராட்சி நிறுவனங்களுடன் இணைந்து போதியளவு நடவடிக்கை எடுக்கப்பட்டிருக்காமை அவதானிக்கப்பட்டது.

## **6.7 யானைகளைத் தடுத்து வைக்கும் மத்திய நிலையம்**

---

- 6.7.1 ஹொரவப்பொத்தான யானைகள் தடுத்து வைக்கும்மத்திய நிலையத்தில் மின்சார வேலி நிர்மாணிக்கையில் அதன் தன்மை தொடர்பான பிரச்சினை எடுத்துள்ளதோடு, அங்கு தடுத்து வைக்கப்பட்டிருந்த 30 யானைகளைக் கொண்ட வன்முறையான யானைகள் தப்பிச் சென்றுள்ளதோடு அவ்வாறு நடப்பதற்கான காரணங்களைத் தேடி குறைபாடுகளை அறிந்து கொள்வதற்கு முறையான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டிருக்கவில்லை. மேலும், இவ்வாறு வன்முறையாக செயற்படும் யானைகள் தப்பிச் சென்று கிராமங்களுக்கும் நுழைவதனால் ஏற்படும் யானைகளினதும் பாதுகாப்பு தொடர்பில் போதியளவு நடவடிக்கை எடுக்க திணைக்களம் தவறியுள்ளது.

## **6.8 பொதுவான அவதானிப்புக்கள்**

---

- 6.8.1 2000 ஆம் ஆண்டில் இடம்பெற்ற காட்டு யானைகளின் தொகை மதிப்பீட்டின் பின்னர் இறுதியாக யானைகள் தொகை மதிப்பீடு செய்யப்பட்டது 11 வருடங்களின் பின் 2011 ஆம் ஆண்டில் அந்த வருடத்திலிருந்து 09 வருடங்கள் கடந்த போதும் இதுவரை காட்டு யானைகளின் தொகை மதிப்பீடு செய்வதற்கு நடவடிக்கை எடுக்கப்பட்டிருக்கவில்லை.

- 6.8.2 கடந்த 05 ஆண்டு தகவல்களின் படி மனித யானை மோதல்கள் குறைத்துக் கொள்ள வருடாந்தம் செலவிடப்படும் தொகை அதிகரித்துள்ள போதும் யானை - மனித இறப்பு எண்ணிக்கை படிப்படியாக அதிகரித்துள்ளது. 2013 ஆம் ஆண்டுடன் ஒப்பிடுகையில் 2016 ஆம் ஆண்டு வரையிலும் வருடாந்தம் செலவிடப்படும் தொகை 49.2 சதவீதத்தினால் அதிகரித்துள்ள போதும் யானைகளின் இறப்பு எண்ணிக்கை மற்றும் மனித மரண எண்ணிக்கை முறையே 11.6 சதவீதம் மற்றும் 17.0 சதவீதம் வரை அதிகரித்துள்ளது.
- 6.8.3 யானை மற்றும் மனித இறப்பு அதிக எண்ணிக்கையில் கிழக்கு, பொலன்னறுவை மற்றும் அநுராதபுரம் ஆகிய மூன்று வலயங்களில் காணப்படுவதால் இம்முன்று வலயங்களுக்கும் விசேட அவதானத்தையளித்து யானை மற்றும் மனித இறப்பைக் குறைத்துக் கொள்வதற்கு நடவடிக்கை மேற்கொள்ளப்பட வேண்டுமெனினும் அது தொடர்பாக கவனமெடுக்கப்பட்டிருக்கவில்லை. (5.6.3 ஆம் பந்தி)
- 6.8.4 கடந்த 04 ஆண்டுகளில் மனித யானை மோதல் அதிகமுள்ள வலயங்களாக அநுராதபுரம் பொலன்னறுவை, கிழக்கு வனசீவராசிகள் வலயத்தினுள் முழு மோதல்களில் 55 சதவீதம் அறியப்பட்டுள்ள போதிலும், மின்சார வேலி நிர்மாணிக்க நிதிஏற்பாடு செய்யப்பட்டிருந்தது. முழு ஒதுக்கீட்டால் 46 சதவீதம் மட்டுமே. அதற்கமைய பிரச்சினைக்குரிய பிரதேசத்திற்காக போதியளவு நிதிஏற்பா செய்யப்படாமை அவதானிக்கப்பட்டது (5.6.3 மற்றும் 5.6.4 ஆம் பந்தி)
- 6.8.5 கடந்த 04 ஆண்டு காலப்பகுதியினுள் இடம்பெற்றுள்ள 971 காட்டு யானை மரணத்தில் 50 சதவீதம் மனிதரினால் வேண்டுமென்று ஏற்படுத்தப்படும் தாக்குதல்களினாலும் அதிகளவில் ஊடகங்களினால் விவாதிக்கப்படும் அனர்த்தங்களினால் இடம்பெறும் யானை இறப்பு எண்ணிக்கை 4 சதவீதமான உள்ளமை அவதானிக்கப்பட்டது.
- 6.8.6 வனஜீவராசிகள் பாதுகாப்புத் திணைக்களத்தில் நிலவும் ஊழியர் வெற்றிடங்களால் ஏற்பட்டுள்ள சேவை இடர் காரணமாக உரிய பதவிகளில் தேவையான தீர்மானமெடுக்கும் ஆற்றலின்மை மற்றும் உத்தியோகத்தர்களின் தட்டுப்பாடு மனித யானை மோதல்களைக் குறைப்பதில் செல்வாக்கு செலுத்த நேரடி காரணியாக அமைந்துள்ளது. மேலும், 33 வெற்றிடங்களுக்கான கடமையை 05 உத்தியோகத்தர்களினால் நிறைவேற்றிக் கொள்ள திணைக்களத்திற்கு ஏற்பட்டுள்ளதால் ஒரு உத்தியோகத்தருக்கு பல பதவிகளின் கடமைகளை நிறைவேற்ற வேண்டியுள்ளதுடன் திணைக்களத்தின் தீர்மானமெடுக்கும் செயன்முறை 05 உத்தியோகத்தரிடம் தங்கியுள்ளது.

## 7. பரிந்துரைகள்

---

- 7.1 2006 செப்டம்பர் 06 ஆந் திகதி அமைச்சரவையினால் அனுமதியளிக்கப்பட்ட யானைகளைப் பேணும் தேசிய கொள்கையை நடைமுறைப்படுத்த மூலோபாயங்களை தயாரித்து நடைமுறைப்படுத்துவதினாடாக யானை மற்றும் மனிதர்களுக்கிடையேயான மோதலுக்குத் துரிதமாக தீர்மானம் பெற்றுக்கொள் நடவடிக்கை எடுத்தல். (6.1 ஆம் பந்தி)
- 7.2 வனப் பாதுகாப்பு திணைக்களத்திற்கு மற்றும் மாஹாவலி அபிவிருத்தி அதிகாரசபைக்குரியவை என இனங்காணப்பட்டுள்ள சுமார் 348 கி.மீ. க அடிகள் நீள்மான யானைகள் உலாவும் நுழைவுப் பாதைகள் உள்ளடங்களான நாடெங்கிலும் உள்ள அனைத்து யானைகளினதும் நடமாடும் பாதைகளை அவ்வாறு அறிவிப்பதற்கு வனசீவராசிகள் திணைக்களத்தில் காணப்படும் தடைகளை நீக்குவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். (6.4 ஆம் பந்தி)
- 7.3 யானை இடம்பெயரும் பிரவேசத்தினாடாக நிர்மாணிக்கப்பட்டள்ள பாதைகளின் குறுக்கே காட்டு யானைகளுக்குத் தடங்கலின்றி பயணம் செய்யக்கூடியவாறு அமைத்தல் மற்றும் புகையிரத்த அன்றத்தங்களினால் காட்டு யானைகள் இறப்பதைக் குறைத்துக் கொள்ள இலங்கை புகையிரத்த திணைக்களத்துடன் இணைந்து இருமருங்கிலும் அபாயமின்றி இலகுவாக யானைகளுக்குத் தடக்கக் கூடிய வழிவகையினைத் துரிதமாக செயற்படுத்தும் காட்டு யானைகள் நடமாடும் பிரதேசத்திற்கும் குறுக்கே புகையிரதப் பெல்லுகையில் பின்பற்றப்பட வேண்டிய வழிவகைகளை அறிந்து கொள்ளல். (6.4 ஆம் பந்தி)
- 7.4 மின்சார வேலி நிர்மாணிக்கும் தேவைகளைப் பொறுத்து விண்ணப்பம் கிராமிய குழுக்களின் விண்ணப்பம் பிரதேச செயலாளர் ∴ மாவட்ட செயலாளரின் சிபாரிசின் அடிப்படையில் வலய வனஜீவராசிகள் காரியாலயத்தினாடாக வனஜீவராசிகள் பணிப்பாளர் நாயகத்திடம் வழங்கும் பொறி முறைகளுக்கிணங்க இடம்பெறுதல்.
- 7.5 மின்சார வேலி நிர்மாணத்தலை ஆரம்பிக்கும் முன் காணிப் பிரச்சினை, பொது மக்கள் எதிர்ப்பு போன்ற மின்சார வேலி நிர்மாணித்திலின் புறச் சிக்கல்களை தீர்க்கப்பட்டதன் பின் மட்டுமே மின்சார வேலி நிர்மாணித்தலை ஆரம்பித்தல். (6.5.1 ஆம் பந்தி)

- 7.6 மின்சார வேலி நிர்மாணிக்கையில் வனப் பாதுகாப்புத் திணைக்களம், மகாவலி அதிகாரசபை, பிரதேச செயலகம், மாவட்ட செயலகம் போன்ற அரச நிறுவனங்கள் ஆகியவற்றுக்குரிய காணிகளினை பயன்படுத்தும் போது நிலவும் எதிர்ப்புக்கள் .:. சிக்கல் தொடர்பாக உரிய அமைச்ச செயலாளர்கள் மற்றும் நிறுவனத் தலைவர்களுடன் வணஜ்வராசிகள் பணிப்பாளர் நாயகம் நேரடியாக தொடர்பு கொண்டு அந்த சிக்கல்களுக்கு தீர்வு உடனடியாக பெற்றுக்கொள்ளல். (6.5.2 ஆம் பந்தி)
- 7.7 மனித யானை மோதலில் கூடிய கவனமெடுத்து அந்தப் பிரதேசங்களுக்கு மோதலைக் குறைப்பதற்கு அதிக நிதி ஒதுக்கீடு செய்வதும் மின்சார வேலி நிர்மாணிக்கையில் அதற்காக தீர்மானிக்கப்பட்ட தரங்களை உருவாக்குதல் வெளித்தரப்பினருக்கு மின்சார வேலி நிர்மாணிக்க வழங்கும் போது சரியான படிமுறைகளை உருவாக்குவதற்கு நடவடிக்கை எடுத்தல். (6.5.6 ஆம் பந்தி)
- 7.8 வணஜ்வராசிகள் வலயக் காரியாலயங்களில் மின்சார வேலி உபகரணங்கள் தொடர்பான சரியான தொகைக் கட்டுப்பாட்டைக் கடைப்பிடிக்க வேண்டியதுடன், மின்சார வேலி உபகரணங்கள் மற்றும் வேலிக் கம்பங்கள் கொள்வனவு செய்கையில் மேலதிக தொகையினை பரீட்சித்து தேவையான எண்ணிக்கையைத் தீர்மானித்து அதற்கேற்ப மட்டுமே கொள்வனவு செய்தல் (6.5.18 ஆம் பந்தி)
- 7.9 சிவில் பாதுகாப்புத் திணைக்களத்தினால் மின்சார வேலி பராமரிப்பு மற்றும் பாதுகாப்பு தொடர்பாக வணஜ்வராசிகள் திணைக்களத்தினால் ஒழுங்கான மேற்பார்வதை முறைகளை உருவாக்க வேண்டியதுடன், வணஜ்வராசிகள் திணைக்கள உத்தியோகத்தர்கள் மற்றும் சிவில் பாதுகாப்புத் திணைக்கள உத்தியோகத்தர்களுக்கிடையே ஏதேனும் கடமைகள் சிக்கல் நிலைமைகளைத் தவிர்த்துக் கொள்ள நிறுவனத் தலைவருடாக பொருத்தமான வழிமுறைகளை உருவாக்குதல். (6.5.22 ஆம் பந்தி)
- 7.10 மின்சார வேலியை உயிர்ப்பாகம் பேணுவதற்கு தினந்தோறும் மின்சார வேலிகளை பரிசோதித்து மரங்கள், மரக்கிளைகள் முறிந்து விழுதல், யானைகள் தாக்குவது போன்ற பல்வேறு காரணங்களினால் மின்சாரம் கசிந்து மின்சார வேலி செயலிழுத்தல் அல்லது வோல்ட் அளவு குறைந்திருப்பின் தினந்தோறும் அவற்றை இற்றைப்படுத்தாது விழின் அந்த இடங்களில் காட்டு யானைகள் கிராமத்தினுள் பிரவேசித்தல் மற்றும் மின்சார வேலியை முற்றாக சேதமாக்கல் முடியுமாகையால் தினந்தோறும் மின்சார வேலியை உயிர்ப்புடன் பேணப்படுவதனைப் பரிசோதிக்கும் ஒழுங்குமுறையை உருவாக்குதல். (6.5.23 ஆம் பந்தி)

- 7.11 காட்டு யானத் தடுப்பாக உயிர்ப்புள்ள வேலிகளை அமைத்தலை முன்னேற்றல் மற்றும் பனை, சனல் வேலி போன்ற உயிர்ப்பான வேலிகளை நிர்மாணிக்க செல்வாக்கு செலுத்தும் எல்லைகளை மற்றும் அளவினை அறிந்து அவற்றைக் குறைத்துக் கொண்டு உயர்ப்பான வேலிகளை நிர்மாணிக்க தேவையான நடவடிக்கை எடுத்தல் பொருத்தமானதென சிபாரிசு செய்யப்படுகின்றது. (6.2 ஆம் பந்தி)
- 7.12 குப்பைகளை வெளியேற்றல் தொடர்பாக மாகாண சபை நிறுவனங்களுடன் கலந்துரையாடி பொது வேலைத் திட்டத்தைத் தயாரிக்கப்பட வேண்டியதுடன் யானைகள் குப்பைகளை உணவாக கொள்ள வருவதை தடுக்க யானத் தடுப்புக்களை உருவாக்குதல் (6.6.2 ஆம் பந்தி)

**இப்பு. /பிள்ளை. பி. சி. விக்ரமரத்ன  
கணக்காய்வாளர் தலைமை மூத்தி**

பிள்ளை.பி.சி.விக்கிரமரத்ன  
கணக்காய்வாளர் தலைமை அதிபதி  
2020 ஜூலை 20 ஆந் திகதி

## **Special Audit Report on Human Elephant Conflict in Sri Lanka**

### **Executive Summary**

---

About 250 elephants and 50 human beings die annually due to human-elephant conflict and as a result of causing properties and cultivation damages annually at a grand scale many social and economic problems have arisen. Main reasons identified for the human elephant conflicts happened in few areas of the country at present include, population growth of people and elephants, habitats of elephants invaded by human beings, elephants attracted to human settlements due to agricultural activities. Furthermore, the people clear the jungle and cultivated the lands and as such those cultivated related lands become suitable places to inhabit elephants. Similarly, as they lose their natural habitats, coming the elephants towards cultivated lands is being further increased. As more nutritious foods are in plenty in cultivated areas and water sources built by the people for agricultural purposes, elephants use to come to cultivated lands in plenty. In order to identify the effect on the society in the continuous existence of the human elephant conflict and the objective of giving an optimum solution on this matter by paying attention of the responsible parties, this report has been issued.

Even though, a national policy on wild elephants conservation and management had been approved by the Department of Conservation of Forest as a solution to this problem, the Department had failed to implement the policy. As there are weaknesses in coordinating between the institutions which should take responsibility in this issue and the putting up and maintenance of elephant fence, mainly uses for the prevention of coming the elephants to settlements of the people are not carried out at an optimum level, including certain the problems, there was no evidence to see whether a considerable solution was made on this issue even up to the date of this report.

Accordingly, it was recognised that it is foremost essential that the above mentioned national policy needs to be formally implemented expeditiously for resolving this problem which spreads daily, by taking action to prevent the wild elephants coming to villages.

## **1. Background of the issue of report**

---

Even though, the provisions spent for the minimisation of human elephant conflict are increased annually according to the information of the last 5 years, it was not observed that the number of deaths and loss of properties caused to human elephant conflict had decreased. Accordingly, it was identified that the number of deaths of human beings and elephants had increased by 11.6 per cent and 17.0 per cent respectively by the year 2016 as compared with the year 2013. This human elephant conflict had arisen many social and economic problems in several areas. In order to identify whether the responsible entities in this connection have fulfilled their functions appropriately and as this matter is discussed frequently in medias, this report was issued in terms of powers entrusted to me in accordance with Section 13 of the National Audit Act No.18 of 2018.

## **2. Scope of Audit**

---

Whether sufficient methodologies have been planned by the Department of Wildlife Conservation for the minimisation of human elephants conflict and whether they have been implemented as specified, and as a result, whether human elephants conflict has been minimised, and if not, what the reasons therefor have been examined.

## **3. Audit methodologies followed**

---

### **3.1 Examination of books, records and documents**

---

- 3.1.1 Performance reports of the Department of Wildlife Conservation from 2012 to 2017.
- 3.1.2 The National Policy of 2006 on wild elephants conservation and Management in Sri Lanka.
- 3.1.3 Cabinet memorandums and special presidential decisions.
- 3.1.4 Project Reports
- 3.1.5 Fauna and Flora Protection Ordinance No.02 of 1937 (Cap 469) and related amendments.

- 3.1.6 Related gazette notifications
- 3.1.7 Written statements, explanations and confirmations obtained from relevant entities.
- 3.1.8 Performance report of the Department of Civil Security in respect of putting up an elephant fence.
- 3.1.9 Project reports on human-elephants conflicts management of Sri Lanka – 2015
- 3.1.10 Wild elephants census report of the year 2011.

### **3.2 Conducting Interviews**

---

Discussions held with the officers of the Department of Wildlife Conservation and the Department of Civil Security and their verbal and written explanations.

### **3.3 Physical Verifications**

---

- 3.3.1 Verification of putting up the electric fence
- 3.3.2 Verification of stock of elephant shots and electric fence.
- 3.3.3 Distribution of stock

### **4. Scope Limitations**

---

In the preparation of this report, it is emphasised that my scope was subjected to the following limitations.

- 4.1 Presentation of information requires for audit had been delayed by the Department of Wildlife Conservation and the Department of Civil Security.
- 4.2 Unable to check a sample, representing all electric fences built Island wide due to limitation of time and resources.
- 4.3 Difficult to obtain explanations and information from the existing officers as the subject officers in the Department of Wildlife had gone on transfer or retired.
- 4.4 As vacancies of the top management had not been filled, the operation of the Department of Wildlife had become inefficient.

## **5. The Process**

---

### **5.1 Introduction of the wild elephants in Sri Lanka**

---

#### **5.1.1 Wild elephants population in Sri Lanka**

---

According to the wild elephants census carried out by the Department of Wildlife Conservation in the year 2011, identified that the wild elephant population was 5,879 out of which 55.9 per cent, 25.3 per cent, 12.4 per cent and 6.4 per cent had represented elderly, young, cub and infant animals respectively. The Department of Wildlife Conservation has introduced this survey as a survey carried out by covering the whole island at the first time by using direct test method.

**Table No.01 Wild elephants population in Sri Lanka from 1951 to 2011**

<b>Year</b>	<b>Estimate</b>	<b>Source</b>
1951	1000 – 1500	Noris (1959)
1954	900	Nicolus – Administrative report of Department of Wildlife Conservation
1956	750-800	Holms – do -
1958	1700	Administrative reports of the Department of Wildlife Conservation
1959	1662 –(1590)	Noris (1959)
1973	1600-2200	Maki, Smith Sonion study report (1973)
1975	4000	Hofman (1975)
1978	3000-4000	Oliver (1978)
1978	6000	Hofman (1978)
1984	2500	Sults & Eswaran (1984)
1987	2800-3200	A.B.Fernando (1987)
1993	1967	Department of Wildlife Conservation (1993)

1997	4000-4500	De silve & Athapattu (1997)
2000	3160-4405	Kemp & Santhya Pillei (2000)
2011	5879	Department of Wildlife Conservation

### **5.1.2 Locomotion requirements of Wild Elephants**

---

According to the reports of the Department of Wildlife Conservation observed that a gang of matriarchal wild elephants utilises approximately 2,540 hectares for their habitat range and a male animal uses about 13,376 hectares for this normal behaviour. According to a survey conducted in the year 1998 by the Department of Wildlife Conservation, the habitat range of male elephants has been computed as 75 square km. Island wide wild elephants census conducted by the Department of Wildlife Conservation, in the year 2011 identified that 67.2 per cent, 29.78 per cent and 3.02 per cent of the wild elephants population were extended in wildlife conservation zones, reservations of the Department of Forest Conservation and in scrubs spread independently, respectively.

Even though, it is not a normal event that wild elephants walk out of the reservation zones, in certain instances, they use to go out of the reservation zones to eat nutritious food exists in cultivated lands, as identified by the Department of Wildlife Conservation.

Wild elephants spend about 15 to 18 hours per day for taking foods and an elephant requires about 150 kg of portion of plants and about 120 litres of water a day. Elephants prefer grass land and bush related jungle and the favour changes in accordance with the weather condition. Normally the wild elephants become active in the day break, evening and night of the day and the single elephant tries to come out of the reservations during that time.

### **5.1.3 Propagation of wild elephants**


---

According to the wild elephants census reports of the year 2011, the propagation of wild elephants in Sri Lanka is depicted in Table 02 below.

**Table 02 – Zonal wise wild elephants propagation in Sri Lanka.**

Expansion of wild elephants	Mahaweli Zone	Northern Zone	Central Zone	North Western Zone	Southern Zone	Eastern Zone	Total	Percentage %
Wild life reservations	1,443	30	22	493	811	1,151	3,950	67.2
Forest conservation reservations	250	203	04	646	267	381	1,751	29.78
Independent grass lands	58	-	21	50	08	41	178	3.02
Total	1,751	233	47	1,189	1,086	1,573	5,879	-
Percentage %	29.48	3.96	0.8	20.22	18.47	26.75		

**Picture No.01 – Propagation of wild elephants in Sri Lanka – Zonal Wise**



Accordingly, of the total wild elephant population in Sri Lanka, the most elephant population representing 29.8 per cent lives in Mahaweli zone and the least population of 0.8 per cent lives in central zone. Out of the total wild elephant population in Sri Lanka 76.77 per cent live in Mahaweli, Eastern and North Western zone.


#### 5.1.4 Deaths of wild elephants

According to the records of the Department of Wildlife Conservations, 971 wild elephants died of various reasons during the period from 2014-2017.

**Table No.03 – Number of wild elephants died of various reasons –  
2014 – 2017**

Year	Attacked by fire arms	Electrification	Preyed on by Hakkapatias	Positioned	Rail accidents	Other accidents	Unidentified causes	Natural causes	Other causes	Total
2014	52	12	33	07	10	09	63	33	12	231
2015	44	17	51	05	12	06	39	11	20	205
2016	52	26	47	06	12	17	54	35	30	279
2017	50	24	54	07	07	25	50	22	17	256
2018	53	38	64	03	16	32	29	32	46	313
	251	117	249	28	57	89	235	133	125	1,284
Percentage	19.5	9.1	19.4	2.2	4.5	6.9	18.3	10.4	9.7	
%										

**Picture No.03 – Number of wild elephants died of various reasons –  
2014 – 2017**



Accordingly, about 60 per cent of elephants died during the last 4 years had happened due to human activities.



Picture No.01 – An elephant killed by the people

## **5.2 Functions of the Department of Wildlife Conservation and the reservations belong thereto.**

---

### **5.2.1 Functions of the Department of Wildlife Conservation**

---

The predominant function for the long term protection and conservation of Wildlife resources within the territory including the coastal line of Sri Lanka is entrusted to the Department of Wildlife Conservation. The legal responsibility for the establishment and management of the Wildlife reservations within Sri Lanka under No.44 of 1964, No.01 of 1970 and No.49 of 1993 of the Fauna and Flora Protection Ordinance (Cap 460) (Annexure 01) is also entrusted to this Department for the fulfilment of this wide function and the elephant conservation division has been established and the functions of this division appear below.

- Implementation of the National Elephants Policy.
- Establishment of wild elephants conservation areas in such manner that protects wild elephants incoming and access areas.
- Establishment of physical barriers by putting up electric fence, living fence and other modern methods in such manner that obstructs wild elephants coming to settlements.

- Organize and follow up to drive wild elephants away.
- Catching wild elephants and drive them away.
- Manage and updating data base and information in respect of wild elephants.
- Payment of compensation for damages caused by wild elephants.

### **5.2.2 Reservations belong to the Department of Wildlife Conservation**

---

Reservation lands established by the Department of Wildlife Conservation represented 14 per cent of the entire geographical area of Sri Lanka and such reservations classified as national reservations, sanctuaries and elephant pass exceeds 10,000 square km.

Table No.04 – Reservations currently promulgated

Type of reservations	Number of reservations promulgated (up to 31 December 2017)	Extent (Sq.Km)
Severe natural reservations	03	245.33
National parks	26	6,457.07
Natural reservations	09	1,027.14
sanctuaries	62	2,660.92
Elephant passes	01	87.77
	101	10,478.23
	====	=====

### **5.3 Reason for human elephant conflict and consequences arisen therefrom**

---

- 5.3.1 The change of land pattern due to informal development activities carried out by the public and private sectors and illegal forest massacres, deprivation and minimisation of usable and perfect habitats shortage of foods for wild elephants and obstruction of elephant passes etc. have caused the wild elephants walk to villages and as such human-elephant conflict has now promptly improved. Conflict between wild elephants walk to villages and the people damages both parties causing human deaths elephant deaths, physical damages and property damages predominately.



Picture 02 - Property damages deaths



Picture 03 -Human deaths




Picture 04-Wild elephants

5.3.2 Human elephant conflict mainly propagates in 58 Divisional Secretarial Divisions in 8 provinces. The Department of Wildlife Conservation has recognised Divisional Secretarial areas of Wellawaya, Lunugamvehera, Ampara, Uhana, Porathivupattu, Koralepaththu South, Mahiyanganaya, Dehiattakandiya, Wilgamuwa, Dimbulagala, Welikanda, Kekirawa, Palugaswewa, Galgamuwa, Kotawehera and Nikaweratiya which extensively exist human-elephant conflict.

**Table No.05 – Accidents happened during the period from 2013 to 2017.**

	2017	2016	2015	2014	2013
Wild elephants deaths	256	279	205	231	206
Human deaths	87	88	63	67	70
Physical damages	82	78	52	66	79
Property damages	1,003	1,542	1226	1,425	1262

**Picture No.04 – Accidents happened during the period from 2013 to 2017.**




**5.3.3 Expansion of area wise wild elephant deaths and human deaths in Sri Lanka is as follows.**

**Picture No.06 Zonal wise expansion of wild elephant deaths and human deaths**

Wildlife zone	Number of human deaths	Percentage %	Number of wild elephants deaths	Percentage %
Eastern	80	26.23	212	21.83
Polonnaruwa	68	22.3	195	20.08
Anuradhapura	37	12.13	131	13.49
Southern	36	11.8	83	8.54
Wayamba	30	9.8	61	6.28
Uva	17	5.57	68	7.00
Trincomalee	13	4.26	74	7.62
Central	09	2.9	22	2.26
Vauniya	07	2.29	50	5.15

Puttalama	05	1.63	27	2.78
Kilinochchi	03	0.98	15	1.54
Elephant orphanage	-	-	33	3.39
	-----	-----	-----	-----
	305		971	
	=====	=====	=====	=====

**Picture No.04 Zonal wise expansion of wild elephant deaths and human deaths**



Accordingly, 185 human deaths and 538 wild elephant deaths were recorded in 3 zones of Polonnaruwa, Anuradhapura and east during the past 4 years. Thus, 60 per cent and 55 per cent of the total human deaths and wild elephant deaths had occurred in those 3 zones but only 46 per cent of the total provision for elephant fences had been made for those 3 zones.

- 5.3.4 It was revealed that once cattle belongs to villagers being entered the park and prompt growth of arrogant plants which are not eaten by wild elephants causing interruption of growing grass, wild elephants walk to villages in finding foods. It was also observed that wide expansion of ‘cantana’ and ‘podisighomuram’ plants was shown specially in Udawalawa and Lunugamwehera national parks.



**Picture No.05 – An instant where cattle entered into the sanctuary.**

5.3.5 Since the shortage of foods in the forest, it was identified that about 300 wild elephants loiter in 54 places where garbage is disposed of and as a result of eating such garbage by wild elephants, they suffer from various deceases and finally die. As revealed by the veterinarians reports, at post mortem inquests shown that there were many indigestible tarpaulin, shopping bags, plastic bottles and many other refuses in the stomach of elephants.

#### **5.4 Action taken to minimise human elephants conflict**

---

##### **5.4.1 Introduction to the elephant conservation National Policy**

---

The approval of the Cabinet of Ministers had been granted on 20 September 2006 to the Department for the implementation of a series of policies name as “National Policy on Wild elephants conservation and Management in Sri Lanka” for the conservation of wild elephants by identifying the national importance of the protection of elephants. (Annexe 02) Accordingly, the national policy on Wild elephants conservation and management includes the following 6 policies.

- i. Establishment of the sustainable existence of elephants within the forested condition.
- ii. Take action to minimise and prevent human elephants conflict.

- iii. Ascertainment of socio-economic benefit through the conservation of elephants.
- iv. Settlement of expenses need to be incurred by the community affected by human elephant conflict.
- v. Formulation of a monitoring methodology for the removal of elephants from the jungle on management purposes.
- vi. Promotion of scientific researches, based on wild elephants conservation and management.

#### **5.4.1.1 Policy statement 01 in the National Policies 1**

---

Under the policy statement of the following strategies have been recognised for ensuring the sustainable existence of elephants within the forested condition of Sri Lanka.

- Establishment of Elephant Conservation Area (ECA) and Managed Elephant Reserves (MER)
- Limiting elephants to elephant conservation area
- Management of elephants within the elephant conservation areas.
- Improvement of habitats management.
- Habitats management within the managed elephant reserves.

#### **5.4.1.2 Establishment of Elephant Conservation Areas (ECA) and Managed Elephant Reserves (MER)**

---

It was proposed to established elephant conservation areas by using the area belong to the Departments of forest conservation and Wildlife Conservation and the Mahaweli Zone being identified as a land area which is conservated in the elephants' in habitats itself. Accordingly, the Department of Wildlife Conservation had identified 5 elephant conservation areas in Sri Lanka since 2015 and dominated as elephant conservation areas.

This had also proposed to establish managed elephant reserves in the reservations belong to the Departments of Forest Conservation, Wildlife Conservation and Mahaweli Reservations where elephants live, including the private lands available as forests. Accordingly, only the Mattala Managed Elephant Reserve has been identified as the Managed Elephant Reserve in Sri Lanka at present and this has been proposed to implement as a pilot project in the Southern Province.



Picture No.6 – Proposed managed elephant reserve

#### **5.4.1.2.1 Limitation of elephants to reserved areas**

Subsequent to the establishment of elephant conservation areas, the removal of elephants, if they go around that area and to prevent exist elephants from conservated areas is done under this project.

#### **5.4.1.2.2 Management of elephants within the conservation area**

After being identified the elephant conservation area re-installation of elephant conservation areas being reviewed factors available in such areas in order to roam the elephants freely within those areas and to manage elephants and their inhabits in the conservated areas are done under this program. It is also anticipated to minimise human-elephant conflict and fulfilling elephants requirements and to control human activities within the managed elephant reserves. Accordingly, a land, 48,000 acres in extent had been selected in the southern province as a pilot project and action has been taken to dominate it as the Mattala managed elephant reserve since the year 2011.

#### **5.4.1.2.3 Management and improvement of habitats within the reserved areas under the Department of Wildlife Conservation**

---

Under this scheme, identification of contiguous habitats and strange plant cultivation, based on the past and present position of land use is carried out.

Accordingly, habitats require for elephants had been widened having being removed teak and turpentine plantation from the reserves of Lunugamwehera, Minneriya, Maduruoya and Udawalawa since 2008 belong to the Department of Wildlife Conservation.

It was proposed to implement this as a pilot project of the managed elephant reserves within the Mattala managed elephant reserve.

#### **5.4.1.3 Policy Statement 2**

---

The minimisation of elephant-human conflict has been recognised as the second policy statement of the Elephant Conservation National Policy. Strategies for the main factors including the minimisation of damages caused by elephants, minimisation of the potentiality of causing human elephants conflict and the removal of wild elephants have been identified. They include;

- Minimisation of damages caused by elephants
  - Installation of elephant barriers.
  - Promotion of “Pre alarm” system for the protection of crops.
  - Promotion of traditional crop protection systems
  - Establishment of elephant control units.
  - Removal of elephants create problems.
  - Provision of alternative opportunities for communities who may subject to meet casualties.
- Minimisation of potentialities which may create conflicts.
  - Establishment of village committees.
  - Supply of gigantic shots.
  - Educational Initiations.

- Minimisation of removal of wild elephants.
  - Law enforcement.
  - Conducting educational awareness programmes.
  - Ensuring the inter institutional counselling in the implementation of Development Projects.
  - Implementation of regional plans of the Department of Wildlife Conservation on Elephants conservations.
  - Provisions of sufficient veterinary services to wounded elephants.

#### **5.4.1.3.1      Promotion of “pre alarm systems” for crop protection**

---

Establishment of a ‘pre-alarm system’ for the protection of crops and properties from wild elephants for small farms as a pre protection measure has been identified as a more effective method. Accordingly, a pre-alarm system had been established in the year 2009 in Ritigala area as a pilot project.

#### **5.4.1.3.2      Establishment of Elephant Control Units**

---

Under the “”Jana Sahana Udana” programme, main objectives expected to be achieved include, the establishment of elephant control units by using well trained persons in the areas identified having more human elephant conflicts, expel the elephants therefrom and collection of elephants migration information and to train village committee members. Accordingly, the Department of Wildlife Conservation had taken action to open seven elephant control units in the year 2008 in Galgaluwa, Nikaweratiya, Karuwalagaswewa, Pimburaththewa, Hambantota, Batticaloa and Kanthale Areas.

#### **5.4.1.3.3      Provision of alternative opportunities for communities subjected to cause casualties**

---

When there are isolated dwellings situated in certain remote areas where wild elephants are loitering, provision of accommodation in secured areas to such dwellers and supply of alternative livelihood are introduced under this scheme. Accordingly, the Department of Wildlife Conservation had made an attempt to re-settle the affected persons in another areas by

removing the people in the areas of puttalam, Buddidasungama, Lunugamwehera, Wetahiriakanda and some other areas.

#### **5.4.1.3.4**

#### **Establishment of Village Committees**

Being established village committees by forming working group consisting of voluntary employees by the Divisional Secretariats where human-elephant conflict is in plenty, the approval needs to be given to such committee for elephant conservation functions. Accordingly, the Department of Wildlife Conservation had commenced to establish village committees denominated as “Gaja Mithuro” in the human-elephant conflict areas.



Picture No.7 – A meeting of the village committee

#### **5.4.1.3.5**

#### **Educational initiations**

Implementation of awareness programmes targeted at people live in the elephant conservation areas and nearby through the school and community organisations, improvement of wild educational programmes, exposure of elephant conservation related problems to children and to provision of information requires to make them understand the complexity of human-elephant conflicts through the curriculum etc. can be carried out.

#### **5.4.1.3.6 Law enforcement**

---

This policy statement states that being framed charges against offenders in respect of the encroachments of elephant conservation areas, causing injuries to elephants and killing elephants being enforced the prevailing law in connection with elephants of the country, they need to be punished.

**Table No.07 – Number of elephant deaths and the enforcement of law therefor – 2015 - 2017**

<b>Year</b>	<b>Number of deaths caused due to human activities</b>	<b>Number of law enforcement for elephant deaths</b>	<b>Instances not taken action against elephant deaths</b>
2015	117	18	99
2016	131	09	122
2017	142	16	120
	-----	-----	-----
	390	43	341
	=====	=====	=====

Accordingly, instances of enforcement of law during the last 3 years as compared with the number of deaths occurred due to human activities was about 10 per cent.

#### **5.4.1.3.7 Ensuring the inter-institutional counselling in planning development projects**

---

Even though the evaluation of environmental effect and the initial environmental evaluation is mandatory in carrying out development activities in the country, the government and private sector entities carry out their activities, being deviated and ignored such laws, rules and regulations. Instructions need to be given to other entities to coordinate with the Department of Wildlife Conservation before any development work in the areas where elephants live. In addition, in arranging elephant

conservation programmes, opinions of the Department of Wildlife Conservation and other related institutions need to be inquired. Similarly, an adequate attempt has to be made to fulfil the conditions of the Department of Wildlife Conservation, when the conditions need to be fulfilled in respect of elephants conservation and where relevant conditions are breached in the development projects. e.g. In the environmental effect evaluation report prepared for the construction of port of Hambantota and the Mattala Airport, it was stated that along with this development work Hambantota, wild elephants management reserve needs to be annunciate for the provision of protection to wild elephants.

#### **5.4.1.4**

#### **Policy Statement - 3**

-----

Obtaining socio-economic benefits from conservation of elephants has been identified as the 3<sup>rd</sup> policy of the Elephants Conservation National Policy. If the farmers consider the elephant as a dangerous epidemic, they do not inspire elephants conservation. If it is not happened, economic benefits need to be flown to them through the elephant conservation. Of the required strategies, the following functions have been identified.

- Promotion of community based “Ru-des-Eco-tourism, centred on elephants”
- Promotion of cottage industries based on elephants.
- Promotion of effected community participation for wildlife management activity.
- Promotion of “Clinging to education” development for elephant conservation.

#### **5.4.1.4.1**

#### **Promotion of cottage industries based on elephants**

-----

Even though paper manufacturing programmes by using dungs of elephants have been commenced under this, this industry has been failed as a sufficient market has not been attracted.

#### **5.4.1.5**

#### **Policy statement – 4**

Settlement of expenses to be incurred by the distressed people affected by human-elephant conflict has been identified as the fourth policy of the elephant conservation National Policy. The major impact caused to the community from human elephant conflict is the economic loss. By payment of compensation and insurance methods, the loss can be remedied in a certain extent and the following functions had been identified out of the required strategies.

- Review and formulisation of existing compensation methods.
- Introduction of an insurance scheme for children of the affected families.
- Commencement of compensation and insurance schemes with the assistance of public and private sectors
- Granting sudden concessions to settle funeral expenses in a loss of life.

#### **5.4.1.6**

#### **Policy Statement - 05**

Setting a monitoring methodology for the removal of elephants from jungles on management purposes has been identified as the 5<sup>th</sup> policy statement of the elephant conservation National Policy. Of the strategies for the minimisation and management of the present human-elephant conflicts by capturing destructive elephants and discharging them to some other areas, the following matters were identified

- Identification of problematical elephants
- Set up elephant capture teams
- Establishment of temporary elephants detaining premises.

#### **5.4.1.6.1**

#### **Establishment of temporary elephants detention premises**

---

Under this, having being established temporary elephant detaining parks as an alternative method to stable, being identified problematical elephants which could not be allowed to go around an area freely and capture them and manage in those detaining yards.

For this purpose, the Department of Wildlife Conservation had identified a few elephants detaining yards and the Horoupathana elephants detaining park had been set up as a pilot project thereof. Action is being taken to put up the Lunugamwehera elephant detaining park.

#### **5.4.1.7**

#### **Policy Statement - 06**

---

Promotion of scientific researches has been identified as the basis for the conservation and management of wild elephants as the sixth policy of the elephants conservation National Policy. As strategies on this the encouragement of scientific researches relates to management and the identification of research priorities had been identified.

#### **5.4.2**

#### **Revision of the elephants conservation National Policy**

---

In order to obviate weaknesses in the elephant conservation National Policy, the Department of Wildlife Conservation is taking action to revise the elephant conservation policy and action is already taken to get the cabinet approval for such revisions.

#### **5.4.3**

#### **Other strategic measures taken for the minimisation of human elephant conflict caused by walking wild elephants to villages.**

---

Strategies comprised of putting up electric fence, distribution of elephant gun shots, removal of elephant pass encumbrances, strengthening of coordination between habitats, community awareness and obtaining people participation had been identified by the Department of Wildlife Conservation as strategic measures to minimise human-elephant conflicts. However, more attention had been paid for putting up electric fence and distribution of elephant gun shots.

**Table No.08 – The amount spent during the period from 2013 to 2017 annually for each function.**

Nature of expenditure	2017 ----- Rs.	2016 ----- Rs.	2015 ----- Rs.	2014 ----- Rs.	2013 ----- Rs.	Total ----- Rs.
Putting up electric fence	99,951,977	239,502,262	275,819,926	195,340,000	209,232,518	1,019,846,683
Maintenance of electric fence	86,596,000	73,511,250	2,070,000	1,860,000	-	164,037,250
Purchase of elephant gun shots	69,261,166	86,616,504	75,867,343	58,331,560	48,403,600	338,480,173
Community awareness and people participation	-	3,080,000	2,899,000	1,948,000	1,151,000	9,078,000
Removal of elephant pass encumbrances	-	727,028	-	-	-	727,028
						1,532,169,134
						=====

#### **5.4.3.1 Putting up elephant fence to prevent the elephants walk to villages**

5.4.3.1.1 Establishment of elephants barriers is a major solution of controlling human elephant conflict and the construction of electric fence has been identified as the most successful elephant barriers. By the year 2016 the length of the elephant fence put up was about 4211.8 km. Provision made by the government for putting up electric fence during the 5 years from 2013 to 2017, the expenditure incurred by the Department for putting up electric fence and the length of the electric fence put up each year are as follows.

**Table No.09 – Distance of electric fence put up during 2013 – 2017 and expenditure incurred.**

Year	Estimated distance	Distance put up	Provision	Expenditure	Financial Performance	Physical Performance
	Km	Km	Rs.	Rs.	%	%
2017	457	305.8	100,000,000	99,951,977	99.9	67
2016	362.7	287.1	250,000,000	239,502,262	95.8	79
2015	279	226.16	300,000,000	275,819,926	92	81
2014	262.7	179.2	250,000,000	195,344,087	78	68
2013	433.5	341.85	210,914,925	209,232,518	99.2	78.8



**Picture No.08 – An Elephant fence put up**

5.4.3.1.2 Out of the provisions made for putting up electric fence, 57 per cent, 27 per cent and 16 per cent had been spent for the purchase of equipment for electric fence, putting up power and energy cubicles and the clearing the route of electric fence respectively. The Department purchases electric posts and other electrical equipment as bulk in accordance with the length of the proposed electric fence from the provisions made annually and sends to the relevant zonal offices.

Sufficient provisions have been made for the putting up electric fence for the following lengths of each wildlife zone.

**Table No.10 – Putting up electric fence in terms of Wildlife zones during the past few years.**

	2017	2016	2015	2014	Total	Total Percentage
	Km	Km	Km	Km	Km	%
Eastern	33.75	16.5	25	137.1	212.35	15.6
Polonnaruwa	37.5	110	43.5	40	231	17
Anuradhapura	68	40	40	40	188	13.8
Uva	106.8	51	18	07	182.8	13.4
Southern	66	71.7	26	-	163.7	12
North Western	-	07	51.5	-	58.5	4.3
Central	40	23	07	20	90	6.6
Trincomalee	66	-	30	-	96	7.1
Vavuniya/ Kilinochchi	39	43.5	38	18.6	139.1	10.2
	457	362.7	279	262.7	1,361.45	

#### **5.4.3.2 Purchase of electric fence posts and equipment**

5.4.3.2.1 According to the provisions made for the putting up electric fence, posts and equipment require for electric fence are purchased together in terms of the proposed number of Km. The expenditure incurred for the purchase of fence posts and equipment during the past 4 years is as follows.

**Table 11 – Expenditure incurred for the purchase of electric fence posts and equipment during the period 2014 – 2017**

<b>Year</b>	<b>2017</b>	<b>2016</b>	<b>2015</b>	<b>2014</b>
Electric fence equipment	210,364,165	88,045,884	94,735,392	92,193,083
Electric fence posts	60,877,507	103,771,310	92,963,724	40,236,503
Total	271,243,672	191,817,194	187,699,116	132,429,586

5.4.3.2.2 The number of average fence posts uses for the putting up one Km of electric fence has been identified as 51 posts; and the number of angle posts and supporting posts vary in terms of the nature of each fence. In considering the number of fence posts purchased in the previous years, there was a considerable difference between the number of Km of electric fence needs to be put up and the actual number of Km of electric fence put up and accordingly, a large number of posts had remained excess as per details below.

**Table No.12 – Utilisation of electric posts – 2012 and 2013**

	Year 2012	Year 2013
Average number of posts purchased	22,293	38,157
Number of Km enabling to put up	437	748
Number of Km put up as at 31 December of each year	<u>258</u>	<u>252</u>
Actual Km put up	179	496
Percentage	59%	33.7%
Number of posts available as balance	9,129	25,256
Unit price Rs.	2,060	2,060
The Value of the balance posts Rs.	18,805,740	52,027,360

Out of the fence posts purchased in the years 2012 and 2013 only 59 per cent and 33.7 per cent had been utilized respectively for making fence.

- 5.4.3.2.3 Out of the provisions made for putting up electric fence, 57 per cent, 27 per cent and 16 per cent had been spent for the purchase of equipment for electric fence, putting up power and energy cubicles and the clearing the route of electric fence respectively. The Department purchases electric posts and other electrical equipment as bulk in accordance with the length of the proposed electric fence from the provisions made annually and sends to the relevant Zonal offices.
- 5.4.3.2.4 Number of fence posts received by the Assistant Director's Office, South, subjected to audit examination and number of posts issued by that office are shown in Table 13 below.

**Table No.13 – Receipts and issues of fence posts by the Assistant Director's Office South**

	2012	2013	Balance as at 23.06.2014
Balance as at the beginning of the Year	Not computed	4,624	1,076
Receipts	5,441	2,077	4,787
Total Receipts	5,441	6,701	5,863
Issues			
Uva Zone	715	1,805	167
Southern Zone	102	3,820	1,120
Balance Stock	4,624	1,076	4,576

**5.4.3.3 Assignment of the putting up electric fence to the Department of Civil Security**

---

5.4.3.3.1 The approval of the Cabinet of Ministers had been requested to obtain 260 ad-hoc labourers, necessary for the maintenance of the electric fence erected, with the objective of minimizing the conflict between the wild elephants and humans and to make available provisions, a sum of Rs.41 million each per year for the payment of salaries for them, by No.45/2011 and by the Cabinet Memorandum dated 08 December 2011, furnished by the Minister of Agrarian Services and Wildlife, under the topic “Maintenance of Electric Fence erected for minimizing the damages incurred by Wild Elephants”. (Annexure 03) The approval relating to that Memorandum had been granted as follows, by the decision No.എ/1/2299/549/03 and by the decision on 06 January 2012. (Annexure 04)

- (i) It should be inquired by the Ministry on the possibility of obtaining the service of the Farmers’ Organizations of the relevant area and of the Regional Community based Organizations such as “Gam Mithuro” and
- (ii) Discussing with the Secretary to the Ministry on the capability of deploying the members of the Civil Security Forces who live in the relevant areas on the occasions where the above function deemed to be unsuccessful.

5.4.3.3.2 As per those decisions, requests had been made to the Director General of the Department of Civil Security for the maintenance of the electric fence as per No. ১/16/02/02/172 - A and as per the Letter dated 06 June 2012. (Annexure 05)

- 5.4.3.3.3 Instructions had been given to “Entrust the erection, safeguarding and maintenance of all electric fences relating to the Wildlife and the Forest Conservation Zones in the Island, under a proper procedure and regulations, to the Department of Civil Security”, as per the instructions given by the President in the Special District Coordination Committee Meeting held in Hambantota on 19 October 2012. (Annexure 06)
- 5.4.3.3.4 Putting up of 60 electric fences, 1227 km in length, had been entrusted to the Department of Civil Security in the years 2013 and 2014 and a provision of Rs.103.67 million had been given therefor. According to the progress report prepared by the Department of Civil Security as at 30 November 2014, putting up of 18 electric fences to the extent of 341 km had been completed.
- 5.4.3.3.5 As such, it had been informed by No.අ/192/2/1/23 and by the undated Letter referred to all the District Secretaries of the relevant Districts by the Director General of Wildlife Conservation to take action to entrust all the electric fences that are scheduled to be erected by the “Gaja Mithuro” programme, “Dayata Kirula” programme and also, by various projects to the Department of Civil Security and to take action to confer that function to the Department of Civil Security within the year 2013 on the occasion of not being able to complete the works of the electric fences, of which Tenders had been granted, in the year 2012. (Annexure 07)
- 5.4.3.3.6 Based on a general estimate for putting up of 01 kg of electric fence, fence posts, electrical and other instruments had been purchased for the total number of km of electric fence proposed to be put up.
- 5.4.3.3.7 Of the estimates prepared on the basis of cost components of clearing of fence routes, putting up fence, construction of power and energy cubicles and 15 per cent has been deducted and added 10 per cent and 05 per cent for contingencies an administrative cost respectively there to and that sum had been given to the Department of Civil Security. However, it was revealed according to the records of the Department of Civil Security that the expenditure actually incurred by that Department for the completed fences had been very much less than that of the estimate.

5.4.3.3.8 Accordingly, the total estimated amount relates to 5 electric fences, 80.5 Kg in length fully completed by the end of the year 2014 by the Department of Civil Security was Rs.8,824,470 whereas the Department had spent only Rs.1,885,033 for the completion of such fences. Accordingly, the surplus estimate amounted to Rs.6,849,437, representing 75 per cent variance from the actual expenditure.

**Table No.14 – Expenditure incurred by the Department of Civil Security for putting up electric fences.**

Name of Electric Fence	No.of Km	Estimated constructed cost	Actual expenditure incurred by the Department of Civil Security for the completion of work	Savings	Percentage of Savings
Damminna - Kondegam	13	1,340,459	35,840	1,304,619	97
Pasiyawa - Paluwaddana	20	2,916,267	416,963	2,499,304	86
Hathareskotuwa	20	2,863,276	938,873	1,924,403	67
Hunuwilagama - Bogoda	20.5	530,465	321,070	209,395	40
Abhayapura - Konduwatuwana	07	974,003	172,387	551,716	57
Total	80.5	8,624,470	1,885,033	6,489,437	75

5.4.3.3.9 Without being identified the actual length of the electric fences proposed to be put up, cost has been estimated the cost and provisions had been released accordingly. Even though, 60 Km therefrom had been fully completed in 3 electric fences, the overall distance thereof was only 43.1 Km.

**Table No.15 – The estimated length for the putting up electric fences, actually completed length of fence routes and the cost incurred thereon.**

Fence route	Estimated length	Provisions released	Completed fence routes		Percentage of difference of length
			Km	Rs.	
			-----	-----	%
Divulagaswewa - Sinipura	10	1,004,324	05.6	366,665	44%
Namalwatta – Kalyanapura State I	30	3,952,856	26.5	2,000,624	11.7%
Mattalagama	20	2,649,558	11.0	1,209,429	45%
	60	7,606,738	43.1	3,756,429	
	=====	=====	====	=====	=====

5.4.3.3.10 As the putting up of electric fence had been entrusted to the Department of Civil Security, without obtaining the consent of the community and settlement of lands to be fulfilled before putting up the electric fence, certain difficulties had arisen and as such the putting up of the following 11 fences could not be completed even by 31 August 2019.

1. Wandinagala – Karambana
2. Konaketiyawa – Dewalamankada
3. Koholankala – Karambawewa
4. Hungamalaoya North
5. Nikiniyawa
6. Walalhambapura – Mahawatta
7. Mahawatta – Welipitiya
8. Welipitiya – Kattamberi

9. Wilmenna Uraniya (Modara Pelassa)
10. Sadalagama – Ilukpelessa – Muhanetula
11. Aluthganara – Unathawewa

5.4.3.3.11 The erection activities of the electrical fence had been conferred under the purview of the Department of Wildlife Conservation again from the year 2015, based on a discussion held between the two parties on 16 December 2014 and the maintenance and safeguarding of the electrical fence is further being carried out by the Department of Civil Security.

**5.4.3.4 Monitoring the putting up electric fence and purchase of equipment**

---

5.4.3.4.1 Purchase of electric fence equipment and implementation of the putting up electric fence is monitored by the Elephant Conservation Division of the Department of Wildlife Conservation. Quarterly reports in respect of putting up of electric fence by the Wildlife Zonal Offices need to be obtained from the zonal offices, reviewed them and necessary steps need to be taken to expedite the construction work.

5.4.3.4.2 Moreover, the construction work of electric fence assigned to the Divisional Secretariats and to the Department of Civil Security needs to be supervised and followed up by the Department of Wildlife Conservation and expedite the putting up of electric fences as well. An officer of the Department of Wildlife Conservation has been attached to the Department of Civil Security for the coordination of putting up electric fence.


**5.4.3.5 Maintenance expenses of electric fence**

---

5.4.3.5.1 Maintenance of electric fence had been assigned to the Department of Civil Security since 2013 and the following expenses were incurred from the year 2014.

**Table No.16 – Provisions released to the Department of Civil Security for the maintenance of electric fence – 2014 – 2017**

Year	Provisions released
-----	-----
	Rs.
2014	1,860,000
2015	2,058,000
2016	73,511,250
2017	86,596,000




**Picture No.05 - Provisions released to the Department of Civil Security for the maintenance of electric fence – 2014 – 2018**

The above total provisions had been given to the Department of Civil Security for the maintenance of electric fence. The electric fence maintenance expenditure of Rs.1.8 million in the year 2014 had increased to Rs.86.5 million by the year 2017 and it represented 4705 per cent increase as compared with the year 2014.

5.4.3.5.2 By 31 January 2018, 259 of electric fence to the extent of 4,366 km had been handed over to the Department of Civil Security for maintenance.

5.4.3.5.3 In order to maintain the electric fence actively it needs to be checked daily and if trees are fallen or electricity is leaked they need to be daily updated. If not, wild elephants may enter from those places and the electric fence may be completely destroyed. As about Rs.86 million is spent per year for the maintenance of electric fence through the Department of Civil Security, a follow up needs to be done by the Department of Wildlife Conservation to ensure whether this duty is properly done daily.



**Picture No.09 – A build elephant fence is being destroyed by an elephant.**

5.4.3.5.4 Electric fence needs to be satisfactorily maintained and protected, being minimised duty problems by agreement between civil security solders and the wildlife conservation officers in respect of the introduction of a specific methodology relating to the supervision of electric fence and the methodology gives for the duty period of civil security officers, assignment of night shift duties and the system of issuing maintenance equipment.

#### **5.4.4**

#### **Putting up private electric fences**

---

In certain areas in which the Department of Wildlife Conservation had not put up electric fences, private electric fences had been put up for the protection of their cultivated lands and it was revealed that electricity was obtained from various sources therefore.

#### **5.4.5**

#### **Wild Elephants Locomotion Access (Elephant pass)**

---

##### **5.4.5.1**

The wild elephant is purely a tourist animal and they walk through their native and habitual ways. Even though the habitats of elephants are cleaned up for various development works, they do not give up their tourist areas. Therefore, they work on their habitual access roads themselves, even though the people taken action to block their routes. Otherwise, they find new ways resulting the wild elephants walk to villages. Such human activities done in a manner obstructive to elephant pass, may cause human elephants conflict.



**Picture No.10 – Transit of elephants across the road put up in a manner obstruct to elephant pass.**

5.4.5.2 In order to minimise this situation, the identification of wild elephants locomotion access areas (elephant pass) and protection them are the functions of the Department of Wildlife Conservation. Establishment of access ways between the wild elephant conservation zones and special conservation zones can further extent the area requires for wild elephants to a certain extent. A sum of Rs.727,028 had been spent in the year 2016 for the removal of elephant barriers. Only Kaudulla, Minneriya and elephant pass have been identified as access ways and gazetted by gazette notification No.1343/10 of 01 June 2004. (Annexe 06) Furthermore, 16 elephant movement access ways, suitable for allowing the wild elephants to move freely by maintaining forest access ways without human activities had been identified by the project proposal for human elephant conflict management carried out in May 2015. Sixteen such forest access ways so identified but not yet gazetted are as follows.

1. Koholankala – Bundala park and Mattala
2. Unathuwewa – From Mattala to Lunugamwegera
3. Wetahirakanda – From Lunugamwehera to Udawalawa
4. Dahayyagala – From Udawalawa park to bogaha pattiya Forest Conservation
5. Puwakpele – Galoya to Maduruoya
6. Ulhitiya – Maduruoya to Wasgamuwa
7. Hungamala Oya – Maduruoya to Flood Valley
8. Mahawewa – Maduruoya to Flood Valley
9. Rathnella – Victoria, Randenigala, Rantambe to Nucleus
10. Digampathana – Sigiriya to Ritigala and Kahalla Pallekele
11. 5<sup>th</sup> post Kalawewa to Nachchaduwa
12. Nachchaduwa to Mahakandarawa

13. Nachchaduwa to Vilpaththu
14. Suryapura – Somawathee National Park to Chunkadu Forest Conservation
15. Madu Road – Vilpattu to Madu Road Sanctuary
16. Puliyankulama – Vavunikulam to Padaviya

09 and 3 of the above wild elephant locomotion access roads are situated in the lands belong to the Department of Forest Conservation and the Sri Lanka Mahaweli Authority respectively. (Annexe – 07)

Except the sum of Rs.727,028 spent in the year 2016, any money whatsoever had not been spent for the removal of elephant pass barriers.

#### **5.4.6 Organization, implementation and follow up of repulsion of wild elephants**

5.4.6.1 As wild elephants enter into cultivated lands and villages since the alienation of their familiar habitats, provisions have been made by the Department to expel them. The following expenses had been incurred during the past 5 years for the purchase of elephant shot guns and to expel elephants.

**Table No.17 – Expenditure incurred for the repulsion of elephants. 2013 - 2017**

Year	Fire shots		Gigantic shots small		Signal shots		Total	
	Quantity	Expenses	Quantity	Expenses	Quantity	Expenses	Quantity	Expenses
	Units	Rs.	Units	Rs.	Units	Rs.	Units	Rs.
2013	260,000	22,459,500	132,000	8,499,400	163,000	17,444,700	555,000	48,403,600
2014	284,500	27,055,840	150,000	10,451,000	182,500	20,824,720	617,000	58,331,560
2015	360,000	36,652,710	150,000	11,242,500	225,000	27,972,132	735,000	75,867,342
2016	375,500	41,377,802	156,500	13,442,618	234,750	31,796,083	766,750	86,616,504
2017	360,000	27,609,194	150,000	10,023,200	225,000	31,628,772	735,000	69,261,166
Total	1,640,000	155,155,046	738,500	53,658,718	1,030,250	129,666,407	3,408,750	338,480,172

**Table No.18 – Expenditure incurred for the removal of oppressive wild elephants – 2012 - 2016**

Year	Capturing and removing onerous elephants		Expenses incurred for one case
	Quantity	Expenses	
2012	16	6,225,734	389,108
2013	13	2,211,363	170,105
2014	11	3,047,334	277,030
2015	11	1,913,665	173,970
2016	16	4,458,233	278,640
	67	17,856,329	1,288,853

Expenditure on repulsion of elephants and the purchase of gun shots during the year 2016 amounted to Rs.4,458,233 and Rs.86,696,931 respectively. Accordingly, the elephants repulsion expenses and the purchase of gun shots expenses in the year 2016 had increased by 133 per cent and 14 per cent respectively as compared to the year 2013.

- 5.4.6.2 Expenditure on putting up electric fences as well as elephants repulsion had gradually increased since the year 2012.

**Table 19 – Expenses on putting up electric fence and elephants repulsion – 2012 – 2016**

<b>Year</b>	<b>Expenses on putting up electric fence</b>	<b>Expenses on repulsion of elephants</b>
-----		
	Rs.	
2012	177,660,693	49,689,759
2013	209,232,518	50,614,963
2014	195,340,000	61,378,894
2015	275,819,926	77,781,007
2016	239,502,262	91,074,737

#### **5.4.7 Horowpathana elephants detaining centre**

An elephant detaining centre had been established to detain furious elephants in Horowpathana area, 2500 acres in extent.

#### **5.4.8 Putting up live fences**

It was proposed to put up plant barriers for live fence by planting Palmyra, jute, bougainvillea and lime plants. Even though, an attempt had been made to implement the project in conjunction with Udawalawa National Park as a primary experiment of putting up Palmyra fence, this project was failed as Palmyra seeds were not grown and small plants were damaged by insects. Even though, putting up jute fence has been commenced Puttalama District, Small plants had been destroyed by animals like rates and hedgehogs.



**Picture No.11- A live fence**

#### **5.4.9**

#### **Establishment of coordinating committees**

The project report on “Human – elephant conflict Management in Sri Lanka - 2015” (Annexe 10 ) has introduced that the identification of alternative land proposals for persons live in wild elephant movement access ways and sensitive areas require for the minimisation of human – elephant conflict identification of ways on which electric fences need to be put up, resolving existing problems and the establishment of coordinating committees at regional district and national level require for the maintenance and follow up of electric fence.

##### **5.4.9.1**

##### **Establishment of Regional Coordinating Committees**

Regional committees have been proposed to establish as the chairman of the Divisional Secretary and the other members consist of the chairman of the pradeshiya sabha, District Forest Officer, park caretaker or wildlife range security officer, Officer In charge of Police, Environmental Officer, Mahaweli Authority, Department of Agrarian Services, Civil Security Force, Land Officer, representatives of Farmers Associations and Environmental non-government organizations. The coordinating of the Regional Committee needs to be carried out by the area Assistant Director of Wildlife or an officer nominated by him. Action had not been taken to establish these committees separately and it was revealed that functions of these committees are carried out at the same meetings of the existing regional Agricultural Committees being allocated the time for this purpose as well.

#### **5.4.9.2**

#### **District Coordinating Committee**

---

District Coordinating Committees need to be established with the head of the District Secretary and the heads of all partyed institutions need to be taken part as members of such committees. If any problem which could not be solved at the regional committee, it can be resolved at this meeting. This committee needs to be coordinated by the Zonal Assistant Director of Wildlife. A special District Coordinating Committee for this purpose only had not been established and it was revealed that this task is also carried out on the same date, the District Agricultural meeting is held by allocating time for this purpose as well.

#### **5.4.9.3**

#### **National level coordinating committee**

---

The National Committee consists of the representatives of relevant Ministries and Departments. This needs to be commenced with the membership of representatives of institutions comprising Ministry of Sustainable Development and Wildlife, Ministry of Environment, Ministry of Defence, Ministry of Public Administration, Ministry of Lands and Land Development and related Departments comprising Wildlife Conservation, Forest Conservation, Irrigation, Agriculture, Railways, Civil Security and other institutions comprising Mahaweli Authority, Road Development Authority, Disaster Management Centre. It was also introduced that the Director General of Wildlife needs to coordinate the national level committee, but action had not been taken to establish this national level coordinating committee even by 31 October 2019.

#### **5.4.10**

#### **Staff of the Department of Wildlife Conservation**

---

##### **5.4.10.1**

The approved cadre of the Department of Wildlife Conservation as at 20 December 2017 amounted to 2,331 and there were 536 vacancies. Even though, 57 management level posts had been approved for performing administrative functions, the actual cadre of those posts at present was 23. There were 34 vacancies representing as high as 56 per cent.

**Table 20 – Approved and actual cadre – Managerial posts**

Post	Approved	Actual	Vacancies
1. Director General	*01	0	01**
2. Director (SLSS)	*02	0	02
3. Director (SLHS)	01	0	01
4. Assistant Director (SLAS)	02	0	02
5. Assistant Director (SLSS)	*30	05*/*	25
6. Accountant	02	01	01
7. Engineers	02	01	01
8. Veterinarian	17	16	01
	-----	-----	-----
	57	23	34
	=====	=====	=====

5.4.10.2 Despite, fulltime officers require for posts, the existing officers have been appointed as acting basis for vacant posts in addition to their normal duties of substantive posts as detailed below.

Temporary post	Substantive post
Director General (Acting)	Deputy Director (Law Enforcement)
Director Operations (Covering up duties)	Deputy Director (Natural Resources Management)
Deputy Director (Planning and Information Technology) covering up duties and Deputy Director (Law Enforcement) covering up duties.	Assistant Director (Planning)
Deputy Director (Elephants Conservation) performance of duties	Assistant Director (Elephants conservation)

The approved cadre of the Sri Lanka Scientific Service is 33 but the actual cadre is 05. Accordingly, 27 officers in the Sri Lanka Scientific Service and 06 officers in the other services had fallen vacant.

## **6. Observation**

---

### **6.1 Implementation of the national policy on wild elephant conservation and management**

---

6.1.1 As a remedy to the human-elephant conflict, the Cabinet of Ministers had given approval on 20 September 2006 for the implementation of the national policy on wild elephant conservation management to the Department and a policy statement had been promulgated. However, strategies in respect of the following policies and other policies introduced therein had not been formulated.

6.1.1.1 Even though, an attempt had been made to name the Mattala Management Elephant Reserve as a pilot project since the year 2011 under the establishment of Management Elephants Reserve (MER) it was failed to promulgate it as a MER.

6.1.1.2 Under the habitats management, widening the elephants habitats had been done being removed teak, turpentine and lantana trees, it was observed that it was failed to perform this task satisfactorily as teak and turpentine trees had not been cut and removed.

6.1.1.3 Even though, it was identified that the establishment of “pre-warning alarm systems” for small farms as a pre-protection measure, for the protection of crops and properties from wild elephants was a more effective method, it was observed that action had not been taken to make aware of the people about this system.

- 6.1.1.4 Even though, sufficient officers had been attached to the elephant control units established in areas where human-elephant conflict exist largely at the commencement of these units, subsequently, due to dearth of officers in the Department of Wildlife Conservation, transfer of officers who were attached to those control units, it was observed that functions of the elephant control units had become insufficient.
- 6.1.1.5 Even though, a considerable number of families had been removed from the remote areas where wild elephants are loitering greatly, this task could not be successfully achieved due to non-implementation of policy decisions appropriately and lack of co-operation of the political authority and as such all effected families could not be removed.
- 6.1.1.6 As the functions of ‘Gaja Mithuro’ rural committees established in the areas of human-elephant conflict are not regularly monitored it is observed that such committees had become inoperative by now.
- 6.1.1.7 Even though, the Department of Wildlife Conservation conduct various awareness programmes, in respect of the complexity of the human-elephant conflict through schools and community organizations, it cannot be seen that those programmes are not conducted having being planned at a specific methodology and observed that it had not been carried out through school curriculum with widened educational programmes.
- 6.1.1.8 It was observed that giving punishments being charged against culprits in respect of the encroachment of elephant conservation areas, killing and making injuries to elephants are very slow having being enforced the existing laws in respect of elephants.
- 6.1.1.9 The Department of Wildlife Conservation had not made a sufficient attempt to fulfilling the conditions, when such conditions are not fulfilled and breached in respect of elephant conservation in carrying out development project in the country.

6.1.1.10 Without the sanction of the Director General of Wildlife Conservation, a range security officer had issued letters by giving approval for a grand scale soil excavation project within the Mattala Management Elephant Reserve and given the opportunity to excavate soil.  
(Annexe 09) (Audit query No.SIN/A/PC/E/2017/14 of 28 December 2017)

6.1.1.11 Except the introduction of an insurance scheme for children of the affected families as a strategy, finding the ability to initiate an insurance indemnity scheme, in collaboration with the police and private assistance, a suitable procedure had not been identified to implement the other strategies out of the policies introduced.

## **6.2 Putting up the live fence**

---

6.2.1 It was observed that action had not been taken to promote the putting up of live fence by identifying and minimising challenges and limitations for the putting up live fence as a wild elephant barriers.

6.2.2 Even though Palmyra fence and jute fence as live fences could not be grown island wide it was observed that action had not been taken to promote live fences even in grow able areas.

## **6.3 Establishment of co-ordinating committees**

---

Even though it was recognized that the establishment of co-ordinating committees at Regional, District and National levels to settlement of problems requires for the minimisation of human-elephant conflict, it was observed that action had not been taken to establish such committees.

## **6.4 Establishment of wild elephants locomotion access ways (elephant pass)**

---

- 6.4.1 In order to allow the wild elephants freely move, only 3 elephant access ways had been published by gazette notifications by September 2019. According to the project proposal for the human-elephant conflict management in May 2015 another 16 projects had been identified and 07 of them have been surveyed by now but none of the access ways had been promulgated up to now.
- 6.4.2 Wild elephants enter into villages due to encroachments, extension of cultivated lands, construction of hotels and roads by obstructing wild elephant access ways without environmental study and a proper approval. However, the Department of Wildlife Conservation and the Ministry of Environment had failed to prevent such constructions before making them.
- 6.4.3 Out of 16 identified wild elephants movement access ways, the land area with 12 access ways, 348 sq.km in extent belong to the Department of Forest Conservation and Mahaweli Authority of Sri Lanka. Since that land does not belong to the Department of Wildlife Conservation, it was observed that the publication of such wild elephants movement access ways by gazette notification had been delayed.

## **6.5 Putting up electric fences**

---

- 6.5.1 Without taking action to minimise land problems and public protestations by the implementation of a method of presenting village committee requests for the approval of the Director General of Conservation of Wildlife, according to the requirement of the putting up electric fence through the zonal wildlife officers with the recommendations of the Divisional Secretary/ District Secretary, electric fences have been put up on political and personal requirements. It was also observed that the proposed limits of electric fences had been changed without approval and as such, it was observed that electric fences are not put up according to the requirement, and therefore public protests may arise.

- 6.5.2 In using lands belong to public entities like the Department of Wildlife Conservation, Department of Conservation of Forest, Mahaweli Authority, Divisional Secretaries and District Secretariats for the putting up of electric fences, concurrence of all these institutions needs to be obtained. As the relevant concurrence is not obtained due to non-availability of a proper co-ordination between them, it was observed that there were instances where delays in putting up electric fences halted halfway and completely abandoned the putting up of electric fences. Even though the putting up, maintenance and protection of electric fence had been entrusted to the Department of Civil Security since 2012 in accordance with the instructions of the President and the approval of the Cabinet of Ministers, putting up electric fence had been withdrawn from the Department of Civil Security since the year 2015 without a cabinet approval or any specific order.
- 6.5.3 After keeping the Department of Civil Security away from putting up electric fences, action had not been taken to get back the provisions given for electric fence not put up, as at 31 December 2014 having being identified them.
- 6.5.4 A formal estimate indicating the expenditure to be incurred for the putting up of electric fence in considering the nature, geographical location, length of electric fence of each fence proposed to be put up, required electric instruments, number of timber post required etc., and the cost thereon had not been prepared.
- 6.5.5 It was observed that the provisions released to the Department of Civil Security for putting up electric fence had been very much less than the actual expenditure incurred for putting up fence by the Department of Civil Security. Accordingly, the Department of Wildlife Conservation had overestimated the expenditure.

- 6.5.6 The total estimated amount relates to the 05 electric fences completed by the Department of Civil Security for 80.5 Km was Rs.8,824,470 whereas the Department of Civil Security had spent only a sum of Rs.1,885,033 for the full completion of construction work. Accordingly, the over estimation was Rs.6,849,437 representing a variance of 75 per cent of the actual expenditure.
- 6.5.7 Before being released provision/ money to the Department of Civil Security, a memorandum of understanding needs to be entered into, being determined the responsibility of each party and stating the nature, objectives and targets of the expected task. Nevertheless, such an agreement had not been entered into.
- 6.5.8 Furthermore, an agreement stating that the date of commencement of each purpose, the date of completion, construction specifications and conditions etc. in releasing provision for each task needs to be entered into. However, such agreements had not been entered into with the Department of Civil Security.
- 6.5.9 Before putting up the electric fence, it had not been named after being specifically identified its length, beginning and end places and it was observed that the same electric fence had been introduced by different names by the Head office of the Department of Wildlife Conservation, its zonal offices and the Department of Civil Security. In certain occasions, it was observed that one name for an electric fence, 60 Km. in extent had been used and subsequently, it was divided into parts about 20 Km in extent and remained by changing the first name.
- 6.5.10 Since the introduction of a similar name of varied electric fences in each year, there may be a possibility of causing discrepancy being put up an electric fence again which had already been put up.

- 6.5.11 It was observed that provisions had been released, having being estimated without identifying the correct lengths of electric fences. Even though, 3 electric fences estimated as 60 Km. had been fully completed but their actual total lengths were 43.1 Km. Accordingly, action had not been taken to get back the release of over estimated provision of Rs.4,030,309 related to 16.9 Km.
- 6.5.12 Even though, the putting up of electric fence has been entrusted to the Department of Civil Security or to the Divisional Secretaries, there were instances observed that putting up electric fence had not been done as specified as the Department of Wildlife Conservation had not carried out preliminary work and adequate supervision.
- 6.5.13 Without being considered the progress of work done, the total estimated value, including 10 per cent for contingencies and 5 per cent of administrative expense of the estimated cost had been released to the Department of Civil Security
- 6.5.14 In putting up electric fences by the Department of Civil Security and the District Secretariats, the Department of Wildlife Conservation buy fence equipment and electric posts out rights and send them to the relevant areas and the financial provisions are also released to relevant institutions outright through expenditure heads. Sometimes electric fences are not put up due to various reasons but according to the expenditure items of the Department of Wildlife Conservation 100 per cent expenditure was incurred despite certain electric fences were actually not put up. Action had also not been taken to get the excess provision back to the Department, as observed in audit.
- 6.5.15 Even though, the construction of the proposed electric fences had not been carried out due to various reasons, fence equipment, electric posts had been purchased, they had been stacked in the zonal offices.

- 6.5.16 In ordering equipment and electric posts require for electric fences, purchases had not been made by calculating the actual requirement of equipment and electric posts after being obtained the surplus stock available in the zonal offices of the Department of Wildlife Conservation.
- 6.5.17 Certain instances observed that the warranty period of some electrical equipment like energizer batteries, solar cells etc. was about to lapse due to keep this equipment excessively without being utilized.
- 6.5.18 There was no system of taking over/ handing over of electric posts by a responsible officer, having being examined whether these posts are up to the specific standard and the fence posts had not been classified as corner posts, fence posts and prop posts. Similarly, it was observed in the examination of stock books in certain zonal offices that an improper stock register was maintained and as such receipts, issues and balance stock could not be correctly computed. Registers indicating the handing over of other equipment to the Department of Civil Security had also not been satisfactorily maintained.
- 6.5.19 A test check carried out in respect of the standard of fence posts supplied by the State Timber Corporation observed that the circumference of certain posts was not up to the specific standard. Out of 1,975 posts stacked in the Walliammer Range Office, 842 posts were not in accordance with the specific standard.
- 6.5.20 Even though, 57 per cent of the provisions made for putting up electric fence had been spent for the purchase of equipment it was observed that certain electric fences had not been put up due to land problems and public protests.

- 6.5.21 The elephant conservation division of the Department of Wildlife Conservation purchases equipment and monitors the implementation of putting up electric fences and the Wildlife zonal offices put up electric fences. However, steps had not been taken to expedite the construction work having being brought the progress reports on construction works monthly and quarterly and being reviewed them.
- 6.5.22 Supervision and the follow up of construction work of electric fence given to the Department of Civil Security and the Divisional Secretaries had not been properly carried out by the Department of Wildlife Conservation. Being obtained monthly and quarterly progress reports, in respect of putting up electric fence, action had not been taken to expedite the construction work of electric fences. Even though, an officer of the Department of Wildlife Conservation has been retained in the Department of Civil Security for the coordination of putting up electric fence, it was observed that he also does not do sufficient coordination in respect of putting up electric fences.
- 6.5.23 It was observed that some persons in certain areas had put up unauthorized electric fences but it was not observed that the Department of Wildlife Conservation does not monitor or check to ensure what energy source obtains for such electric fences and whether the existing voltage is within the specific standards. A specific method had not been introduced to monitor this type of private electric fences.
- 6.5.24 The electric fence needs to be checked daily to ensure whether it maintains actively. Even though, a sum of Rs.86 million is spent annually through the Department of Civil Security for the maintenance of electric fence, the Department of Wildlife Conservation does not do any follow up action to ensure whether this task is fulfilled daily.
- 6.5.25 Since the Department of Civil Security had not accepted the supervision of electric fence, 100 km in length, put up in the years 2016 and 2017, it was completely destroyed.

- 6.5.26 As Civil Security soldiers employed for the supervision of electric fence are not under the control of the officers of the Department of Wildlife Conservation and those soldiers are employed for the projects of the Department of Civil Security, it was observed that the electric fence had not been daily supervised and maintained as specified.
- 6.5.27 Since the cleanliness of both sides of the electric fence is an essential necessity, the soldiers of the Department of Civil Security had used weed-killer to destroy wild plants which touch electric vires. However, it was observed that it is contradictory to Section 6(1)(2) of the Wildlife Ordinance.
- 6.5.28 In certain occasions sub-standard power lines were located in some electric fences already put up, electric posts were not put up with a standard depth, no specific voltage, live power lines were not put up with the specific height of 1 ½ feet above the earth. As these electric fences had not been put up in accordance with the above standards and specifications it was observed that they were attacked and destroyed by wild elephants.
- 6.5.29 The fence had not been put up in a specific height by using pillars and brackets and it was connected with trees in certain places. In the park limit inside the electric fence within the north boundary of Lunugamwehera park and inside the Demodara main electric fence it was observed that cattle sheds were put up within the elephants loitering areas and fence posts had also been used for those cattle sheds.
- 6.5.30 A provision of Rs.3,763,315 had been released on 07 August 2015 for the putting up Sandagalagama, Ilukpelessa, Mahanetula electric fence for 24 Km. As the land issues had not been settled before being released provisions, it could not be fulfilled even by September 2016. Furthermore, before being settled land problems, procurements therefore had been carried out and an entity had also been selected to award the contract.

- 6.5.31 It was planned to put up an electric fence from Aluthganara to Unathuwewa, 60 Km in extent in the year 2014 under 6 stages. Even though, action had been taken to put up this electric fence having being cleared all 6 stages part by part up to the extent of 19.5 km, it could not be completed even by September 2016 due to land problems. Accordingly, the expenditure of Rs.3,233,982 incurred thereon in the year 2014 had become fruitless expenditure. Even by 31 December 2018, only 49.6 km of this electric fence had been put up.
- 6.5.32 Without fulfilling pre-arrangements in putting up the electric fence such as obtaining community sanction and the settlement of land issues, this task had been assigned to the Department of Civil Security. Therefore, it was observed that there were disputes with the community who suffers from human-elephant conflict.
- 6.5.33 It was observed that electric fence equipment valued about Rs.22,746,196 had remained idled and under-utilized in the office and range offices.
- 6.5.34 Even though the expenditure incurred for putting up elephants fences during the post 5 years had gradually increased and the expenditure to be incurred to drive away elephants should have been decreased, expenditure on driving away elephants had also gradually increased.
- 6.5.35 A proper books and records in respect of purchase and issue of gun shots are not maintained, no written request is made in receiving gun shots, there were differences between the book balances and physical balances, use of explosives without appropriate control and supervision and it was observed that there may be a risk of misusing explosives.

## **6.6 Food issues of wild elephants**

---

- 6.6.1 Due to widely expansion of many aggressive plants such as lantana and Podisingho muram in the forest reserves which are not eaten by wild elephants it had hindrance to grow plants which are eaten by wild elephants and as such it was observed that there was a shortage of elephants foods within the forest. A proper system to expand the plants which are eaten by wild elephants by removing aggressive plants had not been introduced by the Department.
- 6.6.2 Due to shortage of foods within the forest wild elephants use to eat garbage and it threats to the life of wild elephants. Even though, there is a cabinet decision in respect of putting up electric fence to prevent entering wild elephants into garbage disposal areas it was observed that sufficient action had not been taken thereon with the participation of local authorities.

## **6.7 Elephants detaining centres**

---

- 6.7.1 In putting up electric fence in the Horowpathana elephant detaining centre, its quality issues had arisen. About 30 violent elephants detained therein had run away but no action had been taken to identify the reasons therefore. The Department had failed to take sufficient steps to protect elephants and villagers, when violent elephants rampage into villages.

## **6.8 General Observations**

---

- 6.8.1 After wild elephants census conducted in the year 2000, another census had been conducted in the year 2011, after 11 years. Even though, 9 years had lapsed since 2011, no action had been taken to conduct a census, up to now.
- 6.8.2 According, to the information of the past 5 years, the amount of money spent annually to minimise human-elephant conflict is increasing but elephant – human deaths are also gradually increasing. The annual expenditure had increased by 49.2 per cent in the year 2016 as compared with that of the year 2013, but human and elephants deaths had also increased by 11.6 per cent and 17.0 per cent respectively.

- 6.8.3 As 3 zones of East, Polonnaruwa and Anuradhapura had recorded more human elephants deaths, no attention was paid to minimise human elephant deaths in those zones (Paragraph 5.6.3)
- 6.8.4 Even though 55 per cent of the total conflicts had reported in the wildlife zones of Anuradhapura, Polonnaruwa and Eastern Zone which have more human elephant conflicts during the past 4 years, only 46 per cent of the total provision had been made for the putting up of electric fences. Accordingly, it is observed that sufficient provision had not been made for the said areas (Paras:5.6.3 & 5.6.4)
- 6.8.5 It was observed that out of 971 elephant deaths reported during the past 4 years, 50 per cent been done purposely by the people and the elephant deaths caused by rail accidents which are discussed mostly in media represented about 4 per cent.
- 6.8.6 As the service scandal arises due to existing vacancies in the Department of Wildlife Conservation there is no decision making abilities and this has become a direct factor in the minimisation of human-elephant conflict. Furthermore, the Department had to get the work done by 5 officers which are the duties of 33 vacant positions. Therefore, one officer had to perform the duties of several posts and as such the decision making process depends on the 5 officers.

## **7. Recommendations**

---

- 7.1 Having being formulated strategies for the implementation of National Policy on elephants conservation approved by the Cabinet of Ministers on 20 September 2006, action needs to be taken to implement it and find solution for the human elephant conflict expeditiously. (Paragraph 6.1)
- 7.2 Steps need to be taken to remove obstructions exist in the Department of Wildlife Conservation for the publication of all wild elephant movement access roads through the gazette notification available island wide, including elephants access roads, 348 sq Km in extent lead across the lands belong to the Department of Forest Conservation and the Sri Lanka Mahaweli Authority. (Paragraph 6.4)

- 7.3 In order to walk wild elephants without any hindrance, elephant locomotion access roads have to be put up and the implementation of a system, enabling the wild elephants to change without any casualties, in agreement with Sri Lanka Railways to minimise elephant deaths caused by rail accidents and to introduce guidelines to be followed in railway running in the wild elephant loitering areas. (Paragraph 6.4)
- 7.4 Requests on the requirement of putting up electric fence, village committee requests need to be sent to the Director General of Wildlife Conservation through zonal wildlife offices with the recommendations of the Divisional Secretary/ District Secretary in an appropriate method.
- 7.5 Putting up electric fence needs to be commenced only after settlement of external problems like land issues, public protests etc. (Para 6.5.1)
- 7.6 In putting up electric fence, the Director General of Wildlife Conservation needs to have direct relationship with the secretaries of the relevant ministries and Heads of institutions in respect of protests and problems when lands belong to the Department of Forest Conservation, Mahaweli Authority, Divisional Secretaries, District Secretaries are used for electric fences and resolve the problems expeditiously. (Para 6.5.2)
- 7.7 Action needs to be taken to make more provisions for the minimisation of human-elephant conflicts by paying more attention to areas which have more conflicts, formulation of specific standards in putting up electric fences and formulation of a formal system, when putting up of electric fences is given to external parties. (Para 6.5.6)
- 7.8 Maintain a better stock control system in respect of electric fence equipment in wildlife zonal offices and purchase of equipment and fence posts needs to be effected only after being verified the existing stock and decided only required quantity to be purchased accordingly (Para 6.5.18)

- 7.9 A regular supervisory methodology needs to be formulated by the Department of Wildlife Conservation in respect of maintenance and protection of electric fence by the Department of Civil Security and an appropriate methodology needs to be formulated for the prevention of any official disputes arise between the offices of the Department of Wildlife Conservation and the Department of Civil Security through the heads of institutions (Para 6.5.22)
- 7.10 In order to maintain the electric fence actively, it should be daily checked and if it becomes inactive due to various reasons such as attack by elephants, broken down branches of trees, power leaking etc. or decrease of required voltage. If they are not updated, wild elephants may walk through those places to villages and also destroy the entire electric fence. Therefore, a methodology needs to be formulated to check whether the electric fence is always in active condition. (Para 6.5.23)
- 7.11 It is recommended that it is appropriate to put up live fence by identifying and minimising limitations and challenges to put up live fences in promoting the putting up Palmyra fences, jute fences etc. as elephant barriers. (Para 6.2)
- 7.12 A general procedure needs to be formulated in respect of disposal of waste having discussions with local authorities and to put up elephant barriers to prevent the elephants come to ear waste (Para 6.6.2)

Sgd./W.P.C. Wickramaratne  
Auditor General

W.P.C. Wickramarathne

Auditor General

20 July 2020





M. R. Moshan  
Wild life from  
Flying Squ

1937 අංක 2 දරණ

වන සත්ව හා වෘක්ෂාලතා ආරක්ෂක ආයුධනත

(469 වන අධිකාරය)

1942 අංක 31 දරණ සංශෝධිත ආයුධනත

1944 අංක 12 දරණ සංශෝධිත ආයුධනත

1945 අංක 12 දරණ සංශෝධිත ආයුධනත

1949 අංක 38 දරණ සංශෝධිත පනත

1964 අංක 44 දරණ සංශෝධිත පනත

1970 අංක 1 දරණ සංශෝධිත පනත

1993 අංක 49 දරණ සංශෝධිත පනත

2009 අංක 22 දරණ සංශෝධිත පනත

දෙන සංශෝධිත පනත්වලින් සීදුකර ඇති සංශෝධන අයුලන් සාරමින් මෙම ආයුධනත වන සත්ව හා වෘක්ෂාලතා ආයුධනත දායාතයනය කිරීම සඳහා පමණක් කතුවරයා විසින් සම්පාදනය කර ගුත්. අධිකරණමය කටයුතු සඳහා හාවිත කිරීම පිණිස තොගේ.

"ඉ ලංකාවේ වන සතුන් හා විශ්වලතා සහ ඒවායේ වාස තුළු ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ද; එම වන සතුන් හා විශ්වලතා සහ ඒවායේ වාස තුළු වාණිජ ලෙස සහ වෙනත් ආකාරයකට අනිභි ලෙස ප්‍රයෝගනයට ගැනීම වැළැක්වීම සඳහා ද; ඉ ලංකාවේ පෙළව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා ද; රට සම්බන්ධ හෝ රට ආනුෂ්ංගික කාරණා සඳහා ද විධිවිධාන සලැස්වීම සඳහා වූ ආයුපනතකි."

(1938 මාර්තු මස 01 වන දින)

1937 අංක 2,
1942 අංක 31;
1944 අංක 12,
1945 අංක 12,
දරන ආදා පනත
1949 අංක 38,
1964 අංක 44
1970 අංක 1,
1993 අංක 49,
2009 අංක 22
දරන පනත

- මේ ආයුපනත වන සත්ව හා විශ්වලතා ආරක්ෂක ආයුපනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

1 වන කොටස

### ජාතික රක්ෂිත තුම් හා අභය තුම්

ඩුම් ප්‍රභු මෙරුදායු  
ව්‍යාපෘති ඇත්තා ප්‍රභු මෙරුදායු  
ව්‍යාපෘති ඇත්තා ප්‍රභු මෙරුදායු  
ව්‍යාපෘති ඇත්තා ප්‍රභු මෙරුදායු

- (1) අමාත්‍යවරයා විසින්, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නීයමයක මාරුගයෙන්, රජයේ යම් නියෝගීත තුම් ප්‍රදේශයක් මේ ආයු, පනතේ කාරුයයන් සඳහා ජාතික රක්ෂිත තුම්යක් ලෙස ප්‍රකාශයට පත්කළ හැකි අතර ඒ නියමයේ ම මාරුගයෙන් හෝ අනුරුදුව ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක මාරුගයෙන් එකී ජාතික රක්ෂිත තුම්ය සම්පූර්ණයෙන් ම හෝ ඉන් යම් නීයෝගීත කොටසක් -

ජාතික රක්ෂිත තුම්, තහනම් අඩවි, ජාතික උද්‍යාන, ස්වභාව රක්ෂිත තුම්, වන පිවිසුම්, සමුද්‍ය ජාතික උද්‍යාන, සමුද්‍ය රක්ෂිත උද්‍යාන, සිමාන්තරික කළාප සහ අභය තුම්

- (අ) තහනම් අඩවියක් ; හෝ
- (ආ) ජාතික උද්‍යානයක් ; හෝ
- (ඇ) ස්වභාව රක්ෂිත තුම්යක් ; හෝ
- (ඈ) වන පිවිසුමක් ; හෝ
- (ඉ) සමුද්‍ය ජාතික උද්‍යානයක් ; හෝ
- (ඊ) සමුද්‍ය රක්ෂිත ප්‍රදේශයක් ; හෝ
- (උ) සිමාන්තරික කළාපයක්.”

(1993 අංක 49)

(2009 අංක 22)

එලය ප්‍රකාශයට පත් කළ තුළුකිය.

- (2) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නීයමයක මාරුගයෙන් ලංකාව ඇතුළත (ජාතික රක්ෂිත තුම්යක්

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආයුධපනත

ලෙස ප්‍රකාශීත ඉඩමක් නොවන) යම් නිශ්චිත තුළු ප්‍රදේශයක් මේ ආයුධ පනතේ කාර්යයන් සඳහා අහය තුළීයක් හෝ වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කළ යුතුය.

(2අ.) මේ වගන්තියේ (1) වන උපවහන්තිය සහ (2) වන උප වගන්තිය යටතේ සාදන ලද යම් නියමක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබේ ඒ අනුමතය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයේ පළකරනු ලැබුවහොත් මිස බලාත්මක නොවිය යුතුය.

(3) අහය තුළීයක් හෝ වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශීත ප්‍රදේශයකට රජයේ ඉඩම් හා රජයේ ඉඩම් නො වන ඉඩම් යන දෙවරුගේ ම ඉඩම් ඇතුළත් විය හැකිය.

(4) (අ) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළකරනු ලබන නියමයක් මාරුගයෙන්, නිශ්චිතව සඳහන් දිනයක සිට -

- (i) යම් ජාතික රක්ෂිත තුළීයක හෝ අහය තුළීයක සිමා පුළු වගයෙන් වෙනස් කිරීම කරනු ලැබිය හැකිය.
- (ii) යම් ජාතික රක්ෂිත තුළීයක හෝ යම් ජාතික රක්ෂිත තුළීයක කොටසක් ජාතික රක්ෂිත ප්‍රදේශයක්ට තිබීම අවසන් වන බව;
- (iii) යම් අහය තුළීයක් හෝ අහය තුළීයක කොටසක් අහය තුළීයක් ව තිබීම අවසන් වන බව;
- (iv) එක් පංතියක ජාතික රක්ෂිත තුළීයක් වෙනත් පංතියක ජාතික රක්ෂිත තුළීයක් වන බව

ප්‍රකාශයට පත් කළ හැකිය.

(අ) මේ වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් කරනු ලබන කිසිම නියමයක්, පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබේ ඒ අනුමතය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබුවහොත් මිස, බලාත්මක නොවිය යුතුය.

(5) ජාතික රක්ෂිත තුළීයක හෝ අහය තුළීයක හෝ වන අලි කළමනාකරණ රක්ෂිතයක හෝ මායිම් වෙනස් කිරීම හෝ එම ජාතික රක්ෂිත තුළීය, අහය තුළීය හෝ වන අලි කළමනාකරණ රක්ෂිතය අහෝසි කරන අවස්ථාවකදී, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් කළ යුතු අතර එම යෝජිත වෙනස්කමෙන් සිදු විය

වන සත්ව හා වෘක්ෂලතා අ

ඡාරී පැවිසරික බලපැමු පිළිබඳ විමර්ශ පැවත්‍ර විය යුතු ය.

එම අමාත්‍යවරයා විසින් යම් වෘක්ෂලතාව හෝ අහය තුළීයකට අදාළ ය.

2අ.(1) නියම කරනු ගෝප දේශ මත ලද තුළීයක් සඳහා අධ්‍යාපන පත් කරනු ලබන කම්ටුවක් විසින් ස පිළියෙල කරනු ලැ

(2) අමාත්‍යවරයා අවස්ථානුගත කරු නියමයක් මැයින් ස අවශ්‍ය වන යම් ජාතික තුළීයක් හෝ යම් රක්ෂිතයක් නියමයේ ලැබිය හැකිය.

(3) ආයුධ පන පිළියෙල කරන ලද අමාත්‍යවරයාගේ අර්ථ විසින් පිටසන් කළ

(4) (අ) අධ්‍යක්ෂ අනුමැති සැලැස් හෝ උරු හැකිය;

(ආ) සියලු ක්‍රියාත්මක ජනරාල්

ලබන අනුව ජ එම ක්‍රියාත්මක අව්‍යුත්

හැකි පාරිසරික බලපෑම් පිළිබඳ වීමරුගනයක් ද එම අධ්‍යාපනයට අයුළුන් විය යුතු ය.

(6) අමාත්‍යවරයා විසින් යම් වන අලි කළමනාකරණ රක්ෂිතයකට හෝ අහය තුමියකට අදාළ නියෝග සාදනු ලැබේය හැකි ය.

2අ.(1) නියම කරනු ලැබේය හැකි යම් මාරු ගෝප දේශ මත පදනම්ව, යම් ජාතික රක්ෂිත තුමියක් සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරනු ලබන කළමනාකරණ සැලසුම් කම්ටුවක් විසින් කළමනාකාර සැලැස්මක් පිළියෙළ කරනු ලැබේය හැකි ය.

ජාතික රක්ෂිත  
තුමිය සහ අහය  
තුමිය සඳහා  
කළමනාකරණ  
සැලසුම්  
(2009 අංක 22)

(2) අමාත්‍යවරයා විසින් පවත්නා අවස්ථානුගත කරුණු සැලකිල්ලට ගනිමින් නියමයක් මගින් කළමනාකරණ සැලැස්මක් අවශ්‍ය වන යම් ජාතික රක්ෂිත තුමියක්, අහය තුමියක් හෝ යම් වන අලි කළමනාකරණ රක්ෂිතයක් නියමයක් මගින් නිශ්චිතව දක්වනු ලැබේය හැකිය.

(3) ආයු පනතේ විධිවිධාන අනුව පිළියෙළ කරන ලද කළමනාකරණ සැලැස්ම අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පිටසන් කළ යුතුය.

(4) (අ) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව කළමනාකරණ සැලැස්මක් සංශෝධනය කිරීම හෝ වෙනස් කිරීම කරනු ලැබේය;

(ආ) සියලු කළමනාකාර සැලසුම් ක්‍රියාත්මක කිරීම අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සාදනු ලබන අනුමත සැලැස්මක්ට අනුව නියාමනය කළ යුතු අතර, එම කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන දින සිට අවුරුදු පහක කාලයක් ඇතුළත

එය ඇගැයීමට හාරනය විය යුතුය.

(අ) අලුත් කළමනාකරණ සැලැස්මක් පිළියෙල කිරීමට ඇති අවස්ථාවක, එය මේ වගන්තියේ විධිවිධානවලට අනුකූලව පිළියෙල කළ යුතු අතර, (ආ) ඒදීයේ සඳහන් අවුරුදු පහක කාල සීමාව ඉකුත් වීමට පෙර එය පිළියෙල කොට පිටසන් කරනු ලැබිය යුතුය.

(ඇ)

(ඉ)

(3) ග

ව්‍ය මාර්ග  
කළ නිෂ2 ඇ. (1)  
රක්ෂිත එ  
සේවා එ  
අධ්‍යක්ෂ  
සැලසීම්  
සිදු නෙ  
එම ජාත  
පැමිණෙ  
සැලසීම  
සැලැස්ම(2) අද  
ජාතික  
තුළදී, එ  
පරිපාල  
කළමනා2 ඇ. (1)  
රක්ෂිතය  
රජයේ එ  
අධ්‍යයන  
පයින් ඒ  
ගමන් දී  
ප්‍රයෝග  
යම් අනු  
තුළ ඇත්  
මංපෙන්

2 ආ. (1) කළමනාකරණ සැලැස්මක් යටතේ ව්‍ය මේ ශ්‍රීයාකාරකමක් ශ්‍රීයාත්මක කිරීමට සහ බලාත්මක කිරීමට පෙර එම කළමනාකරණ සැලැස්මෙන් වනසතුන් සහ වෘක්ෂලතාවලට ද ඒවායේ වාසන්ත්වලට ද සිදු විය හැකි බලපැමි පිළිබඳ තක්සේරුවක් ලබා දෙන ලෙස නියම කරනු ලැබිය හැකි ය.

(2) එවැනි ශ්‍රීයාකාරකමක් බලපැමි තක්සේරු කිරීම පිළිබඳ වාර්තාවට පහත සඳහන් කරනු ඇතුළත් විය යුතු තමුන් එම වාර්තාව එම කරනුවලට සීමා නොවිය යුතු ය. -

(අ) බලපැමි සිදු වන සත්ව සහ ගාක විශේෂ සහ, ඒවායේ වාස භුමි පිළිබඳ විස්තරයක් සහ ඒවාට තර්ජන සිදු විය හැකි ප්‍රමණය පිළිබඳ විස්තරයක් ද ඇතුළත් වනසතුන් හා වෘක්ෂලතාවලට පවත්නා බලපැමි හෝ අපේක්ෂිත බලපැමි පිළිබඳ ප්‍රකාශයක් ;

(ආ) එම කටයුත්තේහි පවත්නා හෝ අපේක්ෂිත සාමාජිය සහ ආර්ථික බලපැමි පිළිබඳ ප්‍රකාශයක්;

(ඇ) දුර්ලභ, තර්ජනයට ලක් වූ හෝ අංවේශික සත්ව හා ගාක විශේෂවලට බලපැමි සිදු වන හෝ බලපැමි සිදු විය හැකි අවස්ථා

රාතික රක්ෂිත  
දූම් දහ අහය  
දූම් නෑල පිදුවන  
ඡාප්‍රාදාල  
බලපැමි  
නෘත්ත්සුරු කිරීම  
(2009 අංක 22)

## පිළිබඳ ප්‍රකාශයක් :

(අ) අහිතකර බලපෑම් ඉවත් කිරීම  
හෝ අඩු කිරීම සඳහා දක්වන  
ලද අක්‍රියාකාරීත්වයක් ද ඇතුළුව  
විකල්ප ක්‍රියාමාර්ග ලැයිස්තුවක් ;

(ඉ) පසු ක්‍රියාමාර්ග සඳහා යම් නිරදේශ.

(3) මේ වගන්තිය ක්‍රියාත්මක කිරීම සඳහා  
වූ මාර්ගෝපදේශ අමාත්‍යවරයා විසින් කළින්  
කළ නිකුත් කරනු ලැබිය යුතුය.

2 ඇ. (1) අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජාතික  
රක්ෂිත භූමියක් සහ අභය භූමියක් තුළ ආගන්තුක  
සේවා සහ පහසුකම් සලසනු ලැබිය හැකිය.  
අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්, එසේ පහසුකම්  
සැලසීමෙන් අදාළ පරිසර පද්ධතියට හානියක්  
සිදු නොවන බවට මහු වගබලා ගත යුතුය.  
එම ජාතික රක්ෂිත භූමියට සහ අභය භූමියට  
පැමිණෙන ආගන්තුකයන්ට සේවා සහ පහසුකම්  
සැලසීම අදාළ අවස්ථාවල දී කළමනාකරණ  
සැලසීමට අනුකූලව කරනු ලැබිය හැකිය.

(2) අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්, යම්  
ජාතික රක්ෂිත භූමියක් හෝ අභය භූමියක්  
තුළදී, සැපයිය යුතු පහසුකම් සහ සේවා  
පරිපාලනය කිරීම, පාලනය කිරීම සහ  
කළමනාකරණය කිරීම කළ යුතුය.

2 ඇ. (1) අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජාතික  
රක්ෂිතයක් හෝ යම් අභය භූමියක් මත ඇති  
රජයේ ඉඩමක් මත සතුන් සහ වැක්ෂලතා  
අධ්‍යක්ෂය කිරීම හෝ නිරික්ෂණය කිරීමට,  
පයින් හෝ අවසර දෙනු ලබන අන්‍යාකාරයෙන්  
ගමන් කිරීමට කැමති යම් තැනැත්තතුගේ  
ප්‍රයෝගනය සඳහා එම ජාතික රක්ෂිතය හෝ  
යම් අභය භූමියක් තුළ ඇති රජයේ ඉඩමක්  
තුළ ඇති මාර්ග සහ අඩු පාරවල් ස්වභාවික  
මංපෙන් වශයෙන් සලසා දිය හැකිය:

ජාතික රක්ෂිත  
භූමි හෝ අභය  
භූමි තුළ සේවා  
පහසුකම්  
(2009 අංක 22)

ස්වභාවික  
මංපෙන්  
(2009 අංක 22)

දායක

භාර්ත්‍ය විය යුතුය.

ඡකරණ සැලැස්මක්  
ට ඇති අවස්ථාවක,  
මෙයේ විධිවිධානවලට  
මෙල කළ යුතු අතර,  
ජාතින් අවුරුදු පහක  
ක්‍රියාත්මක විමට පෙර එය  
ඡට පිටසන් කරනු

සැලැස්මක් යටතේ  
යාත්මක කිරීමට සහ  
එම කළමනාකරණ  
සහ වැක්ෂලතාවලට  
ට ද සිදු විය හැකි  
ස්‍රුතිවක් ලබා දෙන  
ය හැකි ය.

ව බලපෑම් තක්සේරු  
පහත සඳහන් කරුණු  
න් එම වාර්තාව එම  
විය යුතු ය. -

වන සත්ව සහ ගාක  
ඒවායේ වාස භූමි  
ක්තරයන් සහ ඒවාට  
විය හැකි ප්‍රමණය  
ක්තරයක් ද ඇතුළුව  
හා වැක්ෂලතාවලට  
උපෑම් හෝ අභේක්ෂිත  
ක්බඳ ප්‍රකාශයක් ;

ශේහි පවත්නා හෝ  
සාමාරිය සහ ආර්ථික  
ක්බඳ ප්‍රකාශයක්;  
ජනයට ලක් වූ හෝ  
න සත්ව හා ගාක  
බලපෑම් සිදු වන හෝ  
දු විය හැකි අවස්ථා

එසේ ව්‍යවද, එම ස්වභාවික මංපෙන් පාවිච්චී කිරීම සේශ්චවෙන් යම් තැනැත්තකුට සිදු විය හැකි යම් තුවාල සිදුවීමක් හෝ යම් අලාභයක් සම්බන්ධයෙන් රඟය වගකිව යුතු නොවේ.

වන සත්ව

විනාශ කිරීම  
හෝ විනාශ යුතු ය.

(2) නියමිත ගාස්තු ගෙවීමෙන් පසු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තැනැත්ත කරන ලද අවසර පත්‍රයක් ලබාගෙන ඇත්තාම මිස, කිසිම තැනැත්තකු විසින් ස්වභාවික අඩ් පාරක් හාවිතා කරනු නොලැබිය යුතුය.

(3) එවැනි ස්වභාවික අඩ් පාරක් යම් තැනැත්තකු විසින් හාවිතා කරනු ලැබිය හැකි ආකාරය නිශ්චිතව දක්වමින් නියෝග සාදනු ලැබිය හැකිය.

(4) අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ වගන්තියේ විධිවිධාන බලාත්මක කිරීමේදී මේ ආයුධනත යටතේ පිහිටිවනු ලැබූ උපදේශක කම්ටුවේ උපදේශ සහ නිරදේශ සැලකිල්ලට ගත යුතුය.

(2) ඉවත් කරන

(3) (අ) යම් තැනැත්ත ස්වභාවික උද්‍යානය යම් ඉඩ් වූ යම් නීතියෙන් හෝ සාමාන්‍ය ඇත්තා දැසුනු ස්වභාවික

කෘෂිකම අඩවිවල

ජාතික උද්‍යානවල  
හා අභය තුම්බල  
අවශ්‍ය අංග  
(1993 අංක 49)

(2009 අංක 22)

3. (1) මෙහි මින් මතු විධිවිධාන සළස්වා ඇති පරිදී හැර -

(අ) යම් දැඩි ස්වභාවය රක්ෂිතයකට හෝ ස්වභාව රක්ෂිත තුම්බයකට, ඇතුළු වීමට හෝ එහි වූ වෘක්ෂලතාවලට හානි කිරීමට කිසිම තැනැත්තෙනුවට සිම්කම් නැත්තේය.

(ආ) යම් ජාතික උද්‍යානයකට හෝ යම් සමුද්‍රය ජාතික උද්‍යානයකට එහි ඇති වන සත්ත්ව හෝ වෘක්ෂලතා බැලීමේ කාර්යය සඳහා විනා අන් කාර්යයක් සඳහා ඇතුළු වීමට කිසිම තැනැත්තෙනුවට සිම්කම් නැත්තේය;

(ඇ) දැඩි ස්වභාව රක්ෂිතයක දී, සමුද්‍රය ජාතික උද්‍යානයක දී ජාතික උද්‍යානයක දී හෝ ස්වභාව රක්ෂිත තුම්බයක දී, කිසිම සතු දඩියම් කිරීම, මැරිම හෝ ගැනීම හා කිසිම පැලැටියකට හානි කිරීම, පැලැටියක් උගුල්ල ගැනීම හෝ විනාශ කිරීම නොකළ යුතු ය.

(ඇ) යම් අභය තුම්බය වූ වන සත්තු දඩියම් කිරීම, වෙඩි තැබීම, මැරිම හෝ අල්ලා ගැනීම හෝ යම් පක්ෂිකයකුගේ හෝ උරගයකුගේ බිජුවක් ගැනීම හෝ

(ආ) මේ උප උද්‍යානයක ජාතික උද්‍යානයක පිහිටි ඉඩ් වූ රජයේ වාරිතු හෝ අමාත්‍යවරයා

ආයුපනත

වාචක මංපෙන් පාවිච්චි  
තැනැත්තකුට සිදු විය  
මක් හෝ යම් අලාගයක්  
වගකිව යුතු නොවේ.

ගෙවීමෙන් පසු අධ්‍යක්ෂ  
කිඩුන් කරන ලද අවසර  
අැත්තම මිස, කිසිම  
ස්වභාවික අඩ් පාරක්  
යේය යුතුය.

වික අඩ් පාරක් යම්  
විනා කරනු ලැබිය හැකි  
ක්වමින් නියෝග සාදනු

රයා විසින් මේ වගන්තියේ  
කිරීමේ දී මේ ආයු පනත  
ශ්‍රී උපදේශක කම්ට්‍රෙවී  
සැලකිල්ලට ගත යුතුය.

॥ ඇති පරිදි හැර -

කට හෝ ස්වභාව රක්ෂිත  
ෂ එහි වූ වෘක්ෂලතාවලට  
ක්තකුට හිමිකම් නැත්තේය.

හෝ යම් සම්ප්‍රේය ජාතික  
සතුන් හෝ වෘක්ෂලතා  
නා අන් කාර්යයක් සඳහා  
වකුට හිමිකම් නැත්තේ ය;

සම්ප්‍රේය ජාතික උද්‍යානයක  
ෂ ස්වභාව රක්ෂිත භුමියක  
ම, මැරිම හෝ ගැනීම හා  
කිරීම, පැලැටියක් උගුල්ලා  
ණනාකළ යුතු ය.

න සත්‍ය දඩියම් කිරීම,  
අල්ලා ගැනීම හෝ යම්  
කුගේ බිජුවක් ගැනීම හෝ

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආයුපනත

විනාග කිරීම හෝ යම් පක්ෂියකුගේ කුමුවක් ගැනීම  
හෝ විනාග කිරීම කිසිම තැනැත්තකු විසින් නො කළ  
යුතු ය.

(1970 අංක 01)

(1අ) නියමිත ගාස්තුව ගෙවූ විට නියමිත බලධාරයා විසින්  
නීඩුන් කරනු ලැබූ අවසර පත්‍රයක බලය යටතේ සහ ඒ අවසර  
පත්‍රයේ නියමයන්ට හෝ කොන්දේසිවලට අනුකූලව හැර යම්  
අහය භුමියක් ඇතුළත රජයේ ඉඩමක හෝ එහි යම් කොටසක,  
කිසියම් තැනැත්තකු විසින්, කිසිම වර්ගයක තුවක්කුවක් හෝ  
ඒනෑරාමක් හෝ වෙනත් පුපුරන ද්‍රව්‍යයක් ගෙන යැම හෝ තම  
ඛන්තකයේ හෝ තම පාලනය යටතේ තබා ගැනීම නොකළ  
යුතුය. මේ උප වගන්තියෙහි ඉහත සඳහන් විධිවිධාන තුවක්කු  
ආයු පනතෙහි විධිවිධානවලට අතිරේකව විනා ඒ විධිවිධානවල  
සිලු සින කිරීමක් වගයෙන් නොවන්නේ ය.

(1993 අංක 49)

(2) ඉවත් කරන ලදී

(2009 අංක 22)

(3) (අ) යම් තැනැත්තකු විසින් යම් ජාතික උද්‍යානයක,  
ස්වභාවික රක්ෂිත භුමියක, සම්ප්‍රේය ජාතික  
෋ද්‍යානයක, වන පිවිසුමක සීමා ඇතුළත පිහිටි  
යම් ඉඩමක් මත හෝ යම් අහය භුමියක් තුළ  
වූ යම් රජයේ ඉඩමක් මත ක්‍රියාමක කිරීමට  
නීතියෙන් හෝ වාරිතුයෙන් හෝ ව්‍යවහාරයෙන්  
හෝ සාම්ප්‍රදායික පරිවය අනුව අත්තරගෙන  
ඇත්තා වූ අයිතිවාසිකමක් එම ජාතික උද්‍යානය,  
ස්වභාවික රක්ෂිත භුමිය, සම්ප්‍රේය ජාතික උද්‍යානය,  
වන පිවිසුම හෝ අහය භුමිය පිහිටුවීමේ දිනයට  
පෙරානුව ඒ තැනැත්තා විසින් එසේ අත්තර  
ගනු ලැබූ අයිතිවාසිකමක් ඒ තැනැත්තා විසින්  
ක්‍රියාත්මක කිරීම මේ වගන්තියේ කළුන් සඳහන්  
විධිවිධානවල ඇතුළත් කිසිවකින් තහනම් කරන  
ලෙස හෝ සීමා කරන ලෙස නොසැලකිය යුතු  
අතර, එසේ තේරුම් නොගත යුතුය;

(ආ) මේ උප වගන්තියේ කාර්ය සඳහා යම් ජාතික  
෋ද්‍යානයක, ස්වභාවික රක්ෂිත භුමියක, සම්ප්‍රේය  
ජාතික උද්‍යානයක, වන පිවිසුමක සීමා ඇතුළත  
පිහිටි ඉඩමක් මත හෝ යම් අහය භුමියක් තුළ  
වූ රජයේ ඉඩමක් මත ක්‍රියාත්මක කළ හැකි  
වාරිතු හෝ ව්‍යවහාර සහ සාම්ප්‍රදායික පරිවයන්  
අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබිය හැකිය.

425

අධි 469

(1970 අංක 01)

ජාතික රක්ෂික  
භූමියක සිට  
සැනුපුමක්  
ඇතුළත සංවාරක  
හෝටල් යනාදිය  
තහනම් කිරීම

(1970 අංක 01)

(1993 අංක 49)

(2009 අංක 22)

තහනම් අඩවිවලට  
ඇතුළත්වීම සිමා  
කිරීම  
(1970 අංක 01)

වන සත්ව හා වෘත්තීලතා ආරක්ෂක ආයුධනත

(4) (3) වන උප වගන්තියෙහි සඳහන් යම් අයිතිවාසිකමක් හිමිකම් ඇති තැනැත්තා විසින් අවුරුදු දෙකක අඛණ්ඩ කාශීමාවක් තුළ හ්‍රියාත්මක කරනු නොලැබූ හෝ හ්‍රියාත්මක කරනු නොලබන එකී අයිතිවාසිකම් අවලංගු වී ඇති ලෙස හෝ අවලංගු වන ලෙස හා රජයට පාවා දී ඇති ලෙස හෝ පාවා දෙනු ලබන ලෙස සැලකිය යුතුය.

3. (අ.) (1) ජාතික රක්ෂිත භූමියක මායිමෙන් සැතපුම් එකක ඇතුළත කිසිම තැනැත්තකු විසින් සංවාරක හෝටලයක් එකීම හෝ සංවාරක හෝටලයක් විසින් සපයනු ලබන සේවා හෝ පහසුකම්වලට සමාන යම් සේවා හෝ පහසුකම් සැපයී නොකළ යුතුය.

(2) කිසිම තැනැත්තකු විසින්, ජාතික රක්ෂිත භූමිය මායිමේ මිනැම ලක්ෂයක සිට එකී මායිමට ලම්බකව සැතපුම් එකක සංස්කීරුතියක් සිරින ලෙස නිර්ණය කරන කළාපය ඇතුළා පිහිටි සංවාරක හෝටල් පුළුල් කිරීම, ආරම්භ කිරීම හෝ ආරම්භ කිරීමට සැලැස්වීම නොකළ යුතුය;

(3) යම් ජාතික රක්ෂිත භූමියක මායිමේ මිනැම ලක්ෂයක සිට එකී මායිමට ලම්බකව සැතපුම් එකක සංස්කීරුතියක් සිරින ලෙස නිර්ණය කරන කළාපය තුළ පිහිටි යම් ගොඩනැගිල්ල හෝ වෙනත් සමාන ඉදිකිරීමක අයිතිකරු හෝ පදිංචි එක ගොඩනැගිල්ල හෝ ඉදි කිරීම පිහිටා ඇති ඉඩමේ පිශුරු යා බලයලත් නිලධාරයෙකු විසින් ඉල්ලා සිටිනු ලැබූ විට එම පිශුරු පරීක්ෂා කිරීම සඳහා එම නිලධාරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

(4) මේ වගන්තියේ විධිවිධානවලට අනුකූලව හ්‍රියා කිරීම පැහැරකරීන යම් තැනැත්තෙක් වරදකට වරදකරු වන්නේ ය;

මේ වගන්තියේ කාර්යය සඳහා 'අදාළ බලධාරයා' යන්නෙන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තත්කාර්ය සඳහා යථා පරිදි බලය පවරන ලද යම් වනජීවී නිලධාරයෙකු අදහස වන්නේ ය.

4. (1) අධ්‍යක්ෂ නොවන අන් කිසිම තැනැත්තකු විසින්,

(අ) අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් අනුව හෝ මුළුගේ ලිඛිත අවසරය ඇතිව යම් රාජකාරී කටයුත්තක් ඉටු කිරීමේ කාර්යය සඳහා : හෝ

වන සත්

(ආ) අධ්‍යක්ෂ යටතේ හා අඩවියක් : රදී සිටීම

(2) (ආ) (ආ) උප උපයක් විද්‍යාත්මක පාඨකාලීය.

1. (1) තියෙමින ගැනුම් කරනු ලැබූ ඇඟුරුව කොන්දේසි උපයක් උදාහරණයකට උදාහරණය.

(2) (1) වන උප උප පුත්තේ ජාතික උප උදුවලට හැදැරීමට කිරීක්ෂණය කිරීමට පාරයය සඳහා පමණි.

(3) (1) වන උප කිරීම සඳහා කිසිම ගැනුම් යා පාත්‍ර ගාස්තු අය කිරීම.

(4) (1) වන උප උපයක් නොමැතිව යැමි සිටිනින් ඒ අවසර පත්‍ර තැනැත්තෙක් මේ පන්නා.

(5) (1) වන උප කරනු ලැබ ඇති යම් නා පාත්‍ර පත්‍ර ලැබූ කාර්යය ඒ රාජ්‍ය අවසර පත්‍රය භාවිත වූ වරදකට වරදකරු ව

(6) වන සත්ව තියෙක් දරන වන ජ්ලේ ලැබූ, (4) වන හෝ (5) සඳහා වරද පිළිගන්නා

g යම් අයිතිවාසිකමකට දෙකක අඛණ්ඩ කාල හෝ ශ්‍රී යාත්මක කරනු ඇති ලෙස හෝ අවලංගු හෝ පාවා දෙනු ලබන

යිමෙන් සැතපුම් එකක වාරක හෝටලයක් ඉදි න් සපයනු ලබන සේවා හෝ පහසුකම් සැපයීම්

ජාතික රක්ෂිත හුම්යක සීමට ලම්බකව සැතපුම් කරන කළාපය ඇතුළු රමහ කිරීම හෝ ආරම්භ

වායිමේ ඕනෑම ලක්ෂය එකක සාපු දුරක් සිටින තෙවැ යම් ගොඩනැගිල්ල තිකරු හෝ පදිංචි එ ඇති ඉඩමේ පිශුරු යි විනු ලැබූ විට එම පිශුරු වත ඉදිරිපත් කළ යුතුය;

ලට අනුකූලව ශ්‍රී යා කිරීම වරදකරු වන්නේ ය;

අදාළ බලධාරයා' යන්නේ හෝ වනඩිවි සංක්ෂණ තත්කාර්ය සඳහා යථාත්මි නිලධාරකු අදහස් ම තැනැත්තකු විසින්,

ස් අනුව හෝ ඔපුගේ ලිඛි රි කටයුත්තක් ඉට කිරීම්

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආයුධනත

අධි 469

(ආ) අධ්‍යක්ෂගෙන් ලැබුණු ලිඛිත අවසර පත්‍රයක බලය යටතේ හා එහි කොන්දේසි අනුව විනා යම් තහනම් අඩවියක් තුළට පිවිසීම හෝ ඒ තහනම් අඩවිය තුළ රදී සිටීම නොකළ යුතුය.

(2) (1) (ආ) උප වගන්තිය යටතේ අවසර පත්‍රයක් නිකුත් කළ යුත්තේ විද්‍යාත්මක පර්යේෂණයකට බලය දීමේ කාර්යය සඳහා පමණකි.

5. (1) නියමිත ගාස්තුව ගෙවූ විට නියමිත නිලධාරයා විසින් නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක බලය යටතේ හා ඒ අවසර පත්‍රයේ කොන්දේසි අනුව විනා කිසීම තැනැත්තකු විසින් යම් රුහික උද්‍යානයකට ඇතුළු වීම හෝ ඒ තුළ රදී සිටීම නොකළ යුතුය.

ජාතික උද්‍යාන තුළ ඇතුළුවේ සීමා කිරීම (1993 අංක 49)

(2) (1) වන උප වගන්තිය යටතේ අවසර පත්‍රයක් නිකුත් කළ යුත්තේ ජාතික උද්‍යානයක් තුළ වූ වන සතුන් හා වෘක්ෂලතා පිළිබඳව හැදැරීමට හෝ එති වන සතුන් හෝ වෘක්ෂලතා කිරීක්ෂණය කිරීමට අවසර පත්‍රය දරන්නාට හැකි කරවීමේ කාර්යය සඳහා පමණකි.

(3) (1) වන උප වගන්තිය යටතේ අවසර පත්‍රයක් නිකුත් කිරීම සඳහා කිසීම ගාස්තුවක් නියම කර නොමැති නම් ඒ අවසර පත්‍රය ගාස්තු අය කිරීමෙන් තොරව නිකුත් කරනු ලැබිය යුතු ය.

(2009 අංක 22)

(4) (1) වන උප වගන්තිය යටතේ නිකුත් කරන ලද අවසර පත්‍රයක් තොමැතිව යම් ජාතික උද්‍යානයකට ඇතුළු වී ඒ තුළ රදී සිටීන් ඒ අවසර පත්‍රයේ යම් කොන්දේසියක් කඩ කරන යම් තැනැත්තෙක් මේ පනත යටතේ වූ වරදකට වරදකරු වන්නේ ය.

(5) (1) වන උප වගන්තිය යටතේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබූ ඇති යම් තැනැත්තකු විසින් එම අවසර පත්‍රය නිකුත් කරනු ලැබූ කාර්යය සඳහා හැර වෙනත් යම් කාර්යයක් සඳහා අවසර පත්‍රය හාවිතා කරන්නේ නම් ඔහු මේ පනත යටතේ වූ මිරදකට වරදකරු වන්නේ ය.

(6) වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරයට වඩා අඩු නොවන පිළුයක් දරන වන ඒවා නිලධාරයකු විසින් අනාවරණය කරගනු ලැබූ. (4) වන හෝ (5) වන උප වගන්ති යටතේ වූ යම් වරදක් සඳහා වරද පිළිගන්නා යම් තැනැත්තකු විසින් තමා වරද පිළිගන්

එම වරද සම්බන්ධයෙන් නඩු පවරනු ලැබේම වෙනුවට නියම කරනු ලැබේය හැකි යම් ගෙවීමක් සිදු කළ හැකි අතර, ඔහු විසින් කරනු ලබන ගෙවීම වන තේවී සංරක්ෂණ අරමුදලට බැර කරනු ලැබේ යුතු ය.

ස්වභාව රක්ෂිත  
භූමිවලට  
අදාළව යිම,  
කිරීම  
(1993 අංක 49)

ජාතික රක්ෂිත භූමි  
ආදිය තුළ හිරිහැර  
හෝ බාධා සිදු  
කිරීම  
(2009 අංක 22)

තහනම් අඩවි තුළ,  
ජාතික උද්‍යාන  
තුළ, ස්වභාව  
රක්ෂිත භූමි වන  
පිවිසුම් ආරක්ෂා  
ස්ථාන සමුද්‍රය  
රක්ෂිත ප්‍රදේශ  
හෝ සීමාන්තරික  
කළුප තුළ  
තහනම් ව්‍යාය  
(1993 අංක 49)  
(2009 අංක 22)

5 අ. (1) නියමිත ගාස්තුව ගෙවූ විට නියමිත නිලධරයා විසින් නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක බලය යටතේ හා එකී අවසර පත්‍රය කොන්දේසි අනුව විනා, කිසිම තැනැත්තකු විසින්, යම් ස්වභාව රක්ෂිත භූමියකට ඇතුළ වීම හෝ ඒ තුළ රැඳී සිටීම නොකළ යුතු ය.

(2) (1) වන උප වගන්තිය යටතේ අවසර පත්‍රයක් නිකුත් කිරීම සඳහා කිසිම ගාස්තුවක් නියම කර නොමැති නම්, ඒ අවසර පත්‍රය ගාස්තු අය කිරීමකින් තොරව නිකුත් කරනු ලැබේය යුතුය.

5 අ. රජයේ ඉඩමක් මත පිහිටි යම් ජාතික උද්‍යානයකට ස්වභාවික රක්ෂිත භූමියකට හෝ සමුද්‍රය ජාතික උද්‍යානයකට ඇතුළ වීමට හෝ ඒ තුළ රැඳී සිටීමට අවසර ලැබූ ඇති තැනැත්තා එම ස්ථානයට තර්ථනයක් හෝ හිරිහැරයක් විය හැකි බව හෝ එම ස්ථානය තුළ හිරිහැරයක් හෝ බාධාවක් සිදු කරමින් සිටීන බවට නියමිත නිලධරයාට පෙනී යන අවස්ථාවක, ඒ තැනැත්තාට එම ජාතික උද්‍යානයට, ස්වභාවික රක්ෂිත භූමිය සමුද්‍රය ජාතික උද්‍යානයට හෝ අහය භූමියට ඇතුළ වීම අවසර දීම ප්‍රතික්ෂේප කරනු ලැබේය හැකි ය; නැතහොත් ඒ ජාතික උද්‍යානයෙන්, ස්වභාවික රක්ෂිත භූමියෙන්, සමුද්‍රය ජාතික උද්‍යානයෙන් හෝ අහය භූමියෙන් වහාම පිටවන ලෙස මුදු අණ කරනු ලැබේය හැකි ය; නැතහොත් එම ස්ථානවලින් මූල්‍ය ඉවත් කරනු ලැබේය හැකි ය.

6. (1) කිසිම තැනැත්තකු විසින් ජාතික රක්ෂිත භූමියක් තුළ-

(අ) යම් වන සතු දියම කිරීම, වෙඩි තැබීම, මැරි තුවාල කිරීම හෝ අල්ලා ගැනීම හෝ, මැරුණු සාපැන ඇති යම් වන සතු හෝ එවැනි සතුවෙහි යම් කොටසක් තම සන්තකයෙහි හෝ තම පාලන යටතේ තබා ගැනීම; හෝ

(ආ) යම් පක්ෂියකුගේ හෝ උරගයකුගේ යම් බිජුවක් ගැනීම හෝ විනාග කිරීම හෝ යම් පක්ෂියකුගේ කැදුල්ල ගැනීම හෝ විනාග කිරීම; හෝ

(ඇ) තුවක්කුවක් පත්තු කිරීම, යම් වන සතුව හිරිහැර වන හෝ හිරිහැරයක් විය හැකි හෝ අන් කි

වන

ශ්‍රීංචාව  
ස්ථාන  
හැකි ය

(ඇ) යම් පැ  
පිළිස්සී  
එය වින  
ගැනීම,

(ඇ) වගා කි  
සඳහා ය

(ඇ) ගින්නක

(ඇ) යම් සම්  
සතුකු ගැ  
පාවිච්ච  
යම් පුප්  
ආපුදියා  
හෝ පාව්

(ඇ) කැලැවක

(ඇ) යම් ස්ථීර  
සඳහා ගැ  
පදිංචි වි  
කරනු ලැ  
ඡේස් ගෙ  
ගොඩනැගි

(ඇ) යම් පාර්ජ  
ඡේස් තන  
කිරීම; ජේ

(ඇ) යම් සංචා  
කිරීම හෝ  
සේවාවල්  
හෝ පහදු

(ඇ) නියමිත නි  
කරනු ලබ  
යම් ඇලක්

වන සත්‍ය හා වෘත්තලතා ආරක්ෂක ආයුපනත

ආයුපනත

වෙනුවට නියම කරනු තුර, මහු විසින් කරනු ලබ බැර කරනු ලැබිය

නිලධරයා විසින් නිකුත් හා එකී අවසර පත්‍රය කු විසින්, යම් ස්වභාවිද් සිරීම නොකළ යුතු ය

ර පත්‍රයක් නිකුත් කිරීමේ තුළි නම්, ඒ අවසර පත්‍රය කරනු ලැබිය යුතුය.

ජාතික උද්‍යානයකට ය ජාතික උද්‍යානයකට රුරුයක් විය හැකි බව යා බාධාවක් සිදු කරමින් යන අවස්ථාවක, ඒ ව්‍යවහාරික රක්ෂිත භූමිය ය භූමියට ඇතුළු විම හැකි ය; තැනහෙත් එහි භූමියෙන්, සම්ඳිය ජාති හාම පිටවන ලෙස මූල්‍ය න් එම ස්ථානවලින් ඇ

රක්ෂිත භූමියක් තුළ- පරීම, වෙඩි තැබීම, මැරි ගැනීම හෝ, මැරුණු කු හෝ එවැනි සත්‍ය ආකෘතියක් හෝ තම පාලන ය

ගයකුගේ යම් බිජුවක් ගැනී යම් පක්ෂියකුගේ කැදුලු ය; හෝ

, යම් වන සත්‍ය හැකි හෝ අන් විය හැකි හෝ අන් ය

ශ්‍රී යාච්‍ය කිරීම හෝ එවැනි යම් වන සත්‍ය බේවෙන ස්ථානයක් කෙරෙහි බාධාවක් වන හෝ බාධාවක් විය හැකි යම් වූයාච්‍ය කිරීම; හෝ

(අ) යම් පැලැටියක් කැපීම, පොතු ගැසීම, මැදීම, පිළිස්සීම හෝ යම් ආකාරයකින් එයට හානි කිරීම හෝ එය විනාශ කිරීම හෝ, ඒ ස්ථානයකින් යම් පැලැටියක් ගැනීම, එකතු කිරීම හෝ ඉවත් කිරීම; හෝ

(ආ) වගා කිරීම, පතල් හැරීම, හෝ අන් කිසි කාර්යයක් සඳහා යම් ඉඩමක් ගැනීම හැරීම; හෝ

(ඇ) ගින්නක් පත්‍තු කිරීම හෝ ගෙන යාම; හෝ

(ඈ) යම් සත්‍ය හැරීම හෝ පැලැටියකට හානි කිරීමේ හෝ සත්‍ය හෝ පැලැටියක් විනාශ කිරීමේ කාර්යය සඳහා පාවිච්චි කිරීමේ හැකියාච්‍ය ඇති යම් උගුලක් හෝ යම් ප්‍රපුරන ද්‍රව්‍යයක් හෝ තුවක්කුවක් හෝ වෙනත් ආස්ථිධියක් හෝ වස ද්‍රව්‍යයක් සන්නකයෙහි තබාගැනීම හෝ පාවිච්චි කිරීම; හෝ

(ඉ) කැලැවක් අලුතෙන් එම් කිරීම; හෝ

(1970 අංක 01)

(ආ) යම් ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා හෝ එසේ ඉදි කෙරුණු ගොඩනැගිල්ලක් පදිංචි වීම සඳහා නියමිත නිලධරයා විසින් නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක බලය යටතේ විනා එසේ ගොඩනැගිල්ලක් ඉදි කිරීම හෝ එසේ ඉදි කළ ගොඩනැගිල්ලක පදිංචි වීම; හෝ

(ඇ) යම් පාරක් හෝ අඩි පාරක් තැනීම හෝ මහු විසින් එසේ තනන ලද යම් පාරක් හෝ අඩි පාරක් පාවිච්චි කිරීම; හෝ

(ඈ) යම් සංවාරක හෝ වලයක් ඉදි කිරීම හෝ පාලනය කිරීම හෝ සංවාරක හෝ වලයක් විසින් සපයනු ලබන සේවාවලට හෝ පහසුකම්වලට සමාන යම් සේවා හෝ පහසුකම් සැපයීම; හෝ

(1993 අංක 49)

(ඉ) නියමිත නිලධරයක් විසින් තත් කාර්යය සඳහා නිකුත් කරනු ලබන අවසර පත්‍රයක අධිකාරය යටතේ හැර යම් ඇලක් ඉදි කිරීම හෝ හාවිතා කිරීම; හෝ

(2009 අංක 22)

වන සත්ව හා වැක්ෂලතා ආරක්ෂක ආයුපනත

(ක) යම් ජාතික රක්ෂිතයක ඇති ඉඩමකට, ඒ හරහා දීමෙන යම් පාරක ගංගාවක හෝ දෙදා පාරක ජලයට යම් විෂ ද්‍රව්‍යක්, අපද්‍රව්‍ය, කැලී කසල හෝ ජලය දුෂණය කිරීමට ඉඩ ඇති වෙනත් යම් ද්‍රව්‍යක් එක් කිරීම; සේ

(ග) ජලය දුෂණය කළ හැකි හෝ එහි වන සතුන් සහ වැක්ෂලතාවල පැවැත්මට හෝ එම පරිසර පද්ධතියට අනිතකර බලපැමක් ඇති කරවන යම් ක්‍රියාකාරකමස කරගෙන යාම; හෝ

(ඥ) නියමිත ගාස්තුවක් ගෙවීමෙන් නියමිත නිලධාරය විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රයක අධිකාරය යටතේ හැර කිමිදීම හෝ බෝරුව පැදීම

නොකළ යුතුය.

(2) (අ) අධ්‍යක්ෂක ජනරාල්වරයා හෝ නියමිත නිලධාරය විසින් බලය පවරනු ලැබූවහාන් මිස, තිසිම තැනැත්තකු විසින් යම් ජාතික රක්ෂිතයක් හෝ අභ්‍යන්තරීයක් තුළට කිසිම සනෙකු හෝ ගාකයක් හැඳුන්වී දීම හෝ එය තුළ යම් සනෙකු දිගේලි කිරීම, නිදහස කිරීම හෝ මුද හැරීම නොකළ යුතුය;

(ආ) තත්කාර්ය සඳහා බලය පවරනු ලැබ ඇති යම් වන්තී නිලධාරයු විසින් තමා පුදුසු යයි සලකන පුදුසු ආකාරයකට එම සතා හෝ ගාකය බැහැර කරනු ලැබේය හැකිය.

(3) කිසිම තැනැත්තකු විසිනා ගෘහාග්‍රිත සනෙකු යම් ජාතික රක්ෂිත භූමියකට දක්කාගෙන යාම හෝ එබදු සනෙකුට එවැනි භූමියක ද්‍රව්‍යවන් යාමට ඉඩදීම නොකළ යුතුය.

(4) මේ වගන්තියේ (1) වන උප වගන්තිය විධිවිධාන උල්ලෙස්ණය කරමින් ක්‍රියා කරන යම් තැනැත්තෙක් වරදකට වරදකරු වන අතර එසේම වරදකරු විමෙදී, රුපියල් විසි දහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂ එකකට නොවැඩී ද්‍රව්‍යකට හෝ අවුරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩී කාලයක් සඳහා දෙයාකාරයෙන් එක ආකාරයක බන්ධනාගාරගත කිරීම යන දෙකටම සහ

වන අ

ඡම වර

රුපියල්

ඡදකක්

ඡනාඅඩු

සඳහා ග

කිරීමක්

යන දේ

(1) (ආ) නියමි:

විසින් ජ

යටතේ

විනා රජ

නොවන

ඇතුළත

ජලජ සා

පුතුය.

(ආ) මුදුන් අ

අවසර ප

ඇල්ලීමේ

වාස භුණී

සැලකිල්

නිකුත් ක

හැකිය.

(2) (ආ) නියමිත ග

නිකුත් ක

හා එකී

පුරා විද්‍යා

විද්‍යාත්මක

යුත් ද්‍රව්‍ය

ද්‍රව්‍යයක්

රක්ෂිත :

තැනැත්ත

(ආ) යම් වස්තු

ලේතිහාසි

යුත් වස්තු

විසින් නිඹු

දී පමණක

ලේතිහාසි

**ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය සහ  
කළමනාකරණය පිළිබඳ ජාතික  
ප්‍රතිපත්තිය - 2006**



**වනපීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  
පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය**




**දෙවන මුද්‍රණය  
2008 ජූනි**

පිටකවර ජායා රැඹය - මින්නේරිය පාතික උද්‍යාහය - පාතිචිරාල් ප්‍රහාන්ද  
මුද්‍රණය : අනුරුදු පබිලිස්හේස්ස් - මාලවී

“වනාන්තරය වූ කලී අසීමිත දුයානුකම්පාවකින් සහ පරිත්‍යාගකීම් හා වයකින් යුතු අපුරුෂ පැවියෙකි. සකල ජීවීන්ට රැකවරණය සලසන්නා වූ විය පොරොව පහරින් සිය විනාශය සලසන්නා හටද සේවන ලබා දෙයි.”

ගොනම බුදුරජානන් වහන්සේ  
ක්‍රි:පූ: 6 වන සියවස



මත්සේරය

ඡ්‍යාරෘපය: රංජිත් ද කිල්වා

“මහරජ ඔබට මෙන්ම, ගුවනේ සැරසරන පක්ෂීන්ටදා, සියලු වන සතුනටදා, මේ පොලොවේ ඔබ මොඳ යාමට සහ විසිමට අයිතියක් ඇත. පොලොව රට වැසියන්ට හා අනෙකුත් සියලු සතුනටදා අයත් වන අතර ඔබ වැනි අයිතිකරු තොට පාලකයා පමණි.....”

මිහිදු මහ රහතන් වහන්සේ  
දේවානම්පියතිස්ස රජු වෙන මිහින්නලාවේදී ක්‍රි:පූ: 3 වන සියවස

හඳුන්වීම	I සිට II
අමාත්‍ය මණ්ඩල අනුමතිය	III
වනපිටි අධ්‍යක්ෂ ජනරාල්ගේ පත්‍රවූය	IV
සම්පාදක කම්ටු ලේකම්ගේ පත්‍රවූය	V
වන සත්ත්ව පාලකතැනගේ 1951 වර්ෂය සඳහා පාලන වාර්තාව: VIII වෙත පරිවේදය	VI සිට VIII
ප්‍රතිපත්ති සාරාංශය	1
ප්‍රතිපත්ති ප්‍රකාශය - 1 දායා මාර්ග සහ කාර්යයන්	2 සිට 6
ප්‍රතිපත්ති ප්‍රකාශය - 2 දායා මාර්ග සහ කාර්යයන්	7 සිට 11
ප්‍රතිපත්ති ප්‍රකාශය - 3 දායා මාර්ග සහ කාර්යයන්	12 සිට 15
ප්‍රතිපත්ති ප්‍රකාශය - 4 දායා මාර්ග සහ කාර්යයන්	16 සිට 17
ප්‍රතිපත්ති ප්‍රකාශය - 5 දායා මාර්ග සහ කාර්යයන්	18 සිට 21
ප්‍රතිපත්ති ප්‍රකාශය - 6 දායා මාර්ග සහ කාර්යයන්	22 සිට 23

## හඳුන්වීම

ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය, ආගම්, මිටින් ඇදුම්පූරුණය සමඟ පවා අලින් කොතරම් සම්පාදනයෙන් පවත්වන්නේ දැයුණු උග්‍රහයයි. ශ්‍රී ලංකාවේ බොද්ධයින් මෙන්ම හින්දින්ටද අලියා සංස්කෘතික මෙන්ම ආගමික වශයෙන් දැයුණු වශයෙන් විශේෂයකි. ආකියානු අලියා තරම් මිනිසා සමඟ මෙතරම් සම්පාදනයෙන් පවත්වා ගනිමින් තවමත් වනමය තත්ත්වයේ වෙශෙන වෙනත් කිසිදු සත්ත්වයෙක් නොමැති. සමස්ථ පරිසර පද්ධතියට කිදුකෙරෙන්නා වූ ප්‍රබැඩ හැරෙන්නට වනින් කළමනාකරනයේ දැයුණු ප්‍රබැඩ වෙශෙන තුළ පවතින පාරිකරික, ආර්ථික හා රට අඩු දැරුණාත්මක කරුණු බොහෝ කොටසකට සබඳියාවක් විදාහා දක්වයි.

වනිපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) මගින් මැතකදී පවත්වන ලද සම්පූර්ණ මත පදනම් වූ වර්තමාන අයිතිමේන්තු අනුව ශ්‍රී ලංකාවේ කිටින මුළු වන අලින් සංස්කෘතිව 4000 කට අඩුනොවේ. මිලියන 20කට ආසන්න ජනගහනයක් කිටින ශ්‍රී ලංකාව ලෝකයේ ඇති අධික ජනගහන් සහත්වයකින් යුත් රටවල් වලුන් එකක් වන අතර, කිළුයෙන් වර්ධනය වන මිනිස් ජනගහන් හඩුනු විය ඇති ප්‍රමාණයෙන් ප්‍රධාන වශයෙන්ම කෘෂිකාර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් හරහාය. දිවයිනේ කුඩා ප්‍රමාණයෙන්, වර්ග කිලෝමීටරයකට 290 වන් වයි අධික මිනිස් ජනගහන සහත්වයක් හමුවේ අලු මිනිස් ප්‍රතිඵ්‍යාවන් තිරායාසයෙන් උද්‍යෝග වනු ඇත. කෘෂිකාර්මාන්තය සහ මිනිස් වාසස්වාන ප්‍රතිල්වීම් වීම නිකා අලින්ගේ පැවතීමට අවශ්‍ය වාස භුමි සඳහා ඇති ඉඩකඩ නොකළා පහත බැංකීම මිට හේතු වෙමින් පවති. ශ්‍රී ලංකාවේ අලු මිනිස් ගැටුම අනුතුරුදායක ලෙස ඉහළ මට්ටමකට ලඟා වෙමින් පවති. වන පිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැපුහුම් සහගත ක්‍රියා තාර්ග නිකා මැත වකරවලදු විය බෙකෙෂී දුරට පාලනය කර ගැනීමට ඇතිවි ඇති. අලින්ගේ මරණ වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ අලු මිනිස් ගැටුමයි. මෙම ගැටුම නොවියදුන්නේ නම් හෝ අවම නොකරන්නේ නම් ආරක්ෂිත ප්‍රදේශවලට පරිඛානිරව වෙශෙන වන අලින්ගෙන් විශාල කොටසක් අපට ඇතිම වනු ඇති.

වන අලු ඇතැම් විට මිනිසුන් මරා දුමා දේපළ විනාග කරති. වම නිකා වන අලින් හා ආරක්ෂිත ප්‍රදේශ සැපුහුම් යුතු ප්‍රමාණයකින් පැවතීමට නම් සංරක්ෂණ සැපුහුම්, සමාජ, දේශපාලනික සහ ආර්ථික වශයෙන් පිළිගත හැකි මෙන්ම පාරසරික වශයෙන් තිරකාර විය යුතුය. මෙම දිවයින තුළ කිදුවන සංවර්ධනයේදී එකිනෙකට නොගැලුපෙන ඇ පරිහරණ ප්‍රතිපත්ති පදනම් වූ ක්‍රියාකාරකම් හේතුවෙන් අලු මිනිස් ගැටුම උගු වී ඇති. අද වන විට වනිපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මුහුණා දුමට කිදුවී ඇති ප්‍රධාන සංරක්ෂණ ගැටුල්ව වී ඇත්තේ වර්ධනය වෙමින් පවතින අලු මිනිස් ගැටුම වේ. ශ්‍රී ලංකාවේ වන පිටි සංරක්ෂණය කාර්වීක වෙමට නම්, අලින්ගෙන් වැඩි වශයෙන් පිඩා විදින ජනතාවගේ දුහුකාධනය සමඟ සංරක්ෂණ ක්‍රියාදාමයන් බැඳීය යුතුය. ශ්‍රී ලංකාවේ අලු සංරක්ෂණය ප්‍රදෙශක් සත්ව විශේෂයක් ආරක්ෂා කර ගැනීමේ කරුණෙක් පමණක් නොවිය යුතු ඇතර, විය භුමිය වන අලින් සමග පොදුවේ පරිඛානිතය කරන ජනතාවගේ ග්‍රහිකිද්ධිය සහ පැවතීම් තහවුරු කළ යුතුය.

අතිනයේ නිරසාර ප්‍රතිපත්තියක් සහ ආයතනික බැඳුම් පද්ධතියක් තොත්තිවෙන් ඉලංකාවේ අමු සංරක්ෂණය අවශ්‍ය ඉලක්කය කරා යොමු තොතු අතර එමහින් වන පිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උත්සාහයන්ද දුර්වල කෙරේනි. සංවර්ධන ක්‍රියාවලියේදී වන සත්ව හා වෘක්ෂලතා ආසුළුනෙන් සහ අනෙකුත් අදාළ ව්‍යවස්ථාපිත නිතිරිති කෙරෙනි අවධානය අඩුවීම නිසා වන අලින්ගේ දීර්ඝ කාලීන පැවත්මට බාධා විය. එබැවින් අමු සංරක්ෂණයේදී හා අමු කළමනාකරනයේදී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පහතට සහ අනෙකුත් ව්‍යවස්ථාපිත පනත් වලට අනුකූල විය යුතුය.

කළමනාකරණයේදී විළුඩී මෙවලමක් විමට නම් ප්‍රතිපත්ති නිරතුරුවම සංගේධනයට ලක්විය යුතුය. ප්‍රතිපත්ති සැකසීම පදනම් වනුයේ ඒවා සකසන අවස්ථාවේ පවතින තොරතුරු මතය. ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී තොකරුණිකව අනුග්‍රහ වීම අත්‍යවශ්‍ය වනු ඇත. විශේෂයෙන්ම එව විද්‍යාත්මක තො පරිගර විද්‍යාත්මක අංශයන්හිදී එය එසේ විය යුතුය. එම නිසා ප්‍රතිපත්තිමය කරුණු කාලීනව සමාලෝචනයට හාජනය විය යුතුය. වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජනවිශිෂ්ටිකරණ අංශය විසින් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මහජනය සමඟ නිර්ණ්‍ය සංවාදයක් පවත්වාගෙන යුතු යැයි අපි යෝජනා කරමු. එබැවින් මෙම ප්‍රතිපත්තිය විසර පහකට වරක් සමාලෝචනය හා සංගේධනය කළයුතු යැයි යෝජනා කරන්නෙමු.

2006-08-20

අමු සංරක්ෂණ සහ කළමනාකරණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුව

අලින්  
සිනා  
මත්ම  
විනිසා

කෙශනා  
වුපැම  
ක හා

මත  
කට  
අධික  
විනිස්

වයක්

වහන

ත්තාය

වික්‍රී

වියකා

ප්‍රස්ථා

ඇත්ත.

ත්ත්ත්වී

ගැන්

රැකිත  
සහ  
භූල  
කම්මි  
කුවට  
අමු  
යායන්  
අමු  
ඡ්‍රුණ  
සහ

## **ප්‍රතිපත්තිය සැකකීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනුමතිය :-**

2006 මාර්තු මස 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විළුණි තිරණය අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 06/0367/221/004 වූ, “මූල්‍ය ලංකාවේ වන අලු සංරක්ෂණය සඳහා පාරිභාශික ප්‍රතිපත්තියක් සැකකීම වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව” යන මැයෙන් පරිසර ඇමතිතමා ඉදිරිපත් කළ 2006.02.22 දිනයේ සංදේශය අනුව - වන අලු සංරක්ෂණය කිරීම සඳහා පාරිභාශික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා සංදේශයේ අවසන් ජ්‍යෙෂ්ඨයේ (2) යටතේ සඳහන් සාමාජිකයින්ගෙන් සම්බ්‍රේද කමිටුවක් පත්‍රිකිරීම සඳහා අනුමතිය දෙන ලදී. විද්‍යා හා තාක්ෂණ ඇමතිතමාගේ සහ උදෑකිදු හා සත්ත්ව උදෑසාහ ප්‍රවර්ධන ඇමතිතමාගේ නියෝගීතයින්ද මෙම කමිටුවට ඇතුළත් කළ දුනුගි එකඟ වන ලදී.

## **ප්‍රතිපත්තිය ක්‍රියාවචන හැඳවීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනුමතිය :-**

2006 සැප්තැම්බර් මස 20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විළුණි තිරණය අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 06/1662/221/004 -A වූ, “මූල්‍ය ලංකාවේ වන අලු සංරක්ෂණය සඳහා වන එතික ප්‍රතිපත්තිය - වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව” යන මැයෙන් පරිසර ඇමතිතමා ඉදිරිපත් කළ 2006.09.05 දිනයේ සංදේශයකි - (අමත 06/207/221/004 -A පිළිබඳව වූ 2006.07.05 දිනයේ අමාත්‍ය මණ්ඩල තිරණයට අදාළ ) සඳහන් කරණු සැලකිල්ලට ගතිමින්, සංදේශයට අනුප්‍රක්ෂ “මූල්‍ය ලංකාවේ වන අලු සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ පාරිභාශික ප්‍රතිපත්තිය” යන මැයින් වූ කෙටුව පත්‍රිකා නිදර්ණිත ප්‍රතිපත්ති මාලාව අනුමත කර විය තියාත්මක කිරීම සඳහා අනුමතිය දෙන ලදී.

## වනපිටි සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ගේ පත්‍රවුවය.....

මූල්‍ය මැයි වියලි කළාපයේ ප්‍රධාන වගයෙන් ග්‍රැමිය පුදේශවල පවත්නා අලු-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සහ වන අලින් දිගුකාලිනව සංරක්ෂණය කිරීම සඳහා කුමවේද දියත් කිරීම වර්තමානයේද වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුහුණ පා කිටින ප්‍රධානම කළමනාකරණ ගැටුව බවට පත්ව ඇති. මෙම අර්ථඩය විසඳුලිමට පසුගිය වසර ගණනාව තුළ මෙම දෙපාර්තමේන්තුව කෙනරම් ප්‍රයත්න දුරටත් තවමත් මෙය නොවිසඳුන ගැටුවක්ව පවතී. මෙම ගැටුවට ප්‍රධාන සේතුවක් වී ඇත්තේ වන අලු ගහණයෙන් වැඩි ප්‍රමාණයක් රුක්ෂිත පුදේශ වලින් පරිඛාහිර පුදේශවල විසිමයි. විභැවීන් මෙසේ මූල්‍ය ලංකාවේ රුක්ෂිත වනාන්තර පුදේශවලින් පරිඛාහිරව වෙසෙන වන අලු ආරක්ෂාකර ගැනීම සඳහා එම කළමනාකරණ ප්‍රවේශයකට අවතිරණ විය යුතුව නිබේ.

මෙම ගැටුව විසඳුමෙහිලා මෙතෙක් ගොවී ජනතාවගේ සතුරකු ලෙස පෙනිගිය අලියා ආර්ථික වගයෙන් වට්නා සම්පතක් ලෙස දැක්මට ඔවුන් තුළ ආක්‍ර්‍මණය වෙනසක් ඇති කිරීම මෙහිදී ඉතා වැදුගත් වේ. ඒ අනුව අලියා සහ මිනිසා අනර සභාපිතයක් ගොඩනගා ගැනීමටත්, වත්මන් ඉඩම් පරිඛරණ රටාවේ වෙනසක් නිදුකරමින් සභාගින්ව කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමන් අවගසව නිබේ.

අතිතයේ වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණ කුමවේදයන් ක්‍රියාත්මක කරනු ලැබුවේ රුක්ෂිත පුදේශ ජාලය තුළ පමණි. විය විතරම් විලදායි නොවන බව පසුකාලිනව දෙපාර්තමේන්තුව විසින් අවබෝධ කරගෙන නිබේ. විභැවීන් අලු සංරක්ෂණය කෙරෙහි නැඹුරු වූ රේකාබ්දී සංරක්ෂණ ප්‍රතිපත්තියක අවගසනාවය ප්‍රබලව දුනෙන්නට වී ඇති.

මෙයට පිළියමක් ලෙස වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රලුරුද තිලඛාරීන් මෙන්ම පරිසිර සහ ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ සහ විම අමාත්‍යාංශයේ යටතේ පැවති වනපිටි සංරක්ෂණයට අදාළ ආයතනවල ජේජ්ජ්ධ තිලඛාරීන්, වනඅල පිළිබඳ පර්යේෂකයින්, විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් සහ හිලේ අලු ඇතුළු අයිතිකරුවන්ගේ නියෝජිතයෙකුගෙන්ද සමන්වින කම්ටුවක් මගින් පාතික අලු සංරක්ෂණ ප්‍රතිපත්තියක් 2006 වසරේද කෙටුම්පත් කරන ලදී. මෙතෙක් පැවති ගැටුව රැසකට විසඳුම් සඳහා නිර්දේශ ලබාදෙමින් බිජිව ඇති මෙම අලු සංරක්ෂණ පාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා 2006 සැප්තැම්බර් මස අමාත්‍ය මණ්ඩල අනුමතිය ද ලබා නිබේ.

මෙම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් මූල්‍ය ලංකාවේ පොදු ජනතාව සතු සම්පතක් වන වනඅල සංරක්ෂණය ඉදිරි අනාගතයේද භව ගුහවාද මාවතකට යොමු වනු ඇතැයි මම විශ්වාස කරමි.

වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව  
2008 මැයි 28

චු. ඩී. ඩී. ඩී. විජේසුරිය  
අධ්‍යක්ෂ ජනරාල්

## සම්පාදක කමිටු ලේකම්ගේ පණිව්‍ය

වන පිටි සංර්ජනය සඳහා රජය විසින් වෙනම දෙපාර්තමේන්තුවක් (වන සත්ව දෙපාර්තමේන්තුව) බිං කරන ලද්දේ 1950 වසරේදීය. එනැත් පටන් මෙම දෙපාර්තමේන්තුව පරිපාලනය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයේ (එච්‌ඩ්‌ජ්) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තික පරිපාලන වාර්තා (Annual Administration Reports) පරිභාෂා කිරීමේද වන අලන් සඳහා විශේෂ ආරක්ෂාව (Special Protection to Elephant) යන මාත්‍යකාව යටතේ වෙනම පරිවිෂේෂයක් වෙන් කොට එවකට අම් සංර්ජනය සඳහා වූ තම ප්‍රතිපත්තින් සඳහන් කොට තිබේ. මෙය නුවා දැක්වීම සඳහා මෙම දෙපාර්තමේන්තුව හාරව ඉලින්ම පත්තු අධ්‍යක්ෂ ජනරාල් හි. තිබේ. නිකොලස් මැයිතුමාගේ ප්‍රථම (1951) පරිපාලන වාර්තාවේ VIII පරිවිෂේෂය (Chapter VIII) ලක්දිව අල් ඇතුළු පිළිබඳ ව්‍යුහමාන තත්ත්වය (Present Status of Ceylon Elephant) මාත්‍යකාව යටතේ පළපෙකාට ඇති තතුමාගේ වාර්තාව පාධික ඔබ සැමැගේ දැනගැනීම සඳහා මේ සමඟ ඇති ඇමුණුම මහින් සහෙන් කොට තබමි. ඇද නිතර කතා බහුව ලක්වන අල් විදුලි වැට අලුවෙකි පිළිබඳ මුළුක සංක්‍රාය ව්‍යුහම් විසින් 1951 දී එම වාර්තාව මගින් ප්‍රකාශ කොට ඇත.

මූල්‍ය ලාංකාවේ වන ආවරණය ඇද දින තරම් පහත නොබැඳ තිබූ එම ප්‍රගයේදී පවතින අල් මිනිස් ගැටුම පාවති බව එම වාර්තාව කියවීමේද මහාව පැහැදිලි වේ. වැඩු සිට පාවති අල් මිනිස් ගැටුම ඇද වන විට වසරකට වන අල් 150 - 160 ලක් පොලෝවෙන් තුරන් කිරීමට හා වසරකට මිනිස් හානා 50 - 60 දක්වා සිදුවන තරමට උගු වී තිබේ. වන අලන් සිදුකරන කෘෂිකාර්මික බෝග විනාශයන් හැමුවේ වියලි කළුපිය ගොවිජනතාවට සිදුවන හානිය දුරිය හැකි ඉවසිමේ සිමාව ඉක්මවා ගොස් ඇති. මේ අතර වනපිටි සංර්ජනය දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යය මත්ස්‍යාලය සිය රාජකාරී කාලයෙන් 50% වඩා වැය කරනු ලබන්නේ මෙම අල් මිනිස් ගැටුම අවම කරුම්ව සහ අල් සංර්ජනය සඳහා බවට හඩන මෙම සහභාගිත්තියක් නොවන බව මා විශ්වාස කරමි.

විනෙකුද විවත් අප්‍රිකානු මහද්වීපයේ මෙම අර්බුදය සමටියකට පත් කරනු වස් සිදුකරනු ලබන අල් ගණනය තුනි කිරීම (Culling Operation) අපට සියිසේත්ම සිදුකළ නොහැකිය. වෙනත් මෙම අර්බුදය අවම කරුම් සඳහා සම්ප්‍රදාකිකව අපට ආවේනික වූ කුමවේද ගණනාවක් තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හැටියට අප විසින් විගාල ධනස්කන්දයක් වැය කරමින් වෙනෙහි දුරා දැව් පරදුවට තබමින් මෙම ගැටුම අවම සිරීමට ක්‍රියා කරමින් සිටියද රට සරිලන ලෙස අර්බුදය අවම වී ඇතැයි සතුව විය නොහැකි තත්ත්වයකට අප පත්ව ඇති. අනෙක් අතට මෙම අර්බුදය අවම කරුම්ව ගෙනු සුදුසුම කුමවේද පිළිබඳව අප දැන සිටියන් තේවා සියාවට නැංවීම සඳහා අප පොලොඩො විට රට විරෝධිව තැගෙන විවිධ විටෙෂයන් හමුවේ වාර ගණනාවකදීම අප ආපස්සට යාම සිදුවූ බව 40 වසරක මෙම දෙපාර්තමේන්තු සේවා කාලයේදී ලබු ඇත්දැකිම් තුළින් මා ප්‍රකාශ කර සිටිමි.

දැන් අප සතුව අමාත්‍යමත්ස්‍යාලය අනුමත කරන ලද ප්‍රතිපත්ති මාලාවක් ඇති. විභැවින් දැනෙන් දින උගු වෙමින් පවතින මෙම ගැටුව විසඳුලුව තවදුරටත් කළ දුම්ය යුතු නැති. මෙම ගැටුමෙන් බවට කන වියලි කළුපිය ගොවිජනතාවයේ දක් අදේශනාවන් අපගේ හදුවත් සහළ කරමින් පවතින බැවින් වනපිටි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැටියට අප කළ යුතු දැය ඉටු සිරීමට අප පසුබව නොවා දැන සියා කාලය දැන් ව්‍යුහ ඇති. ඒ සඳහා අවශ්‍ය යැක්තිය මෙම ප්‍රතිපත්ති මාලාව මගින් අපට ලබාදී ඇති. විවැනි දිනුවිල්ලක් ඇතිව මෙම ප්‍රතිපත්ති මාලාව ඉතා භාජිත් පිළිබාවේද මෙම දැනෙන් පිළිබඳව අප දැන සිටියන් තේවා සියාවට නැංවීම සඳහා අප පොලොඩො විට රට විරෝධිව තැගෙන විවිධ විටෙෂයන් හමුවේ වාර ගණනාවකදීම අප ආපස්සට යාම සිදුවූ බව 40 වසරක මෙම දෙපාර්තමේන්තු සේවා කාලයේදී ලබු ඇත්දැකිම් තුළින් මා ප්‍රකාශ කර සිටිමි.

වනපිටි සංර්ජනය දෙපාර්තමේන්තුව  
2008 මයි 28

එධිලන්ඩ් විද්‍යාත්මක සේකුම්-ප්‍රතිපත්ති සම්පාදක කමිටුව  
නියෝජ්‍ය අධ්‍යක්ෂ (අල් සංර්ජනය)



ලංකාව

## වන සත්ත්ව පාලනතෙනගේ 1951 වර්ෂය

### සඳහා පාලන වාර්තාව

#### VIII වෙති පරිච්ඡේදය

වන සත්ත්ව නාරකරු

(ඩී. එච්. එම්බුල්ස්. නිසොලස් මහතා)

#### VIII වෙති පරිච්ඡේදය - ලක්ෂණ අලී ඇතුන් පිළිබඳ වර්තමාන තත්ත්වය

ලංකාවේ වෙශෙන සඳහා අතරින් අනාවයට නොයෙම සඳහා දැනට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වී සිටින්නේ අවශ්‍යක වෙශෙන මෙන් වහි ඉතාමත්ම විගාල වූද ඉතාම ශේෂ්ධිවූද විමෙන්ම සෙසු සියල්ලන්ටම වඩා සඳහාවන්හි වූද සහාවන ඇතාය. පසුගිය අවුරුදු ස්වල්පය තුළ නොයෙක් වාරවල ගණන් බලා තිබෙන පරිදි මෙරට සිටින ඇතුන් සංඛ්‍යාව 2,000 වන් 3,000 වන් වන අතර වේ. මේ වාර්තාව සපයන ලේඛක තෙනෙන් කළුපනාව අනුව නම් මේ සංඛ්‍යාව දැනට 1000 කට වැඩි නැතේ. පුරිම වරට 1951 ද බලපත්‍ර නොමැතිව පිටින ආරක්ෂාව සඳහා නොශ්වයා බව නොගැනීමෙන් පිළිඳු ප්‍රතිඵල් ප්‍රතිඵල් වාර්තා සපයන ලදී.

අවුරුදුද තුළ විවැනි අවක්ෂා 54ක් වාර්තා කරන ලදී. වහි කාමාන්ත ගණන සඳහා සහියකටම එකකි. මේ තත්ත්වය ටිලිදරවිවිමට හේතුවියේ තෙවුම්ප වාසක්වාන අසුල ඇතුන්ගේ මලකුනු සම්භාවීමයි. තවද වැඩි තබා තුවාල කරන ලද වනාන්තර වල දර බැහැර ගොස් මැයෙරන්නට ඇති ඇතුන් ගැන සෞය දැන ගැනීමක් කර නැතේ. විසේ මළ ඇතුන් සිටින්නට ඇතුවාට කිහිද සැකයක් නැතේ. පිටිනාරක්ෂාව සඳහා මොවුන්ට වැඩි තැබීම කළුතුරුකින් වුවද බව හෝග ආරක්ෂා කර ගැනීම ගැන නම් බොනෝවිට වැඩි තබනු ලැබේ. ඇතා කොනර්ම් පුබල බව හෝග විනාශකාරී සහෙකුදුයි කැලුබැඳු ගම්වැකියේ දතින්.

වගාකරන ලද ඉඩීම් විලට ඇතුළුවන, නැතෙනාත් ඇතුළුවන්ටම උත්සාහ කරන, අම් ඇතුන් මැරිමේ බලය නිතියෙන් තිබේ. වැවිලිකරට ඇතා ඇතුළු වී සිටින වේලාද්වී වැඩි තබන්නට බැරේවාහොත්, යම් යම් පළාත් පාලන නිපුබරින්ට දැන්වීමෙන් පසු, සතා මුහුබඳ ගොස් කැලයේද මරන්නටද වැඩි දුරටත් බලය තිබේ. වල් අලින් කුමුරු විට, ඒ කුමුරු වැට කඩුව දාමා රැකෙවරනා ඇතිව තිවුණු ත්වා නම්, ආන්තුව විසින් ගණන් බලා වන්දි ගෙවනු ලැබේ. මිනිනා විසින් වල් අම් සංඛ්‍යාව අවුරුදු පතා අඩුකරනු ලබන කුම තුනකි. වනම් (අ) අන්තරායදායකයි ප්‍රකාශකර ඇති අම් ඇතුන් මැරිම (ආ) පිටින සහ වැවිලි ආරක්ෂාකර ගැනීමට අම් ඇතුන් මැරිම, (ආ) හිලැකර වැඩ ගැනීමට බලපත්‍ර පිට අම් ඇතුන් ඇල්ලීම යන ත්‍රිවිධ ක්‍රමයයි. පිටින සහ වැවිලි ආරක්ෂාකර ගැනීමට මරන ලද ඇතුන් සංඛ්‍යාව ගැන, 1951 අවුරුදුදාට හැර, වෙන අවුරුදුවිලට වර්තා සපයි නැතේ. පසුගිය අවුරුදු 7 ඇතුළත අන්තරායදායක ඇතුන් වැඩි තැබීමට සහ ඇතුන් ඇල්ලීමටද දෙනලද බලපත්‍ර සංඛ්‍යාව

මෙයේදී:-

1945	..	..	..	184
1946	..	..	..	94
1947	..	..	(තිවැරදි සංඛ්‍ය නැත)	
1948	..	..	..	125
1949	..	..	..	72
1950	..	..	..	69
1951	..	..	..	67

මේ අනුව සාමාන්‍ය ගණන අවුරුදුකට 100ක් වැවිලි ආරක්ෂාකර ගැනීමට මරණ ලද අභුත්ද මිට අභුත් කළ යුතුය. 1951 වැවිලි ආරක්ෂාවට මරණ ලද ගණන මිමිමක් වගයෙන් ගතහොත් අවුරුදුකට 50 සිට 70 දක්වා ගණනක් මරණ ලද බව පෙනේ. එනිසා ඉකුත් අවුරුදු කිපය තුළ අවුරුදු පතා නැතිවේ ගිය වල් අල් සංඛ්‍යව 150 සිට 170 ක් පමණ වෙයි. හිලැකළ අලින්ගෙන් වෝට්මක් නැති නිසා ඔවුන් පරම්පරාව වැඩි නොකරන්නන් ලෙස සැලකිය යුතුයි. වල් අලින්ගෙන් ගියයට 40ක් උත්පාදක ගස්තිය ඇති වැඩිවිය පත් ගැහැනු සතුන්ගෙන් සමන්විත නම්, විමෙන්ම පැවතු උපදින්ගේ අවුරුදු 4කට වරක් බැඳින් නම්, වර්ෂයකට වැඩිවන මූල්‍ය ප්‍රමාණය ගියයි 10ක් වනවා ඇත. ඇතෙකුගේ සාමාන්‍ය පිවිතය අවුරුදු 60 සිට 70 දක්වා කාලයක් නම් වාර්ෂික මරණ ප්‍රමාණය ගියයට  $1\frac{1}{2}$ ක් වනවා ඇත. එනිසා ඉකාම සහුවුදුක තත්ත්වයන් යටතේ වුවද වල් අලින්ගේ නියම වැඩිවිම ගියයට  $8\frac{1}{2}$ ක් පමණ වනු ඇත. විහෙන් විවෘත තත්ත්ව ඇත්තා වගයෙන් පවතින්නේ නොවේ. අනුරුද, වෙකිවෙළින් ලබන තුවාල, නිසා විරෝධී ලෙස ඇතුන් ඇල්ලීම, බාල ඇතුන් අල්ලාගත් පසු මෙම සහාව වෙකි තැබීම, නියා කාලවලදී වනුර නැතිව මිය යැම, කැලු මිලි කිරීමේද ඇත් පටිච වෙන්වේ විසිරි යැම, ආද නොයෙක් ජේතුන් උත්පන්ති සහ මරණ සංඛ්‍යවට බලපවත්වන පෙනින් සාමාන්‍ය වැඩිවිමේ නියම ගණන ගියයට කේ හෝ 7ක් පමණ යයි සැලකිය හැක. මූල ඇත් සංඛ්‍යව 1,000 ක් යයි ගණන් ගතහොත් මැරිමෙන් සහ ඇල්ලා ගැනීමෙන් අඩුවන ගණන වැඩිවන ප්‍රමාණය මෙන් දෙදුනායක් පමණ වන්නේය. වෙනත් වෙන වලින් කියනාත් මේ අඩුවීම අප රටේ මූලික ධනයක් ලකි ල බැඳී නාස්ති වේ යැමක් වන්නේය. මේ අඩුවීම වෙනවා නොනවැනුව නොත් ලංකාවේ හස්තිඥාගේ නැඟුප්‍රජිතිය වැළැකිවීම උගෙකට වන්නේය.

40. මෙහි මහා විපත්තිය වැළැකිවීම කදානා ප්‍රාරම්භ කිවුදු සමහරක් දුන්වම කර නිබේ. 1952 කේ සිට ඇතුන් ඇල්ලීමට සාමාන්‍යයෙන් බලපත්‍ර නිකුත් කළ යුත්තේ (1) ලෙකු සංවර්ධන යොජන කුම කර ගෙනයන පුදේශ සඳහා (2) ඇතුන්ගෙන් වැවිලුවලට භාණි විය හැකියායි පනතේ සඳහන් පුදේශ සඳහාත්ය. 1952කේද ඇතුන් ඇල්ලීමට නිකුත් කරනු ලබන බලපත්‍ර සංඛ්‍යව අර්ථයකින් පමණ ඇඩුවනවා ඇත. පොදුගෙවික ලෙස ඇතුන් පිටරට යැවීම තහනම් කර නිබේ. විනෝදය සඳහා මිහාරක් හෝ ඇතුන් හෝ වෙකි තැබීමට බලපත්‍ර නොදෙනවා ඇත.

41. ඇතුන් ඇල්ලීම වෙළඳ ව්‍යාපාරයක් බවට පත්වේ නිබේ. රාජ්‍යාචාරක් හැවියට ඇතුන් අල්ලන්නේ කවදත් කිවිති. ඉන් සමහරක් පතික්කි යන නමින් හැඳින්වෙති. ඔවුන් ඇතුන්ට මල දුම්මේ ගාස්තුය පරම්පරාගතව උගනිති. පුරුවයේ ඔවුන් පිවත්වුනේ නම්වුව තකා හෝ ලාභය තකා හිලැ ඇතුන් ඇතිකළ අයගෙන් ලැබෙන පරින්‍යාගවල උද්විවෙති. විහෙන් දුනට ඇතුන් අල්ලා රාජ්‍යාචාර විකුත්ත තැරැවිකාර කොටසක් කළවිලි බැංක කිවිති. අවුරුදුදුක් පාසාම බලපත්‍ර

ලබාගත්තා ඔවුනු ඒවා හැකි තරම් වැඩියෙන් ගැනීම පිණිස තමන්ගේ මිනිපුන් ඒ ඒ දිස්ත්‍රික්කවලට දමා ඔවුන් ලබා වලපතු ඉල්ලුම් කරවති. ඉක්බිති අම් අල්ලන්නන් කුලියට යොදාවා උන් අල්ලගෙන වැඩිම ගතුන් ගෙවන්නන්ට විකුණුති. බොහෝ විට අම් අල්ලන්නන්ට තුශ ද මෙන් ඔවුන් තමාට සහුකර තබාගතීමද මොවුන්ගේ තවත් උප කුමයකි. මේ මිනිපුන්ගේ එකම අභිප්‍රාය තමන්ට සහ තම සයයන්ටද අවුරද්දක් පාසා හැකි තරම් වැඩි ගතුනක් බලපතු ලබාගතීමයි. ලංකාවේ ඇතා අද පත්වී කිවින සයංකර තත්ත්වයට ප්‍රධාන සේතුව ඇතා වෙළඳ වස්තුවක් කරගෙන තිබීමයි. ඇතුන් ඇල්ලුම ආක්ෂ්‍යව අතට ගැනීම ගතා දැන් කළේපනා කරගෙන යනු ලැබේ. මේ සම්බන්ධයෙන් යම් යම් යෝජනා වගයක්ද රස්තාව සඳහා ඇතුන් අල්ලන්නන් වෙත ඉදිරිපත් කර ඇත්තේය. වහි පරමාර්ථය වූ කලි (අ) නියම ප්‍රමාණයේ ඇතුන්, ඔවුන් උවමනා නොකරන පුදේශවලින් සිලා සහිතව ඇල්ලුමයි, (ආ) ඇල්ලුමේද කිංස පිඩි නොවන කුම යෙදීම සහ අල්ලා හිරකර තබාගතීද සිදුවන තුවාලන් තුවාල නිසා මැරීමන් හැකිතරම් අඩු කරන ලෙස කටයුතු කිරීම සහ (ඉ) ඇතුන් වෙන්දේසියේ විකුණා ඔවුන් අල්ලන්නන්ට ආදයමෙන් සැහෙන කොටසක් දීමටද යන මේවාය.

42. වල් අම් කුමුරද සහ හේත් වලින් වෙඩි නොහඹා එලවීමේ මාර්ග යොවීමද අවශ්‍ය කරයෙකි. ඇතුන් දිනාවට ආකාස වෙඩි තබාමේ කුමය කෘෂිගර් ජාතික උද්‍යානයේ සාර්ථක ලෙස ක්‍රියාවේ යොදාවා තිබේ. වියින් සහුන්ට තුවාල වන්නේ නැතැ. විගාල කුමුරදයාය වලට ඇතුන්ගෙන් නාති වන්නේ වට්ටි අයින් පුදේශය පමණකි. විහෙන් හේත්වල ප්‍රමාණය සාමාන්‍යයෙන් අක්කර 2ක් හේත් 3ක් පමණු වන නිසා සම්පූර්ණ හේත්ම ඇතුන්ගෙන් නාතිවීමට ඉඩ තිබේ. අතිනයේද ආරක්ෂාව රඳා පැවතුන් රාඩ්‍රි මුර තබාමේ සහ මුරකළ අයගේ සංඛ්‍යාවද උඩිය. තවමන් මේ විධියේ මුර තබාමේ මධ්‍යකළප දිස්ත්‍රික්කකයේ දැක්නට ලැබේ. විහෙන් බොහෝ පුදේශවලට මුරකරද වගයෙන් දැක්නට ලැබෙන්නේ තුවක්කුවක් සහ විදුල් පන්දමක් අතින් දාරාගෙන ඉඩමට ඇතුළුවන සතුන් මැරීමට හේත් එලවාහැරීමට වෙඩි වුණ්ඩිය කෙරෙහි විශ්වාසය තබමින් කිවින පුදකලා පුද්ගලයින්ගේ උවමනාවට වැඩියෙන් ඇතුන්ට වෙඩි තබන අතර මරණු ලබන ගතුනට වැඩි සංඛ්‍යාවක් තුවාල කරනු ලැබේ. කැලේ ඇතුන් යන පාරවල් අකළ ගස් උඩිට වී කන්ඩායම් වියෙන් සිට ඇත් රැඳු යන විට පිටපිට වෙඩි මුර තබන අවස්ථා ගැනුද දැන්නේන්නට තිබේ. ඇතාගේ ආරක්ෂාව සඳහා කළ හැකි කියල්ලක්ම කරනු දැක්ම මේ රටේ වහු ජනතාවගේ ආගාව බව කැලකිය යුතුය. ඒ අතරම වැවිල් වගාවලටද, සැහෙන තරම් ආරක්ෂාව සැලකිය යුතුය. දැනට නුවුවමනාවේ කරන වෙඩි තබාමේ අත්හළුණාන් බොහෝ පුදේශන ලැබිය හැක. ඇතුන්ගේ ආරක්ෂාවට අදාළවන තවත් කරයෙනක් නම් සංචිතාන වී කිප දෙනෙක් මුර තබාමයි. හේත් විකිනෙකට කිවිවාන යේ සැදුව හොත් එයින් මුරකරවන් අඩු ගතුනකට වැඩි කායුෂීන් මහාවයකින් තම කටයුතු කිරීමට හැකිවනවා ඇතැ. විදුල් පන්දම සාමාන්‍යයෙන් අම් එලවීමෙන් සමත්වන නමුත් එලුය දිනාවට තර්ජනාත්මකව දුවගෙන වින ඇත්තුද හඳුනියේ කිවිති. ආකාස වෙඩි සහ බැවරියකින් ලිභිල් විදුල් වේගයක් ගෙන යන කම්බිඳ තවම අම් එලවා දුම්ම සඳහා අත්හාද බලා නැතැ.

# ශ්‍රී ලංකාවේ වන අලු සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිය - 2006

1

ඡ ලංකාවේ වනමය තත්ත්වයන් තුළ අලින්ගේ දිග කාලීන පැවත්ම  
සහතික කිරීමන්,

2

අලි - මිනිස් ගැටුම් අවම කිරීම සහ වැළක්වීමට ක්‍රියා කිරීමන්,

3

අලි සංරක්ෂණය තුළින් සමාජ ආර්ථික ප්‍රතිලාභ ලබාගතීමන්,

4

අලි - මිනිස් ගැටුම හේතුවෙන් එකින් බලපෑමට ලක්වන ප්‍රජාවන්  
හට

දුරීමට කිදුවන වැය පියවීමන්,

5

කළමනාකරණ අවශ්‍යතා මත වනාන්තර වලින් අලින් ඉවත් කිරීම  
සඳහා වූ නියාමන යාන්ත්‍රණයන් සක්‍රීමන්,

6

වන අලි සංරක්ෂණය සහ කළමනාකරණය මූලික කරගෙන  
විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමන්ය.

අලි ඇතුන් රැක ගැනීමේ පාතික වැදුගත්කම හඳුනා ගනිමින් වන අලින් සංරක්ෂණය  
කිරීම සඳහා ඡ ලංකා රජය ඉහත දැක්වෙන ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නැවතු ඇත.

## ශ්‍රී ලංකාවේ වනමය තත්ත්වයන් තුළ අලින්ගේ දිගු කාලීන පැවතෙන්ම සහතික කිරීම

ඉහත ප්‍රතිපත්තියෙන් අදහස් කොරෝනයේ වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත පුදේශ තුළ සහ ඉන් පිටත යන දෙකෙහිම, ඇමුයට දූරිය හැකි සහ ඉඩීම් හිමියන් පිළිගන්නා සාධා (viable) අලි ගහත්‍යන් හැකි තරමක් කළමනාකරණය කිරීමය.

අලි සංරක්ෂණය සඳහා වියාල පුදේශ අවශ්‍ය වේ. වහෙත් වර්ග කිලෝ මිටර සිය ගණනක විශ්‍රාමිකීම් අවශ්‍ය කරන එයේම පැවුල සංවර්තනයින් හෙවි සත්ව වියේශයක් වූ අලින් ආරක්ෂා කර ගැනීම පමණක් සඳහා තවත්වන් ආරක්ෂිත පුදේශ වෙත කිරීම, ශ්‍රී ලංකාවේ ඇම් ප්‍රමාණයන්, වහි පවතින ජනගහන සහත්වයන් අනුව කළ නොහැකිකති. එයේම වර්තමානයේ අලින් සැරිසරන පුදේශවලින් 70% පමණ පිළිට අන්තේ වනපිටි ආරක්ෂිත පුදේශ වලින් පරිඛාණිතවය. වම නිසා, වනපිටි ආරක්ෂිත පුදේශ සමඟ අලින්ගේ පැවතෙන්මට ඉවහල් වන වනපිටි ආරක්ෂිත පුදේශ වලින් පරිඛාණිත ඇම්ද අලි සංරක්ෂණ පුදේශ (Elephant Conservation Area - ECA) වශයෙන් එකාබද්ධ කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි.

මම අලි සංරක්ෂණ පුදේශ, වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත පුදේශ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන රක්ෂිත සහ යෝජිත කළමනාකරණ අලි රක්ෂිතයෙන් (MER) සමන්විත වේ (කාර්යය 1.1.2 බලන්න). අලි සංරක්ෂණ පුදේශ හඳුනා ගැනීමේ කාර්යය මගින් වන පිටි රක්ෂිත වලට ආසන්නව පිහිටි, ඇම් සහ හට ප්‍රතිපත්තියට අනුව අලින්ගේ පැවතෙන්මට අවශ්‍ය යැයි හඳුනා ගන්නා පුදේශ, යෝජිත ඇ පරිනාමන් පුවෙශයක් කර ගෙන විනු ඇති. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමඟ අලි-මිනිස් ගැවුම උත්සුක වීමට සේඛ සාධක වන අනවසරයෙන් ඉඩීම් අල්ලා ගැනීම වැනි කාර්යය අවම වනු ඇති.

### චිපාය මාර්ග: 1.1

#### අලි සංරක්ෂණ පුදේශ (Elephant Conservation Area-ECA) සහ කළමනාකරණ අලි රක්ෂිතයන් (Managed Elephant Reserves-MER) පිහිටුවීම

අලි සංරක්ෂණ පුදේශයක් යන යෙදුම, අලින් උන් කිටින අවශ්‍ය ස්ථානයන්හිම (In-situ) සංරක්ෂණය කොරෝන තු-කළුපායයක් හඳුනා යෙදෙන අතර, ඒ තුළ වනපිටි රක්ෂිත පුදේශ, වන සංරක්ෂණ රක්ෂිත හා යෝජිත කළමනාකරණ අලි රක්ෂිතයන් සේ හඳුනාගත් වෙනත් ඇම්ද ඇතුළත්ය. වය පහසු කළමනාකරණ පරිනාමිතයකි. අලි සංරක්ෂණ පුදේශ සහ කළමනාකරණ අලි රක්ෂිතයන් හඳුනාගැනීම සිදුකරනු ලබන්නේ අදාළ රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කොට වනපිටි සහ වන සංරක්ෂණ ප්‍රතිපත්තිවලට අනුකූලවය.

### **කාර්යය 1.1.1 අලි සංරක්ෂණ පුදේශ හඳුනා ගැනීම**

අලි සංරක්ෂණ පුදේශයක අවම ප්‍රමාණය, අලි ඇතුන්ගේ සැටිසරීමේ අවශ්‍යතාවයන් සහ එම පුදේශ අලින්ගේ දිග කාලීන සංරක්ෂණ පුදේශයක් විමට ඇති හැකියාවට බලපාන සාධක යන කරුණු සැලකිල්ලට ගනිමින්, පවතින ඉහළම විද්‍යාත්මක තොටතුරු මත පදනම් විය යුතුය. අලි සංරක්ෂණ පුදේශයක් ප්‍රමාණයෙන් අවම වගයෙන් වර්ගීලෝමිටර 50ක් වන් විම ඉතාමත් සුදුසු තත්ත්වය වන්නේය.

### **කාර්යය 1.1.2 කළමනාකරණ අලි රස්කිතයන් පිහිටුවීම**

කළමනාකරණ අලි රස්කිතයන් යොජනා කරනු ලබන්නේ වන සත්ව හා වෘක්ෂාලනා ආජැල පහත 2006 සකසන ලද යෝජන සංගේධන තුළිනි. එම රස්කිතයන් පිහිටුවීමේදී සුදුකළා ගම්මාන ඒ තුළ පිහිටිය හැකිය. විවැනි තත්ත්වයන් තුළ පිටත්වන ප්‍රජාව අලින්ගේ විනාශකාරී ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කරගත යුතු අතර, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විධිව්‍යාන යෙදුය යුතුය.

**සටහන:** කළමනාකරණ අලි රස්කිතයන් වනරිචි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රස්කිත පුදේශ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනරිචි වලට පැවති පුදේශ වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇයන් රුහුණ වලට අයන් නොවන එහෙත් අලි ඇතුන් සංරක්ෂණය වන සුම්බායයන් වේ. විවැනි රස්කිතයන්හි ඇමුහමක් වනවිඛී දෙපාර්තමේන්තුව නොමැති අතර, එවා කිමිකම් දුරක් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයන්ට, සංඛ්‍යානයකට, පුදේශයකට හෝ පුදේශයකින්ට අයිතිවීමට ඉඩ ඇති. එහෙත් ගැනීම විධිව්‍යාන ක්‍රියාකාරකම් පාලනයකට, සිම්වකට සටහන්වනු ඇත. කළමනාකරණ අලි රස්කිත හඳුනාගැනීමේ පදනම එම පුදේශ වල අලි රුවු වල පැවතීම වේ. ස්ථීර මිනිස් වාසය්ථාපන සහ ස්ථීර ගොවීතැන් පුදේශ කළමනාකරණ අලි රස්කිත වගයෙන් නම් නොකොරන අතර පෙන් පුදේශ රට ඇතුළත් විය හැක.

### **කාර්යය 1.1.3 කළමනාකරණ අලි රස්කිත ලැයිස්තුගත කිරීම හා ලැයිස්තුවන් ඉවත් කිරීම**

කළමනාකරණ අලි රස්කිතයක් ලැයිස්තුගත කිරීමට හා ලැයිස්තුවන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග සහ රෙගුලාසි සම්පාදනය කළයුතු වේ. ලැබේ තිබෙන විද්‍යාත්මක තොටතුරු මත පදනම්ව, වන සත්ව හා වෘක්ෂාලනා ආරක්ෂක ආජැද පනතේ විධිව්‍යානයන් තුළින් එම ක්‍රියාමාර්ග සැකකිමට පුළුවනි. එවා තුළට වන අලින් යළි ස්ථානයන් කිරීම් සහ නැවත හඳුන්වාදීම් පිළිබඳව සැලකා බැවුම සිදුකළ යුත්තේද මෙම විද්‍යාත්මක විමසීමිවලට යටත්වය.

යම් පුදේශයක අලින් ප්‍රාදේශීයට වදුවී ගිය කළේන් විබඳ පුදේශයන් තුළ යලි අලින් ස්ථානයන් කිරීම සහ නැවත හඳුන්වාදීම් සැදුනා සැලකා බැවුය නොහැකි නම් විය කළමනාකරන අලි රස්කිතයක් ලෙස තවදුරටත් පැවතීම නැතර වනු ඇති. කිසියම් කළමනාකරන අලි රස්කිතයක් සංවර්ධන ක්‍රියාකාරකම් (ලද). ස්ථීර ක්‍රියාකාරකම හෝ මිනිස් වාසය්ථාපන පිහිටුවීම) සැදුනා යොදා ගැනීමෙන්, අලින් ගැවකිමට නොගැලුපෙන තත්ත්වයක් උදා වුවහොත් එම කළමනාකරන අලි රස්කිතය ලැයිස්තුවන් ඉවත් කිරීමට කියුවනු ඇති.

කළමනාකරන අල් රුහුණුවෙන් ඉවත් කිරීමේ ක්‍රියාදාමයේදී, අදාළ ප්‍රදේශයෙන් අලින් ඉවත් කිරීමට සිදුවන අතර, විනිශ්චයුම් අවම කිරීම සඳහා සුදුසු පියවර ගැනීමට සිදුවනු ඇත. මේ ක්‍රියාකාරකම් සඳහා මෙන්ම වියේ ඉවත් කරනු ලබන අලින් කළමනාකරණය කිරීම සඳහා සිදුවන වියදම් ද අදාළ සංවර්ධන ආයතනය මගින් දුරිය යුතුවේ.

කාවයන්  
කියාවට  
ශාරතුරු  
න් වර්ග

## උපාය මාර්ග 1.2

### අල් සංරක්ෂණ ප්‍රදේශ තුළට අලින් සිමා කිරීම

අල් සංරක්ෂණ ප්‍රදේශ පිහිටුවේමෙන් අනතුරුව (අ) එම ප්‍රදේශයෙන් පිටත සැරිසරණ අලින් වේ නම් උවත් කිරීම සහ (ආ) අල් සංරක්ෂණ ප්‍රදේශ වලින් අලින් බැහැර වීම වැළැක්වීමෙන් කළ යුතුය.

කාර්යය 1.2.1 අල් සංරක්ෂණ ප්‍රදේශයේ මායිම් වලට පිටතින් සිටින අල් ඉවත් කිරීම සහ ඔවන් අල් සංරක්ෂණ ප්‍රදේශයනට පරික්ට්‍රාන ගත කිරීම.

අල් සංරක්ෂණ ප්‍රදේශ මායිම්වලින් පිටත අල් රංව කිටී නම් ඔවන් අල් සංරක්ෂණ ප්‍රදේශ තුළට පරික්ට්‍රාන ගත කිරීම සිදු කරනු ලබන්නේ “අල් පලවා හැරීම” (Elephant Drives) මගිනි. තනි අලින් කිටී නම් අල්ලා ප්‍රවාහනය (Capture-transport) මගිනි.

සටහන: පිටතින් රැගෙන වන අලින් මේ අන්දමින් යම් ප්‍රදේශයකට නිදහස් කිරීම නිකා අල් සංරක්ෂණ ප්‍රදේශයට දුරිය සකී උපරිම බාරිතාව ඉක්මවා යන්නේ නම් සහ අතිරේක සතුන්ට ඉඩ සළකාදීමට ප්‍රදේශය තවදුරටත් පූජල් කිරීම හෝ වැඩි දියුණුකිරීමට නොහැක්කේ නම්, අල් සංරක්ෂණ ප්‍රදේශය තුළ අල් ගහනය සහ අල්ලාගත් හෝ පලවා හරිනු ලැබූ අලින් සංරක්ෂණය කිරීමේ අවශ්‍යකාවය මත, අල් සංරක්ෂණ ප්‍රදේශ වලට පරිවාහින් ප්‍රදේශ වලින් අලින් ඉවත් කිරීමේදී විකල්ප ක්‍රියාමාර්ග සලකා බැලීමට සිදුවනු ඇත. (ප්‍රතිපත්ති ප්‍රකාශය 5 බලන්න)

කාර්යය 1.2.3 අල් සංරක්ෂණ ප්‍රදේශයන්ගෙන් අලින් බැහැර වීම සිමා කිරීම

අල් සංරක්ෂණ ප්‍රදේශයේ මායිම සික්සේ අල් බාධක පිහිටුවේමේදී, පවතින විවිධ වර්ගයේ බාධක අතරින්, වඩාත්ම විලඳුකි බාධකය හැටියට ප්‍රත්‍යෘෂණ වී ඇත්තේ විදුලි වැවයි. ( උපායමාර්ග 2.1 බලන්න)

සටහන: අල් සංරක්ෂණ ප්‍රදේශයේ සිමාවන් වල යොදා ඇති විදුලි වැව කඩා බිඳ දම්මන් පිටතට පැමිණෙන සහ එම නිසා සංරක්ෂණ ප්‍රදේශය තුළට සිමා කිරීමට නොහැකි අලින් වේ නම් ඔවන් ගැන එවිට 5 වන ප්‍රතිපත්තිය යටතේ ක්‍රියා කළයුතුය.

## උපාය මාර්ග 1.3

### අලි සංරක්ෂණ පුදේශය තුළ අලින් කළමනාකරණය කිරීම

අලි සංරක්ෂණ පුදේශය හඳුනාගැනීමෙන් පසු, එම පුදේශය තුළ අලින්ට නිදහස් සැරිසැරීමට හැකිවන පරිදි, දැනටමත් එකි අලි සංරක්ෂණ පුදේශය තුළ පවතින බාධකයන් සමාලෝචනය කොට නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුය. අලි සංරක්ෂණ පුදේශය තුළ සිටින අලින් මෙන්ම එකි අයි ඔවුන්ගේ වාස ගුම්ද කළමනාකරණය කිරීම අවශ්‍ය වේ. අලි-මිනිස් ගැටුම් අවම කරමින් අලින්ගේ අවශ්‍යතා සැපිරේන පරිද්දෙන්, කළමනාකරණය කිරීම ලද අලි රුක්ෂිතයන් තුළ මිනිස් ශ්‍රීයාකාරකම් පාලනය කිරීමද සිදුකළ යුතුය.

#### කාර්යය 1.3.1 අලි සංරක්ෂණ පුදේශවලට අලින් නිදහස් කිරීම.

අලි සංරක්ෂණ පුදේශවලට අලින් අනුව කිරීම, එම පුදේශ වලින් පිටත සැරිසරන අලින් පරිස්ථානගත (Relocation) කිරීම සහ අනාවාගාරවල (අන් අනුරූ සෙවන වැනි) සිටින අලින් නිදහස් කිරීම මගින් කිදුවිය හැක. එවැනි පරිස්ථාන ගත කිරීම් කළ යුත්තේ උපාය මාර්ග 1.2, ඩියාව 1.2.1 අනුවය

අන් අනුරූ සෙවනෙහි සිටින අලින් රුක්ෂිත තුළ නිදහස් කිරීමේ දැනට සිදුකරන වැඩ පිළිවෙළ, පුව්ල් හා විද්‍යාත්මක නිරීක්ෂණයකට ලක්වීම අවශ්‍ය වේ. එයේ නිදහස් කිරීමේද එමක්න් එම රුක්ෂිත වල එවකට නේවාකිව වෙශෙන අලි ගහනයේ පැවැත්මට බාඛා නොවන බවත් පසු කාලයකදී හෝ අලි - මිනිස් ගැටුම් වැඩිවිම උගු නොවන බවට සහතික කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්‍රැම් යෙදිය යුතුය.

## උපාය මාර්ගය 1.4

### වන පිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂිත පුදේශ තුළ වාසභාම් කළමනාකරණය හා වැඩි දියුණු කිරීම.

වාසභාම් කළමනාකරණය කිරීමේද එය කළ යුත්තේ අලින් සඳහා ඉතා ප්‍රගත්ත තත්ත්වයන් පවත්වාගෙන යාමටය. විශේෂයෙන්ම ආහාර සහ ජලය පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම පිතිසඩි.

සටහන: වනපිවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින රුක්ෂිත පුදේශ තුළ අලින් සඳහා වාසභාම් කළමනාකරණයකදී, ස්වාකාචික වන ආවරණ කිසිදු අන්දමකින් අඩු නොවන බව සහතික කරවිය යුතු අතර එවැනි කළමනාකරණයන් “සහනතික වාසභාම්” (Successional Habitats) සහ “ආගත්තුක වන වග” (Exotic tree Plantations) වලට සිමා විය යුතුය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රුස්සිනයන් කළමනාකරණය කරනු ලබන්නේ ඕවුන්ගේ කළමනාකරණ සැලසුම්වල නිරදේශයන්ට අනුව විය යුතුය.

අවශ්‍ය ව්‍යවහාර් අම් සංරක්ෂණය සඳහා පිහිටුවා ඇති රුස්සිත පුද්ගලවල වන වගා වල ඇති වැඩි ගස් සහ ආගන්තුක ගාසයන් (Exotic Plants) ඉවත් කිරීමෙන් අම් සඳහා බාරිතාව වැඩිකළ හැක.

#### කාර්යය 1.4.1 ව්‍යාසභූම් කළමනාකරණය සඳහා පුද්ග හඳුනා ගැනීම

ඉඩම් පරිහාරණය පිළිබඳ ඉතිහාසය සහ වර්තමාන වනමය තත්ත්වය පදනම්ව “සත්ත්වතික ව්‍යාසභූම්” සහ “ආගන්තුක ගාස වගා” හඳුනා ගත හැකිය.

සටහන : ඉතා කළමනාකරණ කාර්යය සඳහා “සත්ත්වතික ව්‍යාසභූම්” (Successional Habitats) ලෙස ගලකු ලබන්නේ අදාළ වන පියය පසුගිය වකර 35ක කාලය ඇතුළත කාෂ්මිකර්මාන්තය (ස්ට්‍රීටර හෝ ජේන්) පිළිබඳ ඉතිහාසයක් ඇති හෝ මුළු මතින්ම ගස් කළ ඉවත් කිරීම (Clear Felling) තිසා විළි පෙනෙම් වී ඇති පුද්ග වේ.

න අම්  
න අම්  
රුග 1.2,

#### උපාය මාර්ගය 1.5

#### කළමනාකරණ අම් රුස්සිත (MER) තුළ ව්‍යාසභූම් කළමනාකරණය

අම් රුස්සිත තුළ අම් සංරක්ෂණය කරනුවයේ සහ පරිඛාහිර පුද්ගලයේ අම් - මතිස් ගැටුම් අවම කරනුවයේ කළමනාකරණ අම් රුස්සිනයන් තුළ සිදුවෙමින් පවතින ක්‍රියාකාරකම් කිසියම් කළමනාකරණයකට යටත් කිරීම අවශ්‍ය වේ. වැඩිවින් පවතින විකල්පයන් බොහෝමයක් අනුරූප, විශේෂයෙන්ම වික් ක්‍රියාකාරකමක් අත්හදා බැලුමේ පර්‍රයේන්තුයකට ලක් කිරීම අවශ්‍ය වේ. වය පදනම් වනුයේ වන අම් හොඳින් වැඩුණු කැලුවලට වඩා ජේන් වශයෙන් පැවති පුද්ගලවලට වැඩි කැමැත්තක් දක්වන්නේය යන කිද්ධාන්තය මතය. වඩු පෙදෙස්, අම් ආකර්ෂණය කර ගන්නා බවත් වැඩි ගගනු සහන්වයකින් යුතුව අම් රුදාවා ගන්නා බවත් ප්‍රකට කරනුකි.

කාර්යය 1.5.1 කළමනාකරණ අම් රුස්සිත තුළ ව්‍යාසභූම් කළමනාකරණය පිළිබඳ තියමු වනාප්‍රතියක් ක්‍රියාවට නැංවීම

අම් කළමනාකරණය සමඟ, එහි පරිහාරණ කළමනාකරණය සහ අම් සංරක්ෂණය තුළින් අර්ථික ප්‍රතිලාභ ප්‍රජාවට ලබා දුමට අම් කළමනාකරණය සමඟ එකාබද්ධ කිරීමේ කාර්යකත්වය ඇගයිම එනිස ඉ ලංකාවේ දැක්වූ පළාතේ නියමු වනාප්‍රතියක් ආරම්භ කිරීමට යෝජනා කෙරේ.

මේ යටතේ සිදුකිරීමට අපේක්ෂාකරණ ක්‍රියාකාරකම් වනුයේ:-

- කළමනාකරණ අම් රුස්සිත තුළ වල ජේන් ගොවින් සඳහා
  - අතිරේක කාෂ්මිකර්මික යේවා සැපයිම.
  - ත්‍ය සඳහා පුවෙශයන් සැපයිම.
  - වෙළුදුපොල පුවෙශය සඳහා පහසුකම් සැපයිම.
- වන අම් ගොවින් වගාවන් සහ දේපළ ආරක්ෂා වන ක්‍රියාදාමයක් බිජි කිරීම.
- වන අම් ගොවින් ප්‍රජාවට සිදුවන හානි අවම කිරීම.

ප  
වෘත්තීය  
ක්‍රියාවල  
නැංවීම

සභූම්  
රචිය  
සහ

## අලු - මිනිස් ගැටුම අවම කිරීම

මි ලංකාවේ අලු සර්ථකතාය මුහුණ පාන වඩාත්ම බරපහල අභියෝගය ලෙස හඳුනාගෙන ඇත්තේ අලු - මිනිස් ගැටුමය. එහි දිගු කාලීන ප්‍රතිච්චිලය වනුයේ වන පිටි රැකිම් ප්‍රදේශ වලින් පරිඛානිර ප්‍රදේශ වලින් අලින් සම්පූර්ණයෙන්ම තුරන් වීම සහ වග, දේපල සහ මිනිස් පිටින අභිමිවීම වේ. වයෝම, උතුරු නැගෙනහිර ප්‍රදේශ තුළ දැක තුනකට ආසන්න කාලයක් මූලිල්ලේ පවතින සිවිල් අරුබුදය, අලු - මිනිස් ගැටුම වඩා අයහපත් තත්ත්වයකට පත්කර ඇත. සිවිල් ගැටුමිකාර ප්‍රදේශවලින් පලායන ජනතාවගේ ගෙවනු ඇලින්ට ඉතා බලගැනු ආකර්ෂණයක් වී ඇති අතර, වය ආපසු පැමිණෙන සර්ථාගතයන් යළි පදිංචි කෙරෙන ප්‍රදේශවල අලු - මිනිස් ගැටුම් උත්සන්න කිරීමට දායක වී ඇත. අද මිලයන 20ක ජනතාවක් අතර් ඇලින්ගේ පැවත්මට ඉඩකා තව තවත් අභිම් වෙමින් පවති. පැවත්මට අවශ්‍ය ප්‍රදේශය අභිම් වූ විට, ඇලින් මියයති.

### උපාය මාර්ගය 2.1

#### අලින්ගෙන් වන භානිය අවම කිරීම.

අලු මිනිස් ගැටුමෙහි වඩාත් පෘෂ්ඨ බලපෑමක් වී ඇත්තේ ඇලින් විසින් කිදු කරන වග සහ දේපල භානිය යි. ඇලින්ගේ එබදු අවම කිරීමට නා වැළැක්වීමට නම් විවිධ තුම්බෙදුයන් අවස්ථ වේ. සෑම ස්ථානයකටම සරිලන එකිනෙක් තොමැත. පසුගිය දැක කිහිපය පුරා නොයෙක් ආකාරයේ බාධක සහ භානි වැළැක්වීමේ තුම්බෙදුයන් ක්‍රියාවට නාවා නිවුණද, ණ්වායේ විලදුයිනාවා නිසි අගයීමකට ලක් වී නොමැති.

මම නිකා වගාවන් මුද කිරීම, අස්වනු නොලන සමයේ දී ඇලින් පළවා හැරීම, පුර්ව අනතුරු ඇභාවීමේ පද්ධති සඳහා කිරීම, අලු විකර්ෂක භාවිතා කිරීම, පිට වැට්ටවල් පිහිටුවීම, ගබ්ද නිවාරක භාවිතය සහ මායිම් ඔස්සේ ඇලින්ට අරඹි ගොශ වග කිරීම වැනි අලු - මිනිස් ගැටුම් අඩු කිරීමේ තුම්බෙදුයන්, ණ්වායේ සාර්ථකත්වය මත භාවිතයට යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව පර්යේෂණාත්මක ඇභාවීමට ලක්කා යුතුය. ඇතැම් තත්ත්වයන් යටතේ සම්භර ප්‍රදේශවලට කිසියම් තනි තුම්බෙදුයන් විලදුයි විය හැකිය. වහෙත් ණ්වා පොදු විකලුම් ලෙස කිරීදේ සෙනු නොහැක.

අලු සංක්‍රමණ රෝධක බාධකයන් (Elephant Barriers) පොදුවේ භාවිතා කෙරෙන අතර, ණ්වා අඩු හෝ සංක්‍රිය විය හැක. අඩු බාධක වනුයේ, ඇලින්ට පියවර තබා වශෝධ වීමට අපහසු අගල් සහ කාණු ආදිය වේ. මේවායින් ලැබේ ඇත්තේ සිම්ත සාර්ථකත්වයක් පමණි. ඇලින්ට එරෙහිව තනා ඇති විවිධ සංක්‍රිය බාධකයන්ගෙන් වඩාත් විලදුයි බව තහවුරු වී ඇත්තේ ත්, වැඩි වගයෙන්ම

යොදා ගැනීමෙන් න්, විදුලි වැටකි. නමත්, විදුලි වැට උපයෝගි කර ගන්නා විව අධික ඉදි කිරීම් වියදුම් හා නඩත්තු කිරීම් අපහසුතා සැලකිල්ලට ගත යුතු කරනුක් වේ.

### කාර්යය 2.1.1 අලි බාධක පිශිචුවීම

ලෙස  
රජුම්  
වල සහ  
ආසන්න  
වියකට  
බලගත  
ක්කරෙන  
නතාවක්  
ශ්දේශය

ප්‍රජාව විශින් ඔවුන් පරිභරණය කර ප්‍රදේශ තුළට අලින් ඇතුළු විම වැළැක්වීමට, එම බිම් වටා කුදාය සහ කාර්යාලුම බාධක පිශිචුවීමට පෙළුම්වීම.

### කාර්යය 2.1.2 හෝග ආරක්ෂා කිරීම සඳහා “පුර්ව අනතුරු ඇශ්වීමේ” පද්ධති ප්‍රවර්ධනය කිරීම

සිමින පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ හෝග ආරක්ෂා කිරීමේ “පුර්ව අනතුරු ඇශ්වීමේ” පද්ධති කුඩා ගොවීපොල සඳහා ව්‍යුතුකි බවයි. එවැනි පද්ධති සඳහා වැයවන වියදුම අඩුය. එමගින් හෝග සහ දේපල අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පුර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම ගොවීයාට පහසුවෙන්ම කරගන හැකය.

### කාර්යය 2.1.3 සම්පූද්‍යයික හෝග ආරක්ෂක ක්‍රම ප්‍රවර්ධනය කිරීම

දේපල  
වි. සැම  
කාරයේ  
කා නිසි

හෝග ආරක්ෂා කිරීමේ සම්පූද්‍යයික ක්‍රමවේදයන් (ලදා):- දැනු වැට, උඩ පැළ සහ සාමුහික වගා ආරක්ෂාව) අලි මිනිස් ගැවුම් අඩු කළ හැකි අතර, එමගින් හෝග ආරක්ෂාව සඳහා ගොවීන් පොලුම්වා ගත හැක. එවායෙහි කාර්වකන්වය තක්සේරු කිරීම අවශ්‍ය වන අතර, අදාළ අවස්ථාවන්හි දී විවැනි ක්‍රම යොදාගත හැක.

ඇනතුරු  
නිවාරක  
කිරීමේ  
පිළිබඳව  
ශ්‍රව්‍යලට  
ශ්‍රී ගල

### ක්‍රියාව 2.1.4 “අලි පාලන රේකක (Elephant Control Unit - ECU) පිශිචුවීම”

ර, එවා  
අපහසු  
අලින්ට  
ත්, වැඩි

මනා පුහුණුව ලත් ප්‍රදේශලයන් මගින් කිදුකරනු ලබන අලි හානි අවම කිරීමේ ක්‍රියාවන් අලි මිනිස් ගැවුම් අවම කිරීමට හා වැළැක්වීමට මහෝපකාරී වේ. අලි මිනිස් ගැවුම් වැඩි වගයෙන් අනෙකි හඳුනාගත් ප්‍රදේශ සඳහා වනඩිවි කංරක්ෂණ දෙපාර්තමේන්තුව අලි පාලන රේකක පිශිචුවය යුතුය. මුළු, අලින් පලවා හැරීම, කළාපය තුළ අලින්ගේ කංකුමණ්‍ය පිළිබඳ තොරතුරු වික් රැස්කිරීම සහ “පන සහන උදාහ” (Community Outreach) වැඩිකාවහන යටතේ (උපාය මාර්ග 2.2) ගැමී ක්‍රියා සාමාජිකයන් පුහුණු කිරීම යන කරනුවලට අදාළව කටයුතු කළ යුතුය.

### **කාර්යය 2.1.5 ගැටෙම අභි කරන අලින් ඉවත් කිරීම**

නිරතුරුවම හෝග වගාචන් ආක්‍රමණය කරන කරන අලු සහ දේපල භාජි කිදු කරමින්, කළහකාරී ලෙස හැකිරෙන අලින් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා වෙනම ප්‍රවේශයක් අවශ්‍ය වේ. විභඳ සතුන් අවට නිඛෙන කැලුව තුළට පලවා හැරීම විසඳුමක් නොවන්නේ, ඔවුන් ආපසු පැමිණෙන බවති. මෙම සතුන් ප්‍රතිපත්තිය 5 සහ කාර්යය 1.2.1 අනුව අල්ලා ඉවත් කිරීම සඳහා සලකා බැලිය යුතුවේ.

### **කාර්යය 2.1.6 අනතුරුවලට ලක්ෂිය හැකි ප්‍රජාචන් සඳහා විකල්ප අවස්ථා සැපයීම**

වන අලින් විශාල වශයෙන් ගැවසෙන අනෙකීම් දුෂ්කර ප්‍රදේශවල භුදෙකළා වූ මිනිස් වාසය්ථාන පිශිවා නිඩි. එවැනි පදිංචි කරුවන් සඳහා වඩා ආරක්ෂිත ප්‍රදේශවල ඉඩකිඩි සැපයීමත්, විකල්ප පිවන මාර්ගයන් සැපයීමත් කිදු කළ හැක. ප්‍රමාදන් සඳහා වඩා යහපත් අධ්‍යාපන පහසුකම් සැපයීම සඳහා විශේෂ උත්සාහයක් දැරිය යුතුය.

## **උපාය මාර්ග 2.2**

### **ගැටුම් අභි විමට අභි විහාරය අවම කිරීම**

අලින්ගෙන් භාජි කිදුවීමේ විහාරය අවම කරන ක්‍රියාමාර්ග අනින් ප්‍රමාදවේද වලට වඩා ලාභදායි වේ. ඒ සඳහා ලුම්ක නොරතුරු සහ සැලකුම් අවශ්‍ය වේ. තවද ප්‍රහුතු පිරිස් සහ විවිධ සිවිල් ආයතන සම්බන්ධ කර ගැනීම ද අවශ්‍ය වේ.

### **කාර්යය 2.2.1 ග්‍රාමිය කම්ටු පිශිවුවීම**

අලු - මිනිස් ගැටුම් බහුල ප්‍රදේශවල “පන සහන උදාන කම්ටු” වනි ග්‍රාමිය කම්ටු පිශිවුවිය යුතුය. රේවායේ ග්‍රෑම්විජා ශේවකයන්ගෙන් සැදුම්ලන් ක්‍රියාකාරී කන්ඩායම් අභි කර ගන හැක. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එවැනි කන්ඩායම් සඳහාගෙන අලු සංරක්ෂණ කටයුතු (අල්ලා ගැනීම හැර) කිදු කිරීම සඳහා ඔවුනට අවසර ලබාදිය යුතුය. මෙම කන්ඩායම් වලට අලින්ගේ ගමන් බ්‍රේන් නිරීන්සණය කළ හැකි අතර, අවශ්‍යතාවයක් පෙන නැණුතු විටෙකදී අලින් ආසන්නයේම පිශිවා අභි අලු සංරක්ෂණ ප්‍රදේශ කරා පලවා හැරිය හැකිය.

## කාර්යය 2.2.2 “ගිණුම් වෙඩි” සැපයීම

අලින්ගේ භාජිකර හැකිරීම් සම්බන්ධයෙන් සහාතිකව ක්‍රියා කිරීමට හැකිවනු පිතිස වනපිටි සංර්ජනය දෙපාර්තමේන්තුව විසින් අනුමත ග්‍රාමිය කම්ටුවලට අවශ්‍ය තරම් “ගිණුම් වෙඩි” සංඛ්‍යාවක් සැපයීය යුතුය.

## කාර්යය 2.2.3 අධ්‍යාපනික මූලර්මිභයන්

අල සංර්ජනය පුද්ග තුළ හා ඒ අවට පිටත් වන ජනතාව ඉලක්ක කොටගත් දැනුවත් කිරීමේ වැඩසටහන්, පාකල් සහ ප්‍රජා සංඛ්‍යා හරහා ක්‍රියාත්මක කළ යුතුය. ලැමුන් සහ පොදුවේ ප්‍රජාව ඉලක්ක කොටගත් ප්‍රමාණ පාරිසරික අධ්‍යාපනික වැඩසටහන් වර්ධනය කිරීම, අල සංර්ජනය සම්බන්ධ ගැටුවලට ප්‍රමුණ් නිරාවරණය කිරීමට සහ අලු-මිනිස් ගැටුමේ සංකිර්ණත්වය ඔවුන්ට අවබෝධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු පාකල් විෂය මාලාවෙන් සැපයීම අනිගැනීම වැදගත් වනු ඇත.

සටහන: අල නිකා සිදු වන මිනිස් කානත හා තුවාල වීම සැලකිය යුතු ප්‍රමාණයකට හේතු වේ අයෙකුටේ මිනිසුන් නිසි ආරංශීත ක්‍රියාමාර්ග නොගැනීම, නොසැලකිල්ල සහ බ්‍රෘත්ත්කමෙහි ප්‍රතිච්ච ලෙසිනි. දැනුවත්හාටය වැඩි කරන අධ්‍යාපනික වැඩසටහන් තුළින් සහ අලින්ගෙන් ආරංශාව සපයන සිප්ප්‍රජායික කාෂ්ටිකරුමික තුමෙන් මගින් අලු-මිනිස් ගැටුම් යම් ප්‍රමාණයකින් අඩුකරු ගැනීමට හැකිවනු ඇත.

අලන් නිකා ඇතිවන මරණ හා තුවාල වීම්වලට දක්වන්නා වූ අන්තරාමී ප්‍රකිවාරයන් ඇතිවන් භාජිදායි කිද්ධිය නිකා උද්‍යෝගවන මෙනෝ- සමාජය (Psycho - Social) තත්ත්වයන් තිකාය. අනෙක් සතුන් මෙන් නොව අද දින අලිය තම පුද්ගලයේ ස්වභාවිකව පැවතෙන සත්ව කොටක් ලෙස ග්‍රාමිය ජනතාවගේ පිළිගැනීම හින් ලෙමින් පවති. ඔවුන් අලිය සළකනු ලබන්නේ රාජ්‍ය දේපලක් ලෙසය. විබැවීන්, අලන් විසින් සිදු කරනු ලබන හානි සඳහා මුළුමතින්ම රජය වගකිව යුතු බව ව්‍යුති ප්‍රජාවගේ අදහසයි. භමන් අලින්ගෙන් වන හානි අවම කර ගැනීමට ප්‍රජාව විසින් ගත හැකි පියවර ඇති බවත්, වය අල සංර්ජනය පුද්ග අවට සහ තුළ වාසය කරන ප්‍රජාවගේද වගකිමක් බවත්, දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික වැඩි සටහන් මගින් පහැදිලි කළ යුතුය.

## පොය මාර්ග 2.3

### වන අලන් තුරන් වීම අවම කිරීම

වන අල මරණ සඳහා සැලකිය යුතු ලෙස අල - මිනිස් ගැටුම් තුළන් සිදුවන අල මරණ දායක වේ. අල - මිනිස් ගැටුම් අවම කිරීම තුළින්, අලන් අනිමිවීම අවම කළ හැකි අතර, ප්‍රතිපත්ති 1, 2 සහ 5 ඔස්සේ වීම පරමාර්ථයන් මූදන්පත් කරගත හැකිය.

### කාර්යය 2.3.1 නිති ක්‍රියාත්මක කිරීම

අලින් සම්බන්ධ රටෙහි බලපෑවන්වන නිතිය දැඩිලෙස ක්‍රියාත්මක කළ යුතු අතර, අලි සංරක්ෂණ ප්‍රදේශ අනවසරයෙන් අල්ලා ගැනීම, අලින්ට තුවාල කිදු කිරීම සහ මරා දැමීම සම්බන්ධ වරදකරුවන්ට විරැදුළව ලෝදානා ගොනු කොට දැඩිවම් ලබාදිය යුතුය.

### කාර්යය 2.3.2 අධ්‍යාපනික දැනුවත් කිරීමේ වැඩිකටහනක් ක්‍රියාත්මක කිරීම. කාර්යය 2.2.3 බලන්න

### කාර්යය 2.3.3 සංවර්ධන වනාපාති සැලසුම් කිරීමේ දී අන්තර් ආයතන උපදේශනය සහතික කිරීම

අලි - මිනිස් ගැටුම් උත්සන්න වීම සඳහා එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අදාළ ආයතන සමග නිසි උපදේශයකින් සහ සම්භන්ධිතාවයකින් නොරව දැවයින තුළ සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක වීමයි. පාරිභරික බලපෑම් අභේයිම (EIA) සහ මූලික පරිසර අභේයිම (IEE) අතිවාර්ය වුවත්, ඇතැම් සංවර්ධන ක්‍රියාකාරකම් මෙම නිති රිති නොකළකා ක්‍රියාකාරන බවක් හෝ මගහනැර යන බවක් පෙනේ. අලි කිටින ප්‍රදේශවල ඕනෑම සංවර්ධනයකට පෙර, වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සම්බන්ධිකරණය වන ලෙස අනෙකුත් ආයතනයන්ට උපදෙස් දිය යුතුව ඇතේ. එයෙක්ම අලි සංරක්ෂණ වැඩිකටහනක් දැඩිනම් කිරීමේදී වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනෙකුත් අදාළ ආයතනයන්ගෙන් අදාහක් වීමකිය යුතුය.

### කාර්යය 2.3.4 අලි සංරක්ෂණය සඳහා වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළපිය සැලසුම් ක්‍රියාවට නැංවීම.

විවිධ පාර්ශ්වකරුවන්ගේ (සහනාගින්වයෙන් උපදේශනයන්ගෙන්) අනතුරුව වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළපිය අලි සංරක්ෂණය සැලසුම් (Elephant Conservation Plans) පිළියෙල කරන ලදී. අලි - මිනිස් ගැටුම පහත හෙළුම සඳහා විස්තර කොට ඇති උපය මාර්ග සහ අලි සංරක්ෂණය සඳහා උච්ච වන ලෙස වාසභාෂ්‍ය නඩුන්ත කිරීම, කළුපයෙන් කළුපයට වෙනස් වේ. වනපිටි සංරක්ෂණය දෙපාර්තමේන්තුව හැකිතාක් ඉක්මනින් දැකුණා, වයඹ සහ මහවැලි කළුප සඳහා සකසා ඇති විශේෂ ක්‍රියාකාරී සැලසුම් (මෙම ප්‍රතිපත්තියට අනුකූලව) ක්‍රියාත්මක කළ යුතුව පවතී.

### කාර්යය 2.3.5 තුවාල ලැබූ අලින් සඳහා ප්‍රමාණවත් පැය වෙළදුන සාත්තු සැපයීම

වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් පැය වෙළදුනවරුන්ගේ සේවාවන් ලැබෙන බවට සහතික වන අතරම, තුවාල ලත් අලින් සඳහා ප්‍රතිකාර කිරීමට සඩහා ක්‍රියාමාර්ග ගත්තා බව සහතික වීම සඳහා බාහිර කළුපිය පැය වෙළදුනවරුන්ගේ සමග ඉතා සම්පූර්ණ සම්බන්ධිකරණයක් පවත්වාගෙන යැමව උත්සාහ ගනුදුතුය. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා අලින්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රහුණුවීම් අවස්ථාවන් වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැපයීය යුතුය.

## ප්‍රතිපත්ති ප්‍රකාශය 3

උ, අමු  
දුම්ම

### අමු සංරක්ෂණය මගින් සමාජ - ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම

ව්‍යෝ

ඩ්‍ර ලංකාවේ අමු සංරක්ෂණය ප්‍රබල සමාජ ආර්ථික පිළිනයන්ට ලක්ව ඇත. මෙම පිළිනයන්, වන්මන් අමු සංරක්ෂණ ප්‍රදේශ ගිල දුම්මට තරම් තර්ජනයක් වන මට්ටමට ගොඩ නැගෙම්මින් පමති. අමින් විසින් කිදු කරනු ලබන භාති සඳහා වන්දි ලබාදීමට නොහැක්සේ නම්, ගොවී කාෂිකර්මාත්සය සමග වන අමු අනුපූරුද නොවනු ඇත. ප්‍රශ්නයේ හරය පවතින්නේ ග්‍රාමීය දුෂ්පත් ජනතාවට අමුයෙකුගේ ඇති වටිනාකම පිළිබඳ ඇති දුක්ම මතය. ගොවීන් විසින් කාමාන්තයෙන් අමුයා සලකනු ලබන්නේ අනුරුදුයක හා අප්‍රියතනක වසංගතයක් ලෙසින් වන අතර, උන්ගේ සංරක්ෂණය වෙනුවෙන් දිරි දීමක් කිදු නොවන බවින්, උන් (අමින්) තම වටපිටාවෙන් අනුරුදුහන් වීම ගෙන ගොවීන් කණුගැබු නොවනු ඇත. අමින් පිළිබඳ ප්‍රජාවගේ ආකළ්ප වෙනස් කළ හැක්සේ උන්ගේ වටිනාකම හා පැවත්ම බිජකරු වසංගතයක් ලෙස පහතට හෙළිමෙන් නොව, අමු සංරක්ෂණය තුළින් එම ප්‍රජාවට ප්‍රතිසංස් ලෙස හා අඛණ්ඩව ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමට සැලකීම තුළිනි.

ඉපය

අමු සංරක්ෂණය සම්බන්ධ ආර්ථිකමය කරනුවලට අමුයෙකුගේ සමස්ත ආර්ථික වටිනාකම (Total Economic Value TEV) පිළිබඳ ඇගයීමක් කිදුකරනු ලබන අතර ප්‍රතිපත්තිමය තිරණ ගැනීමේද එකි සමස්ත ආර්ථික වටිනාකම් වැඩි වගයෙන් උපයෝගී කර ගනු ලැබේ. වනාත්තර තුළ අමු සංරක්ෂණය සඳහා වය වන පිරිවෙම සහ සොය සහ දේපළවලට උන් කිදු කරන භානිය තක්සේරු කිරීමේද මෙය අදාළ කරගනු ලැබේ. අමු සංරක්ෂණයෙහි පිරිවෙම හා ප්‍රතිලාභ විශ්ලේෂණය කිරීමට පදනම තිර්මානය කළ යුත්තේ අමුයාගේ සමස්ත ආර්ථික වටිනාකමයි. අමින්ගේ දිගුකාලීන පැවත්ම සහතික කිරීම පිණිස, අමුයෙකුගේ සමස්ත ආර්ථික වටිනාකම තක්සේරු කිරීම සඳහා යාන්ත්‍රණයක් බිජිකිරීමත්, භානියට පත් ජනතාව වෙනට ප්‍රතිලාභ බෙදාහැරීමත් අවශ්‍ය වේ. අමුයෙකුගේ සමස්ත ආර්ථික වටිනාකම තක්සේරු කරගනීම සඳහා නිසි පර්යේෂණ පැවත්වීම කිදුකළ යුතුව පවතී.

වන්

ශිනමි

ඉනා

කර

ශාන්තු

තම වටපිටාවේ අමින් සිටීම නිසා ඉන් ප්‍රතිලාභ ඉපයෝගීමට මිනිනුන්ට හැකි වනු පරිදි ආයතනික විධිවිධාන තිර්මානය කළ යුතුය. ඉහළ යමින් පවතින මෙම අර්බුදය සඳහා නොගන්නේ නම් සහ තිර්මානුගිලි විකලුම් ඇති නොකරන්නේ නම්, දිවයින් අමු සංරක්ෂණ ප්‍රදේශ ඉදිරියට පවත්වා ගත හැකිවනු ඇත්තේ අසන්නේෂයට පත් ග්‍රාමීය ජනතාවට චරෝහිට බලය යෙදුවීම තව තවත් උත්සන්න කිරීම තුළින් පමණි. මෙය කාර්ටික අමු සංරක්ෂණ තුම්බෙදුයක් නොවනු ඇත.

## උපාය මාර්ග 3.1

### භාතියට පත් ප්‍රජාවන්ට සිය පිටත මාර්ග වශයෙනු කර ගැනීම සඳහා අවස්ථාවන් සඡපයිම

අලු මෙනිස් ගැටුම් කළමනාකරණය, හුදුසු හා පරිහරණ ප්‍රතිපත්තියක් සමග ඒකාබද්ධ විය යුතු වේ. එසේම, වෘත්තින් අලුය ප්‍රජාවට ආර්ථික වාසි ඇති කරන්නෙනු විය යුතුය. අලුන් සමග භූමිය හා සම්පත් බෙදා හදා ගැනීම නිසා, මිනිනුන්ට ආර්ථික වාසි තොසැලකි, වියදුමක් පමණක් දැරීමට සිදු වන්නේ නම්, අලුන් සමග පිටත්වීම ඔවුන්ට වැදුගත් නොවනු ඇත. කැමිකාර්මික ව්‍යාපෘතියකට වඩා ආර්ථික වාසියක් ලෙස අලුය දැක්මට මිනිනුන්ට හැකි වූ දිනක තම භූමිය තුළ අලුන් සිටීම මිනිනුන් විසින් ඉවත්නු ඇත.

#### කාර්යය 3.1.1 අලුන් කේන්ද්‍රකොට ගත් ප්‍රජා මූලික “රු දෙස් - සංචාරක” (Eco- tourism) ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම

වහ අලුන් තැරැඹීම පදනම් කොටගත් කංචාරක ව්‍යාපාර මැඹින් කළමනාකරණ අලු රුක්ෂිත තුළ හා ඒ අවට පිටත වන ප්‍රජාවන්ට අලු සංරක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලුහ ලබාදුමේ ඉහළ හැකියාවක් නිවේ. වියලු කාලයේ දී මෙම ගොවින් බොහෝමයක් වැඩික තොයෙදෙන අතර, වෘත්තින් මැඹින් ගොවිනෙන් ප්‍රදේශවලට බහුල ලෙස ඇදි යති.

#### කාර්යය 3.1.2 අලුන් මත පදනම් වූ ගැහැට්ටි කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම

පෙ වායුව නිපදවීම, අලු (කෙටි) වසුරුවෙම් කඩුකි සහ මදුරුනාගක නිෂ්පාදන කිරීම වැනි අලුන් මත පදනම් වූ කුඩා පරිමානා ගැහැට්ටි කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතුය. එබදු ව්‍යාපාරයන්, අලුන් තැරැඹීම පදනම් වූ “රු දෙස් - සංචාරක” ව්‍යාපාර සමග බද්ධ කළ හැකිව පවති.

#### කාර්යය 3.1.3 වනපිටි කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා භාතියට පත් ප්‍රජාවන්ගේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම.

වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංරක්ෂණය අරමුණු කරගෙන වන හා ප්‍රතිව්‍යුහගත කරන ලද ප්‍රවේශයේ කොටසක් ලෙස “ජනවිභිඛුම්කරණ ඒකක” (Community Outreach Units) පිහිටුවා ඇති අතර වෘත්තික වෘත්තික වල කාර්ය ව්‍යුහයේ ආරක්ෂිත ප්‍රදේශ අවට පිටත වන ප්‍රජාවන් සමග ඒකාබද්ධ වූ සංරක්ෂණ ප්‍රතිලුහ ලබාගැනීමට කටයුතු කිරීම පමණක් තොට, මෙම ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ ආසන්නව පිටත්වීම නිසා අලු - මෙනිස් ගැටුම් වලට ලක්වීමේ ප්‍රතිව්‍යුහක් ලෙස ඔවුනට අනිම් වූ සංචාරන අවස්ථාවන්, ඔවුනට ලබාදුමටත්ය. වෘත්තික ජනවිභිඛුම් ඒකක වල කාර්ය හාරය යෝජිත ක්‍රියාකාරකම් සමග ප්‍රබල ලෙස සම්බන්ධ විය යුතුය. ගම සංචාරන සැලසුම් සැකකීමේදී භාතියට පත් ජනතාව ඒවා සම්බන්ධ කර ගැනීමෙන් සහ අලු- මෙනිස් ගැටුම් පහත හෙළිම පහසුකරවීමට ක්‍රියාකාරීමෙන් මෙම ඒකකයට සංඝ කාර්යයක් ඉටු කළ හැක.

**අම් සංරක්ෂණයට සම්බන්ධ ක්‍රියාකාරකම් තුළුන් සමස්වී සංරක්ෂණය සහ  
පරිසරය පිළිබඳ දැනුවත් හාවය ප්‍රවර්ධනය කිරීම**

සදුනා

යුතු වේ.  
නුමිය හා  
විමර්ශන සිදු  
නත්තෙකට  
න් සිටීම

“වාර්තා”

රහ අම්  
ප්‍රතිලූප  
විධික  
වශ ඇදි

න කිරීම  
; යුතුය.  
ග බද්ධ

වන්ගේ

න නව  
ශීක්ෂක”  
; හාරය  
රක්ෂණ  
ප්‍රදේශ  
ව්‍යවහාර  
ක වල  
ය. ගම  
න් සහ  
) සක්‍රිය

අම් වැදුගත් ප්‍රතික උරුමයක් වන අතර අප පිවත්වන පරිසරය තුළ අම් ගහනුයක් විසින් ඉන් පතින වන සංස්කෘතික, ආගමික, සෞන්දර්යාත්මක, පාරිසරික සහ අධ්‍යාපතික ප්‍රතිලූප යුත්ති විදිමේ අයිතියක් ලු ලංකිකයන් සතුව ඇත. ඒ අයුරින් අම්ය අගය කිරීම උන්ගේ සංරක්ෂණයටත්, පොදුවේ වනපිටි සංරක්ෂණයටත් වාසිදායක වේ.

සිදුන් සහ පොදුවේ මහජනතාව ඉලක්ක කොටගත් පෘථිවී අධ්‍යාපතික වැඩිසටහන් දියන් කිරීම හා අම් සංරක්ෂණයට අදාළ ගැටළු පාසල් විෂය මාලාවට ඇතුළු කිරීම තුළුන් සංරක්ෂණ ගැටළුවේ සංකිර්ණතාවය ප්‍රමුණ් කුඩා විශේෂීම අවබෝධ කර ගැනීමට උපකාරී වනු ඇත. අම් සංරක්ෂණ ප්‍රදේශ තුළ සහ ඒ අවට විශේෂ වැඩිපිළිවෙළවල් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

**කාර්යය 3.2.1 අම් සංරක්ෂණ සදුනා වන “අධ්‍යාපතික උපාදාන” සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම**

අධ්‍යාපන වැඩිසටහන් එම කොටසක් හැඳියට ලු ලංකාව තුළ අම්න් සංරක්ෂණය කිරීමේ වැදුගත්තම පිළිබඳ ප්‍රවර්ධනය කිරීමට සහ පාසල් සහ සංරක්ෂණ අධ්‍යාපනය කටයුතු වලදී ප්‍රයෝගනයට ගතහැකි පරිදි පෝස්ටර, ඉගැන්ට්ම් ආඩරක, ලියකියවිල් සහ රුපවාහිනී වැඩිසටහන් වැනි දේ බිජිකල යුතුය.

**කාර්යය 3.2.2 පර්යේෂණ හා අධ්‍යාපන සදුනා ව්‍ය මධ්‍යස්ථානයක් ලෙස ඇත් අතුරු සෙවන හාවතා කිරීම**

අනාථ ව්‍ය අම් පැටවුන් පිවත් කරවීමට සහ ඔවුන් නැවත වනාන්තර වලට මුදා හැරීම මහජනය අතර ඉමහත් පිළිගැනීමක් ඇති බොගේ දෙනාගේ අවබාහයට ලක්වන කාර්යයක් වන අතර, විය රැවේ ආගමික සහ සංස්කෘතික උරුමයන්ට ද අනුරූප වේ. විම නිසා විය අත්ත්වල පවත්වාගෙන යැම මහජන සම්බන්ධතා දුෂ්ධියෙන් වැදුගත් වන අතර, අම්න් මුහුණ ද ඇති අසරත් තත්ත්වය මෙන්ම ඔවුන් කොරේන් ආදරයක් ඇතිකර ගැනීම සහ විමෙන් අම් සංරක්ෂණය වැඩිදියුණු කිරීමට මහජනය අතර සම්පූර්ණනය වැඩිකිරීම පිණිස යොදා ගත හැක. අප්‍ර්‍රවනම “ඩ්‍රය බාර්” (Flag Ship) සත්ත්ව විශේෂයක් ලෙස අම්ය හාවතා කිරීම පිළිබඳ මෙය කැඳුම උදාහරණයන් වන අතර, විනි වතු ආකාරයේ ඉහළ සංරක්ෂණ වට්තාකමක් ඇත. පර්යේෂණ සිදු කිරීමට සහ සංරක්ෂණ අධ්‍යාපන ප්‍රවර්ධනය කිරීමටත් ඇත් අතුරු සෙවන මහඟ අවස්ථාවක් සපයයි.

### උපයමාර්ගය 3.3

සංස්කරණික, ආගමික සහ කමාප - ආර්ථික කාර්යයන් සඳහා “ගාල් - අලින්” නඩත්තු කිරීම

“හිලා අලින්” වර්තමානයේ ශ්‍රී ලංකාවේ සංස්කරණික, ආගමික සහ කමාප - ආර්ථික කාර්යයන් සඳහා යොදා ගැනීම්. කෙසේ වෙතත්, පසුගිය වසර දිනිපය තුළ හිලා අලින් සංඛ්‍යාව අඩු වෙමින් පවතී. වියේම උන් වයස්ගත වෙමින් පවතී. එම නිසා මෙම සංඛ්‍යාවේ අඩුව පිරවීමේ සමාජ අවශ්‍යතාවයක් ඇත. මේ ප්‍රතිපත්තිය ගටනේ කළමනාකරණ කාර්යයන් සඳහා ඉවත් කළ යුතු අලින් 5.2.2 කාර්යයට යටත්ව හිලා අලින් ලෙස යොදා ගැනීම සඳහා කළකා බැලීමට නැකිය.

## අල් - මිනිස් ගැටුමෙන් පීඩාවට ලක්වන ප්‍රජාවට දැරීමට සිදුවන වැය පියවිම

දේශපාලනික හා ආර්ථික වගයෙන් වන අලින්ගේ පැවත්ම කාබාර්ත්තිකරණය කරනුවක් අලි සංරච්චන් පුද්ගලික ප්‍රතිලාභ උත්පාදනය විය යුතුය. වනපිටි සංරච්චන් දෙපාර්තමේන්තු ආරක්ෂිත පුද්ගලවලට බැහිරව සිටින අලින් මගප්‍රන්තාවට වාසිදායක දෙයක් බවට පත්කර ගැනීමට හැකි නම්, විය අනෙකුත් වන පිටින්ගේ පැවත්මට සහ වනපිටි සංරච්චන් දෙපාර්තමේන්තු ආරක්ෂිත පුද්ගල වලින් පිටත පවතින පෙළ විවිධත්වය සංරච්චන්ය කිරීමට පිටුවන් වනු ඇත. තෙක්ස්ට්‍රික්වල යම් පුද්ගලයක අලියකු සිටිමෙන්ම අනෙකුත් වනපිටින්ගේ වට්නාකම වැඩි වනු ඇත.

### උපායමාර්ගය 4.1

#### අල් මිනිස් ගැටුමින් හානියට පත් වූ ප්‍රජාවන්ට වන්දි ගෙවීම

අල් - මිනිස් ගැටුම් වලින් ජනිතවන ප්‍රධාන බලපෑමක් වනුයේ, එහි ප්‍රතිව්‍යුත්‍යක් වගයෙන් ඇති වන ආර්ථික පාඨුවයි. වන්දි ගෙවීම හා රුක්ෂණ ක්‍රම මගින් මේ සඳහා යම්දුරුකට ප්‍රාග්ධන යොදාය හැක. අරමුදල් ක්‍රියාත්මක් ගෙවීමට හැකිවනු පිනිසන්, වනපිටි සංරච්චන් දෙපාර්තමේන්තුව සමග වඩා යහපත් කම්බන්ධනාවයක් වර්ධනය කිරීම පිනිසන්, පවතින වන්දික්‍රීම ගක්ෂිමත් හා වෛගවත් කළයුතු වේ.

#### කාර්යය 4.1.1 පවතින වන්දි ක්‍රම සමාලෝචනය සහ ක්‍රමවත් කිරීම

ඉක්මනින් මුදල් ගෙවීමට හැකිවනු පිනිස වන්දි ගෙවීම සඳහා දැනට පවත්නා ක්‍රියාමාර්ගයන් තවදුරටත් සරල කොට විධිමත් කරන ලෙස යොජනා කෙරේ.

#### කාර්යය 4.1.2 හානියට පත් ප්‍රවාශන ප්‍රමාදීන් සඳහා රුක්ෂණ ක්‍රමයක් සංවර්ධනය කිරීම

ප්‍රමාදීන් සිටින ප්‍රවාශන ප්‍රධාන ආදායම් උපයන්නා හෝ හාර්යාව/ ස්වාමිපුරුෂයා අනිම් විමෙන් ලැබුන් අනාව විමට සහ මානකික ආබාධයන්ට ලක්වීමට ඉඩ ඇත. එබදු අවස්ථාවන්හි දී, ඔවුන්ගේ අනාගතය අදුරු සහ අස්ථිර වනු ඇත.

මෙම තත්ත්වයට පිළියම් වශයෙන් අනපේන්තිත අනාගත කිදුවීම්වලුන් ආරණ්‍ය වීමට ඔවුන් පූඩ්ල් ලෙස රුකුණුය කිරීමට සහ බැඳුනාවයෙන් බැඳීමට ඔවුන් යම් විධිමත් අධ්‍යාපනයක් ලබන බව සහතික කිරීමට ගත හැකි සෑම ප්‍රයත්ත්‍යාක්ම දැරිය යුතුය.

#### කාර්යය 4.1.3 රාජ්‍ය සහ පුද්ගලික උපකාරයෙන් වන්දි සහ රුකුණු ගෝපනා ක්‍රම ආරම්භ කිරීම

වන අලු භාණි රුකුණු වන්දි ගෝපනා ක්‍රම ප්‍රවර්ධනය කිරීමට ප්‍රධාන බාධකයක් වනුයේ වාරික ගෙවීමට ගොවීන්ට ඇති නොහැකියාවයි. අලු සංරක්ෂණය සඳහා මුදල් වැයකිරීම මහජනයාගේ කැමැත්ත සම්බන්ධයෙන් කළ මුළුක සම්නූහුයන්ට අනුව එයට කාධනිය ප්‍රතිච්චිතයක් ලබේ ඇති. දැන් අවශ්‍ය වී ඇත්තේ මෙම කැමැත්ත ගවාර්ථයක් බවට පරිවර්තනය කිරීමට රුකුණු ආයතන ගෝමු කරවා ගැනීමය.

#### කාර්යය 4.1.4 පිටින අනිම්විමකදී අවමංගල වියදුම් පියවීම සඳහා සංඛ්‍යා සහන දීම.

කියලු පද්ධතින් කොනරම් කාර්යස්ථමව ක්‍රියාත්මක තුවද වන්දි ගෙවීම කිදු කිරීම හමුවීම කළුගත වන ක්‍රියාවකි. අවමංගලය වියදුම් දැරීම සඳහා පුර්ව අනුමතියක් ලබා ගැනීමකින් නොරව ඉක්මන් වන්දි මුදලක් ගෙවිය හැකි ක්‍රමයක් බිජි කළ යුතුය. මේ අනුව මරණයකදී අදාළ පවුලට රු 15.000/-ක සංඛ්‍යා දීමනාවක් ගෙවීම අනිවාර්ය වේ.

## කළමනාකරණ හේතුමත වනාන්තරවලින් අලින් ඉවත් කිරීම සඳහා, නියාමන යාන්ත්‍රණයක් සැකසීම

රණ කුම

විනාශකාරී අලින් අල්ලා ගැනීම හා වෙනත් තුම් තුලට නිදහස් කිරීම මගින් වර්තමාන අල් - මිනිස් ගැපුම් අමත කිරීම සහ කළමනාකරණය කිරීම ප්‍රධාන සංර්ඝත්තා සහ සමාජ දේශපාලන මානෙකාවන් බවට පත්ව තිබේ. එයෙම් අල් “පලවා හැරීමේ” ක්‍රියා ප්‍රාග්ධනය බොහෝ පසුබැම් ඇතිවිය. අනිතයේදී මෙම ප්‍රයත්තයන් මගින් ඇතිවූයේ ඉතා සිම්ත ප්‍රතිච්ලියකි. විහෙත් පහත විස්තර කොට ඇති අවස්ථාවන්හිදී අලින් අල්ලා ගැනීම සහ පරිස්ථාපන ගත කිරීම විකල්පයක් ලෙස සැලකිය යුතුව තිබේ.

- අල් පලවා හැරීමකින් පසු රැඳු සිටින සතුන්

වන දීම.  
කිදු කිරීම  
නුමතියක්  
යුතුය. මේ  
අනිවාර්ය

මිනිස් තාතන සිදු කරන සහ නොග විනාශ කරන “අරුබුදකාරී” අලින් ගෙන් බොහෝ දෙනෙකු ප්‍රදේශයෙන් පලවා හැරීමට තැන් කළද උන් පලවා හැරීම මෙහෙයවන්නන් හට අනුළුවිය නොහැකි ක්‍රියා වන රෝද වල සැහැවී සිටී. නැත්තෙන්, ඔවුන් පසුපස හඟා එති, වමහින් පලවා හැරීමෙන් ඉවත්ට පලා යති. විවෘතී අවස්ථාවල එවත් අලින් සංවර්ධන ප්‍රදේශ තුළින් අල්ලා ඉවත් කළ යුතුවේ.

- බාධක බිඳ දුමන්නන්

ක්‍රියාත්මකව පවතින ව්‍යුත් වැට ඇතුළු අල් බාධකයන් කාර්බිකව ක්‍රියාකාරී දුමන අලින් සිටින් ඔවුන් අල්ලා ගත යුතු අතර ඔවුන් එක්ස්පොෂ් ගාල් කර නො ඇත්තා වනමය තත්ත්වයන් තුළ කළමනාකරණය කළ හැකිය.

- උපරිම බාරිතාව ඉක්මවා යන අවස්ථාවලදී

එක් ප්‍රදේශයක සිට තව ප්‍රදේශයකට අලින් පලවා හැරීමේ ප්‍රතිච්ලියක් ලෙස ඔවුන්ගේ පිවහ රටාවට අවකිර්තාවයක් ඇති විය හැක. එබදු පළවා හැරීමක් සිදුකිරීමට පෙර ඉලක්ක ඇමියක ඉකුරුමේ බාරිතාව පිළිබඳ අවධානය යොමු කිළ යුතුය. ඉලක්ක ඇමියේ බාරිතාව ඉහළ නැංවීමට නොහැකි නම් සහ අලින් එම ප්‍රදේශයට පරිස්ථාපන කිරීමෙන් එති බාරිතා සිමාවන් ඉක්මවා යන අවස්ථාවකදී, වය ඉලක්ක ඇමියට පරිස්ථාපන සහ එම ප්‍රදේශයේ නොවැකි අලින්ගේ පැවත්මට බාධ පමණුවයි. එවත් අවස්ථාවන්හිදී විකල්ප ක්‍රියාත්මකයන් ගත යුතුවේ.

පෙර සඳහන් අවස්ථා වලදී එකඟ අලින් අල්ලා “තාවකාලික සත්ත්ව යැදුම් බීමක” (Temporary Animal Holding) තබා ගැනීම නො ඔවුන් අල්ලා තිලා කිරීම ගෝපනා කෙරේ.

## ඉවත් කිරීමට සතුන් හඳුනා ගැනීම

වගා බිම් ආකුමණය කරමින් කළහකාරී ලෙස හැකිරෙන හා ගොට් ජනතාවගේ පිටිත වලට අනුරූපයක සතුන් අඛණ්ඩව එම ප්‍රදේශයේ රුදී කිවීම දුඩී හිරිහැරයක් සහ ජන පිටිතයට තර්ජනයක් බවට පත්ව ඇති ප්‍රදේශවලින් එම සතුන් ඉවත් කළ යුතුවේ. ඔවුන් වැවල් කඩා බිඳ නොදුමන්නේ නම් විවැති අලින් අර්ධ වනමය ප්‍රදේශයක් තුළ විදුල වැවකින් සිමා කොට කළමණාකරනය කරගත හැක. විවැති ප්‍රදේශ තුළටද සිමා කළ නොහැකි සතුන් අල්ල ඉවත් කිරීමට සිදුවනු ඇති.

### කාර්යය 5.1.1 ගැටෙන් ඇති කරන සතුන් හඳුනා ගැනීම

එනිම විකල්පයකට සේන්සිය වනුයේ අර්බුදකාරී සතුන් තිවැරදි ලෙස හඳුනා ගැනීමයි. වගා බිම් ආකුමණය බොහෝ විට කිදුවනුයේ අදර වැවීමෙන් පහු නිසා, එම ස්ථානයන් හි වනපිටි තිලඛාරීන් රඳවා කිවියන් ඔවුන්ගෙන අර්බුදකාරී අලින් තිවැරදි ලෙස හඳුනා ගැනීම අතිශයින්ම දුෂ්කර වනු ඇත. රෙඛුව ගරයන් (Radio Darts) භාවිතය මගින් බොහෝ දුරට මෙම ප්‍රග්‍රහය මගින්ව ගැනීමට හැකිවනු ඇති.

### කාර්යය 5.1.2 අනෙකුත් සතුන් හඳුනා ගැනීම

මෙම සතුන් වනුයේ අම් සංරක්ෂණ ප්‍රදේශවලින් පිටත වෙසෙන, විසේම අම් සංරක්ෂණ ප්‍රදේශ තුළ ඉකුරුම් බාරිනාව ඉක්මවා යාම නිසා එම ප්‍රදේශ තුළට පරිස්ථාන කළ නොහැකි සතුන්ය. එබදු සතුන් අල්ල ඉවත් කළ යුතුය (කාර්යය 1.2.1 බලන්න). ඉකුරුම් බාරිනාව මත පරිස්ථානගත කිරීමෙන් උද්‍යතවන බලපෑම පිළිබඳ වර්තමානයේ පවතින අවබෝධය ප්‍රමාණවත් නොවන නිසා අම් සංරක්ෂණ ප්‍රදේශ තුළට අලිඹ පරිස්ථාපන කිරීම සහ වමහින් ඔවුන්ට, නොවාසික අලින්ට සහ බාරිනාවට වන බලපෑම අධ්‍යයනයට සහ ඇගයිමට ලක් කළ යුතුය.

### කාර්යය 5.1.3 අම් අල්ලන කන්ඩායම් පිහිටුවීම (Capture teams)

ගැටෙන් ඇති කරන සතුන් තිරුරුවම සාර්ථකව ඉවත් කරන බව සහතික කිරීම සඳහා වැඩි වගයෙන් අම් - මිනිස් ගැටුම් කිදුවන ප්‍රදේශවල අම් අල්ලන කන්ඩායම් පිහිටුවීම අවශ්‍ය වනු ඇති. වර්තමානයේ වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇයි සම්පත් ප්‍රමාණය හා තිදුයක සතුන් අල්ල ඉවත් කිරීම සඳහා වන සියලු ඉල්ලී ඉවකිරීම සඳහා කිඩියේන්ම ප්‍රමාණවත් නොවේ.

වම නිසා මිනිම හඳුකි තත්ත්වයකට මූහුණදීම සඳහා අම් අල්ලා ගැනීමේ කන්ඩායම් පිහිටුවීමේ අවගෘහාවයක් පවතී. එබදු කන්ඩායම් වලට පළපුරුදු පැඟ මෙවද්‍යවරුන් ඇඟුලත් විය යුතු අතර, වචනී ජ්‍යෙෂ්ඨ අම් සංර්ජණු පුදේශ පිහිටී අම් මිනිස් ගැවුම් උත්සාහීත පවතින කළුප ගණනාවකම ස්වාධීත කළ යුතුය.

ශ පිටත  
වක් සහ  
දුනුවේ.  
වක් තුළ  
වද සිමා

## උපායමාර්ගය 5.2

### වනමය තත්ත්වයෙන් ඉවත් කරන සතුන් කළමනාකරණය

අල්ලා ඉවත් කරනු ලබන අමින් සඳහා ඇති විකල්පයක් නම් උන් පිළිබඳ නිරණයක් ගත්තා තුරු නාවකාලික සත්ත්ව රුදුවුමක (Temporary Animal Holding) කළමනාකරණය කිරීමයි. නිදහසේ සැරිසිමේට ඉඩකඩ සලසා දීමට තොගැකි, අර්ථඩකාරී අමින් සඳහා විකල්පය වනුයේ ඔවුන් අල්ලා ගාල් කර ගැනීමයි. එබදු අවස්ථාවලදී අවධානය ගොමු කළ යුතු කරනු වන්නේ, සතුන් තිලැ කිරීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිවෙත සහ ඒ තුළින් සිදුවිය ගැකි අම් මරණ ප්‍රවහනයාවයි. මෙයේ අල්ලන අමින් බෙහෙළ විට වැකිවිටි පරීම් අමින්ය.

#### කාර්යය 5.2.1 නාවකාලික සත්ව රුදුවුම් බිම් පිහිටුවීම

අල්ලාගත් අමින් රඳවා ගැනීම සඳහා වන විකල්පයක් වනුයේ ඔවුන් නාවකාලික සත්ත්ව රුදුවුම් බිමක කළමනාකරණය කිරීමයි. එබදු කළමනාකරණ තුළ යටත් පහසුකම් ඉදිකිරීම සහ හඩුනු කිරීම සහ සතුන් තිදිනක් කරන තුරු ඔවුන් කළමනාකරණය සඳහා කැප කිරීමක් සිදු කිරීම අවගෘහ වේ.

#### කාර්යය 5.2.2 සතුන් ගාල් තුළට රැශෙන එමේ ක්‍රියාමාර්ග සංවර්ධනය කිරීම

අදාළ පාර්ශවයන් සම්බන්ධ කරගතිමින් මේ කාර්යය සඳහා නිසි ක්‍රියාමාර්ග හා උපදෙස් මාලාවක් සංවර්ධනය කළ යුතුය. අම් වෙන්දේසි කිරීම, අම් අයිතිකරුවන් විමට ඉඩඩි අයගේ හෝ ආයතන වල යෝග්‍යතාව සහ ගාල්කළ අමින් ගහපත් ලෙස කළමනාකරණය සහ හඩුනු කිරීම යන කරනු වලට අදාළ ගැටළු මෙම ක්‍රියා පිළිවෙත මගින් ආවරණය කළ යුතුය.

කාර්යය 5.2.3 මුර සංචාර සහ රු - දෙස් සංචාරක ව්‍යාපාර (Eco Friendly Tourism) සඳහා අලින් යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම.

පූහුණු කරන ලද අලින් දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ ප්‍රදේශ තුළ හාටිනයට ගැනීම කොරෝනි වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැවුරින් සලකා බැලිය යුතුය. එහි වනපිටි රුහුණු තුළ මුර සංචාරක කටයුතු සඳහා සහ වගක්ද්‍රාන තුළ සංචාරකයක් එහා මෙහා ගෙනයම සඳහා යොදා ගත හැක. අලින් පිට නැඟි කරනු එබදු සංචාර ආක්‍රිතියාවේ සහ අඩුකාවේ රු - දෙස් සංචාරක ක්‍රියාකාරකම්වල ප්‍රධාන ආකර්ෂණයක් වේ ඇත. සංරක්ෂණ ප්‍රදේශ තුළ, වාහන වෙනුවට පූහුණු කරන ලද අලින් යොදා ගැනීමේ වාසි බොහෝය.

**වනමය අලින් සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා පදනම  
ලෙස විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම**

ගැනීම  
හ  
රක්ෂක්  
සංවර  
යක් වි  
යොදා

බහු විධ අම් පර්යේෂණ (Multi disciplinary elephant research) සඳහා ප්‍රමාණවත් ලෙස අරමුදාල් යෙදුවිය යුතුය. විය සක්තිමත් කළ යුතුය. විමහින් අම් - මිනිස් ගැටුම්වලට පිළියම් යෙදුවීම සහ වනාන්තර වල සිටින අම් සංරක්ෂණය පිනිස පර්යේෂකයන්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනයන් සමඟ සහකම්බන්ධතාවයන්ට ව්‍යුත්මෙමට වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවනු ඇත. දැනට අනුගමනය කරන පරිදි ව්‍යැහි පර්යේෂණ අවස්ථා සඳහා බාහිර පාර්ගත යොදා ගැනීමේ ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාම, එබදු ප්‍රවේශකට උපකාරී වනු ඇත.

**සටහන:** ආකියානු අලින් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන කිදුකොට ඇත්තේ ඉනා මඳ වශයෙනි. එබදු අධ්‍යයනයන් හිහිටිමට හේතු වී ඇත්තේ ඔවුන් කැලු තුළ පිටත් වන සතුන් විම නිසා නිරීක්ෂණය සහ අධ්‍යයනය අකිරු විමන්, අනෙක් අතට ප්‍රතිල් ලෙස පැනුරුණු මිනිසා සමඟ වූ ගැටුම් නිසාවන් ඇති වූ වර්යාමය වෙනස්වීම් නිසා අලින් නිගාටර සතුන් බවට පත්වීම සහ මිනිස් මහජෝ කිටීමට පුරුදු විමන් නිසාය. ආකියානු අලින්ගේ වාසඹුම් හරඟ සිගුයෙන් ව්‍යාප්ත වන මිනිස් රහගත්තායන් සමඟ, අම් සංරක්ෂණය සහ අම් - මිනිස් ගැටුම් පහත හෙළිම යන දෙකම සඳහා අම් ගහනාය සක්‍රිය ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් පැනනැහි ඇත. කෙසේ වෙනත්, මුළුක තොරතුරු නොමැතිවීම නිසා, සාර්වක කළමනාකරණ උපාය මාර්ග සැකකීම සහ වන අලින් කෙරෙහි එවායේ බලපෑම නිරීක්ෂණය කිරීම අකිරු වී ඇත. වමනිසා මෙම ගැටුවලට පිළියම් හැරියට විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, අලින්ගේ පැවැත්ම සහතික කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ අම් - මිනිස් ගැටුම් සාර්වක ලෙස පහත හෙළිම සඳහාත් ඇර්ව අවශ්‍යතාවයක් වේ.

**උපාය මාර්ගය 6.1**

**කළමනාකරණයට අදාළ විද්‍යාත්මක පර්යේෂණ දෙබර්යමත් කිරීම**

විළදයි කළමනාකරණයක් සඳහා කුමාණුකුල පර්යේෂණයන් අවශ්‍යය යන පදනම ලංකාව තුළ පනිත වෙමින් පවතින ක්‍රියාවලියක් වන අතර එය තවදුරටත් තහවුරු කිරීම අවශ්‍ය වේ.

**සටහන:** වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අන්තර්ගතයෙන්ම කළමනාකරණ ආයතනයකි. වමනිසා වනාන්තර වල සිටින අලින්ගේ දිගු කාලීන පැවැත්ම වැඩි දියුණු කිරීම පිනිස අවශ්‍ය කළමනාකරණ පාදක සඳහා පර්යේෂණයන් සිදු කිරීමට විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතනයන්හි පිට විද්‍යාභාෂයින් හා සමාජ විද්‍යාභාෂයින්ගේ විශ්වාස ඇතුළුය මත විශ්වාසය තැබේය යුතුය.

වනපිටි සංරක්ෂණ කටයුතු පිළිබඳව බොහෝ අධ්‍යයනයන්. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල මගින් කරන ලද අධ්‍යාපනයන්, කළමනාකාර බලධාරීන් හට පෙනී ඇත්තේ කළමනාකරණ ගැටළුවලට පැහැදිලි අදාළත්වයක් නොමැති, විශාල වශයෙන් අධ්‍යාපනික තොරතුරු වලට හිමාවූ ජ්‍යෙ හැටියටයි. පර්යේෂකයා සහ කළමනාකරණ අතර ඇති සංඛීවේදන තිබිය මගින් මෙම ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකුලවනු ඇත. බොහෝ විට පර්යේෂකයා තම පර්යේෂණ තොරතුරු වාර්තා කරනුයේ, කළමනාකරණට පහසුවෙන් වටහා ගත නොහැකි සහ සමාජ විට ඔහුට නුහුරු භුපරැදු තාක්ෂණ වාර්ග මාලුවකින් පිළිගිය උපාධි ප්‍රබන්ධයක් හෝ සහරාවක් ලෙසිනි. එම හිසා අනාගතයේ පර්යේෂකයින් සහ කළමනාකාර බලධාරීන් අතර වඩා සම්පාදනයක් ප්‍රවර්ධනය විය යුතුව ඇත.

## උපාය මාර්ගය 6.2

### පර්යේෂණ ප්‍රමුඛතාවන් හඳුනා ගැනීම්

වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු සහ පර්යේෂණ අවශ්‍යතා සපුරාලන පර්යේෂණ ව්‍යාපෘති (Research Project) කිහිපිරීම සඳහා ස්වාධීන පර්යේෂණ ආයතන වන විශ්ව විද්‍යාල, රාජ්‍ය නොවන ආයතන සහ පුද්ගලින් දෙරේයමන් කළ යුතුය.

**සටහන:** මෙම පර්යේෂණවල ප්‍රධාන අරමුණු විය යුත්තේ වනාන්තරවල සිටින හෝ අල්ල ගනු ලබන අලින් වඩා උසස් කළමනාකාරීන්වයක් පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය, අලින් පිටත්වන පරිසරය සහ ඔවුන්ගේ වර්යාවන් පිළිබඳ වඩා විද්‍යාත්‍යුකුල අවබෝධයක් ලබා ගැනීමයි. කළමනාකරණ බලධාරීන්, පර්යේෂණ ආයතන සහ විශ්ව විද්‍යාල සමඟ දෙහිස් හුවමාරු කරගනීමින් විමසමින් ප්‍රච්ල් පර්යේෂණ ප්‍රමුඛතා සමුහයක් ස්වාධීන කරගනීම මෙයට අදාළ වනු ඇත. කළමනාකරණීගේ සහ සැලසුම් කරවනීගේ වර්තමාන දැනුමේ ඇති මූලික හිඛිය පිරිවීම සඳහා ඩි මුවමනාවන් සැපිරීම මෙහෙන් ඉලක්ක කළ යුතුය.

## අවසානය

ල මගින්  
වත්වලට  
॥ව එච්  
ප්‍රජනය  
; වර්තා  
නුපුරුදු  
॥ගතයේ  
ය පුතුව

මූල්‍ය ලාංකාවේ වන අමු ගහනුයේ දිග කාලීන පැවැත්ම පිළිබඳ වූ බලාපොරොත්තු යහපත්ය. අමු ගහනුයේන් කොටසක පැවැත්මට මහෝපකාරී වන හොඳුන් ස්ථාපිත වූ ආරණ්‍යිත පුදේශ පාලයක් දැනටමත් පවතී. කෙසේ වෙතත් අමු ගහනුයේන්, සැලකිය යුතු ප්‍රමාණයක් වහපිටි රුක්ෂිත පුදේශ වලින් පිටත සැරිසරයි. රුක්ෂිත පුදේශ වලින් පිටත හා විම පුදේශ ඇඳුලත සැරිසරන අලුත්ගේ අනාගත පැවැත්ම තහවුරු වීමට මූල්‍ය ලාංකාවේ අමු සංරක්ෂණය කේතුවේ හා නිරණාත්මක සාධකයක්ව පවතී.

සියලු ආකාරයේ සත්ව පිටත නිකරුණේ විනාශ කිරීම පිළිබඳ් කරන සහ වහපිටි සංරක්ෂණය සඳහා සහයෝගය දක්වන, සංවේද උගේ සහ දැනුවත් මහජනතාවක් මූල්‍ය ලාංකාවේ ඇතේ. මෙයට එක් හේතුවක් වනුයේ බුද්ධ ධර්මයේ සහ එහි ගෘනිතාද දරුගතයේ ආකාරයයි. නමත් දිවයින් ප්‍රමාණය කුඩාවන නිසා ඉම්ය කාමාන්ස වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ගති. එසේම එය වැඩිවන මිනිස් ජනගහනය හමුවේ සංකෝචනය වෙමින් පවතී. අඩු ජනගහන සහත්වයක් ඇති අවස්ථා සැරෙන්නට, මිනිස් සහ අලින් මුලිකවම විඛිනෙකාට අනුරූප හොට්ටි. මිනිස්ගේ ජනගහන සහත්වය වැඩිවන විට, තමන්ගේ පිටතේන්පායට තර්ජනයක් වන වහපිටින් කොරේනි මිනිස් වැඩියෙන් හොරැස්සන හාවයට පත්වේ. අලින් විසින් කරන විනාශයන්ගේන් ගොවීන්ට විදිමට සිදුවන අලාභ නාති වලට වන්දි ගෙවීම සඳහා මිනුම් දැඩු යොදා හොගතහාත්, කොපමතු නිති රිති සම්පාදනය කිරීම් සහ නිති ක්‍රියාත්මක කිරීම් කළත් රුක්ෂිත පුදේශයන්ගේ පිටත අලුත්ගේ පැවැත්ම සුර්කිත කරගැනීමට හොඟැකිවනු ඇතේ. වර්තමානයේ සභියකට 03 දෙනෙකු බැඳීන් වන අමු සාහනයට ලක්වේ. මොවුන් සාහනය කරන්නේ මත් සඳහා හේ සම් සඳහා හේ දළ සඳහා හේ හොව, උන් මිනිස්ගේ පිටතේන්පාය සඳහා තර්ජනයක් වන බැවින් සහ කැමිකාර්මික වගවන් විනාශ කරන බැවිති. මෙහි මුලික ගැටළුව වන්නේ, අලුත්ගේ වටිනාකම පිළිබඳ ග්‍රැමිය ජනතාවගේ ඇති අනවබෝධයයි. ඔවුනු අලින් සමඟ පිටත් විමෙන් වන මුළු පැවැත්ම දරනු ඇතර අමු සංරක්ෂණයේ ප්‍රතිලාභ හොඳවති. මෙයින් අලුත් අප්‍රිය ජනක සහ හොදුරිය හැකි බරක් සහ හායානක වසංගතයක් ලෙස දැකින්නට ඔවුන්ව පොළඳවයි.

ප්‍රජාවගේ පැවැත්මට අර්ථවත් ලෙස දායක්වීමට වහපිටින්ගේ පැවැත්ම මගින් ඉඩ සාලකා දෙනු ලබන්නේ නම්, පැවැත්ම සඳහා වන සිය අරගලයේදී වහපිටින් අකිම්වීම දරා ගැනීමට ප්‍රජාව හොඟැකි වනු ඇතේ. වහපිටින්ගේ පැවැත්ම සැලකිය යුතු ලෙස ප්‍රජාවගේ යහපත්තුම සඳහා දායක හොවන්නේ නම්, වහපිටි ආරණ්‍යිත පුදේශ කිහිපයක සංවාරකයන්ගේ අවශ්‍යකාවය සපුරාලීම හැරෙන්නට උන් සංරක්ෂණය කිරීමට ප්‍රජාව හොපොලුමෙනු ඇතේ.

ලළ නිම්. මා

## ප්‍රතිපත්ති සම්පාදක කමිටුව

1. සිරිල් පල්ලේගෙදර මහතා කමිටු සභාපති. අතිරේක ලේකම් (ස්වභාවික සම්පත්) පරිසර අමාත්‍යාංශය
2. දායානත්ද කාරියවසම් මහතා. අධ්‍යක්ෂ ජනරාල් වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
3. මී. එධ්‍යමත්බි විල්සන් කමිටු ලේකම් හා කැඳවුම්කරු - නියෝජ්‍ය අධ්‍යක්ෂ - අම් සංරක්ෂණ ගාඛාව වන පිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
4. මහාචාර්ය එස්.චිඩ්.කොටගම - සත්ව විද්‍යා අංශය කොළඹ විශ්ව විද්‍යාලය
5. මහාචාර්ය වාල්ස් සන්තියාපිල්ලඝේ. සත්ව විද්‍යා අංශය පේරාදෙණි විශ්ව විද්‍යාලය
6. ආචාර්ය රංජන් බණ්ඩාර. ආර්ථික විද්‍යා අංශය කොළඹ විශ්ව විද්‍යාලය
7. ආචාර්ය පෙශිවිරාජ් ප්‍රනාත්ද. සභාපති. සංරක්ෂණ පර්යේෂණ ආයතනය.
8. ජයන්ත ජයවර්ධන මහතා. සභාපති. පෙර විවිධත්ව හා අම් සංරක්ෂණ භාරය
9. ආචාර්ය ඔස්ට්‍රිලියාන් ප්‍රනාත්ද. පේරාදෙණි විශ්ව විද්‍යාලය
10. නිලංග දැල බණ්ඩාර මහතා. දියවෙින නිපුමේ. සභාපති හිලේ අම් ඇතුන් අධිකිකරුවන්ගේ සංගමය
11. එච්.එම්.චිඩ්. හේරන් මහතා. අතිරේක ලේකම්. උදිහිත හා සත්ව උද්‍යාත ප්‍රවර්ධන අමාත්‍යාංශය
12. පි.පි.පි. අබේරන්ත මහත්මිය. අතිරේක ලේකම්. විද්‍යා හා තාන්ත්‍රිය අමාත්‍යාංශය
13. සරත් ප්‍රනාත්ද මහතා. වනසංරක්ෂක ජනරාල්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
14. මින් ද අල්විස් මහතා - හිටපු සත්වෝද්‍යාන සහ වනපිටි සංරක්ෂණ අධ්‍යක්ෂ
15. බ්‍රිගේඩියර් එච්.එෂ්.එන්.චි. පෙරේරා. අධ්‍යක්ෂ. ජාතික සත්වෝද්‍යානය දෙනිවල
16. එස්.ආර්.චි. දියානායක මහතා. නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ හා පූජාත්‍ය) වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
17. ඩිඩ්. හෙන්දුවිතාරණ මහතා. ග්‍රාමිය සමාජ විද්‍යාජා. වනපිටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව


## පද වැව

සම්පත්	ජනවිභිදුම්කරණ	-	Community Outreach
ඡව	ඉහුලුම් බාරිතාව	-	Carrying Capacity
	කාවකාලික සන්ට රුකුවම	-	Temporary Animal Holding
ආ - අම්	ගාල් අමින්	-	Captive elephant
	වනමය	-	Wild
	රේදුව ගරයන්	-	Radio darts
	පරිස්ථිරගත	-	Translocate
	ගාල්	-	Captive
බලය	අතුරියයි	-	Risk
	රු - දෙස් සංචාරක	-	Eco-tourism
	වන පිටි	-	Wildlife
	අනුතුරු	-	Adaptive
	වියුම්බිම්	-	Habitat
	වාසස්ථාන	-	Home range
	අල් කංරණාත්‍ය ප්‍රදේශ	-	Elephant Conservation Area (ECA)
	කළමනාකරණ අල් රුක්ෂිතය	-	Managed Elephant Reserve (MER)
	නියමන විධිවිධානයන්	-	Regulations
වර්ධන	යලි ස්ථානගත කිරීම්	-	Re-location
	නැවත හඳුන්වාදුම්	-	Re-Introduction
	අල් පලව නැරීම	-	Elephant drives
	අල් බාධක	-	Elephant barriers
	විදුලි වැව	-	Electric fence
	සන්නතික වාසනුම්	-	Successional habitats
	ආගේන්තුක වන වගා	-	Exotic tree plantations
	පුරුව අනුතුරු අැහවිමේ	-	Pre danger warning
	අල් පාලන ඒකක	-	Elephant Control Unit
	ගිහුම් වෙබි	-	Thunder Flashes
	බජය බාරි	-	Flag ship
ඩෙපුත්‍යු			



මත්තල

ඡායාරූපය: පාරිවිරාජී ප්‍රකාශන්ද



වන අලින්යෙස්සුදුවන පැහැදිලිවම කිරීම සඳහා ඉදිකරනු ලබන විදුලි වැට නාඩ්ත්තු කිරීම

ପ୍ରକାଶିତ:

ජනගහන වර්ධනයන් එයට සාපේක්ෂව සිදුවන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් දිවයිනේ වන ගහණය 21% දක්වා අඩුවීම හේතුවෙන් පසුගිය දැක කිපයක සිට වනඅලි මිනිස් ගැටුම වර්ධනය වී ඇත. වනඡීව් සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වසරේ අගෝස්තු මස සිදු කරන ලද සමික්ෂණයේදී වනඅලි 6000ක් පමණ සිටින බව අනාවරණය වී ඇත.අලිමිනිස් ගැටුම නිසා වසරකට මිනිස් ජීවිත 60-70ක් අභිජිත වන බව වාර්තා වේ. එය 2009 වසරදී 50ක්, 2010දී 81ක්, 2011 වසරේ ඔක්තොම්බර් වන විට 39ක් ලෙස වාර්තා විය. නව කළමනාකරණ ක්මවේද අනුගමනය කිරීමත් විදුලි වැට නඩත්තු කිරීම සඳහා වැඩි ආයකත්වයක් ලබාදීමත් මෙම මරණ අඩුවීමට හේතුවක් ලෙස දැක්විය යුතිය. දැක දෙකකට වැඩි කාලයක් තිස්සේ වන අලි මිනිස් ගැටුම අවමකිරීමේ උපක්‍රමයක් ලෙස විදුලි වැට ඉදිකිරීම සිදු කරයි. විදුලි වැටට අමතරව විදුලි වැටදිගේ හනා,තල්සහ දෙනී,දෙශම වැනි ගාක වගා කිරීම මගින් වනඅලි ගම්මාන වලට පැමිණීම වලක්වා ගත තැකි වේ. මෙම විදුලි වැට ඉදි කිරීම මගින් වනඅලි මිනිස් ගැටුම පාලනය -කිරීමට තැකි වූවද, ඉදි කරන ලද විදුලි වැට නිරතුරුවම නඩත්තු කිරීම අත්‍යවශ්‍යයන්ම සිදු කළ යුතු කාර්යයක් වේ.

විස්තරය:

දැනට දිවයිනම ආචරණය වන පරිදි විදුලි වැට කි.ම්.1228ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර ඇති අතර 2011 වර්ෂයේදී කි.ම්.257ක් ඉදිකරමින් පවතී.මෙම ඉදිකරමිද අවසන් වූ විට මුළු විදුලි වැට ප්‍රමාණය කි.ම්.1488ක් වනු ඇත.මෙයට අමතරව 2012වසරදී කි.ම්.338ක විදුලි වැටක් අභිතින් ඉදිකිරීමට සැලසුම කර ඇත.විදුලි වැට ඉදිකිරීම සඳහා එක් කිලෝ තිටරයකට රුපියල් ලක්ෂ පහක් පමණ වැය වේ. මේ අනුව ආයෝජනය කරනු ලබන මුළු මුදල රුපියල් මිලියන 913ක්.

විදුලි වැට නාඩිත්තුව සඳහා පසුගිය වසර කිහිපය තුළ ගොවීජනතාවගේ දායකත්වය ලබා ගැනීමට වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කරන ලදී.එහෙත් ගොවී ජනතාව අස්ථින්හා නොලා අවසන් වූ පසු විදුලි වැට නාඩිත්තු කටයුතු අත්හැර දමනු ලැබේ. ප්‍රතිඵලය විදුලි වැට විනාශ විමත් රඟයේ මුදල් අපත් යාමත්ය. විදුලි වැට නාඩිත්තු කිරීම සඳහා දැනට ගොඳගෙන ඇත්තේ තත්කාර්ය කමිකරුවන් 42ක්. විදුලිවැට නාඩිත්තුව සඳහා කි.මි.07කට එක් කමිකරුවෙකු අවශ්‍යවේ. නාඩිත්තු කිරීමේදී දිනපතා දෙවරක් (ලදේ සවස) විදුලි මාර්ග දිගේ වැට පරික්ෂා කරමින් ගමන් කළ යුතුය.වැට මාර්ගය එළිපෙහෙලි කිරීමත්, විදුලි ධාරිතාවය මැන බැලීම මින් ප්‍රධාන කාර්යකී . 2012 වර්ෂය අවසන් වන විට සියලු විදුලි වැට නාඩිත්තු කිරීම සඳහා කමිකරුවන් 260ක් අවශ්‍ය විනු ඇත. එක් කමිකරුවෙකු සඳහා මසකට රුපියල් 15744/-වැටුපක් (දිනකට රු.605.55x26) පවතින වැටුප තුළය යටතේ

ලබාදිය යුතු අතර, ඒ සඳහා වසරකට අවශ්‍ය මූල මුදල රුපියල් මිලියන 41ක්. මෙම කම්කරුවන් විදුලි වැට රාජකාරී සඳහා පමණක්ම ගොදා ගැනීමට කටයුතු කරන අතර එට අමතරව පහත සඳහන් කාර්යයන් ඉටු කරවා ගැනීමට අපේක්ෂිතය.

1. ඉදිකර ඇති විදුලි වැට මාර්ගය එළිපෙහෙලි කිරීම ,නඩත්තු කිරීම හා රක බලා ගැනීම
2. විදුලි වැටට සමාන්තරව ජේව වැට ඉදිකිරීම සිදු කිරීම (හණ වැටීම,දෙනී දෙවීම වැනි කටු සහිත සාක්ෂිම)
3. ජේව වැට ඉදිකිරීම සඳහා අවශ්‍ය පැල තවාන් සැකසීම හා නඩත්තු කිරීම
4. විදුලි වැට රක ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීම

යොශනාව :

එ අනුව දිවයිනේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා පවතින විදුලි වැට නඩත්තු කිරීම සඳහා අවශ්‍ය තත්කාර්ය කම්කරුවන් 260 දෙනෙකු ලබා ගැනීමටත්, ඔවුන් සඳහා වැටුප් ගෙවීමට වසරකට රු.මිලියන 41ක් බැහින් ප්‍රතිපාදන සැලසීම සඳහාත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරමි.

එස්.එම.රන්දෙස්න

ගොවීජන සේවා හා වනජීවී අමාත්‍ය

2011 දෙ ජූන් මය යා දින

ගොවීජන සේවා හා වනජීවී අමාත්‍යාංශය

“ගොවීජන මන්දිරය”

80/5,රජමල්වත්ත පටුමග

බත්තරමුල්ල

# Ministry of Agrarian Services & Wildlife

Memorandum No: 45/2011

File No: MASW/3/5/66

## Cabinet Memorandum

**Confidential**

### **Maintenance of Electric Fence Constructed for Minimization of Damages from Wild Elephants**

#### **Background:**

The wild elephant - human conflict has assumed higher proportion during the past few decades due to the reduction of island's forest cover up to 21% owing to the rapid population growth accompanied by various development projects. The wild elephant census conducted by the Department of Wildlife Conservation carried out in August this year revealed that the wild elephant population in the island is around 6000. It has been reported that 60 - 70 lives are lost annually due to human - elephant conflict. According to the reports 50 lives were lost in 2009, 81 in 2010 and 39 deaths have been reported up to October 2011. The adoption of new management strategies and proper maintenance of electric fence may be attributed as reasons for decreasing the number of deaths. Construction of electric fence is consider as effective mechanism towards minimizing human elephant conflict over a period of two decades. In addition growing of trees such as Palmyra, lime and orange along the fence would prevent wild elephants from entering villages. In as much as the construction of electric fence would pave the way for controlling the wild elephant human conflict, it is also essential to ensure the frequent maintenance of the fence.

#### **Description:**

At present construction of the electric fence has been over up to the length of 1228 Km by the Department of Wildlife Conservation and the construction of another 257 Km is in progress. Accordingly the total length of undertaking would be 1488 Km. In addition 338 Km long new electric fence is to be constructed in 2012. The expenditure of the construction is around Rs. 0.5 Million per KM. Accordingly the total investment is in the region of Rs. 913 Mn.

In the past few years arrangements were made to obtain farmers' contribution to maintain the electric fence. However, following the harvesting they abandon the maintenance leading to the distraction of the fence which results in the loss of public expenditure. At present 42 activity based labourers have been employed for repair of the electric fence. One labourer could attend to the maintenance of 7 Km length per day. He has to inspect the fence two times (morning & evening) a day in addition to clearing and measuring voltage. At the end of 2012 a total of 260 labourers have to be employed for the maintenance of the fence for whom a monthly salary of Rs. 15,744/= ( at the rate of Rs. 605.55 X 26 days) per one has to be paid under the existing scale. Accordingly the total amount required for the payment of salary to them is Rs. 41 Mn per annum. They are to be employed only for maintenance of electric fence which include;

1. Clearing maintenance and protection of the electric fence.
2. Construction of bio fence in parallel to the electric fence. (Growing of trees such as lime and orange.)
3. Preparation of nurseries & nursery maintenance for bio - fence.
4. Encouraging the people towards protecting the fence.

**Proposal:**

Accordingly,

Approval of the Cabinet of Ministers is sought to recruit 260 activity based labourers for the maintenance of existing electric fence to minimize the human - elephant conflict and to obtain the provision of Rs. 41 Mn per year to meet their salary bill.

Sgd. S.M. Chandrasene  
Minster of Agrarian services & Wildlife

Ministry of Agrarian Services & Wildlife,  
“Govijana Mandeeraya”  
80/5, Rajamalwatta Avenue,  
Battaramulla.

08<sup>th</sup> December 2011

## රහස්‍යගතය.

**පිටපත:** ජනාධිපති ලේකම්.  
අමාත්‍යාංශ ලේකම්.  
මුදල හා කු. /ලේ.  
විශාලකාධිපති.

මගේ අංකය: අමප/11/2299/549/031  
2012 ජනවාරි මස 06 දින,  
කොළඹ, අමාත්‍යාංශයේ මණ්ඩල කාර්යාලයේදී ය.

ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම්.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්.

වන අලින්ගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා  
ඉදිකරනු ලබන විදුලි වැට නඩත්තු කිරීම

(ගොවිජන සේවා හා වනජීවී ගරු ඇමතිතුමා ඉදිරිපත් කළ 2011-12-08  
දිනැති සංදේශය)

2011 දෙසැම්බර් මස 21 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී එපැණි  
තිරණයක් අවශ්‍ය කටයුතු සඳහා මේ සමග එවා ඇත.

එම්.පී.පයම්පති,  
අතිරේක ලේකම්.

අ.කලේ/එස්.අබේසිංහ්,  
අමාත්‍ය මණ්ඩලයේ ලේකම්.

### (ආ) න්‍යාය පත්‍රයේ විෂයයන්:

#### (I) අමාත්‍ය මණ්ඩල පත්‍රිකා:

29. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 11/2299/549/031 වූ, “වන අලින්ගෙන්  
සිදුවන හානි අවම කිරීම සඳහා ඉදිකරනු ලබන විදුලි වැට නඩත්තු කිරීම”  
යන මැයෙන් ගොවිජන සේවා හා වනජීවී ඇමතිතුමා ඉදිරිපත් කළ  
2011-12-08 දිනැති සංදේශය - මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන්  
අනතුරුව, සංදේශයේ සඳහන් කාර්යයන් ත්‍රියාත්මක කිරීම සඳහා පහත  
සඳහන් පරිදි තිරණය කරන ලදී:

- (i) අමාත්‍යාංශය විසින්, අදාළ ප්‍රදේශයේ වෙසෙන ගොවී සංවිධාන සහ  
“ගජ මිතුරෝ” වැනි ප්‍රාදේශීය ප්‍රජා මුල සංවිධානවල සාමාජිකයන්ගේ  
සේවය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව සෞයා බැලිය යුතුය; සහ
- (ii) ඉහත කාර්යය අසාර්ථක වූවහොත්, අදාළ ප්‍රදේශවල වෙසෙන,  
සිවිල් ආරක්ෂක අංශවල සාමාජිකයින් යෙද්වීමේ හැකියාව පිළිබඳව  
අමාත්‍යාංශයේ ලේකම් විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන  
අමාත්‍යාංශයේ ලේකම් සමග සාකච්ඡා කිරීම.

**ත්‍රියා කළයුතු:** ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය  
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය  
සංදේශයේ පිටපතක් යාකොට ඇත.

**පිටපත:** මුදල හා තුමස්ම්පාදන අමාත්‍යාංශය

**(B) Agenda Items :**

**(I) Cabinet Papers**

29. Cabinet Paper No.11/2299/549/031, a Memorandum dated 2011-12-08 by the Minister of Agrarian Services and Wildlife on "Maintenance of Electric Fence Constructed for Minimization of Damages from Wild Elephants" – after discussion, it was decided that -

- (i) the Ministry should explore the possibility of getting the services of the members of Community Based Organizations such as Farmer Organizations and 'Gaja Mithuro', living in the locality; and
- (ii) in the event of failure of the above, for the Secretary to the Ministry to discuss with the Secretary to the Ministry of Defence and Urban Development, the possibility of engaging the members of the Civil Defence Force living in the locality;

for implementation of the tasks enumerated in the Memorandum.

Action by: My/Agrarian Services and Wildlife  
My/Defence and Urban Development - copy of  
Memorandum annexed.

Copied to: My/Finance and Planning

වල/16/02/02/172 - A

2012-06- 06

අධ්‍යක්ෂ ජනරාල්

සිවල් ආරක්ෂක දෙපාර්තමේන්තුව

වදුල් වැට නඩත්තු කිරීම සඳහා සිවල් ආරක්ෂක හටයින්ගේ සේවය ලබාගැනීම

වහපිට සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අම් මතිස් ගැටුම අවම කිරීම සඳහා දුවයිනේ අම් මතිස් ගැටුම පවතින ව්‍යවහාර දික්ත්වා ඉදිකර ඇති වදුල් වැට තුම්වත්ත් නඩත්තුව සඳහා සිවල් ආරක්ෂක හටයින්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කරන ලෙස අමාන්‍ය මණ්ඩල පරිකා අංක අමප/11/2299/549/031 භා 2012 ජනවාරි මස 06 වන දිනට අදාළ ලබාදී ඇති අමාන්‍ය මණ්ඩල තිරණයෙහි දැක්වේ.

02. ඒ අනුව විය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ 2012-02-28 දින තුළ දෙපාර්තමේන්තුව සමග පැවති රැස්වමේදී සිවල් ආරක්ෂක හටයින් ලබා දුමට එකා වූ පරිදි අදාළ වදුල් වැට ලයිස්තුව භා එම වදුල් වැට නඩත්තුව සඳහා අවශ්‍ය සිවල් ආරක්ෂක හටයින්ගේ සංඛ්‍යාව ඇමුණුම I හි ඇතුළත් කර ඇත.

03. එම සිවල් ආරක්ෂක හටයින් සංඛ්‍යාව අමතරව ඇමුණුම II හි ඇතුළත් කර ඇති වදුල් වැටවල් සඳහා අවශ්‍ය වන සිවල් ආරක්ෂක හටයින්ගේ සංඛ්‍යාව වියට ඇතුළත් කර ඇති අනර එම සිවල් ආරක්ෂක සංඛ්‍යාව ලබාදෙන්නේනම මැතිවා.

04. මෙම සිවල් ආරක්ෂක හටයින්ගේ සේවයේ යෙදුවමට ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා කාර්යීකව ඉදිරිපත් කරම.

c/o

උදේනි ව්‍යුමකිංග

වහපිට සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්

වහපිට සංරක්ෂණ දෙපාර්තමේන්තුව

පිටපත :- (1) ලේකම

:- කා. දී. පි.

ගොවිජන සේවා වහපිට අමාන්‍යාංශය

(2) අධ්‍යක්ෂ මුදල (D.W.C)

:- කා. දී. පි.

ජනාධිපති කාර්යාලය  
සංනාථීපත් අඩවිවලකම්  
PRESIDENTIAL SECRETARIAT

අංකය: PCMD/2/8/209/2/1

112 මින්නොර මස මුදු වන දින

ප්‍රකාම

යා ආරක්ෂක හා නායරික සංවර්ධන අමාත්‍යාංශය

ප්‍රකාම

ප්‍රයෝග අමාත්‍යාංශය

ප්‍රකාම

විජන සේවා හා වනජීවී අමාත්‍යාංශය

විශේෂ දිස්ත්‍රික් සංවර්ධන රස්වීම - හම්බන්තොට - 2012.10.19

විදුලි වැටවල් ඉදිකිරීම

අනිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ දිස්ත්‍රික් සංවර්ධන රස්වීම මාලාවේ මාම්බන්තොට විශේෂ දිස්ත්‍රික් සංවර්ධන රස්වීම 2012.10.19 දින හම්බන්තොට දිස්ත්‍රික්. ලේකම් කාර්යාල පරිග්‍රයේදී පවත්වනු ලැබුණි.

ඉහත රස්වීමේදී, “දිවයිනේ වනජීවී සහ වන සංරක්ෂණ තුම්බලට අදාළ සියලුම විදුලි වැටවල් සකස් යිනිම, ආරක්ෂා කිරීම හා එහි නඩත්තු කටයුතු විධිමත් ක්‍රමවේදයකට හා නියාමනයකට යටත්ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීමට” අනිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙන ලදී.

මුළු පිළිබඳ ඔබ අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර අවධානය යොමු කර අවශ්‍ය පියවර කඩිනමින් ගෙන අනිගරු සංම පිළිබඳ ඔබ අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර අවධානය යොමු කර අවශ්‍ය පියවර කඩිනමින් ගෙන අනිගරු නායු පිළිබඳ වෙත වාර්තා කිරීම පිණිස එහි ප්‍රගතිය නොප්‍රමාව දත්ත්වා එවන ලෙස ඉතා කාරුණිකව යුත්වම්.

අනුර දිසානාංයක

ජනාධිපති අතිරේක ලේකම්

ජනාධිපති ලේකම් වෙනුවා

අංශය: 01 අධ්‍යක්ෂ ජනරාල්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව

- අවශ්‍ය කටයුතු සඳහා

02 වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

- අවශ්‍ය කටයුතු සඳහා

03 වන සංරක්ෂණ ජනරාල්

සානා යාරක්ෂණ දෙපාර්තමේන්තුව

- අවශ්‍ය කටයුතු සඳහා

(04) දිස්ත්‍රික් ලේකම්

සාමාජික ආරක්ෂාව

- අවශ්‍ය කටයුතු සඳහා

*[Signature]*

**වනත්වී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  
වනත්වී සංරක්ෂණ පාතුකාප්‍යුත් තිකෙණක්කාම  
DEPARTMENT OF WILDLIFE CONSERVATION**

ප්‍රධාන කාර්යාලය - අංක 811/ල්, ජයන්තිපුර පාර, බට්තරමුල්ල  
පිරතාන අව්‍යාපකම්, ඩිල. 811/ග, යෝන්තිපුර ඩීති, පත්තරමුල්ල  
Head Office - No. 811/A, Jayanthipura Road, Battaramulla



ඉංග්‍රීසි  
මෙයෙහි ඩීති  
වැඩිහිටි අංකය  
වැඩිහිටි ඩීති  
My No.

ඉංග්‍රීසි  
මෙයෙහි ඩීති  
වැඩිහිටි අංකය  
වැඩිහිටි ඩීති  
Your No.

දිනය  
තික්ති  
Date

වැඩිහිටි අංකය

ප්‍රධාන කාර්යාලය - අංක 811/ල්, ජයන්තිපුර පාර, බට්තරමුල්ල  
පිරතාන අව්‍යාපකම්, ඩිල. 811/ග, යෝන්තිපුර ඩීති, පත්තරමුල්ල

Head Office - No. 811/A, Jayanthipura Road, Battaramulla

දිය්තික් ලේකම් / දියාපති,  
පොලොන්තරව, අනුරාධපුරය, මධ්‍යකළුප්පා, න්‍රීකුණාමලය, අම්පාර, බදුල්ල, මොනරාගල, මහනුවර, නුවරඑළිය,  
හමබන්තොට, රත්නපුරය, කුරුණෑගල, පුත්තලම.

විදුලි වැට ඉදිකිරීම් හා නඩත්තු කිරීම් ප්‍රනාත්ත්ථනය කිරීම් සිවිල් ආරක්ෂක  
දෙපාර්තමේන්තුව මගින් ඉවු කරවා ගැනීම

අතිරේ ජනාධිපතිතුමන් 2012-10-19 දින හමබන්තොට පැවැති වියේ දිය්තික් සම්බන්ධිකරණ රස්වීමේ දී වනජලි හානි අවම කිරීම සඳහා දියිකර ඇති විදුලි වැට නඩත්තු කිරීම් ප්‍රනාත්ත්ථනය කිරීම මෙන්ම ඉදිරියේදී ඉදිකිරීමට නියමිත විදුලි වැටවල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ඉවුකරවා ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් හා නියෝග දෙන ලදී. මේ පිළිබඳව ජනාධිපති ලේකම් විසින් මා වෙත එවා ඇති PCMD/2/8/209/2/1 අංක හා 2012-10-24 දිනැති ලිපියේ පිටපතක් ඔබගේ කාරුණික අවධානය සඳහා මෙයට අමුණා ඇත.

02. එබැවින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා දිය්තික් මට්ටමේ ප්‍රධානීන් සමග සකවිණා කර වනජලි හානි අවම කිරීම සඳහා ඉදිකර ඇති සියලි විදුලි වැටවල් නඩත්තු කිරීමටත් ඉදිරියේදී ඉදිකිරීමට නියමිත විදුලි වැටවල් එම් ආයතනය මගින් ඉදිකරවා ගැනීමටත් එව වැඩ පිළිවෙළ මෙම සහ සිට ස්‍රීඛාත්මක කිරීමටත් කටයුතු කරනු ලැබේ.

03. ඒ අනුව ගෘමිතුරෝ වැඩසටහන යටතේ සහ දැයට කිරුළ වැඩසටහන යටතේ මෙන්ම විවිධ ව්‍යාපානි මගින් ඉදිකිරීමට නියමිත විදුලි වැටවල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ඉදිකර ගැනීමට කටයුතු කරන අතර, දැනටමත් දිය්තික් ලේකම්වරුවන් බෙත ප්‍රතිපාදන නිදහස් කර වෙත් ප්‍රාදානය කරන නොමැති විදුලි වැටවල් ඉදිකිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවැත්මට කාරුණිකව කටයුතු කරන්න. එමෙන්ම වෙත් ප්‍රාදානය කර ඇති විදුලි වැටවල් මෙම වර්ෂය තුළ අවසන් නොකළේන්, 2013 වසර තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවැත්මට කාරුණිකව කටයුතු කරන්න.

04. විදුලි වැටවල් ඉදිකිරීමට සැලසුම කිරීමේදී හා ඉදිකිරීමේදී මෙන්ම ප්‍රජාව සමග නඩත්තු කිරීමේදී මෙනෙක් දක්වන සහයෝගය ඉතා අගය කොට සලකන අතර, ඉදිරියේදී විදුලි වැට සැලසුම කිරීමේදී ගෘමිතුරෝ මෙහෙයුම් කම්ටු මගින් අදහස් ලබාගෙන විදුලි වැටවල් ඉදිකිරීමට කටයුතු කරන බව ද කාරුණිකව දන්වීම්.

05. ඉහත කරනු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ග්‍රාම නිලධාරීන් හා ගෘමිතුරෝ ග්‍රාමීය කම්ටු දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඉංග්‍රීසි අංශය  
වනත්වී සංරක්ෂණ ආධ්‍යක්ෂ ජනරාල්

පිටපත්:-

- 1. ජනාධිපති ලේකම්,
- 2. අධ්‍යක්ෂ ජනරාල්, (සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව)
- 3. සියලිම වනජීවී සහකාර අධ්‍යක්ෂ වරුන්
- PCMD/2/8/209/2/1 -2012-10-24 දිනැති ලිපිය අනුව කාරුණික දැනගැනීම පිළිස
- කාරුණික දැනගැනීම පිළිස
- අවශ්‍ය කටයුතු සඳහා මාසිකව ප්‍රගතිය වාර්තා කිරීම

# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අත් විගණක

## The Gazette of the Democratic Socialist Republic of Sri Lanka EXTRAORDINARY

අංක 1343/10 - 2004 ජුතු 01 වැනි අගහරුවාදා - 2004.06.01  
No. 1343/10 - TUESDAY, JUNE 01, 2004

(Published by Authority)

### PART I : SECTION (I) — GENERAL

#### Government Notifications

**FAUNA AND FLORA PROTECTION ORDINANCE (CHAPTER 469)**

L.D.B. 9/73.

#### Order under Section 2

ORDER made by the Minister of Environment and Natural Resources under sub-section (2) of Section 2 of the Fauna and Flora Protection Ordinance (Chapter 469) as last amended by Act, No. 49 of 1993.

A. H. M. FOWZIE,  
Minister of Environment and Natural Resources.

01st June, 2004,  
Colombo.

#### ORDER

1. It is hereby declared that the area of land specified in the Schedule hereto shall be a national reserve for the purpose of the Fauna and Flora Protection Ordinance (Chapter 469).

2. The area of land declared to be a national reserve, shall be known as the "Kaudulla Minneriya Jungle Corridor" and the limits of such national reserve are specified in the Schedule hereto.

#### SCHEDULE

All that crown land in extent of 8777.344 hectares situated in the Divisional Secretary's Divisions of Hingurakgoda and Medirigiriya in the District of Polonnaruwa, North Central Province bounded as follows :

*North:* Starting from the place where the Hatares Kotuwa Oya crosses the road starting from the Galoya Junction on the Habarana Trincomalee Road and running to Minneriya. Thence, towards Minneriya along the above road up to the railway crossing and thence towards Minneriya along the above road to a point situated towards Hatares Kotuwa at a distance of 1/8 of a mile, thence along a straight line towards South up to the trigonometrical station on Meegalakanda, thence on a straight line up to the point where it meets Daranawaya on the Southern boundary of the Galoya right bank mentioned on Southern boundary of Kaudulla National Park published in the *Gazette Extraordinary* No. 1,230/5 dated 18th April, 2002 and these downwards along Galoya which is the Southern boundary of the said National Park approximately for a distance of about 1 1/2 miles upto the point where it meets bifurcation of Galoya.

*East:* From the last mentioned point on a straight line when travelling from Minneriya along the Minneriya - Galoya road up to the point where it first meets the Yoda Ela bund and thence along the Yoda Ela bund towards South until it meets Galoya-Batticaloa railway line.

*South :* From the last mentioned point along the said railway line towards Galoya up to a point situated at a distance of 1/10 of a mile, thence along a straight line towards South up to the point of meeting Habarana Polonnaruwa highway at a minimum distance, thence along the said highway to with the Northern boundary of Minneriya National Park published in the *Gazette* No. 2,709 dated 09.11.1983, towards Habarana up to the point where it meets the Erige Oya which is the starting point of Northern boundary of the said National Park.

*West:* From the last mentioned point along the upstream of Erige Oya mentioned thereof thence along a straight line up to a point on Habaranā-Trincomalee Railway line which is running closer to Halbediya tank bund, thence along the railway line towards Trincomalee for approximate distance of 3 1/2 miles where it meets the canal flowing down to Makulukele tank, thence along that canal up to Makulukele tank, thence along the high water mark of Makulukele tank up to the meeting of bound of the said tank by a minimum distance, thence along the said tank bund up to the point where it meets Hatares Kotuwa canal flowing down upto Galoya and thence along that canal until it meets the starting point.

(Extract from the "Ceylon Government Gazette"  
No. 14,889 of January 16, 1970)

L. D.—R. 63/37.

**THE FAUNA AND FLORA PROTECTION ORDINANCE**

ORDER made by the Minister of State under section 2 (U) of the Fauna and Flora Protection Ordinance (Chapter 469), as amended by Act. No. 44 of 1964,

J. R. JATEWEDERNE,  
Minister of State.

Colombo, 13th January, 1968.

Order

1. The area of Crown land specified in the Schedule hereto, is hereby declared to be a National Reserve for the purposes of the Fauna and Flora Protection Ordinance (Chapter 469), as amended by Act. No. 44 of 1964.

2. The whole of the aforesaid National Reserve is hereby declared to be a Jungle Corridor under section 2 (1) (J) for the purposes of the aforesaid Ordinance.

**SCHEDULE**

**NELUGALA JUNGLE CORRIDOR**

All that area of Crown land situated in Polonnaruwa District covered by lot 272 in P.T.P. 12 and lot No. 219 in P.T.P. 13 (declared Crown land) of the North-Central Province and in Batticaloa District of the Eastern Province; containing in total extent 25,600 acres or 40 square miles and bounded as follows:—

North: From the point of intersection of a line drawn due north from the western end of the Native Kulam band and the right bank of the Kundakadu-ela north-eastwards along the right bank of the said Ela till it meets the point about 250 yards from the point of intersection of the northern boundary of Vulvevetto Villa and the right bank of the said Ela.

East: By a line drawn from the last-mentioned point eastwards, south-eastwards and southwards curving and crossing the boundary of North-Central and Eastern Provinces and falling in the Batticaloa District runs crossing Bodigoda Aru, goes to a point about 3 of a mile due east of small town and Forest Department, Circuit Bungalow, thence southwards crossing the said boundary of North-Central Province and Eastern Province falling into Polonnaruwa District, thence crossing Habarana-Batticaloa main road at 36th Milepost, and thence runs again southwards cutting Makappe M.C.C. Scheme, Maduru Oya, the boundary of North-Central Province and Eastern Province and falling into Batticaloa District and runs southwards to a point 4 of a mile south-east of Nelugala Trig.

South: By a straight line of 2 miles drawn from the last-mentioned point westwards about 550 yards south of Nelugala Trig.

West: By a line drawn from the last-mentioned point generally northwards and north-eastwards parallel to the eastern boundary of this Jungle Corridor crossing the boundary of North-Central Province and Eastern Province and Maduru Oya, falling into the Polonnaruwa District and passing through the western side of Makappe M.C.C. Scheme northwards till it meets the 38th Milestone on Habarana-Batticaloa main road, thence generally northwards and north-westwards parallel to the eastern boundary of the said Jungle Corridor crossing Bodigoda Aru and runs through Thamankaduwa Livestock Project to the starting point of the northern limit of the area.

1-748


PRINTED AT THE DEPARTMENT OF GOVERNMENT PRINTING, CEYLON.

16

Price: 10 cents. Postage: 10 cents.]

අනු අංකය	වනඅලි පිවිසුම් මාර්ගයේ නම	පිවිසුම අයන් වන දිස්ත්‍රික්කය හෝ දිස්ත්‍රික්ක	පිවිසුම මහින් සමඟන්ද වන රක්ෂිතයන්	ඉඩම් වල අධිකිය
01	කොළඹල-කල	හමබන්තොට	මුත්දල ජාතික උද්‍යානය හා මත්තල	වනඒවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළමණාකරන අලි රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය
02	උනාතුවැව	හමබන්තොට/මොණරාගල	මත්තල ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය	වනඒවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළමණාකරන අලි රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය
03	වැටහිරකන්ද	මොණරාගල	ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය හා උඩවලව ජාතික උද්‍යානය	වනඒවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගැසට් කර ඇත
04	දහයියාගල	මොණරාගල / බදුල්ල	උඩවලව ජාතික උද්‍යානය හා බේරේගහපටිය වන රක්ෂිතය	වනඒවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අභය තුමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත
05	පුවක්පැලේ	අම්පාර	ගල්ඩිය ජාතික උද්‍යානය හා මාදුරුඩිය ජාතික උද්‍යානය	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත
06	උල්හිටිය	අම්පාර / බදුල්ල / මාතලේ	මාදුරුඩිය ජාතික උද්‍යානය හා වස්ගමුව ජාතික උද්‍යානය	මහවැලි අධිකාරිය සතු ඉඩම්
07	පූංගමාලඩිය	අම්පාර / පොලොන්නරුව	මාදුරුඩිය ජාතික උද්‍යානය හා ජලගැලීම් නිමින ජාතික උද්‍යානය	මහවැලි අධිකාරිය සතු ඉඩම්
08	මහවැව	අම්පාර / පොලොන්නරුව	මාදුරුඩිය ජාතික උද්‍යානය හා සේෂ්මාවතිය ජාතික උද්‍යානය අතර පවතින පුදේශයකි	මහවැලි අධිකාරිය සතු ඉඩම්
09	රත්නඹැල්ල	මහනුවර/ මාතලේ	වික්වේරියා රන්දෙනිගල රන්වැශේ අභය තුමිය හා නකල්ස් වන රක්ෂිතය	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත
10	දිගම්පොතානා	අනුරාධපුර/ පොලොන්නරුව	සිගිරිය අභය තුමිය රිවිගල දැඩි රක්ෂිතය හා කහල්ල පල්ලකැලේ අභය තුමිය	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත

11	නිකුත්වා	අනුරාධපුරය	කලාවැට්හා නාවිචුව	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත
12	නාවිචුව- මහකනෑදරාව	අනුරාධපුරය	නාවිචුව සිට මහකනෑදරාව	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත
13	නාවිචුව විල්පත්තුව	අනුරාධපුරය	නාවිචුව අභය තුමිය හා විල්පත්තුව ජාතික උද්‍යානය	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත වනඒරී /වනසංරක්ෂණ
14	සුරියපුර	පොලොන්නරුව	සේවාවතිය ජාතික උද්‍යානය හා වූන්නක්කාඩ වන රක්ෂිතය	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත
15	මඩුපාර	ව්‍යුතියාව	විල්පත්තු ජාතික උද්‍යානය හා මඩුපාර අභය තුමිය	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත
16	පුලියන්කුලම	ව්‍යුතියා / අනුරාධපුර	ව්‍යුතිකුලම් වනරක්ෂිතය හා පදවිය අභය තුමිය	වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත

  
 මුද්‍රා කළ තිශ්‍ය ප්‍රකාශ ප්‍රජාව සඳහා  
 සිංහල සාහැනුව සඳහා  
 අංක 81 පිටා  
 ප්‍රජාව සඳහා

ශ්‍රී ලංකාවේ වනජලි මිනිස් ගැටුම කළමනාකරණය  
සඳහා වූ ව්‍යාපෘති වාර්තාව

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය

2015

මුද්‍රාක්ෂේ  
 සඳහා තොරතුරු  
 තොරතුරු  
 නිලධාරී  
 නිලධාරී  
 නිලධාරී

0094 11 248 4566 (Director General)  
 0094 11 248 4612 (Officer)  
 0094 11 248 4613  
 dnp@ispd.tn.gov.lk  
 0094 11 244 8363  
 0094 11 243 1620



එමතින් කුමඩාම්පාදන අදයාර්ජනගත්තිතුව  
 එමතින් ප්‍රවීතාත්මි රා ආර්ථික ණටුනු අවශ්‍යාකාල

**නොමිය නිපුණිත්ල තිබූණාක්ෂණය**  
 නොමිය රුකාණ්ඩාත්ම්, බිජාරුණාතාර ආසුජාල්ක්ල. නොමියක

**Department of National Planning**  
 Ministry of National Policies and Economic Affairs

මුද්‍රාක්ෂේ  
 සඳහා තොරතුරු  
 නිලධාරී

වෙත ඇත  
 නිලධාරී  
 Your No

පැවතුනු නොවාමිත්ල (නො නොවා)  
 නොවා 01

පැවතුනු (මුද්‍රාක්ෂේ 10මා)  
 නොවා 01  
 The Secretary (First Floor)  
 Colombo 01

09.10.2015

## Recommendation on Multi-disciplinary approach to Mitigate Human-Elephant Conflict in Sri Lanka

To: Director General / Department of National Budget

Copy to: Secretary, Ministry of Sustainable Development and Wildlife

Total Estimated Cost: Rs. 7,200 mn

Funding: Consolidate fund

Executing Agency / Project Proponent: Ministry of Sustainable Development and Wildlife

Project Implementing Agency: Department of Wildlife Conservation

Reference: Nc: MS/06/01/16-A dated 09.07.2015;  
submitted by Ministry of Tourism and Sports

### Project Objectives

The project aims at long term conservation of wild elephants in the designated areas and to prevent conflict by separating human and elephant while providing suitable habitats for wild elephants.

### Project Duration

10 years

### Need Assessment

Human-Elephant conflict (HEC) has become a very crucial issue faced by around 20% of the entire population of Sri Lanka. This conflict is prevailing in 107 DS divisions in 17 districts, out of which 17 DS divisions are considered as high intensity areas of HEC.

Page 1 of 4

*High Intensity areas of HEC*

District	DS division/s
Matale	Wilgamuwa
Hambantota	Lunugamvehera
Batticaloa	Poraitivupattu, Koralaiapattu, Koralaiapattu West
Ampara	Dehiwakkandiya, Ampara, Uhana
Kurunegala	Geigamuwa, Kolawehera, Nikaweratiya
Anuradhapura	Kekirawa, Palugaswewa,
Polonnaruwa	Dimbulagala, Welikanda
Badulla	Mahiyanganaya
Monaragala	Wellawaya

During the five year period of 2008-2012, 373 human lives and 1,178 elephants have been lost due to HEC. The amount of compensation made is Rs. 85 mn.

Year	No of lives lost	
	Human	Elephant
2008	75	224
2009	66	228
2010	97	227
2011	58	255
2012	79	244
Total	373	1,178

In addition, during the same period, 5,621 incidents of property damages have been reported which was valued at Rs. 75 mn.

*Project Cost*

1	Establishing Elephant Conservation Areas (ECAs) and Special Conservation Areas (SCAs)	5
2	Establishing important forest connectivity and control human activities prevail within ECAs and forest connectivity	400
3	Upgrading legal and administrative status of identified forest lands and abandon protected areas including sanctuaries	250

Page 2 of 4

4	Improvement of elephant habitats within ECAs	370
5	Preparation of land use plans and implementation in every DS divisions	150
6	Establishing a mechanism to obtain scientific information regarding elephant conservation and HEC control	150
7	Establishing effective mechanism to make aware the general public on elephant conservation and HEC control	145
8	Completion of erecting suitable barriers to control elephant movements within human habitations	2,740
9	Proper fence maintenance and monitoring mechanism at all DS divisions	2,050
10	Ensuring elephant free human habitation by removing/driving peripheral elephants to ECAs	100
11	Establishing elephant holding grounds	425
12	Establishing a mechanism to manage elephants in semi-wild condition	5
13	Establishing Task Forces	350
14	Establishing a mechanism to ensure economic benefits for local communities through elephant based tourism	10
15	Establishing coordinating committees in Regional, District and National level	50
Total		7,200

#### Justification

The proposed project will fulfill the necessity of a comprehensive plan that includes all the necessary activities to combat HEC. It encompasses the best practices such as erection of electric fence simultaneously with the establishment of bio shields, proper maintenance of electric fence, establishment of elephant conservation areas and special conservation areas, re-establishment of elephant corridors, habitat enrichment, strengthening legal and administrative capacity and preparation and implementation of land use plans at DS division level.

#### Benefit Assessment

- This project would create 3,000 direct employment opportunities and 8,000 indirect opportunities
- Implementation of this project would enable the school children to carry out the studies without a fear thereby upgrading the educational status in the affected areas
- At the same time, social and economic condition of the families will be increased, since the eradication of HEC would allow the people to carry out agricultural work and other economic activities without hindrance.

Page 3 of 4

ප්‍රාග  
විං  
ලින  
කෙ  
ගැඳ  
පුරා  
විල්

සංර  
දකුව  
සංර  
ලාං  
වන  
කල  
මධ්‍ය  
පො  
ව්‍යුත  
වන  
කල  
අනු  
කිලි  
සංර

දකුව  
සංර  
විය  
සංර  
මධ්‍ය  
සංර

පසුව  
වනඅ  
ඡවනී  
අලි එ  
ව්‍යාප්  
මෙහි  
වලට

පසුකි  
මෙම  
සංරක්

වනඅ


#### Recommendations


Considering the contribution of the above project in eliminating HEC and its socio-economic benefits; the Department of National Planning recommends above project for implementation.

Appraised by

 Asst. Director (SF)

Verified by

 Director (AM)

Project Recommended by: .....  Director General  
Department of National Planning

## වනාජලි මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා පූඩුවිධ ප්‍රවේශය

ප්‍රාදේශීය වනාශේ කළාප 10 ක් පුරා පැතිරුනු ප්‍රාදේශීය ලේනම් කොට්ඨාස 107 ක වනාජලි මිනිස් ගැටුම වාර්තාවේ. මේ අතරින ගැටුම් නිරන්තරයෙන් වාර්තාවන ප්‍රදේශ ලෙස වැළැලවාය, පුනුගම්වෙහෙර, අම්පාර, උහන, පෝරත්තිවිපත්තු, කෝරලදිපත්තු, දිමුලාගල, ඔසිබිමාවයි, වැලිකන්ද, කැකිරාව, පුළුගස්වැව, ගල්ගමුව, කොට්ඨාස ප්‍රවේශය හැඳුනාගෙන ඇත.

ගැටුම කළමනාකරණය හා සංරක්ෂණය පදනම්කරගත් කළ ව්‍යාපෘතිය වනාජලි ව්‍යාප්තව ඇති මුළු ප්‍රදේශය ප්‍රරාම ක්‍රියාත්මක වේ. එහෙන් බහුවිධ ක්‍රමෝපායන් එලගැන්වීම උදෙසා වනාජලි සංරක්ෂණ කළාප (ECA) හා විශේෂ සංරක්ෂණ කළාප (SCA) ලෙස ප්‍රදේශ හැඳුනාගෙන ඇත.

සංරක්ෂණ කළාපය	අයත්වන දිස්ත්‍රික්කය	ආචාරණය වන වනාන්තර
දකුණු වනාජලි සංරක්ෂණ කළාපය	රත්නපුර, බදුල්ල සහ මොනරාගල	උඩවලව, වැළඩිරකන්ද, දහසියාගල, බේගහගවිය
උව තැගෙනහිර වනාජලි සංරක්ෂණ කළාපය	හමැන්තාට, මොනරාගල, අම්පාර, මධ්‍යකළුව	පුනුගම්වෙහෙර, යාල, කුමන, ලාභුගල, ගල්ඩය, අම්පාර, බුද්ධන්ගල, සෙල්ලක්කාඩය, බන්මිරිය, නොලිකුලේ, මලයාඩයි
මධ්‍යම, පොලොන්නරු ත්‍රිකුණාමලය වනාජලි සංරක්ෂණ කළාපය	මහනුවර, බදුල්ල, පොලොන්නරුව, ත්‍රිකුණාමලය	වස්ගොමුව, ජලගැලුම නිමිණය, සෝමාවතිය, කුවුවුල්ල, මින්නේරිය, අංගමිමැඩිලිල, මින්නේරිය ශිරිතලේ, අලුෂර, පුරුෂවැව, නාකල්ස්
අනුරාධපුර ව්‍යුනියා කිලිනොවී වනාජලි සංරක්ෂණ කළාපය	අනුරාධපුර, ව්‍යුනියාව, කිලිනොවීය, මන්නාරම	විල්පත්තු, මඩ්පාර, සිලාවතුර, ව්‍යුනිකුලම්, පදවිය, මිනින්තලේ, නොලිකුනුතම්, තමමුන්නාගල, නාවිවදුව, අලිස්තන්ය, පොසොන්පුර, තලාපුලියන්කුලම්, මහකනුමුල්ල, මන්නාව, ගල්මඩුව, නොවිවුලම්, ගල්කුලම්, තලගැලුවිහාරකන්ද, පෙරමියන්කුලම්, මරදන්කුල්ල, මහකණදරාව
දකුණු විශේෂ සංරක්ෂණ කළාපය	හමැන්තාට	බුන්දල, මත්තල
වයඹ විශේෂ සංරක්ෂණ කළාපය	කරුණුගල, පුත්තලම	කහල්ල පල්ලේලේකුලේ, තබාබේව
මධ්‍යම විශේෂ සංරක්ෂණ කළාපය	මහනුවර, බදුල්ල	වික්වේරිය රන්දෙනිගල රන්වැඩි

### පසුවිම

වනාජලි ශ්‍රී ලංකාවේ පහතරට වියලි කළාපයේ පිළිබඳ වනාශේ හා වන සංරක්ෂණ රක්ෂිත ආශ්‍රිතව ව්‍යාප්තව ඇත. පත්‍රිකා වනාන්තර ප්‍රමාණය හා සයදහා කළ අවකාශ වාසස්ථාන හා නීතිමය ආරක්ෂාව මත සැලකිය යුතු වන අලි ගහණයක් ශ්‍රී ලංකාවේ සංරක්ෂණය වේ. නමුත් සංවර්ධන ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස වන අලි ව්‍යාප්ත වී තිබු ප්‍රදේශ ක්‍රමක්‍රමයෙන් අඩු විම හේතුවෙන් ඔවුන්ගේ නිධනස් සංවරණ රටාවට බාධා ඇති විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වන අලි මිනිස් ගැටුම නිර්මාණය වී ඇත. වනාශේ සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව වාර්ශිකව මින්ස් ජීවිත 75ක් පමණක් වන අලි 200 ක් පමණක් මෙම ගැටුම නියා විනාශයට පත් වේ.

### පසුගිය දැනය තුළ වන අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග

මෙම ගැටුමේ ඇති බරපතල කම හැඳුනාගත් රජය ඒ සඳහා සුදුසු විකල්ප හා යෝජනා ඇතුළත් ජාතික වන අලි සංරක්ෂණ ප්‍රතිපත්තියක් කුවිනට මණ්ඩලය විසින් 2006/09/20 දින අනුමත කර ඇත.

වනාජලි සංරක්ෂණ ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු -

- සාධාරණ වන අලි සහනයක් සංරක්ෂණය නිරීම
- වනාජලි මිනිස් ගැටුම ප්‍රවේශය

වනඅලි සංරක්ෂණ ප්‍රතිපත්තිය මෙහින් හඳුනාගන් ප්‍රධාන කරුණු ලෙස,

1. වන අලින්ගේ දිර්ස කාලීන සංරක්ෂණය තහවුරු කිරීම
2. අලි මිනිස් ගැටුම පාලනය කිරීම
3. වනඅලි සංරක්ෂණ තුළින් සමාජ ආර්ථික ප්‍රතිලාභ තහවුරු කිරීම
4. වනඅලි හානි සඳහා වන්දි ප්‍රධානය
5. කළමනාකරණ අවශ්‍යතාවන් සඳහා වනඅලි වනාන්තර වලින් ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
6. වනඅලි සංරක්ෂණය හා අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා අවශ්‍ය වීදුන්මක පරෝෂණ ප්‍රවර්ධනය

එක් එක් ප්‍රතිපත්තින් යටතේ පහත උපාය මාර්ග හඳුනාගෙන ඇත (DWC, 2010)

1. වනඅලි සංරක්ෂණ කළාප, කළමනාකරණ අලිරක්ෂිත, වන පිවිසුම් හඳුනාගැනීම හා අවශ්‍ය ත්‍රියාමාර්ග ගැනීම
2. පවත්නා විදුලි වැට සමාලෝචනය කිරීම හා සුදුසු පරිදි වෙනස් කිරීම
3. වනඅලි බාධක ඉදිකළ යුතු නව ප්‍රදේශ හා ක්‍රමවේදයන් හඳුනාගැනීම
4. වනඅලි සංරක්ෂණ කළාප වලින් පිටත විසිරි ඇති කුඩා වන ලැඟැබූ වල දිවා කාලයේ ආරක්ෂාව ලබා ගතිමින් ගැටුමට මූල්‍ය වන වනඅලින් ඉවත් කිරීම
5. වනඅලි සංරක්ෂණ කළාප වල හා කළමනාකරණ අලි රක්ෂිත වල වාසස්ථාන වැඩි දියුණු කිරීම
6. තීරණ ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සියලු පාර්ශව කරුවන් හා එක්ව ස්ථාපිත කිරීම
7. ශ්‍රී ලංකාවේ පවතින වනාන්තර ප්‍රමාණයට ගැලපෙන බෙරෑණිය අලි ගහණය පිළිබඳ අධ්‍යාපනය කිරීම

ඉහත උපාය මාර්ගයන් හා වනඡීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගැටුම අඩු කිරීම සඳහා ගන්නා ත්‍රියාමාර්ග සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 400ක් රජයේ වියදමින් දරයි. එහෙත් අනෙකුත් ප්‍රතිපාදනයන් හා සහයෝගයන් සැලකීමේදී මෙම මූදල රෝ විඛා වැඩි අයයි. කෙසේ වෙතත් වසර 10 ක් සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 4000ක් වර්පලාන තත්ත්වය එසේම පවත්වා ගැනීම සඳහා වැය කළ යුතු වේ එහෙත් සැකයකින් තොරව කිව හැකි කරුණ නම් මෙතෙක් මෙම ගැටුම පාලනය කිරීම සඳහා ගත් උපාය මාර්ග වලින් අවසන් අරමුණ කරා ලාභ වීමට නොහැකි වී ඇති බවයි.

වනඅලි මිනිස් ගැටුම ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ

පසුගිය වසර 5ක කාලය තුළ වනඡීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලද තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ වනඅලි මිනිස් ගැටුමේ ස්වරුපය දැඩි, මධ්‍යම, සාමාන්‍ය ලෙස වර්ග කළ විට එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත සිනියමේ පරිදි වර්ග තළ තැකැ.



ගැටුම දැඩිව පවතින ප්‍රදේශ ලෙස වැළැලුවාය, ප්‍රෘතුගම වෙශර, අම්පාර, උහාන, පෝරනිවී පත්තු, කෝරලෙයි පත්තු, මහියාගනය, දෙහිඅන්තක්කාඩිය, විල්ගමුව, දිනුලාගල, කොරලෙයි පත්තු දකුණ, වැලිකන්ද, කැකිරාව, පලුගස් වැව, ගල්ගමුව, කොට්ටෙහෙර සහ නිකවැරටිය හඳුනාගෙන ඇත.

සිනියමේ රතු පාටින් සලකුණු කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ගැටුම නිරන්තරයෙන් වාර්තා වේ. දුමුරු පැහැයෙන් දක්වා ඇත්තේ මධ්‍යම ප්‍රමාණයෙන් ගැටුම වාර්තා වන ප්‍රදේශයි. කොළ පාටින් දක්වා ඇත්තේ වන අලි ව්‍යාප්ත ව ඇති එහෙත් සුළු වශයෙන් ගැටුම් පවතින ප්‍රදේශයි.

**සිනියම 1- වන අලි මිනිස් ගැටුමේ ස්ථානීය ව්‍යාප්තිය**

## වනඅලින්ගේ සංවරණ අවශ්‍යකාවයන්

වනඅලින්ගේ ව්‍යාපෘතාන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා සැලකිය යුතු ප්‍රදේශක් ඔවුන්ගේ නිවාස පරාපය ලෙස යොදා ගනී. මාත්‍ර මූලික වනඅලි රංවුවක් ඔවුන්ගේ නිවාස පරාපය ලෙස දළ වශයෙන් හෙක්ටයාර්8540ක් යොදා ගන්නා අතර පිරිමි සත්‍ය තෙක්ටයාර 13376ක් ඔවුන්ගේ සාමාන්‍ය ගැසිරීම සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ (ප්‍රනාශ්ද, 1998). ද සිල්වා විසින් 1998 කරක ලද සමික්ෂණයට අනුව වර්ග කි.මිටර 75ක් පිරිමි අලින්ගේ නිවාස පරාපය ලෙස ගණන් බලා ඇත. 2011 වසරේදී වනඩී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදුකරණ ලද දීප ව්‍යාප්ත වනඅලි සංගණනයට අනුව වනඅලි ගහනයෙන් 67.19% ක් වනඩී රක්ෂිත කළාප වලද, 29.78%ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වලද, 2.03% ක් ස්වාධීනව විසිරී ඇති වන ලැහැව වලද ව්‍යාප්තව ඇති බව තහවුරු වේ. මෙම අලි සංඛ්‍යාව ගැටුමට කෙලින්ම සම්බන්ධ වන බව විශ්වාස කළ තැක.

වනඅලින් ද්‍රව්‍යේ 60% ක් 75%ක් පමණ කාලයක් ආහාර ගිනීම සඳහා ගත කරන අතර කිලෝ ගුම් 150ක් පමණ ගාක කොටස් ද ලිටර 120ක් පමණ ජලයද දිනාපතා බලා ගනී. තාණ භුමි හා පදුරු සහිත වනාන්තර වනඅලින් ප්‍රය කරන අතර දේශගුණික තත්වයන් මත දක්වන ප්‍රියතාවය වෙනස් වේ (පිරිස්, 2010) වනාන්තර විවෘත භුමි සහ තැනින් තැන විසිරී ඇති ජල ප්‍රහාරයන් සහිත වනාන්තර උරුගයන් වනඅලි ප්‍රය කරන ස්ථාන වේ. වනඅලි වසර 12 දී 15 දී පමණ ලිංගික පරිණත හාටයට පත්වන අතර ගැහැණු සතුන්ට මාස 60කට වරක් පැවතුන් බිජි කිරීමේ භැංකියාව ඇත. මාස 18ක් 20ක් පමණ ගැනී කාලය වන අතර මාස 24 ක් පැවතුන් කිරී දෙමින් රෙක ගනී. සාමාන්‍යයන් වනඅලින් ද්‍රව්‍යේ අප්‍රායම, සවස සහ රාජී කාලයේ ත්‍රියාකාරී වන අතර තනි අලින් රක්ෂිත කළාප වලින් පිටතට යාමට උත්සහ කරන්නේ එම කාලය තුළයි. වන පිවිසුම් හරහා තනි අලින් සහ රංචි ගමන් කිරීමට භැංකි වන පරිදි එවා ස්ථාපිත කිරීම වැදගත් වේ. රක්ෂිත කළාපයන් පිටතට වන අලි ගමන් කිරීම සාමාන්‍ය සිද්ධියක් නොවන අතර සමහර සතුන් රක්ෂිත කළාප වලින් පිටතට යාමට පුරුදු වී ඇත්තේ වාශ්‍යම හා පොළා දායී ව්‍යාපෘතාන් ආහාරයට ගැනීම සඳහායි.

වගුව 1 - වනඅලි ගහණ 1950- 2011 දක්වා

වසර	ඇෂ්තමේන්තුව	මුලාශ්‍ය
1951	1000-1500	නොරිස් (1959)
1954	900	නිකොලාස් - ව.ඒ.ස්.ඩේ. පරිපාලන වාර්තා
1956	750- 800	හේමිස් - ව.ඒ.ස්.ඩේ. පරිපාලන වාර්තා
1958	1700	ව.ඒ.ස්.ඩේ. පරිපාලන වාර්තා
1959	1662 – (1590)	නොරිස් (1959)
1973	1600 - 2200	මැකි, සම්ත් සේනියන් අධ්‍යක්ෂ වාර්තාව (1973)
1975	4000	හොඟමන් (1975)
1978	3000- 4000	මිලිටර (1978)
1978	6000	හොඟමන් (1978)
1984	2500	සල්වස් සහ ඊශ්වරන් (1984)
1987	2800 - 3200	ඒ. ඩී. ප්‍රනාශ්ද (1987)
1993	1967	වනඩී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (1993)
1997	4000- 4500	ද සිල්වා සහ අනපත්තු (1997)
2000	3160 -4405	කෙමිජ් සහ සන්ත්‍යා පිල්ලෙපි (2000)
2011	5879	වනඩී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (2013)

## වනඅලි මිනිස් ගැටුම කළමණාකරණය සඳහා හාවිතා කරන තුම

### 1. විදුලි වැට ඉදිකිරීම

දැනට හඳුනාගෙන ඇති ලුම අනුරින් වඩාන් එගදායක තුමය වන්නේ විදුලි වැට ඉදිකිරීමයි. කි. මිටර 2650ක ප්‍රමාණයක් දැනට ඉදි කර ඇත. මෙයින් බොහෝමයක් වනාන්තර වට වන ආකාරයෙන් ඉදිකර ඇත. සුළු ප්‍රමාණයක් ගම්මාන වලට මායිම්ව ඉදිකර ඇත. කෙසේ වෙනත් විදුලි වැටක

ඩිලඟයිතාවය රඳාපවත්තින්නේ එහි පුදාන කරුණු 3ක් මතයි. එනම්, ස්ථානය, තාක්ෂණික නිවැරදි බව හා නිරන්තර නඩත්තුව(පීරිස්, සුරිය බණ්ඩාර. 2010). නොහෝටිට විදුලි වැටක් රක්ෂිත කළාපයක පරිපාලය මායිමක් ලෙස වරදවා වටහා ගන්නා අවස්ථා ඇත.

## 2. අලි පලවා හැරීම

අලි පලවා හැරීම ආකර 2කි. එනම් තාවකාලික හා ස්ථීර. ස්ථීර අලි පලවා හැරීමන්දී ස්ථීර වගයෙන් සිදුවන සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය භූමිය නිදහස් කරගැනීමට ප්‍රදේශයේ ඇති අලි ස්ථීරවම වෙනත් රක්ෂිත කළාපයකට පලවා හැරීම සිදු කෙරේ. ඔවුන් තැවත පැමිණීම වැළැක්වීම සඳහා ද කටයුතු කළ යුතු වේ. තාවකාලික අලි පලවා හැරීමකදී වග බිම් වලට හෝ ගම්මාන වලට කාලයකට පැමිණෙන වන අලි යලි පලවා හැරීම සිදු කරයි.

## 3. අලි වෙබි නිකුත් කිරීම

ගම්මාන වලට තාවකාලිකට පැමිණෙන අලින් පලවා හැරීම සඳහා අලි වෙබි භාවිතා කෙරේ. ගම්මාන වල දේපල හා වග බිම් ආරක්ෂා කරගැනීමට මෙය භාවිත කරයි. එහෙත් වන අලින් මේ සඳහා අනුගත විමේ ප්‍රවිණනාවයක් දක්නට ඇති බැවින් මෙහි ඩිලඟයිතාවය ගැවැල කාරී වේ. කෙසේ වෙනත් රු. මිලියන 60ක පමණ මුදලක් වාර්ෂිකව අලි වෙබි සඳහා වැය වේ.

## 4. වන්දි මුදල්

වන්දී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහින් සාපුවම ත්‍රියාන්තක වන වන්දි පුදානය කිරීම මහින් දේපල හානි හා ජීවිත හානි ආවරණය කෙරේ. වාර්ෂිකව රු. මිලියන 40 ක් පමණ මේ සඳහා වැය වේ.

## 5. වාසස්ථාන වැඩිදියුණු කිරීම

වන්දී අලින්ගේ ආහාර සහ ජල අවශ්‍යතා සැපයීම සඳහා රක්ෂික කළාප තුළ සුයෝෂණ වැඩිසටහන් ත්‍රියාන්තක වේ. ආනුමතික ගාක ඉවත් කරමින් ආහාරමය ගාක වර්ධනයට ඉඩ හැරීම වර්තමානයේ දී ගන්නා ත්‍රියාමාර්ගයයි. රේට අමතරව ජල පහසුකම වැඩිදියුණු කිරීම සඳහා පවතින ජලාශ සංරක්ෂණය හා කුඩා දිය වලවල් ඉදිකිරීම සිදු කරයි. වාර්ෂිකව රු. මිලියන 150 -200 ලුමානයක් මේ සඳහා වැය කරයි.

## 6. ගණ මිතුරු වැඩිසටහන (2009 – 2012)

2009 සිට 2012 දක්වා ත්‍රියාන්තක වැඩිසටහන මහින් විදුලි වැට කි. මිටර 600 ක් ඉදි කළ අතර වන්දී පාලන ඒකක 14ක් ස්ථාපිත කරන ලදී. මෙම ව්‍යාපෘතියේ මූල්‍ය ඇඟ්‍යාමෙන්තුව රු. මිලියන 300කි. විවිධ රාජ්‍ය ආයතන සඳහා රාජ්‍ය නොවන සංඛ්‍යාතා මෙම වැඩි පිළිවෙළ සඳහා ආයක කර ගැනීමට නියමිතව නිවුනාද නිරන්තර අධික්ෂණයක් හා පස් විපරමක් නොනිවීම සේනුනේ එහි අවසන් අරමුණු ලහා කර ගැනීමට නොහැකි වේ ඇත.

වගව 2 – 2010 සිට 2014 දක්ව වැය කරන ලද මුළු මුදල

අංක ය	ත්‍රියාව	වියදම රු. මිලියන					
		2010	2011	2012	2013	2014	Total
1	විදුලි වැට ඉදිකිරීම	-	135	190	186	195	706
2	ඡීව වැට	0.414	0.396	0.83	0.208	0.186	2.034
3	වන්දී අලි ජලාශ ඉවත් කිරීම	5.4	0.56	6.2	0.25	2.8	15.21
4	අලි පලවා හැරීම	-	-	-	1.8	1.5	3.3
5	අලි රැඳුම් මධ්‍යස්ථාන	-	-	80.4	133.9	24.2	238.5
6	අලි වෙබි	39.7	41.1	43.5	48.4	58.3	231
7	සිලිල් ආරක්ෂණ නිලධාරීන් මහින් සිදුකරන විදුලි වැට නැඩත්තුව	-	-	-	0.42	2.01	2.43
8	වාසස්ථාන සුපේෂ්ඨණය	-	-	7.5	30.1	66.4	104
9	වන්දි ගෙවීම	38.7	25.2	30.3	31.1	66.4	191.7
	එකතුව	84.21	202.25	358.7	432.1	416.7	1494.

මුලාශ්‍ය - වන්දී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

මිට අමතරව 2014 වසරේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රථිපාදන මත සිම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකටම රු. මිලියන 10 බැහින් මෙම ගැවුම අවම කිරීම සඳහා ලබා දී ඇත.

ජ්‍යෙෂ්ඨ වර්ධනයත් සමග සිදුකරණ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කරන භූමියලබා ගැනීම සඳහා රක්ෂිත කළාප එළි පෙහෙළි කිරීම හා අල්ලා ගැනීම නිරන්තරයෙන් සිදුවේමින් පවතී. බොහෝවේ නිසි ඇගයීමකට ලක් තොකර වනාන්තර වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා අවස්ථා වර්ධනය වෙමින් පවතියි. මෙම තන්වය පාලනය හා කළමනාකරණය උදෙසා ප්‍රමාණවත් නිලධාරීන් වනාඩීම් සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ තොමැති වීම ප්‍රධාන ගැවෙළවක් ලෙස හදුනාගෙන ඇත. රජය දෙපාර්තමේන්තු නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීම අවශ්‍ය වන බව පිළිගෙන ඇත්ත් එයින් අනුමත කර ඇත්තේ පියවර 1 පමණි.

#### ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්ක

ව්‍යාපෘතිය මගින් වනාඩාලින්ගේ දිරිස කාලීන සංරක්ෂණය තහවුරු කරන අතරම වනාඩාලි සංරක්ෂණ කළාප වල අවශ්‍ය ව්‍යාපෘතිය සංස්කෘතියේ සංස්කෘති ගැටුම් අවම කිරීම සඳහා සැලසුම් සකස් කර ඇත. එසේම ජාතික වනාඩාලි සංරක්ෂණ ප්‍රතිපත්තියේ සඳහන් පහත අරමුණු ලාභ කර ගැනීමද මෙම ව්‍යාපෘතියේ අරමුණුයි.

- සාධා වන අලිසහනයක් සංරක්ෂණය කිරීම
- වනාඩාලි මිනිස් ගැටුම් පාලනය

වර්තමාන සහ අතින අන්දකීම් ඉලක්කීමේදී වනාඩාලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බහු විධ තුම උපායන් අනුගමනය කළ යුතු බව පැහැදිලි වේ. යෝජිත දස අවුරුදු සැලසුම් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ අන්දකීම්, පළපුරුද්ධ සහ ව්‍යාපෘතිය පර්යේෂණ පදනම් කරගෙන ගොඩනගා ඇත.

#### ව්‍යාපෘති මගින් අවධානය යොමු කර ඇති ප්‍රධාන ගැටුව

- සැලසුමක් තොමැතිව සිදුවන මිනිස් පදිංචිම් හා වනාපිවිසුම් සිනාවීම වනාඩාලි මිනිස් ගැටුමේ ප්‍රධාන කාරකයක් ලෙස හදුනාගෙන ඇති අතර සැලසුමක් තොමැතිව සිදුවන කැඹා එළි කිරීම හා මිනිසුන් පදිංචි වීම එම තන්වය තීවර කරයි. වනාපිවිසුම් වල හා වනාන්තර වලට යාබදව පිහිටි ප්‍රදේශ මිනිස් ගහණයට නැතු වීමෙන් හා වනාන්තර වල ස්වරුපය වෙනස් කිරීමෙන් ගැටුම වර්ධනය වේ. එසේම දුර්වල අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් වන අනුත්තට ප්‍රිය ආහාර ලබා ගැනීම සඳහා මිනිස් ව්‍යාපෘතිය වලට පැමිණීම ප්‍රවර්ධනය කරන තන්වයක්ද ඇතිවිය හැක.

වන අලින්ගේ නිවාස පරාස කැස්බනය වීම, භූමි පරිභාෂන සැලසුම් යුතිය ප්‍රදේශ වල තීයාත්මක තොවීම, සංවර්ධන ක්‍රියා විලදී හදුනාගන්නා ලද අලි සංරක්ෂණ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක තොවීම වනාඩාලි ව්‍යාපෘතිය විවාහාන ප්‍රමාණාත්මක හා ප්‍රමාණාත්මක භායනය, යුතිය ජනතාවගේ සහය මදකම ප්‍රධාන හේතුන් ලෙස හදුනාගත හැක.

- මිනිස් ජීවිත භානිය සහ වනාඩාලි මියගැමු

වනාඩාලි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව පසුගිය වසර 5 ඇතුළත මිනිස් ජීවිත 373ක් සහ වනාඩාලි 1178ක් අතිම් වී ඇත. මිනිස් ජීවිත නැතිවීම සමාජ සහ ආර්ථික වශයෙන් දිගු කාලීන අභිජනකර බලපෑම් ඇති කරන තන්වයකි. බොහෝ පවුල් වල ආරක්ෂක තන්වයද මේ නිසා බිඳ වැට්ටේ. යුතිය සමාජයේ ජීවන තන්වය කෙරෙහි දැඩි අවධානමක් මේ නිසා ඇති වේ. මේ මත වනාඩාලි මිනිස් ගැටුම වර්තමානය වන විට සමාජ, ආර්ථික හා දේශපාලනික ගැටුණ් බවට වර්ධනය වී ඇත. බලපෑමට ලක්වන යුතිය ජනතාව ප්‍රාග්ධනීය මට්ටමින් අරගල කරමින් ප්‍රාදේශීය පරිපාලනයට ද බලපෑම් ඇති කරමින් පවතියි.

වගුව 3 :- 2008 පිට 2012 දක්වා සිදුවූ වනාඩාලි හා මිනිස් මරන

වසර	අභිජිත් වූ ජීවිත සංඛ්‍යාව	
	මිනිසුන්	වනාඩාලි
2008	75	224
2009	68	228
2010	97	227
2011	58	255

වසර	අනිම් වූ ජීවිත සංඛ්‍යාව	
	මිනිසුන්	වනඅලි
2012	79	244
එකතුව	373	1178

මූලාගුරු - වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

3. වනඅලින්ගේ හැසිරීම පිළිබඳ සාමාන්‍ය ජනතාවගේ ප්‍රමානවත් දැනුමක් නොමැතිකම වනාන්තර ආශ්‍රිතව පිහිටි පාරමපරික ගිම්මාන වල ජනතාව වනජීවි හා සහයෝගයෙන් ගැවුමක් නොමැතිව ජීවත් වන ආකාරය අවබෝධ කරගෙන ඇතත් අප්‍රුතින් තිර්මාණය කරන ලද ජනතාව වල පදිංචිව ඇති පුදුගලයින් වනජීවි සම්බන්ධ පවත්නා දැනුම ඉතා අල්ප වේ. එසේම වනජීවි පහර දීමෙන් සිදුවූ මරණ බොහෝ මයක් මිනිසුන්ගේ නොසැලුකිලිමත් කම නිසා සිදුවූවක් බව තහවුරු වේ ඇත.
4. අලි සංරක්ෂණ පුදේශ ආශ්‍රිත ගැටපු ඇතැම් රක්ෂිත ආරක්ෂක තත්ත්වයෙන් එතරම් පුබල නොවේ. විශේෂයෙන් අහයුම් හා වන සංරක්ෂණ කළාප තුළ මිනිසුන් පදිංචි වීම හා ජනතාව නිහිටීම පුබලව සිදුවේ. වන පිවිසුම් ද මේ ආකාරයෙන්ම තර්ජනයට ලක් වී ඇත. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා පහත වගුවේ සඳහන් රක්ෂිත කළාප වල සංරක්ෂණ තත්ත්වය ජාතික උද්‍යාන ලෙස උසස් කිරීම හා පරිජාලනය ගන්තිමත් කිරීම අවශ්‍ය වේ.

#### වගුව 4- ජාතික රක්ෂිත(ජාතික උද්‍යාන) බවට උසස් කළ යුතු රක්ෂිත

No	රක්ෂිතයේ නම	වර්තමාන තත්ත්වය	විශාලක්වය හෙක්වයාර
01	ත්‍රිකෝණ මධු	ස්වභාව රක්ෂිත	25019
02	මධු පාර	අහය තුමිය	2667
03	ත්‍රිකෝණව	අහය තුමිය	2193
04	කහල්ල පල්ලේකුලේ	අහය තුමිය	21690
05	පදවිය	අහය තුමිය	6475
06	කුඩාමිනිගල	අහය තුමිය	6534
07	වුන්ඩිකුලම්	අහය තුමිය	11149
08	විල්පත්තු උතුර	අහය තුමිය	632
09	කොක්කිලාපි	අහය තුමිය	1995
10	ගල්ංමය ර්ජානා	අහය තුමිය	12432
11	ගල්ංමය ගිණිකොළු	අහය තුමිය	15281
12	යෝදු වැව	අහය තුමිය	4330
13	විවිනුලම්	අහය තුමිය	4856
14	පදවිය වැව	අහය තුමිය	6475
15	නාවික හමුදා වැඩිනිල	අහය තුමිය	18130
16	මහකණදරා වැව	අහය තුමිය	519
17	සේරුවිල අල්ලෙයි	අහය තුමිය	15540
18	බ්‍ර්‍යාංගල	අහය තුමිය	18413
19	ඇළහුර ගිරිකලේ	ස්වභාව රක්ෂිත	14035
20	කුඩාමිනිගල පානම	අහය තුමිය	6533
21	වුන්දල විල්මැන්නා	අහය තුමිය	3339
22	වාන්කාලය	අහය තුමිය	4833
23	කතරගම උතුර	අහය තුමිය	1004
24	කතරගම දකුණු	අහය තුමිය	838
25	සාගම	අහය තුමිය	616

5. උතුරු කළාපයේ සංවර්ධනය හා එමහින් සිදුවීය හැකි වාසස්ථාන භායනය

ශ්‍රී ලංකාවේ උතුරු පුදේශය වනජීවි මිනිසු ගැවුම් අවමව පවත්තියි. එහෙන් වර්තමානයේ සිදුවන සංවර්ධන ක්‍රියාකාරකම හා ජනතාව නිහිටීම වනජීවින්ගේ සාමාන්‍ය සංවරණ රටාවට බලපෑම ඇති

විමේ දැඩි අවධානමක් ඇත. එබැවින් සැලසුම් යාචන්කාලීන කිරීම හා නිරන්තර අයිත්ෂණය අතාචාලය කරුණන් වේ.

6. වනජලි වනාන්තර තුළ රදවා ගැනීමේ හැකියාව හා පාරිසරික වටිනාකම වනජලි වනජීවී සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානතම සාක්ෂියකි. වනජලි තැරෙහිම සඳහා සංචාරකයින් විශාල ප්‍රමාණයක් ජාතික උදාහාන වෙත පැමිණේ. එමගින් ජාතික උදාහාන හා ආස්ථිත ජනතාවගේ ආර්ථිකය වර්ධනය කරගැනීම සඳහා ඉමහත් පිටුවකලක් ලැබේ. එහෙන් මෙම අවස්ථාව උදා වන්නේ වන අලින් ජාතික උදාහානය තුළ සිටියෙන් පමණි. වනාන්තරයින් පිටත සිටින වනජලියා කිසිදු ආර්ථික වටිනාකමක් ඇති සත්වයෙකු ලෙස සමාජය පිළි නොගනී. බොහෝ විට ඔහු පරෝෂිතයෙකු ලෙස සලකමින් ග්‍රාමීය ජනතාවගේ වෛරයට ලක් වේ. එබැවින් වන අලියා ආර්ථික වටිනාකමක් ඇති සත්‍ය ලෙස සමාජය පිළිගැනීමට නම් සැමවිටම සංචාරක ව්‍යාපාරය සිදු කරන වනාන්තරයක් තුළ රදවා ගත යුතුයි.
7. පාර්ම්පරික සංචරණ මාර්ගයන් අවහිරීම
- මිනිසුන් ගේ ක්‍රියාකාරකම් හා අනුම් ප්‍රදේශ වල ඉදිකර ඇති විදුලී වැට මහින් ද වනජලින් ගේ සාමාන්‍ය සංචරණ මාර්ග ඇහිරී ඇත. එමගින් ගැටුම් තව දුරටත් වර්ධනය කළ අවස්ථා වාර්ථා වේ. එක් රක්ෂිත කළාපයක සිට තවත් රක්ෂිත කළාපයකටත්, එකම රක්ෂිත කළාපයේ එක් එක් ස්ථාන වළටත් නිදහස් සංචරණය සඳහා අවස්ථාව උදා කිරීම ඉතා වැදගත් වේ.
8. ආක්‍රමණික ගාක මගින් සිදුවන ව්‍යාසස්ථාන හායනය
- ආක්‍රමණික ගාක ඉතා සිගුයෙන් පැනිරෝමින් දිර්ස කාලයක් පැවතීම නිසා වනජලින්ට. අවශ්‍ය කරන ආහාර ජ්‍රේමාණය අඩු වේ.
9. පාර්ශවකරුවන් අතර සම්බන්ධතාවය අඩුවීම
- සංරක්ෂණයට හා සංචරණයට අදාළ ආයතන ඒකාබද්ධව ගැටුම් කළමණාකරණ සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. සංචරිත ආයතන මගින් සිදුකරන දායකත්වය ප්‍රමාණවත් නොවීම ප්‍රධාන ගැටුවකි. සංචරණයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන මෙම ගැටුව විසඳුම් පාර්ශවකරුවන් ලෙස ප්‍රාදේශීය මට්ටමෙන් ආයතන සියලුළු ඒකාබද්ධව නිරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

#### ගැටුම් පාලනය සඳහා යොදාගත් ක්‍රමවේදයන් හේ අනිකර ප්‍රතිඵල

1. වනජලි පළවාහැරීම්
- ස්ථීර වනජලි පළවා හැරීම මහින් විශාල ප්‍රදේශයක ව්‍යාප්තව සිටි වනජලි ගහණයන් 2ක් එක් සීමිත ප්‍රදේශකට කොටු වේ. එමගින් ඇති වන ආහාර ජලය හා අනෙකුත් ව්‍යාප්තාන අවශ්‍යතාවන් සැපිරීම ඉතා දුෂ්කර කාර්යයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වනජලි පේෂ්ණය විමෙන් දුරටත් වීමත් නැවතක් තම මූල් නිෂ්පිත වෙත පැමිණීමට උත්සහ කිරීමත් නිරන්තරයෙන් වාර්ථා වේ. මේ දක්වා සිදු කරන ලද කිසිදු ස්ථීර අලි පළවා හැරීමක් සාර්ථක වී නොමැත. එහෙන් තාවකාලීකව සිදු කළ යුතු අලි පළවා හැරීම සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත.
2. වනජලි අල්ලා ඉවත් කිරීම
- වනජලි මිනිස් ගැටුමට සපුරුවම සහ නිරන්තරයෙන් සම්බන්ධ වන වන අලි එම ප්‍රදේශයෙන් අල්ලා වෙනත් රක්ෂිත කළාපයකට මූල් හැරීම සිදුකළ එක් කාර්යයකි. එහෙන් සිදුකරන ලද අධ්‍යාපනයන් මහින් පැහැදිලි වන ප්‍රධානතම කරුණක් වනතේ එක් ප්‍රදේශක සිට තවත් ප්‍රදේශයකට ගෙන යන අලියා දැඩි ලෙස කළබලකාටිව හැසිරෙන බවයි. බොහෝවිට එම ප්‍රදේශයේ අලි මිනිස් ගැටුමට සපුරුවම සම්බන්ධ වන අතර අවසානකයේදී බොහෝ සතුන් එවින්ක්ෂයට පත් වේ.
3. අලි වෙබි භාවිතය
- අලිවෙබි වල අධික ගැබිය වනජලින්ගේ ග්‍රුවනා ආබාධඇති කරන බවට විශ්වාසයක් පවතී. ඒ පිළිබඳ පර්යේෂණය සිදුකෙරෙමින් පවතීය. ග්‍රුවනා ආබාධ ඇත්තුව වනජලි අලි වෙබි වලට ප්‍රතිච්චිතයක් නොදක්වයි.
4. විදුලී වැට භාවිතය හා නාඩිත්තුව
- විදුලී වැට නඩුව සඳහා ක්‍රමවේද කිහිපයක් අනුගමනය කර ඇත. මූලින්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නඩුව සිදුකරන ලදී. එහෙන් එය අසාර්ථක වීම හේතුවෙන් ග්‍රාමීය

ජනතාව සමඟ එකගතාවයකට පූමිණ නඩත්තුව සඳහා සහය වන එකඟත්වය මත විදුලි වැට ඉදිකරන ලදී. එහෙන් පළමු මාස දෙක තුන තුළ ගොඳින් නඩත්තුව සිදු වුවද ඉන් පසු කුම ක්‍රමයෙන් ග්‍රැමිය ජනතාව වගකීමෙන් ඉවත් වන බවට බොගෝ ස්ථාන වල අත්දැකීම් ඇත. අවසානයේ වන ඒවිස් සංරක්ෂණ දෙපාර්තමේනුතුවට විකල්ප වැඩිපිළිවෙළවල් සඳහා යාමට සිදු විය.

#### 5. ජීව වැට ඉදිකිරීම

ජීව වැට වනඅලි සංවරණ බාධකයක් ලෙස ස්ථාන කීපයක අත්හදා බලා ඇත. තල්, හණ, බේගන්විලා සහ දෙහි වැනි ගාක මේ සඳහා යෝජනා වී ඇති නමුත් එක් එක් ගාක විශේෂ ඒවාට ආවේණික වූ සිමාවන් ඇත.

#### තල් වැට

මූලික අත්හදා බැලීමක් උඩවලව ජාතික උදාහනය ආශ්‍රිතව සිදු කර ඇත. මෙහිදී තල් ඇට අඩි 5ක පරතරයකින් සිටුවා ඇත. අඩි 6ක පරතරයකින් යුත් ජේලි 4ක් ප්‍රමාණවන් බවට අනුමාන කරයි. බිජ සිටුවා මාස 6කට පසු පැල වීමේ ප්‍රවානතාවය 30%ක් ලෙස ගණන් බලා ඇත. ඒ අනුව විශාල බිජ ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වේ. සාමාන්‍යයන් කි. මිටර් 1ක් සඳහා බිජ 2400ක් අවශ්‍ය වන අතර වසර 8ක කාලයක් නඩත්තුව සඳහා රු. මිලියන 1.3ක් වැය වන බව ගණන් බලා ඇත.

#### හණ වැට

හණ ගාකය වැවී ඇති ප්‍රදේශ හරහා වන අලි සංවරණය තොකරන බවට විශේෂයක් පවතී. අපදා කළමණාකරණ මධ්‍යස්ථානය මහින් පුත්කලම දිස්ත්‍රික්කයේ කි. මිටර් 23ක හණ ගාකය ඉඹුවා ජීව වැටක් ඉදිකර ඇත. මින් පැල 500ක් ප්‍රමාණ මියන් සහ ඉතුළුවන් විසින් විනාශ කර ඇත. එය නැවත වග කිරීම සඳහාත් ජීව වැට නඩත්තු කිරීම සඳහාත් සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබා ගැනීමට නියමිතය. ඇතම රාජ්‍ය තොවන සංවිධානය මේ සඳහා අරමුදල් සපයයි. හණ වැට වන අලි සංවරණයට එළඳාසී බාධකයක් ලෙස හැඳුනාගෙන ඇත.

#### වියාපාතියට අනුව යෝජීක ත්‍රියාකාරකම්

වර්තමාන ලේකයට ගැලුපෙන පරිදි වනඅලින් ගේ පාරිසරික හා ආර්ථික වට්නාකම් නව කෝණයකින් විශුහ කිරීම සෞනික යටතල පහසුකම් සංවර්ධනය මානව සම්පත් යාවත් කාලීන කිරීම, ප්‍රධාන ගැටළු, සියලු පාරුව කරුවන් හා එක්ව වඩාත් ගැලුපෙන ලෙස ත්‍රියාක්මක කිරීමේ වැඩිපිළිවෙළක් යුතුකීම කළමණාකරණ උපාය මාර්ග සඳහා අවශ්‍ය කරණ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය ග්‍රාමීය ජනතාවගේ ආර්ථික වර්ධනය සඳහා මාධ්‍යක් ලෙස යොදා ගැනීම මෙම වියාපාතිය මහින් සාකච්ඡා කර ඇති ප්‍රධාන ත්‍රේමාවන් අතර වේ.

#### 1. ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පාතික මට්ටම්න් සම්බන්ධිකරණ කම්මුව ස්ථාපිත කිරීම

ප්‍රාදේශීය කම්මුව ප්‍රාදේශීය ලේකම් ගේ සභාපතින්වයෙන් යුතුව ස්ථාපිත කළ යුතුවේ. අනෙකුන් සාමාජිකයන් ලෙස ප්‍රාදේශීය සභා සභාපති, දිසා වන නිලධාරී, උදාහන හාරකරු හේ වනඩීවී අඩවි ආරක්ෂක, පාරිසරික රාජ්‍ය තොවන ආයතන, පොලීස් ස්ථානාධිපති, පරිසර නිලධාරී, මහවැලි අධිකාරීය, කෘෂිකර්ම යෝජා දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය, ඉඩම නිලධාරී සහ ගොවී සංගම වල නියෝජීතයන්ගෙන් සමන්විත වේ. මෙම කම්මුව සම්බන්ධිකරණය ප්‍රදේශය බාර වනඩීවී සහකාර අධ්‍යක්ෂ හේ ඔවුන් නමුකරන නිලධාරීයෙක කටයුතු කරනු ඇත.

දිස්ත්‍රික් කම්මුව දිසාපතිගේ ප්‍රධානන්වයෙන් ස්ථාපිත වන අතර සියලුම පාරුවික ආයතන වල ප්‍රධානීන් එම කම්මුවේ සාමාජිකන්වය දරයි.ප්‍රාදේශීය කම්මුව මහින් විසඳීමට අපහසු යම් ගැටළුවක් වේ නම් එය දිස් ත්‍රික් කම්මුවට ඉදිරිපත් කර විසඳා ගන තැක.දිස්ත්‍රික් කම්මුව වනඩීවී සහකාර අධ්‍යක්ෂ විසින් සම්බන්ධිකරණය කරනු ඇත.

ජාතික කම්මුව අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල නියෝජීතයන්ගෙන් සමන්විත වේ. මේ සඳහා සම්බන්ධ අමාත්‍යාංශ ලෙස තිරයාර සංවර්ධන හා වනඩීවී අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය. අදාළ දෙපාර්තමේන්තු ලෙස වනඩීවී සංරක්ෂණ, වන සංරක්ෂණ, වාරාමාර්ග, කෘෂිකර්ම, දුම්රිය සහ

රන  
මිය  
ශ්‍රීවි

විලා  
ක බු

අඩි  
මාන  
ත. ඒ  
, බිජ  
, බව

වත්නී.  
හණ  
විසින්  
සිවිල්  
ද මේ  
ගෙන

විශ්‍රා  
ව පාය  
සදහා

නැකුත්  
අඩවි  
හවුලි  
ගොවී  
වනාශීවී

බංතින්  
නම් එය  
, විසින්

ශ සදහා  
රක්ෂක  
අදාළ  
ශය සහ

අනෙකුත් ආයතන ලෙස සිවිල් ආරක්ෂක බලකාය, මාර්ග සංචාරයෙන අධිකාරිය, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා අදාළ අනෙකුත් ආයතන. ජාතික කමිටුව වනඩීවී අධ්‍යක්ෂ ජනරාක්ෂ වරයා විසින් සම්බන්ධිකරණය කරනු ඇත

මෙම කමිටුව වල කාර්යයන් අතර ප්‍රධාන වන්තේ වන පිවිසුම් හා සංචේදී ප්‍රදේශ වල පදිංචිව ඇති ප්‍රදේශලයින් සඳහා විලක්ප ඉඩිම් හා යෝජනා හඳුනාගැනීම, විදුලි වැට ඉදිකළ යුතු මාර්ග හඳුනාගැනීම හා පවතින ගැටුව නිරාකරණය කිරීම, විදුලි වැට තබන්තුව සඳහා අවශ්‍ය සහය සහ පසු විපරම වේ.

2. වනඩීවී සංචාරක්ෂණ කළාප හා විශේෂීත සංචාරක්ෂණ කළාප ස්ථාපිත කිරීම

වර්තමානයේ පවතින වනාන්තර විවිධ ආයතන මහින් පාලනය වූවද එවා එකිනෙකට සම්බන්ධ වූ සාපේක්ෂව විශාල වූ භුමි ප්‍රදේශයක විසිරි ඇත. වනඩීවී මෙම වනාන්තර කළාප වල සංචාරණය කරයි. කළමණාකරණ ඒකකයන් ලෙස පරිපාලන පහසුව සඳහා වනඩීවී සංචාරක්ෂණ කළාප 4 ක් හඳුනාගෙන ඇත. රේට අමතරව වනඩීවී සහ මිනිසුන් ගැවසෙන ප්‍රදේශ පැහැදිලිව වෙන් කළ නොහැකි ස්ථාන 3 ක් විශේෂ සංචාරක්ෂණ කළාප ලෙස හඳුනාගෙන ඇත.

3. වනඩීවී සංචාරණයන් පහසුකරවන වනපිවිසුම් ස්ථාපිත කිරීම

වනඩීවී සංචාරක්ෂණ කළාප හා විශේෂීත සංචාරක්ෂණ කළාප අතර හා වන පිවිසුම් ස්ථාපිත කිරීම මහින් වන අලින්ට අවශ්‍ය කරන වපසරිය තරමක් දුරට වැඩිකළ හැක. වන පිවිසුම් මිනිස් ක්‍රියාකාරකම් වලින් නොරව පවත්වා ගැනීමෙන් වනඩීවීන්ට තීරුහසේ සංචාරණය කිරීමට ඉඩ යැළැළ. සුක්‍රී වනපිවිසුම් 16 ක් පහත පරිදි හඳුනාගෙන ඇත.

1. කොහොලාංකල - ශ්‍රීන්දල උද්‍යානය හා මන්ත්‍රල
2. උනානුවැට - මත්තල සිට ප්‍රෘතුෂම්වෙහෙර,
3. වැටුනිරකන්ද - ප්‍රෘතුෂම්වෙහෙර සිට උඩවලව,
4. දහසියාගල - උඩවලව උද්‍යානය සිට බේගහපටිය වන රක්ෂිතය
5. පුවක් පැදේල් - ගල් ඔය සිට මාදුරු ඔය
6. උල්හිටිය - මාදුරු ඔය සිට ව්‍යුගමුව,
7. පුංගමාල ඔය - මාදුරු ඔය සිට ජලගැලුම් නිමනය,
8. මහ වැට - මාදුරු ඔය සිට ජලගැලුම් නිමනය
9. රත්නැල්ල - වික්වෝරියා රත්නේදේශීලු රත්නැල්කී සිට නකල්ස්,
10. දිගම්පතාන - සිගිරිය සිට රිටිගල සහ කහල්ල පල්ලේකැල් —
11. පහේ කාණුව - කළා වැට සිට නාවිවදුව,
12. නාවිවදුව සිට මහ කණදරාව,
13. නාවිවදුව සිට විල්පත්තුව ✓
14. සුරුයපුර - සේමාවකි පාතික උද්‍යානය සිට වුන්නකාඩු වන රක්ෂිතය .
15. මුඩ පාර - විල්පත්තු සිට මුඩපාර අහය භුමිය,
16. පුළුයන්තුලම - විවිනිකුලම සිට පදවිය .

වන පිවිසුම් තුළ පදිංචි සහ ඉඩම් හාවතිය පිළිබඳ සම්ක්ෂණයක් සිදුකර ඔවුන්ට විකල්ප ඉඩම් සහ වන්දී ප්‍රධානය මහින් ප්‍රදේශ වලින් ඔවුන් ඉවත් කළ යුතු වේ.

4. හඳුනාගත් රක්ෂිතයන් ගේ සංචාරක්ෂණ තත්ත්වය උසස් කිරීම

හඳුනාගත් රක්ෂිත කළාප වල සංචාරක්ෂණ තත්ත්වය උසස් කිරීම සඳහා අවශ්‍ය කරන අමාත්‍ය මණ්ඩල වල පත්‍රිකා සකස් කර ඉදිරිපත් කළ යුතු වේ. වග අංක 4 හි දක්වා ඇති පරිදි රක්ෂිත තුළ 25ක් මේ සඳහා යෝජනා කෙරේ.

5. රක්ෂිතය වල පරිපාලන හා නීතිසය තත්ත්වයන් ගක්නිමන් කිරීම

වනඩීවී සංචාරක්ෂණ කළාප ලෙස හඳුනාගෙන ඇති භුමි ප්‍රදේශ වල පවතින වනාන්තර වල නීතිමය සහ පරිපාලන තත්ත්වය ගක්නිමන් කළ යුතු වේ. ඇතැම් රක්ෂිත නීතිමය වගයෙන් ගක්නිමන් වූවද පරිපාලනමය වගයෙන් ඉතා දුරටුව තත්ත්වයක පවතී. ඒ අතරම සංවාරක ව්‍යාපාරයද හැකි යුම් රක්ෂිතයක් ආශ්‍රිතව ප්‍රවර්ධනය කිරීමෙන් වන අලි ආර්ථික සම්පතක් ලෙස ග්‍රාමීය සමාජය තුළ ස්ථාපික කළ හැක.

6. වනඩීවී සංචාරක්ෂණ කළාපවල වාසස්ථාන වැඩිහිටුව කිරීම

- සාමාන්‍යයන් ශ්‍රී ලංකාවේ වන අලි සෞඛ්‍ය සම්පන්න වේ. පහුතරයක් සඳහා අවශ්‍ය ආහාර වනාන්තර තුළ ප්‍රමාණවත් තරම් ඇත. එහෙන් අයහපත් කාලගුණික තන්වයන් යටතේ ඇතුම් වනාන්තර තුළ ආහාර අඩු විමෝ ප්‍රවණතාවයක් ඇත. එවන් ප්‍රදේශ වල ආහාරමය ගාක හා තෙනු වර්ධනය පහසු වන පරිදි සුපේෂණ කටයුතු අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ වනජලි විසින් අනි වනාන්තර සැමකම පාහේ වර්ෂය පුරා ජලය පවතින විශාල ජලාග හේ ගංග පිළිටයි. ඒ අනුව වර්ථමානය වන විට ජලය වන අලින් ගේ සීමාකාරී වාසස්ථාන සංස්කෘතියක් ලෙස සැලුකිය නොහැක. එහෙන් සතුනට ජලය ලබා ගැනීමට පහසු වන පරිදි එකාකාරී ලෙස විසිරුණු ජල ප්‍රහවයන් රක්ෂිත කළාප තුළ ස්ථාපිත කිරීම වඩාත් යෝගා වේ. එමහින් ජලය සඳහා වනජලි රක්ෂිත මායිම වලට පැමිණීම වළක්වා ගත හැක.
7. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල භූම් පරිභේෂන සැලසුම් සැකසීම හා ඒ අනුව කටයුතු කිරීම භූමිය හා එහි වපසරය, භූමිය ප්‍රයෝගනයට ගන්නා ආකාරය ඉතා වැදගත් සාධකයකි. වන අලි ගැටුසෙන ප්‍රදේශ ආස්‍රිත භූම් පරිභේෂනයන් වෙනස් කරන්නේ නම් එය ඉතා සැලසුම් සහගත අපුරුන් සිදුකළ යුතු වේ. එබැවින් ගැටුව පවතින සැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආස්‍රිතවම භූම් පරිභේෂන සැලසුම් සහස් කර තියාත්මක කිරීම අවශ්‍ය වේ.
  8. වනජලි සංරක්ෂණය හා අලි මිනිස් ගැටුමට අදාළව විද්‍යාත්මක තොරතුරු රස්කිරීම ශ්‍රී ලංකාවේ පවතින වනාන්තර වලට ගැලුපෙන සාධා වනජලි ගහණය පිළිබඳ අදහසක් මෙතෙක් නොමැත. එහෙන් අනාගතයේ යම් දිනක වැඩිවන ගහණය දරා ගැනීමට නොහැකි තන්වයන් උදා වුවහොත් ඒ සඳහා විකල්ප තියාමාර්ග හඳුනාගැනීම අවශ්‍ය වේ. රේට අමතරව වඩාත් එලඳායී පාලන කුමවේදයන් ද අත්හා බැලුය යුතු වේ.
  9. සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා එලඳායී තියාමාර්ග ගැනීම අලුතින් ඉදිකරන ලද ජනාචාර වල හාහිරින් පැමිණ පදිංචිව ඇති ජනතාව වනජලි හා ඔවුන්ගේ හැසිරීම පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැත. වනජලියෙකු යුතු පමණක් විවිධ ක්‍රම උපයෝගී කර ගනීමින් ඔවුන් පළවා භැරිමටත්, කළහා කාරී ලෙස හැසිරීමටත් මෙම ජනතාව යුතු වී ඇත. මෙම තන්වය වෙනස් කිරීම සඳහා එලඳායී ලෙස දැනුවත් කිරීමේ වැඩිසටහන් විවිධ මාධ්‍යන් ඔස්සේ කළ යුතු වේ.
  10. මිනිස් වාසස්ථාන වලට වනජලි පැමිණීම වැළැක්වීම සඳහා සුදුසු හාධක ඉදිකිරීම හා සම්පූර්ණ කිරීම දැනට පවතින තොරතුරු අනුව වනජලි සංවර්ණය පාලනය සඳහා වඩාත් යෝගා කුමවේදය ලෙස සැලුකෙන්නේ විදුලි වැට ඉදිකිරීමයි. විදුලි වැටක් එහි බලපෑම උපරිම වන පරිදි පැවැත්වීමට හා නඩත්තුව සඳහා ගම්මාන මායිමේ හේ වනාන්තර මායිමේ ඉදිවිය යුතුයි. දැනට කි. මිටර් 2650 ක විදුලි වැට ඉදිවි ඇති අතර ඉන් සමහරක් අලුත්වැඩියා කළ යුතු තන්වයේද සමහරක් ස්ථානය වෙනස් කළ යුතු තන්වයේද ඇත. සම්පූර්ණ වනජලි රක්ෂිත කළාප ආවර්ණය වන පරිදි විදුලි වැට ඉදිකිරීමටත් තොරා ගන් ගම්මාන වටා විදුලි වැට ඉදිකිරීමටත් කි. මිටර් 3050ක් අවශ්‍ය වන බවට ඇස්තමේන්තු කර ඇත. රේට අමතරව විදුලි වැට ඉදි කළ නොහැකි ගංගා, මාර්ග, දුම්රිය මාර්ග වැනි ස්ථාන වල රේට ගැලුපෙන විකල්ප ආරක්ෂක කුම ඇති කළ යුතුය.
  11. විදුලි වැට නඩත්තුව, වාර්කාකීරීම හා පසුවිපරම සඳහා එලඳායී කුමවේදයක් සැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇස්තමේන්තු කිරීම කමිකරුවන් තන් දෙනෙකුගෙන් සමන් විත නඩත්තු ඒකකයක් සැම කි. මිටර් 10ක විදුලි වැටක් සඳහාම අනියුත්ක කළ යුතු වේ. කමිකරුවන් සඳහා අවශ්‍ය උපකරණ සහ ප්‍රවාහන පහසුකම් (පා පැදියක්) ලබා දීම කාර්යයන් පහසු කරයි. වසරකදී ඒ අනුව මූලු විදුලි වැට ප්‍රමාණයම නඩත්තුව සඳහා කමිකරු දින 410,400ක් වැය වේ. අධික්ෂණය සඳහා කි. මිටර් 20 කට එක් නිලධාරියා බැහැන් නිලධාරි දින 64400ක් වසරකදී අවශ්‍ය වේ.
  - වර්තමානයේද සිවිල් ආරක්ෂක බලකාය මහින් විදුලි වැට නඩත්තුව සිදු කරනු ලැබේ. එහෙන් එහි අධික්ෂණය හා පසුවිපරම යතාවත් කළ යුතුවේ.
  - ප්‍රේරණ මූල සංවිධාන විදුලි වැට නඩත්තුව සඳහා සම්බන්ධ කර ගැනීමද කවත් විකල්පයකි. ගම්මාන වටා ඉදි කිරීමට යෝජිත විදුලි වැට සඳහා එම කුමය වඩාත් යෝගා වේ.
  - අනියා සංවේදී සහ හිටුම බරපතලව පවතින ප්‍රදේශ සඳහා වනජලි නිලධාරින්ගේ පාලනය යටතේ තාවකාලික කමිකරුවන් යොදා ගැනීම වඩා එලඳායක වේ.
  12. විශේෂිත සංරක්ෂණ කළාපවල හැර කුඩාවනරාදවල ව්‍යාප්තව ඇති වනජලි ඉවත් කිරීම

ංහාර  
ශ්‍රී ලංකා  
නිවාස  
න්තර  
චාචුව  
චාචුව  
නෑවන  
තුනට  
ං තුල  
ංක්වා

ං අලි  
යුරින්  
ම ඩුම්  
ං නෙක්  
ච් උදා  
පාලන  
ංක්ගේ  
ං හි කර  
මෙම  
ං මුතු  
ං පිරිම  
ං ගැස  
මට හා  
ක විදුලි  
ංස් කළ  
ං පිරිමටන්  
ංතු කර  
වල රේව  
ං ලේකම්  
ං වැටුක්  
කම් (පා  
ච් සදහා  
නිලධාරී  
ං හත් එහි  
ගම්මාන  
ං යටතේ

- වනඅලි මිනිස් ගැටුමට සාපු ලෙසම සම්බන්ධ වන වනඅලි ස්වාධීනව ව්‍යාප්තව ඇති කුඩා වන රෝද වල දිවා කාලය ගත කරමින් රාත්‍රී කාලයේ වගා තිම සහ ජනාවාස වලට පැමිණේ. මෙම අලි එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම ඉතා දූෂ්ඨකර වන්නේ ඔවුන්ගේ ආවරණය මෙම වන රෝද වහින් සැපයෙන නිසයි. මෙම ප්‍රදේශ වලින් අලි සංරක්ෂිත ප්‍රදේශ තුළට ඉවත් කිරීම සිදු කළ යුතු අතර නැවත අලි පැමිණිව වැළැක්වීම සඳහාත් දිවා කාලයේ රැඳී සිටිමට තොහැකි වන පරිදින් එම ස්ථාන වල ඇම් පරිබෝජන තත්ත්වයන් වෙනස් කළ යතු වේ.
- විශේෂීත සංරක්ෂණ කළාප වල ඇති ගම්මාන ආවරණය වන පරිදි ගම්මාන වතා විදුලි වැට ඉදිකළ යුතු චේ. යම් ස්ථානයක විදුලි වැටට හානි සිදුවුවහෝත් එය කළේ ඇතිව දැනගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය දියුණු කර සැම විදුලි වැටකටම ආදේශ කළ යුතුය.
13. වනඅලි රැඳුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා අර්ථ වනමය තත්ත්වයක් යටතේ වනඅලි නඩත්තුව විදුලි වැට නිරන්තරයෙන් කැඩීම සඳහා පුරු වී ඇති අලි එම ප්‍රදේශයෙන් ඉවත් කර පාලිත තත්ත්වයක් යටතේ නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා දැනට ක්‍රියාත්මක අලි රැඳුම් මධ්‍යස්ථාන ප්‍රයෝගනයට ගත හැකිය. මෙවැනි අලි සිමිත ප්‍රදේශයක් තුළ රදවා තබා ගැනීම සඳහා ඔවුන් අර්ථ වනමය තත්ත්වයක් යටතේ පාලනය ආවශ්‍ය වේ.
14. වනඅලි රැඳුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ කාර්ය බලකා ස්ථාපිත කිරීම හැඳි අවස්ථා වලදී අලි ඇල්ලීම පළවා භැඳීම හා මුදා ගැනීම සඳහා ක්ෂේත්‍රව ස්ථානගත විය හැකි පරිදි ස්ථාන 4ක විශේෂ කාර්ය බලකා 4ක් ස්ථාපිත කිරීම මෙමහින් යෝජනා කෙරේ. පළමු කාර්ය බලකාය භෞරුව් පත්‍රකා ආශ්‍රිතව ස්ථාපිත කර එහි ප්‍රගතිය මත තවත් ස්ථාන 3කක එවත් බලකා ස්ථාපිත කිරීම යෝගා වේ.
15. වනඅලි අශ්‍රිත සංවාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම විශේෂයෙන් පරිපාලනමය වශයෙන් ගක්නිමත් කළ යුතු යැයි යෝජිත. රක්ෂිත කළාප ආශ්‍රිතව සංවාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා භැඳීය සොයා බැඳීම හා එය දිරිමත් කිරීම කළ යුතු වේ. ප්‍රජා මූලික සංවාරක කරමාන්තය සඳහා අවශ්‍ය කරන රෙගුලාසි හා මහ පෙන්වීම නිර්මාණය කළ යුතු වේ. විශේෂයෙන් උතුරු ප්‍රදේශ තුළ එම අන්තර්භා බැඳීම සිදු කළ හැකි.
16. වගා හානි සඳහා රක්ෂණ කුම්වෙදයක් හළුන්වාදීම වඩාත් සහන දායී රක්ෂණ කුම්වයක් ආශ්‍රිතවම ස්ථාපිත කිරීම මෙහිදී යෝජනා කෙරේ. රක්ෂණයට අමතරව ක්ෂේත්‍ර ආධාර සැපයීමේ කුම්වෙදයක්ද ප්‍රදේශීය ලේකම් මට්ටමින් ස්ථාපිත කළ යුතු වේ. උදාහරණ සංවාරකයන්ගෙන් මේ සඳහා යම් ආයතනත්වයක් ලබා ගැනීමද පහසු කාර්යයකි.

#### ජානික ප්‍රමුඛතාවයන් හා සැපැදීම

සංවාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ග වලින් එකකි. වන අලි සංරක්ෂණය සංවාරක ව්‍යාපාරය සමඟ කෙශීන්ම සබඳතාවයක් පවතී. විශාල සංඛ්‍යාවක තරුණ පිරිසක් සංවාරක ව්‍යාපාරය සමඟ එක් වී ඇති අතර එමහින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ගක්නිමත් කරගෙන ඇතේ. රජයේ මූලික පරමාර්ථයක් වන දුප්පත්කම තුරන් කිරීම සඳහා මෙය සාපුවම දායක වේ. එසේම පුද්ධය නිමාවන් පසු සමාජ තොසන්සුන් බව පාලනය සඳහා ද පරිසරික සංවාරක ව්‍යාපාරය පිරිවහලක් කරගත හැක. ජානික උදාහරණ තුළ වනඅලි ගැටුවීම, අලි මිනිස් ගැටුම ප්‍රජාවට ප්‍රථමික වශයෙනුත් අවසානයේ මුළු රටටමන් ඇති වන්නේ ඉමහත් ප්‍රයෝගනයි. යාල ජානික උදාහරණ අශ්‍රිතව ප්‍රමාණක් සාරා එස් රප 450ක් ප්‍රමාණ ලියාපදිංචි වී ඇත. එසේම ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් වශයෙන් ප්‍රදේශයේ තරුණයින් 38ක් වන එවි දෙපාර්තමේන්තුව තුළ රාජකාරී කරයි. විශාල ප්‍රමාණයේ ත්‍රියාන්මක වේ

වැනි 5 - 2010 සිට 1014 දක්වා ජාතික උද්‍යාන වලින් ලද ආදායම

ජාතික උද්‍යානය	වාර්ෂික උද්‍යාන පිවිසුම් ආදායම රු.					එකතුව
	2010	2011	2012	2013	2014	
යාල	132,602,507	166,764,729	234,726,213	284,854,805	374,967,271	1,193,915,525
ලංච්චල්ව	25,255,451	36,783,350	46,598,198	83,354,830	115,409,624	307,401,453
වස්ගමුව	1,169,880	1,100,955	1,805,105	1,930,551	1,812,540	7,819,031
මින්නේරිය	24,207,290	40,462,420	49,474,306	67,273,493	137,146,428	318,563,937
බුන්දල	4,412,137	5,571,530	6,660,280	9,246,784	12,154,301	38,045,032
විල්පත්තු	2,379,775	5,190,989	11,818,334	18,990,231	28,525,657	66,904,986
කමුඩ්ල	15,332,207	9,750,941	8,518,145	20,957,290	32,692,110	87,250,693
එකතුව:	205,359,247	265,624,914	359,600,581	486,607,984	702,707,931	2,019,900,657

ව්‍යාපෘතියෙන් අපේක්ෂිත නිමැවුම්

ව්‍යාපෘතියෙන් අරමුණු වලට අනුව අපේක්ෂිත නිමැවුම් යෝජිත පසු විපරමෙන් හා ඇගයීමෙන් පහත පරිදි නිර්ක්ෂණය කිරීමට අපේක්ෂා තෙරේ.

සංගටකය	ප්‍රධාන ක්‍රියාකාරකම්	අපේක්ෂිත නිමැවුම්	ඇගයීම් දැරූකා
<b>සංගටකය 1-</b> <u>ව්‍යාපෘතානා</u> <u>සුපේෂණය හා වන පිවිසුම්</u>	<p>වනඅලි සංරක්ෂණ කළාප හා විශේෂිත සංරක්ෂණ කළාපස්ථාපන කිරීම</p> <p>වන පිවිසුම් ස්ථාපන කිරීම හා මිනිස් ක්‍රියාකාරකම් පාලනය</p> <p>පරිපාලන තත්ත්වය දුටුවල රක්ෂිත කළාප ව ල නීතිමය තත්ත්වය , පරිපාලන තත්ත්වය ගක්තිමත් කිරීම</p>	<p>හඳුනාගත් රක්ෂිත කළාප වල නීතිමය සහ පරිපාලන කන්වය ගක්තිමත් වී ඇත</p> <p>වනඅලි සංරක්ෂණ කළාප පරිපාලනය වශයෙන් පිළිගෙන ඇති අතර ධ්‍යාරි සක්වයෙකු ලෙස වනැළි දසංරක්ෂණය තහවුරු වී ඇත.</p>	ECA/SCA සැලපුම්
<b>සංගටකය 2- භුමි පරිබෝෂන සැලපුම් සැකකීම්</b>	භුමා පරිබෝෂන සැලපුම් භුමි පුදේශීය ලේකම් කොට්ඨාගයක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීම	භුමි පරිබෝෂන සකස් වී ඇත	භුමි පරිබෝෂන සැලපුම්
<b>සංගටක 3- තොරතුරු කළමණාකරණය</b>	වනඅලි සංරක්ෂණය හා අලි මිනිස් ගැටුම් කළමණාකරණය සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය	තොරතුරු කළමණාකරණ නිමවේදයන් ස්ථාපනව ඇත	පර්යේෂණ පත්‍රිකා සහ දක්ත බැංකුව
<b>සංගටක 4 -</b> <u>අධ්‍යාපන සහ දැනුවත් කිරීම්</u>	වනඅලි මිනිස් ගැටුමට අදාළ තොරතුරු හා දැනුවත් කිරීම සඳහා වූ ක්‍රමවේදය ගක්තිමත් කිරීම	නිරන්තර දැනුවත් කිරීම ක්‍රියාත්මක වේ	සහභාගිත්ව ලේඛන සහ වැඩසටහන් වා
<b>සංගටකය 5- බාධක</b>	මිනිස් වාසස්ථාන වල වනඅලි පිවිසුම් වැළැක්වීම සඳහා අවශ්‍ය බාධක	හොඳික බාධක ජාලය	සම්පූර්ණ කළ වැටුප්‍රමාණය

සංගටකය	ප්‍රධාන ක්‍රියාකාරකම්	අපේක්ෂිත නිමැවුම්	ඇගයීම් දරුණු
එදිකිරීම හා නඩත්තුව	ස්ථාපිත කිරීම විද්‍යුලි වැඩ නඩත්තුව සහ අධික්ෂණය සඳහා එලදායී තුම්බේදයක් ස්ථාපිත කිරීම විශේෂ බලකා ස්ථාපිත කිරීම	ස්ථාපිත වී ඇත. නිසි නඩත්තුව අධික්ෂණය හා පසු විපරම සිදුවේ දිරෝ කාලීන විසඳුමක් ලෙස සුදුසු ජීව වැට පවතින පාඨ සහ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි ස්ථාපිතව ඇත	වැය වාර්තා විශේෂ බලකා
1,193,915,52 307,401,453 7,819,031 318,563,937 38,045,032 66,904,986 87,250,693 2,019,900,65			
සංගටක 6 - වනජලි ආලේලා ඉවත් කිරීම හා වන අලි රුධුම මධ්‍යස්ථාන	මිනිස් ජනාවාස වනජලින් ගෙන් තොර බව සනාථ කිරීම වනජලි රුධුම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම අර්ථ වනඡහ තත්ත්වයන් යටතේ වනජලි කළමණාකරණ තුම්බේද සැකසීම	වනජලි රුධුම මධ්‍යස්ථාන ස්ථාපිත වී ඇත	වනජලි රුධුම මධ්‍යස්ථාන
සංගටකය 7 - වනජලි පදනම් කරගත් සංවාරක ව්‍යාපාර	වනජලි පදනම් කරගත් සංවාරක ව්‍යාපාර තුළින් ආර්ථික ප්‍රමිලාභ ස්ථාපිත කිරීම	ග්‍රාමීය ජනකාවගේ ආර්ථික වර්ධනය සඳහා සංවාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ඇතුළු	වනජලි පදනම් කරගත් සංවාරක මධ්‍යස්ථාන හා අවස්ථා
සංගටකය 8 - සම්බන්ධිකරණ තුම්බේදයන්	සම්බන්ධිකරණ කමිටු ප්‍රාදේශීය දිස්ත්‍රික්ක සහ ජාතික මට්ටමෙන් ස්ථාපිත කිරීම	ප්‍රාදේශීය දිස්ත්‍රික්ක හා ජාතික කමිටු ක්‍රියාත්මක වේ	රෝම් වාර්තා සාකච්ඡා

ව්‍යාපාරි කාලයීමාව සහ ඇස්තමෙන්තු

වනජ්‍යෙහි සංරක්ෂණය ප්‍රධාන ගැටුවක් ලෙස හඳුනාගෙන පඳුන්නේ අලි මිනිස් ගැටුවමයි. මෙම ගැටුවම නිසා වාර්ෂිකව රු. මිලියන 500ක පමණ පිරිවුයක් දැරීමට සිදුවේ. එහෙන් ගැටුව පාලනය සඳහා මෙතෙක් සමන් වී නොමැති අතර මිනිස් ජීවිත සහ වන අලි අනිමි වීම නිරන්තරයෙන් සිදුවේ. බොතික හා හොතික නොවන ක්‍රම්බේදයන් ගණනාවක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළද තුම්බූකුල වූ පසු විපරමක් සහ රේට අනාගත වීමක් සිදු නොවීම ජේතුවෙන් බොහෝ උන්සුහයන් ව්‍යාප්ත වී ඇත. අනින් අන්තරුකීම් ප්‍රයෝගනායට ගනිමෙන් වඩාත් සුදුසු විකල්පය හඳුනාගෙන රේට අනුරුද පරිදි ව්‍යාපාරි ඇස්තමෙන්තු සකස් කොට ඇත.

වර්ථමානයේ විද්‍යුලි වැට ගැටුම් පාලනය සඳහා යෝගාම විකල්පය ලෙස හඳුනාගෙන ඇත. එහෙන් ඒ සඳහා විශාල වියදමක් සහ මිනිස් ගුමයක් දැරීමට සිදුවේ. එම නිසා වාදුලි වැට නඩත්තුව හා පසු විපරම සහ නිසි ක්‍රම්බේදයන් ස්ථාපිත කිරීම මෙම වැඩිපිළිවෙළේ ප්‍රධානම අංශයකි. එම නිසා නඩත්තුව සඳහා සැලකිය යුතු ප්‍රතිඵාදනයක් වෙත් කර ඇත. විකල්පයක් ලෙස ජීව වැට ඉදිකිරීමද සිදු කළ හැක. රාජු නොවන සංවාරක, ප්‍රජා මුල සංවාරක මෙ සඳහා සහය කර ගැනීමේ හැකියාව ඇත. කෙසේ වෙත් එක් එක් නිශ්චිත ත්‍රියාකාරකම වෙන වෙන්ව විවිධ කාල පරාසයන් තුළ ඉවු කිරීම අපේක්ෂිත අරමුණු කර ලද වීමට ඇති බාධකයකි. එබැවින් යෝජිත ක්‍රියාකාරකම සියලුළ එක් විට සිදු කිරීම හා විද්‍යුලි වැට සමඟ ජීව වැට එක්ව නඩත්තු කිරීම අපේක්ෂිත අරමුණු ඉවු කැළ නැති

අස්තමෙන්තුවට සැලසුම් යැකසීම, හොතික ඉදි කිරීම, පරිපාලනය සහ ක්‍රියාත්මක කිරීමට අදාළ වියදම් අනුළත් තර ඇත.

එකතුව

1,193,915,52

307,401,453

7,819,031

318,563,937

38,045,032

66,904,986

87,250,693

2,019,900,65

ඡහන පරිදි

දරුණු

නු පත්‍රිකාව බැංකුව

ත්ව

සහ භාන් වා

කළ වාණිය

අංක	ප්‍රධාන ක්‍රියාකාරකම	I පියවර(2016-2018)			II පියවර (2019-2016)			එකතුව රු. මිලියන
		වසර 1	වසර 2	වසර 3	වසර 4	වසර 5	ඉදිරි පස් වසර	
1	වනඅලි සංරක්ෂණ කළාප හා විශේෂීත සංරක්ෂණ කළාපස්ථාපන කිරීම	5.0	-	-	-	-	-	5.0
2	වන පිවිෂුම් ස්ථාපන කිරීම හා මිනිස් ක්‍රියාකාරකම් පාලනය	200.0	200.0	-	-	-	-	400.0
3	පරිපාලන තත්ත්වය යුත්වල රක්ෂීත කළාප ව ල නීතිමය තත්ත්වය , පරිපාලන තත්ත්වය ගක්නීමන් කිරීම	100.0	100.0	50.0	-	-	-	250.0
4	වනඅලි සංරක්ෂණ කළාප නුළ වාසස්ථාන වැඩි දියුණු කිරීම	70.0	50.0	50.0	50.0	50.0	100.0	370.0
5	භූමා පරිබෝර්ජන සැලසුම් සැම ප්‍රදේශීය ලේකම් කොට්ටෙයක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීම	50.0	50.0	50.0	-	-	-	150.0
6	වනඅලි සංරක්ෂණය හා අලි මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය	20.0	20.0	20.0	20.0	20.0	50.0	150.0
7	වනඅලි මිනිස් ගැටුමට අදාළ තොරතුරු හා දැනුවත් කිරීම සඳහා ඩු නුමවේදය ගක්නීමන් කිරීම	10.0	10.0	10.0	10.0	10.0	95.0	145.0
8	මිනිස් වාසස්ථාන වල වනඅලි පිවිෂීම වැළැක්වීම සඳහා අවශ්‍ය බාධක ස්ථාපන කිරීම	865.0	850.0	840.0	125.7	59.3	-	2740
9	විද්‍යුලි වැඩ නඩත්තුව සහ අධික්ෂණය සඳහා එලභයී නුමවේදයක් ස්ථාපන කිරීම	205.0	332.0	227.0	287.3	202.7	796.0	2050.0
10	මිනිස් ජනාචාර වනඅලින් ගෙන් තොර බව සනාථ කිරීම	30.0	40.0	30.0	-	-	-	100.0

එකතුව ලියන	අංක	ප්‍රධාන ක්‍රියාකාරකම	I පියවර(2016-2018)			II පියවර (2019-2016)			එකතුව රු. මිලියන
			වසර 1	වසර 2	වසර 3	වසර 4	වසර 5	ඉදිරි පස් වසර	
.0	11	වනඅලී රෙඛුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම	425.0	-	-	-	-	-	425.0
.00.0	12	අර්ධ වනමහ තන්වයන් යටතේ වනඅලී කළමණාකරණ ක්‍රමවේද සැකසීම	5.0	-	-	-	-	-	5.0
250.0	13	විශේෂ බලකා ස්ථාපිත කිරීම	35.0	35.0	35.0	35.0	35.0	175.0	350.0
370.0	14	වනඅලී පදනම් කරගත් සංවාරක ව්‍යාපාර තුළින් ආර්ථික ප්‍රතිලාභ ස්ථාපිත කිරීම	5.0	2.5	2.5	-	-	-	10.0
150.0	15	සම්බන්ධිකරණ කමිටු ප්‍රාදේශීය දිස්.ත්‍රික්ක සහ ජාතික මටවමෙන් ස්ථාපිත කිරීම	9.5	4.5	4.5	4.5	4.5	22.5	50
	එකතුව		2034.5	1694.0	1319.0	532.5	381.5	1238.5	7200.0

### ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම

ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම වනඩීඩී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික අධික්ෂණය යටතේ සිදුකිරීමට අපේක්ෂිතය. එහෙත් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක විවිධ ව්‍යාපෘති හා දැයැමීමේදී පවතින පරිපාලන ව්‍යුහය තුළ අපේක්ෂිත අරමුණු ලහා කර ගැනීම දුෂ්කර වේ. එබැවින් වනඩීඩී අධ්‍යක්ෂ ජනරාල් ගේ පූර්ණ අධික්ෂණය යටතේ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයක් ස්ථාපිත කර ඒ තුළින් සියලු කටයුතු සම්බන්ධිකරණය මෙහි ත්‍රියාත්මක සැලසුමට අනුළත් වේ. නියෝගීත ජාතික කමිටුව මෙම වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය කිරීම තුළින් වැඩසටහන අපේක්ෂිත අරමුණ කරා මෙහෙයවීය හැක.

2740

2050.0

100.0